



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,249—FRIDAY, OCTOBER 20, 1893.

## CONTENTS.

	PAGE		PAGE		PAGE
Minutes by the Governor...	—	Land Sales— <i>contd.</i>		Land Resumption Notices	2496
Proclamations by the Governor	2455	Northern Province	—	Miscellaneous Notices	2498 & 2538
Appointments by the Governor	2457	Southern Province	2473	Notices calling for Tenders	2528
Government Notifications	2457	Eastern Province	2487	Sales of Unserviceable Articles	2497
Draft Ordinances	—	North-Western Province	2540	Road Committee Notices	2532
Passed Ordinances	—	North-Central Province	—	Municipal Council Notices	—
Notices to Mariners	2458	Province of Uva	2488	Local Board Notices	2497
Revenue Notices	2459	Province of Sabaragamuwa	2490	Testamentary Actions	2535
Land Sales:—		Notices under the Forest Ordinance	2534	Notices of Insolvency	2538
Western Province	2462	Land Acquisition Notices	2492	Notices of Fiscals' Sales	2536
Central Province	2470			Unofficial Announcements	2538

## SUPPLEMENTS.

Lists of Persons qualified to be elected Councillors, and of Persons qualified to vote, for the several Divisions of the Kandy Municipality.

## PROCLAMATIONS BY THE GOVERNOR.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

### PROCLAMATION.

By His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

A. E. HAVELOCK.

WHEREAS by section 2 of "The Small Towns Sanitary Ordinance, 1892," it is enacted that it shall be lawful for the Governor, with the advice of the Executive Council, by Proclamation to be for that purpose published in the *Government Gazette*, to bring any town or village mentioned in the schedule thereto under the operation of the said Ordinance, and to define the limits of such town or village for the purposes of the said Ordinance:

And whereas it is expedient to bring the town of Nawaḷapitiya, in the Central Province, mentioned in the said schedule, under the operation of the said Ordinance:

Now therefore know Ye that We, the said Governor, with the advice of the Executive Council, under and by virtue of the powers in Us vested by the said section of the said Ordinance, do hereby, as from and after the 31st day of October, 1893, bring the town of Nawaḷapitiya aforesaid, under the

operation of the said Ordinance, and define the limits of the said town, for the purposes of the said Ordinance, to be those set out in the schedule hereto.

Given at Colombo, in the said Island of Ceylon, this Seventeenth day of October, in the year of our Lord One thousand Eight hundred and Ninety-three.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

SCHEDULE.

The bazaar of Návalapitiya, as comprised within the following limits :—

*North.*—The Penitudumulla-ēla, Mikande-ēla, and the first milepost on the Dolosbage road.

*South.*—The Mahaweli-ganga.

*East.*—The Medagahawature-ēla.

*West.*—The Penitudumulla-ēla and the Mahaweli-ganga.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

A. E. HAVELOCK.

WHEREAS by section 2 of "The Small Towns Sanitary Ordinance, 1892," it is enacted that it shall be lawful for the Governor, with the advice of the Executive Council, by Proclamation to be for that purpose published in the *Government Gazette*, to bring any town or village mentioned in the schedule thereto under the operation of the said Ordinance, and to define the limits of such town or village for the purposes of the said Ordinance :

And whereas it is expedient to bring the town of Katugastota, in the Central Province, mentioned in the said schedule, under the operation of the said Ordinance :

Now therefore know Ye that We, the said Governor, with the advice of the Executive Council, under and by virtue of the powers in Us vested by the said section of the said Ordinance, do hereby, as from and after the 31st day of October, 1893, bring the town of Katugastota aforesaid under the operation of the said Ordinance, and define the limits of the said town, for the purposes of the said Ordinance, to be those set out in the schedule hereto.

Given at Colombo, in the said Island of Ceylon, this Seventeenth day of October, in the year of our Lord One thousand Eight hundred and Ninety-three.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

SCHEDULE.

The bazaar of Katugastota, as comprised within the following limits :—

In length all the high road between Galagedara and Panwila from the third milepost on the Kandy-Panwila road on the north to the post marking the second and a half mile from Kandy on the Kandy-Galagedara road on the south, and in breadth to a distance of one hundred yards on either side of the said road.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

A. E. HAVELOCK.

WHEREAS by section 2 of "The Small Towns Sanitary Ordinance, 1892," it is enacted that it shall be lawful for the Governor, with the advice of the Executive Council, by Proclamation to be for that purpose published in the *Government Gazette*, to bring any town or village mentioned in the schedule thereto under the operation of the said Ordinance, and to define the limits of such town or village for the purposes of the said Ordinance :

And whereas it is expedient to bring the town of Kadugannáwa, in the Central Province, mentioned in the said schedule, under the operation of the said Ordinance :

Now therefore know Ye that We, the said Governor, with the advice of the Executive Council, under and by virtue of the powers in Us vested by the said section of the said Ordinance, do hereby, as from and after the 31st day of October, 1893, bring the town of Kadugannáwa aforesaid under the operation of the said Ordinance, and define the limits of the said town, for the purposes of the said Ordinance, to be those set out in the schedule hereto.

Given at Colombo, in the said Island of Ceylon, this Seventeenth day of October, in the year of our Lord One thousand Eight hundred and Ninety-three.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

SCHEDULE.

The bazaar of Kadugannáwa as comprised within the following limits :—

*North.*—The railway line.

*East.*—The 63rd milepost on the road from Colombo to Kandy.

*West.*—The 62nd milepost on the road from Colombo to Kandy.

*South.*—A line drawn fifty yards south of the centre of the road from Colombo to Kandy between the 62nd and 63rd mileposts.

## APPOINTMENTS, &c., BY THE GOVERNOR.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. L. W. BOOTH to be Additional District Judge, Chilaw, from November 1, 1893, until further orders.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. D. M. STEEN to be Superintendent of the Prison at Haldummulla.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 14, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased, with the advice of the Executive Council, to appoint Mr. A. PHILIP to be an Additional Member of the District Road Committee of Kandy.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 12, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments :—  
Mr. H. L. CAREY to be an Inquirer into Sudden Deaths for the Judicial District of Mátara.

Mr. EDWIN ABESUNDARA WIRASINHA, of Tangalla, to be an Inquirer into Sudden Deaths for the Judicial District of Tangalla.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 16, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint the under-mentioned persons to be Assessors for 1894, under the provisions of the 5th section of the Ordinance No. 7 of 1866 :—

*For the Town of Badulla.*

1. Mr. D. A. EMILIAN.
2. Mr. R. P. MURUGASOE.
3. B. M. GANETTTRALA, Kórála.

*For the Town of Nuwara Eliya.*

1. Mr. HENRY YOUNG.
2. Mr. ARTHUR KEYT.
3. Mr. WALTER R. TRINGHAM.

*Police Limit of Rakwana.*

1. Mr. F. T. ELLAWALA, Coroner of Atakalan kóralé.
2. Mr. P. H. JONES, of Rakwana.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. N. DIAS ABAYASINHA, Proctor, to act as Registrar of Lands, Galle, on the 23rd instant, during the absence of Mr. E. R. GOONERATNA from the station.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1893.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointment :—

KATTAMUTTU VANNIAH VACHANTARAYAPILLAI to be Registrar of Marriages, Births, and Deaths of Karawaku, Eruvil, and Porativu pattus in Batticaloa District, with effect from the 15th instant, *vice* M. CHINNATAMPI, deceased. His office will be at his residence, Kurukalvalavu at Kalavanchikudiyiruppu.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1893.

## GOVERNMENT NOTIFICATIONS.

**F**OR SALE.—Dr. Edward Müller's work on the Ancient Inscriptions of Ceylon, with plates.  
Price,—Rs. 10 per copy.

Application should be made to the Government Record Keeper, Colonial Secretary's Office, Colombo.  
Colonial Secretary's Office, E. NOEL WALKER,  
Colonial Secretary.  
Colombo, October 11, 1893.

**I**T is hereby notified that His Excellency the Governor, with the advice of the Executive Council, has amended the rules made under the provisions of section 5 of "The Wells and Pits Protection Ordinance, 1884," for the Province of Sabaragamuwa, and published under date the 23th February, 1890, by abolishing, as from and after the 1st day of November, 1893, rule 6 thereof.

Colonial Secretary's Office,  
Colombo, October 19, 1893.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

## Return of Cooly Immigrants at the Ports of Colombo and Mannar during the under-mentioned Periods.

Colombo. [Week ended October 18]		Arrivals.	Departures.
Men	...	495	546
Women	...	116	229
Children	...	85	19
Infants	...	41	12
Mannar. [Week ended October 19]		424	280
Total ...		1,161	1,086

E. NOEL WALKER,  
Colonial Secretary.

## NOTICES TO MARINERS.

**H**IS EXCELLENCY THE GOVERNOR has been pleased to direct that the following Notices to Mariners be published for general information.

By His Excellency's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 18, 1893.

## CHINA.

*China Sea—Foochow District—Shoal Patch between Turnabout and Haitan Islands.*

Position :—

Latitude..... 25° 26' 30" N.  
Longitude..... 119° 53' 45" E.

*Personal Examination.*

This is a rocky patch of 6 to 10 fathoms lying midway between Haitan and Turnabout islands, 5 cables long, in N.E. and S.W. direction, and 3 cables broad. Least water found, 6 fathoms, rock.

At low water there is a very heavy tide rip, and the water is much discoloured over the patch. As there may be similar patches between these islands, it is suggested that vessels pass outside Turnabout.

Approved :  
WM. PHILIP LODDER,  
Navigating Officer.

CHAS. J. NORCOCK, Captain.  
H.M.S. Caroline,  
at Shanghai, August 23, 1893.

## No. 219.

*Bay of Bengal—Orissa Coast—Reddie Head Flat Buoy Adrift.*

A telegraphic communication has been received from the Port Officer, False Point, that Reddie Head flat buoy has gone adrift, and will be replaced as soon as possible.

H. B. HOOPER, Comdr., R.I.M.,  
Acting Port Officer of Calcutta.

Calcutta, September 26, 1893.

## STRAITS SETTLEMENTS.—No. 401.

*Salat Sinki—Western Approach to Singapore New Harbour.*

On December 1, 1893, the lightship Ajax on the Ajax shoal will be removed. It will be replaced by a red buoy with a bell on it.

C. Q. G. CRAUFURD,  
Master Attendant, Straits Settlements.

Master Attendant's Office,  
Singapore, August 15, 1893.

## BENGAL.—No. 216.

*Australia—Torres Strait, Inner Route.—Beacon on Y (Wye) Reef.*

The Portmaster, Brisbane, has given notice (No. 24 of 1893) that the black beacon on Y (Wye) Reef, off Cape Direction, has been reported to have fallen. It will be replaced as soon as practicable, when notice thereof will be given.

H. B. HOOPER, Comdr., R.I.M.,  
Acting Port Officer of Calcutta.

Calcutta, September 25, 1893.

## BOMBAY.

*Removal of Light-Vessel, Aden Harbour.*

On November 15, 1893, the light-vessel moored off Ras Morbat, Aden Harbour, will be removed for repairs, and will be replaced by a temporary light-vessel exhibiting a fixed white light at an elevation of 34 ft. above the sea, and visible in clear weather from a distance of 8 m les.

The vessel will be painted red, and will show a red ball at the mast head.

C. A. CUNNINGHAM, Brigadier-General,  
Secretary to Government.

October 4, 1893.

REVENUE NOTICES.

Ebony for Sale.

**A** N auction sale of the under-mentioned Ebony will be held at the Central Timber Depôt, at the root of the Breakwater, Colombo, on Monday, November 20, 1893, commencing at 2 P.M. :-

Total Quantity offered for sale—156 tons 3 cwt. 2 qr. 3 lb.

Lot No.	Weight of each Lot.	No. of Logs in each Lot.	Average Weight of Logs in each Lot.				Average Length and Girth of Logs in each Lot.		Province in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.	Weight of heaviest and lightest Log in each Lot.		Minimum and Maximum Length.		No. of Logs in each Lot over 15 ft. in Length.		
			T.	C.	Q.	L.	ft. in.	ft. in.					Heaviest.	Lightest.	Min.	Max.			
A	T. C. Q. L. 2 2 1 8	6	0	7	0	6	22	7	2	6	N.-C.	Slightly inferior	Black	Green	0 10 0 10	0 3 2 26	18 6	25 0	6
B	2 13 3 20	6	0	8	3	26	19	4	3	2	do.	Inferior	do.	do.	0 13 3 24	0 5 0 16	16 6	24 6	6
C	2 17 0 7	8	0	7	0	14	20	6	2	9	do.	do.	do.	do.	0 9 2 0	0 4 3 20	15 3	26 6	8
D	2 5 3 7	5	0	9	0	18	20	4	3	0	do.	Slightly inferior	do.	do.	0 13 1 5	0 6 2 2	16 3	24 3	5
E	6 8 2 24	14	0	9	0	21	20	5	3	1	do.	do.	do.	do.	0 13 2 4	0 4 1 21	13 9	26 9	11
F	3 9 1 12	6	0	11	2	6	18	3	3	9	do.	do.	do.	do.	0 16 2 6	0 7 1 0	15 9	21 3	6
G	1 0 3 14	2	0	10	1	21	20	6	3	2	do.	do.	do.	do.	0 13 2 22	0 7 0 20	18 6	22 6	2
H	3 16 3 4	7	0	10	3	24	19	1	3	4	do.	do.	do.	do.	1 0 0 5	0 4 0 24	14 9	26 3	6
J	0 13 2 4	2	0	6	3	2	25	0	2	5	do.	do.	do.	do.	0 6 3 5	0 6 2 27	21 3	28 9	2
J	13 7 1 17	28	0	9	2	5	19	1	3	1	do.	Sound	do.	do.	0 16 0 26	0 4 1 8	12 3	26 3	25
K	6 3 1 17	13	0	9	1	26	20	1	3	3	do.	Slightly inferior	do.	do.	0 13 2 22	0 5 3 22	16 9	23 3	13
L	11 18 2 25	24	0	9	3	22	20	10	3	2	do.	Sound	do.	do.	0 17 2 12	0 5 2 24	14 3	29 0	23
M	11 14 2 0	30	0	7	3	7	21	5	2	9	do.	do.	do.	do.	0 16 1 15	0 4 3 10	16 3	27 9	30
N	18 10 1 12	41	0	9	0	3	20	7	3	0	do.	do.	do.	do.	0 14 1 7	0 4 2 27	13 3	26 0	38
O	15 12 1 26	34	0	9	0	21	18	7	3	2	do.	do.	do.	do.	0 17 1 24	0 5 0 0	13 6	24 3	29
P	3 6 2 12	6	0	11	0	11	19	1	3	4	do.	Inferior	do.	do.	0 14 1 6	0 7 1 0	15 6	23 0	6
Q	3 7 3 13	8	0	8	1	26	18	4	3	3	do.	do.	do.	do.	0 11 2 7	0 5 0 16	13 6	28 0	6
R	3 18 1 20	8	0	9	3	6	17	10	3	5	do.	Slightly inferior	do.	do.	0 11 0 24	0 6 2 20	12 6	23 9	6
S	3 0 2 23	8	0	7	2	9	18	1	2	11	do.	do.	do.	do.	0 11 0 26	0 4 1 0	16 0	21 6	8
T	1 19 1 23	4	0	9	3	12	18	6	3	6	do.	do.	do.	do.	0 12 0 24	0 6 2 4	17 3	21 0	4
U	1 5 0 16	2	0	12	2	8	21	6	3	7	do.	do.	do.	do.	0 16 2 0	0 8 2 16	19 9	23 3	2
V	2 5 0 22	3	0	15	0	7	14	4	4	9	do.	Inferior	do.	do.	0 17 2 16	0 11 0 22	13 9	14 9	—
W	1 1 3 18	1	—	—	—	—	15	6	5	9	do.	do.	do.	do.	—	—	—	—	1
X	0 3 3 8	1	—	—	—	—	19	8	2	2	do.	Very inferior	Streaky	do.	—	—	—	—	1
Y	1 0 3 13	22	Pieces	—	—	—	—	—	—	—	do.	Inferior	Black	do.	—	—	—	—	—
1	5 12 0 25	65	0	1	2	25	—	—	—	—	N.-W.	do.	do.	Dead	—	—	—	—	—
2	5 1 3 24	65	0	1	2	27	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
3	4 14 1 20	66	0	1	1	20	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
4	5 2 2 3	69	0	1	1	26	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
5	5 4 1 13	74	0	1	1	17	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
6	3 5 3 10	43	0	1	2	3	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—
7	2 16 3 14	35	0	1	2	14	—	—	—	—	do.	do.	do.	do.	—	—	—	—	—

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depôt, who will give any further information that may be required.

Office of the Conservator of Forests,  
Colombo, October 11, 1893.

A. F. BROWN,  
Conservator of Forests.

**N**OTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1894. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Colombo Kachechi until 12 o'clock noon on Thursday, October 26, 1893, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bonâ fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS ON TRUNK ROADS.

A.—Municipal Tolls.

Toll at the Lock-gate, St. Sebastian.

B.—On the Galle Road.

Toll between the 14th and 15th mileposts, and tolls at the Henamulla and Garakapola ferries, and the toll at the Digala ferry.

C.—On the Ratnapura Road.

Toll at Sitawaka bridge. Clears the toll at the Getaheta bridge.

TOLLS OTHER THAN THOSE OF THE TRUNK ROADS.

A.—Colombo District.

Toll on the Kitanpahuwa canal.

B.—Negombo District.

- 1. Toll on the road from Negombo to Dunagaha at Miriswatta between the 6th and 7th mileposts.
- 2. Tolls on the Kaymel ferry and branch stations.

C.—Kalutara District.

1. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment at one clears the other.

Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Galtude; and toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at Galtude, or at Nugegoda, or at Bandaragama on the road from Horana to Bolgoda, clears the other two.

Toll on the road from Horana to Bolgoda. Clears Galtude bridge.

Toll at Rukgahatutupola ferry; Toll on the road from Morantuduwa at Wadduwa.

2. Toll at the Munamalwatta ferry and toll at the junction of the Horawala-Pellawatta road with the Matugama-Alutgama road. Payment at one clears the other.

3. Toll on the old Kalutara canal at Kepu-ela Modara; Toll at the old Kalutara canal at Galtude. Payment at one clears the other.

Toll on the new Kalutara canal at Etanamada; Toll on the new Kalutara canal at Hataramodara. Payment at one clears the other.

Government Agent's Office,  
Colombo, October 12, 1893.

E. ELLIOTT,  
Acting Government Agent.

බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වෙන පාලම් රේඛා වර්ෂ 1894 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැනීමට එවනලද මුදු ලත් ඉල්ලීමට ඛසකාහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් බාරගනු ලැබේ.

මතුකි මුදු ලත් ඉල්ලීමට මතුපිට ගෙවන් ඇත්විලෝප් ලබි "Tender for Toll Rents" පාලම් රේඛා සඳහා ඉල්ලීමට සහ වාසගම ඇතුළු වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12 වනතුරු කොළඹ කම්බේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමුන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු ඒවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්ත උත්තාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් උතුමානන්වගන්සේ වෙත ඔප්පුකර සිටීමට කෝරගන්නාලද ඉල්ලීමට සහ අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලිවලින් වසාම ඇප තිබන්නට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වගන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වගන්සේ විසින් ඒත්තුගන් බව දැනුම්දුන් දින පවත් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගන් මුදු ඔප්පුවලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදු ලෙන් හෝ තබා සම්පූර්ණකරන්නට ඕනෑය.

ඇප පිණිස නිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාන් උත්තාන්සේට ගෙවිය යුතු වූ ආස්තු වද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකරීමටද, ඉඩම් කක්සේරු කිරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර කෙරීමට ගෙවිය යුතු වූ ආස්තුන් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් නැතහොත් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසඳම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලීමකළ විට දැනගන්ව ප්‍රථමය.

ප්‍රධාන පාරවල්වල පාලම් රේඛා.  
A.—නගරයට අයිති පාලම්.

සන්තබස්නියමේ ඇල් රේඛාදයද.

B.—ගාල්ලට යන පාරේ.

හැනැක්ම 14 රේ සහ 15 හේ කනු අතරේ පාරේ රේඛාදයද. කේනේමුල්ලේ සහ ගොරකපොල නොවූපල් රේඛාද සහ දිගල නොවූපල් රේඛාදයද.

C.—රත්නපුරේට යන පාරේ.

සිතාවක පාලම් රේඛාදය. සිතාවක පාලම්ට ගෙවූ විට ගැටහැන්ගේ පාලමෙන් නිදහස්ව යන්ට ප්‍රථමය.

ප්‍රධාන පාරවල්වල නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කයේ.

කික්කන්පහුවේ ඇලරේන්ද.

B.—මහලු දිස්ත්‍රික්කයේ.

1. මහලුවේ සිට දුනාහතට යන පාරේ හැඩැන්ම රේස් සහ 7වන කනු අතරේ මිරිස්වත්තේ තිබෙන රේන්දයද.

2. කම්මල්කොටේ සහ අතුරු රේන්දපලවල රේන්දයද.

C.—කළුතර දිස්ත්‍රික්කයේ.

1. විසිදහම සිට වැව්වට යන පාරේ රේන්දයද. මෙම රේන්දපල බන්ධාරගම රේන්දපල සමඟ එකක් සේ සලකනු ලැබේ. මෙකී රේන්ද දෙකෙන් කොසි රේන්දයකට නුමුත් ගෙවු විට අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන.

බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ ගල්කුඹේ ඇලේ පාලම් රේන්දයද.

බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ නුගේගොඩ ඇලේ පාලම් රේන්දයද. ගල්කුඹේදී හෝ නුගේගොඩදී හෝ හොරණ සිට බොල්ගොඩට යන පාරේ බන්ධාරගමදී හෝ ගෙවු විට අනිත් දෙපොලෙන් නිදහස්ව යන්ට පුළුවන.

හොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවු විට ගල්කුඹේ පාල මෙන් නිදහස්ව යන්ට පුළුවන.

රුක්ගහ නොවුසලේ නොවුසල් රේන්දයද.

මොරන්තුවුවේ සිට වාද්දුවට යන පාරේ රේන්දයද.

2. මුනමල්වත්තේ නොවුසල් රේන්දය සහ හොරවල පැලවත්තේ සාර මතුගම අළුත්ගම සාරව වැවෙහි හන්දියේ පාරේ රේන්දයද—එක රේන්දපලකට ගෙවු විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

3. කළුතර පරණ ඇලේ කැපුඇල මෝදර තිබෙන රේන්දයද, කළුතර පරණ ඇලේ ගල්කුඹේ රේන්ද යද. එක රේන්දපලකට ගෙවු විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

කළුතර අළුත් ඇලේ එනතමඩ රේන්දයද, කළුතර අළුත් ඇලේ හතරමෝදර රේන්දයද.—එක රේන්දපලකට ගෙවු විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

විෂි 1893 ක්වූ බක්කෝම්බ මස 12 වෙනි දින කොළඹ කවිවේරියේදීය.

ඊ. එලියට්, වැඩබලන ආණ්ඩුවේ ඒජන්තයා.

THE Government Agent of the Province of Uva will sell by public auction, at his office in the Badulla Kachcheri, at 12 o'clock noon on Monday, October 30, 1893, the 44 logs described below, selected out of 147 logs of dead halmilla lying at Okanda, a port on the eastern coast of the Island.

	Total Cubic Contents.			Average Cubic Contents per Log.
	c.-ft.	c.-in.	pts.	
14 First class	583	0	7	42
14 Second class	436	6	3	32
16 Third class	334	3	8	22
<b>44</b>	<b>1,353</b>	<b>10</b>	<b>6</b>	

Twenty-five per cent. of the purchase money must be paid on the day of sale, and the balance within ten days.

Full information regarding this timber may be obtained on application to the Assistant Conservator of Forests, Badulla.

Badulla Kachcheri,  
September 29, 1893.

G. D. THOMSON,  
for Government Agent.

කොළඹයේ නැගෙනහිර වෙරලේ පිහිටි කොට්ඨාසයකින් 147 තේන් කෝරුගන්තුවද මෙහි පහත විස්තර කරනු ලබන කොටන් 44 වැනි 1893 වන බක්කෝම්බ මස 30 වෙනි සඳුදන දවල් දෙලොව බදල්ලේ කවිවේරියේදී ලැව දියාවේ ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

සම්පූර්ණ ගන එක කො ප්‍රමානය. වයස සා මාන ප්‍ර මාණය.

පලවුවෙනි තරමේ කොටන්	ග.අ.සි.	ග.අ.ගල්.	ග.අ.සි.
14	583	0 7	42
14	436	6 3	32
16	334	3 8	22
<b>44</b>	<b>1,353</b>	<b>10 6</b>	

විකිනීම දවසම මල මුදල සියට විසිපහ ගනනේ ගෙවන්ටත් ඉතුරු ගනන දවස් දහයක් ඇතුලතදී ගෙවන්ටත් ඕනෑය.

ලී ගැණ සම්පූර්ණ කාරණ දැනගැනීමට ඕනෑනම් බදල්ලේ කැලැඹාර ඒජන්තයාගෙන් ඉල්ලීමකරණ.

ඊ. ඩී. නොම්සන්,  
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

විෂි 1893 ක්වූ සැප්තැම්බර් මස 29 වෙනි දින බදල්ලේ කවිවේරියේදීය.

කොළඹයේ නැගෙනහිර වෙරලේ පිහිටි කොට්ඨාසයකින් 147 තේන් කෝරුගන්තුවද මෙහි පහත විස්තර කරනු ලබන කොටන් 44 වැනි 1893 වන බක්කෝම්බ මස 30 වෙනි සඳුදන දවල් දෙලොව බදල්ලේ කවිවේරියේදී ලැව දියාවේ ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

මරණ ක්‍රමයට මොරණය. මරණ ක්‍රමයට මොරණය.

	ස.ත.අ.අ. මොරණය.	මරණ ක්‍රමයට මොරණය.
14	583 0 7	42
14	436 6 3	32
16	334 3 8	22
<b>44</b>	<b>1,353 10 6</b>	

විකිනීම දවසම මල මුදල සියට විසිපහ ගනනේ ගෙවන්ටත් ඉතුරු ගනන දවස් දහයක් ඇතුලතදී ගෙවන්ටත් ඕනෑය.

ලී ගැණ සම්පූර්ණ කාරණ දැනගැනීමට ඕනෑනම් බදල්ලේ කැලැඹාර ඒජන්තයාගෙන් ඉල්ලීමකරණ.

ඊ. ඩී. නොම්සන්,  
කොළඹයේ නැගෙනහිර වෙරලේ පිහිටි කොට්ඨාසයකින් 147 තේන් කෝරුගන්තුවද මෙහි පහත විස්තර කරනු ලබන කොටන් 44 වැනි 1893 වන බක්කෝම්බ මස 30 වෙනි සඳුදන දවල් දෙලොව බදල්ලේ කවිවේරියේදී ලැව දියාවේ ආණ්ඩුවේ ඒජන්තයාගේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

විකිනීම දවසම මල මුදල සියට විසිපහ ගනනේ ගෙවන්ටත් ඉතුරු ගනන දවස් දහයක් ඇතුලතදී ගෙවන්ටත් ඕනෑය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Uva, from January 1 to December 31, 1894, will be exposed for sale by public auction in separate lots at the Badulla Kachcheri on Friday, November 10 next, commencing at 1 p.m., upon the conditions specified below :—

*Tolls.*

- Welioya road Toll.
- Moratota road Toll.
- Welimada road Toll.
- Padinawela road Toll.

*Conditions of Sale.*

1. Ten per cent. of the amount of bid must be deposited in cash, and no title deeds will be accepted for it.
2. The one-tenth will be forfeited if the necessary security is not completed within thirty days from the date when His Excellency the Governor's approval of the offer has been communicated to the purchasers.
3. No title deeds will be accepted as security.
4. The security required will be one-third of the purchase amount in cash. Further conditions will be made known on the day of sale.

Badulla Kachcheri,  
October 16, 1893.

C. A. MURRAY,  
Government Agent.

මෙහි පහත සඳහන් වෛතල උච්ච දිසාවේ පාරේ රේඛා වර්ෂ 1894 ක්වූ ජනවාරි මස පලවූවෙහි දින පවත් දෙසැම්බර් මස තිස්එක්වෙනි දින දක්වා පහත දක්වන කොන්දේසිවල ප්‍රකාර වර්ෂ 1893 ක්වූ නො වැම්බු මස 10 වෙනි දින වූ අඟහරුවාද දවල් එකට

බදුල්ලේ කවිවේරියේදී ප්‍රසිද්ධ වෙත්දේසියේ විකුනනට පවත්ගන්නට යෙදෙනවා ඇත. එක එක රේඛාදය වෙන්වෙන් වසයෙන් විකුනනවා ඇත.

*රේඛාද.*

- වේලිමගේ පාරේ රේඛාදය.
- මොරේතොට පාරේ රේඛාදය.
- වැලිමඩ පාරේ රේඛාදය.
- පාදිනාවෙල පාරේ රේඛාදය.

*කොන්දේසි.*

1. රේඛාදය ඉල්ලා තිත්දුටු ගනනෙන් දහයෙන් කොටස මුදලෙන් බැඳිය යුතුය. ඒ වෙනුවට ඔප්පු බාරගන්නට නොයෙදේ.
2. රේඛාදය ඉල්ලා තිත්දුටු ගණන උතුමානන් වහන්සේ විසින් ඒත්තුගත් බව ගැනුම්කාරයා විසින් දිය දුනුම්දුන් තිස්දවස ඇතුළත ගැනුම්කාරයා විසින් දිය යුතු ඇප දී සම්පූර්ණකරන්නට නොයෙදුනොත් ඔහු විසින් බදිනලද දහයෙන් කොටස දඩය වෙනුවට ගන්නට යෙදෙනවා ඇත.
3. ඔප්පු සනාදය ඇපේ වෙනුවට බාරගන්නට නොයෙදේ.
4. ඔනෑකරන්නාවූ ඇපයනම් රේඛාදය තිත්දුටු ගනනෙන් තුනෙන් පංගුව මුදලෙන්ය. රේඛාදය විකිනීම ගැණ වැඩිදුර කාරණා විකිනීම කරන දවසේදී දුනුම්දෙන්නට යෙදෙනවා ඇත.

සී. ඒ. මරේ,

අණ්ඩුවේ ඒජන්තයා.

වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 16 වෙනි දින බදුල්ලේ කවිවේරියේදී.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,375, w. p.

Colonial Secretary's Office,  
Colombo, October 6, 1893.

ON Tuesday, November 21, 1893, at 12 noon, the Assistant Government Agent for the Negombo District will put up for sale or settlement, at Minuangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

One hundred and forty-eight allotments of land situated in the Alutkuru korale north division of the Negombo District of the Western Province.

Preliminary plan 6,011. Village—Henatiyana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
7804	Mahadalupota	M. Medis Silva and others	Owita	3	1	34
7807	Karandagahakumbura	do.	Threshing-floor and owita	0	0	30
7808	Mahadalupota	do.	Owita	0	0	29
7809	Kajugahakumburakamata	M. H. Silva and another	Threshing-floor and owita	0	0	23
7810	Wetakeyagahakumburakamata	M. Hingoris Silva and another	do.	0	0	18
7811	Kahatagahadalupota	do.	Owita	0	1	7
R 383	Do.	K. Francis Silva and others	do.	2	0	18
T 383	Dangahakumburadalupota	do.	Low land	0	1	4
U 383	Dangaha and Delgahakumburadalupota	U. Sadriss Silva and another	Owita	0	2	2
V 383	Hikgahawatta	S. Aysohami and others	Jungle	0	2	39
7812	Rukkattanagahawatta	K. Janis Silva	do.	1	3	2

Preliminary plan 7,969. Village—Henatiyana.

N 438	Dawatagahadalupota	K. Dandris de Silva	Chena	0	1	14
U 438	Dawatagahaovita	K. Selestina Silva	Owita	0	0	6
Z 438	Diulgahakumburapillewa	K. Dandris de Silva and others	Chena	0	1	11
B 439	Midattakumburadalupota	K. Pemanis Silva	do.	0	2	8
D 439	Midellakumburadalupota	K. Marthelis Silva and another	do.	0	0	21
K 439	Gorakagahadalupota	K. Marthelis Silva and others	do.	0	0	27



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. E. P.
L 439	Hickgahadalupota	K. Don Francis Silva	Chena	0 0 24
M 439	Do.	R. Andris Silva	do.	0 1 15
N 439	Do.	D. Superiel Silva	do.	0 1 11
O 439	Do.	R. Andris Silva and another	do.	0 1 9
P 439	Dangahadalupota	R. Andris Silva	do.	0 1 57
Q 439	Bakinigabakumburadalupota	M. Medis Silva	do.	0 0 19
U 439	Dangahadalupota	K. Abraham Silva and another	do.	0 1 0
X 439	Dangahakumburadalupota	M. Lorensu Silva and another	do.	0 1 13
Y 439	Do.	U. Sadrus Silva	do.	0 0 27
Z 439	Delgahadalupota	M. Varlianu Silva and another	do.	0 0 19
A 400	Delgahakumburadalupota	K. Panis Silva	do.	0 0 12
Preliminary plan 5,978. Village—Henitiyana.				
T 372	Bakinigahadalupota	K. Panis Silva	Owita	0 0 28
U 372	Do.	K. Marthelis Silva and others	do.	0 0 17
W 372	Vetakeyagahadalupota	K. Marthelis Silva and another	Deniya	0 0 36
Preliminary plan 5,657. Village—Makalandana.				
V 314	Kongahapillewa	W. Matthes Fernando	Waste land	0 0 2
Preliminary plan 9,076. Village—Udugampola.				
R 532	Batalahenakanattawatta	S. Intori Appu and others	Cocoanut in jungle	1 1 12
R 532½	Batalahenakanatta	J. M. P. Samarasekara, Notary Public	Old garden	5 2 36
Village—Kehelbaddara.				
S 532	Millagahakumbura	K. Thepanis Fernando	Paddy field	2 1 19
S 532½	Do.	do.	do.	2 1 38
T 532	Ambagahakumbura	do.	do.	1 2 12
Preliminary plan 9,077. Village—Wewagedara.				
U 532	Kajugahakumburawatta	J. Andris Appuhamy and another	Garden	0 2 4
Preliminary plan 9,087. Village—Kehelella.				
Q 533	Delgahakotuawatta	T. Sadrus Silva	Garden	0 1 20
R 533	Polgaha-agara or Delgahapillewa	do.	Deniya	0 1 38
S 533	Delgahawatta	J. Salohamy	Garden	0 3 22
Preliminary plan 9,126. Village—Madittagama.				
K 537	Halgahadalupotadeniya	M. Pahinduwa	Deniya	1 0 0
L 537	Halgahapillewa	do.	Garden	0 1 6
Preliminary plan 9,138. Village—Essella.				
S 537	Paragahawatta	T. Anohamy	Garden	0 3 39
Preliminary plan 9,166. Village—Hendimahara.				
7885	Kongahawatta	W. Domingo Naide and others	do.	1 0 3
7886	Pillewawatta	W. Domingo Naide	Cocoanut	0 0 39
7887	Do.	K. Selanchi Naide	do.	0 0 23
7888	Arambekumburapillewa	W. Domingo Naide	Vegetable garden	0 1 7
7889	Do.	S. Jeelis Appuhamy	Cocoanut, &c.	0 0 15
7890	Jambugahawatta	S. Jewat Naide	do.	0 1 5
Preliminary plan 9,243. Village—Udugodagedara.				
8010	Delgahalanda	J. Hendrick Appuhamy	Cocoanut and jungle	2 1 16
8011	Do.	J. Mudalihamy Appuhamy	Cocoanut	0 3 38
8012	Kahatagabalanda	J. Sinno Appuhamy	do.	0 1 28
8013	Do.	J. Kaluhamy Appuhamy and another	Jungle with jak trees	1 0 10
8014	Ambagahawattakattiya	do.	Cocoanut	0 3 37
Preliminary plan 5,031. Village—Paliyatiyana.				
3961	Delgahalanda	D. Manuel Fernando	Garden	0 0 15
Village—Watinapaha.				
W 186	Pillewa	A. Ungurala and others	Waste land	0 0 14
Preliminary plan 9,245. Village—Dagonna.				
8016	Marandagahapillewa	W. Helenahamy	Field and low land	0 2 26
Preliminary plan 9,247. Village—Halpe.				
N 547	Padiyawatta	W. Selestina Perera and others	Garden	0 2 25
O 547	Do.	do.	do.	0 2 11
Preliminary plan 9,248. Village—Walanegoda.				
8017	Bakinigabaowita	M. Sadrus Silva and another	Owita	0 1 20
Preliminary plan 9,256. Village—Nilpanagoda.				
F 548	Kahatagahalanda	B. Appu Sinno and others	Chena	1 2 25
G 548	Dodangahawatta	J. Samel Appuhamy	Cocoanut	2 2 37
H 548	Do.	B. Appu Sinno and others	Waste land	1 3 12
I 548	Do.	Y. Marthalis Appu	Cocoanut	0 1 30
J 548	Do.	B. Sinno Appu	do.	0 3 17
Village—Boragodawatta.				
K 548	Kahatagahawatta	W. Sardiel Fernando	do.	0 1 0
L 548	Kosgahawatta	do.	do.	0 0 35
M 548	Do.	do.	do.	0 0 5
Preliminary plan 9,263. Village—Ganemulla.				
W 548	Ketakelagahawatta	W. Matthes Fernando	Garden	1 2 12

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A. R. P.	
X 548	Keteniagahaowita	W. Babanis Fernando	Cocoanut	0	0 26
Y 548	Gorakagahawatta	S. Juliana	do.	0	1 8
Z 548	Do.	do.	Owita	0	0 22
A 549	Do.	W. Bastian Fernando	Cocoanut	0	1 9
B 549	Wewakumburapillewa	W. Matthes Fernando	Low land	0	0 12
C 549	Alubogahaowita	W. Babanis Fernando	Cocoanut	0	1 2
D 549	Wewakumburapillewa	W. Karolis Fernando	Low land	0	0 18
E 549	Kelagahaowita	D. Gabriel Perera and others	Cocoanut	1	1 18
8037	Do.	W. Rosi	Low jungle	0	0 7
F 549	Do.	W. Don Andris	Cocoanut	0	2 20
G 549	Do.	W. Bastian Fernando	Low jungle	0	1 11
8038	Do.	do.	Cocoanut	0	0 4
8039	Ketakelagahaowita	K. Abraham Perera	Low jungle	0	0 27
8040	Do.	N. Bastian Silva and another	Low land	0	1 21
H 549	Gorakagahaowita	W. Babanis Fernando	do.	0	1 0
I 549	Ketakelagahawatta	W. Babanis Fernando and another	Garden	0	3 34
J 549	Gorakagahawatta	S. Juliana	do.	0	1 20
K 549	Wewakumbura	do.	Cocoanut	0	1 21
L 549	Ketakelagahawatta	Preliminary plan 9,263. Village—Ganemulla. K. Gustaņa Fernando	Garden	0	0 23
M 549	Do.	W. Karolis Fernando	Cocoanut	0	0 9
N 549	Ambagahawatta	W. Charles Fernando	Garden	0	1 23
O 549	Do.	do.	Waste land	0	0 36
8070	Ukkotuwa	Preliminary plan 9,272. Village—Kehelella. C. Punchi Appu and others	Open land	0	2 2
U 596	Migahawatta	Preliminary plan 9,411. Village—Migasipitiya. D. Punchi Kiriya	Cocoanut	1	3 0
V 596	Do.	D. Punchi Kiriya and two others	Low jungle	1	0 30
A 599	Migahawatta	Preliminary plan 9,474. Village—Horakandawila. A. Sawari Fernando and others	Garden	2	2 21
8924	—	Preliminary plan 9,479. Village—Kimbulapitiya. —	Small island in an oya	0	0 32
8926	—	Preliminary plan 9,481. Village—Ettukali. —	Sandy	1	1 6
8927	—	—	do.	3	1 11
V 599	Ketakelagahalanda	Preliminary plan 9,487. Village—Matammaņa. D. Livinis Appu and others	Cocoanut in jungle	2	2 1
W 599	Do.	do.	Garden	0	3 34
X 599	Do.	do.	do.	5	0 0
8928	Nebadagahapillewa	Preliminary plan 9,482. Village—Kalapitiya. L. Sinchi Appu and others	Jungle	1	2 29
8929	Do.	L. Karolis Appu	do.	1	2 20
Y 599	Ketakelagahawatta	Preliminary plan 9,489. Village—Galoluwa. A. Baronchy Hamy and another	Jungle	1	2 9
Z 599	Do.	D. Pelis Wijagoonsekera	Cocoanut and jak	0	2 3
A 600	Do.	A. Baronchy Hamy and another	Young cocoanuts	0	0 32
J 600	Dewetagahaowita	Preliminary plan 9,494. Village—Henatiyana. P. Romanis Hami	Waste	0	0 25
C 600	Bulugahaowita	Preliminary plan 9,490. Village—Katunayaka. K. Mantirinel Perera and others	Garden	0	0 27
D 600	Bakinigahakumburapillewa	A. Harmanis Fernando and another	do.	0	0 16
E 600	Bulugaha Dalupota	A. Gabriel Salgado	Paddy field	0	1 3
C 602	Dunumadalagahawatta	Preliminary plan 9,509. Village—Pahala Madampella. H. Don Anthony, Police Vidane	Garden	0	2 12
8993	—	Preliminary plan 9,524. Village—Munakkara. W. Manuel Fernando	Cocoanut plants	1	1 19
8994	—	do.	Salt waste	14	3 6
L 603	Galakumbura	Preliminary plan 9,528. Village—Madelgomuwa. J. Migel Appu and others	Paddy field	2	3 8
M 603	Bogahawatta	N. Bastian Appuhamy and others	Garden	1	0 33
N 603	Galakumbura	Migel Appu and others	Paddy field	1	2 15
O 603	Do.	J. Pinhamy Appu and others	do.	0	1 4
P 603	Do.	Peris Appu and others	do.	1	0 4
Q 603	Do.	J. Migel Appu	do.	0	1 2
S 604	Ambagahapillewa	Preliminary plan 9,536. Village—Asgiriwalpola. Francina Perera Hamine	Owita	0	1 0
T 604	Migahawattapillewa	A. Sinno Appuhamy and another	Garden	0	1 20
U 604	Rukkattanagahawatta	Preliminary plan 9,537. Village—Asgiriya. K. Punchappuhamy and another	Garden	0	1 15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 9,603. Village—Duwa.				
9125	Gangabodawatta	—	Grass	1	1	4
		Preliminary plan 9,636. Village—Unnarawa.				
9219	Nugagahakumbura	—	Low jungle	1	1	18
		Preliminary plan 9,776. Village—Barawawila.				
Q 621	Kahatagahalanda	W. Sanchi Appu	Cocoanut and jungle	0	3	26
6527	Do.	Crown	Forest	3	2	7
		Preliminary plan 9,780. Village—Pahalamadampella.				
S 621	Murutagahawatta	K. Don Marisal Appu	Young cocoanut	0	2	34
		Preliminary plan 9,792. Village—Ganemulla.				
6563	Kahatagahalanda	—	Low jungle	1	2	14
Y 621	Do. or Katugahawatta	D. Gabriel Perera	Cocoanut plant	0	1	16
		Preliminary plan 9,828. Village—Yagodamulla.				
6623	Panugahalanda	R. Jeronis Fernando	Jungle	4	1	25
		Preliminary plan 9,844. Village—Tammita.				
6645	Palugahalanda	—	Jungle	2	2	25
		Preliminary plan 9,848. Village—Makalandana.				
B 604	Kahatagahawatta	W. S. Fernando	Garden	1	1	14
		Village—Ganemulla				
S 624	Kendagahawatta	H. Simenti Appu	Cocoanut plantation	0	2	0
		Preliminary plan 9,864. Village—Asgiriwalpola.				
M 627	Galagawapillewawatta	K. Alensu Fernando	Garden	3	0	5
O 627	Kirigahalanda	T. Punchi Sinno and others	do.	0	1	22
P 627	Do.	do.	do.	0	0	10
Q 627	Do.	do.	do.	0	0	23
6669	Batadombagahalanda	—	Low jungle	2	2	34
R 627	Batadombagahawatta	P. Roweddahami and others	Garden	1	0	37
		Preliminary plan 9,895. Village—Pathanduwana.				
T 628	Kehelkotuwatta	H. Karolis Appu	Jungle	0	1	2
F 629	Millagahawatta	J. Davit Dias	Garden	0	3	2
G 629	Baligaha or Kelegahawatta	W. Jusey Fernando	Jungle	0	0	32
H 629	Do.	L. Siyadoris Fernando	do.	0	2	8
I 629	Nabritalanda	W. Selesthina and another	do.	0	1	25
J 629	Nabritalanda or Kongahawatta	H. Nikohamy	do.	1	3	25
K 629	Kajukasdalupota	J. Appusinno Appu and another	Owita	0	0	19
L 629	Do.	J. Appu Sinno Appu	do.	0	1	29

Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Negombo.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,375, W. P.

වම් 1893 ක්වු ඔක්තෝබර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිගාරයේ උත්සාහයෙන් සන්තෝරුවේදිය.

වම් 1893 ක්වු කොවුම්ව මස 21 වෙනි දිනවු අහසරුවාදු සහ ර්ලහ දවස්වලදීත් මහවු දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් පිසින් මෙහි පහත පෙනෙන බස්නාහිර පලාතේ මහවු කොට්ඨාසයේ උතුරු අවන්කුරුවකෝරලේ පිහිටි බිම්කැබලි 148 ආණ්ඩුවේ නියෝග ප්‍රකාර මේවත්ගොඩ නානාසමේදී ප්‍රසිඩ් වෙන් දේසියේ විකුණන්නට නොහොත් අයිතිකම්කීයා සිටිනම් ඒ අයිතිකම්වල හැරියට නිව්දුකරන්නට යෙදේ. විකිනීම දවල් 12ට පමණ පවත්වනුලැබේ.

සිතියම 6,011. ගම—කිනටිය.

නො.	ඉඩමේ නම.	අයිතිකම කීසන්නා.	අන්දම.	මහත.
7804	මහදලපොත	ඇම්. මේසිස් සිල්වා සහ නවත් අය	ඕව්ට	3 1 34
7807	කරදගහකුඹුර	එම	සහ ඕව්ට	0 0 30
7808	මහදලපොත	එම	ඕව්ට	0 0 29
7809	කපුගහකුඹුර කමත	ඇම්. එම්. සිල්වා සහ නවත් අය	සහ ඕව්ට	0 0 23
7810	වැටකෙසියාගහ කුඹුර කමත	ඇම්. ගිනෝරිස් සිල්වා සහ නවත් කෙනෙක්	එම	0 0 18
7811	කහටගහදලපොත	එම	ඕව්ට	0 1 7
R 383	එම	කේ. ප්‍රැන්සිස් සිල්වා සහ නවත් අය	එම	2 0 18
T 383	දන්ගහකුඹුර දලපොත	එම	පහත්භූමිය	0 1 4
U 383	දන්ගහ සහ දෙල්ගහ කුඹුර දළපොත	යූ. සාද්විස් සිල්වා සහ කෙනෙක්	ඕව්ට	0 2 2
V 383	කික්ගහවත්ත	ඇස්. ඕසිසොහාම් සහ නවත් අය	කැලේ	0 2 39
7812	රුක්අත්තනගහ වත්ත	කේ. ජැනිස් සිල්වා	එම	1 3 2

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහස. අ. රු. ප.
		සිතියම 7,969.		
N 438	දවටගහදළුපොත	කේ. ඩන්ද්‍රීස්ස සිල්වා	හේන	0 1 14
U 438	දවටගහඹිවට	කේ. සෙලෙස්නිනා සිල්වා	ඹිවට	0 0 6
Z 438	දිවුල්ගහකුඹුරපිල්ලාව	කේ. දන්ද්‍රීස්ස සිල්වා සහ තවත්අය	හේන	0 1 11
B 439	මිදිඅත්තකුඹුර දළුපොත	කේ. පෙමානිස් සිල්වා	එම	0 2 8
D 439	මිදුල්ලකුඹුර දළුපොත	කේ. මර්තේලීස් සිල්වා සහ තවත් අයෙක්	එම	0 0 21
K 439	ගොරකන්තදළුපොත	කේ. මර්තේලීස්සිල්වා සහ තවත්අය	එම	0 0 27
L 439	කික්ගහ දළුපොත	කේ. දෙනු පුත්සිස් සිල්වා	එම	0 0 24
M 439	එම	ආර්. අන්ද්‍රීස් සිල්වා	එම	0 1 15
N 439	එම	ඩී. සුපර්සෙල් සිල්වා *	එම	0 1 11
O 439	එම	ආර්. අන්ද්‍රීස් සිල්වා සහ තවත්කෙනෙක්	එම	0 1 9
P 439	දත්තගදළුපොත	ආර්. අන්ද්‍රීස් සිල්වා	එම	0 1 37
Q 439	බිකිනිගහකුඹුර දළුපොත	ඇම්. මේදස් සිල්වා	එම	0 0 19
U 439	දත්තගදළුපොත	කේ. අමුහම් සිල්වා සහ කෙනෙක්	එම	0 1 0
X 439	දත්තගකුඹුර දළුපොත	ඇම්. ලොරෙන්සු සිල්වා සහකෙනෙක්	එම	0 1 13
Y 439	එම	සු. සාද්‍රිස් සිල්වා	එම	0 0 27
Z 439	දෙල්ගහදළුපොත	ඇම්. වරලියානු සිල්වා සහ කෙනෙක්	එම	0 0 19
A 400	දෙල්ගහකුඹුරදළුපොත	කේ. පානිස් සිල්වා	එම	0 0 12
		සිතියම 5,978.		
T 372	බිකිනිගහදළුපොත	කේ. පානිස් සිල්වා	ඹිවට	0 0 28
U 372	එම	කේ. මර්තේලීස් සිල්වා සහ තවත්අය	එම	0 0 17
W372	වැව්ගහසියාගහ දළුපොත	කේ. මර්තේලීස් සිල්වා සහ කෙනෙක් දෙතිස		0 0 36
V 314	කෝත්තපිල්ලාව	සිතියම 5,657. ගම—මාකලන්දන. ඩබ්ලිව්. මත්තේස් ප්‍රනාන්දු	මුඩුඹිම	0 0 2
		සිතියම 9,076. ගම—ලුඹුගමපොල.		
R 532	බටලිහේන කනත්තවත්ත	ඇස්. ඉන්තෝරිස්අප්පු සහ තවත්	පොල් සහ කැලේ	1 1 14
R 532½	බටලිහේන කනත්ත	ජේ. ඇම්. පී. සමරසේකර ප්‍රසිධ නොකාරිස්	පරණවත්ත	5 2 36
		ගම—කෙහෙල්බද්දර.		
S 532	මිල්ලගහ කුඹුර	කේ. නෙපානිස් ප්‍රනාන්දු	කුඹුර	2 1 19
S 532½	එම	එම	එම	2 1 38
T 532	අඹගහකුඹුර	එම	එම	1 2 12
		සිතියම 9,077. ගම—වැවගෙදර.		
U 532	කපුගහකුඹුර වත්ත	ජේ. අන්ද්‍රීස්අප්පුහාමි සහ තවත්	වත්ත	0 2 4
		සිතියම 9,087. ගම—කෙහෙල්ඇල්ල.		
Q 533	දෙල්ගහකොටු වත්ත	පී. සාද්‍රිස් සිල්වා	එම	0 1 20
R 533	පොල්ගහඅඟාර නොකොත් දෙල්ගහ පිල්ලාව	එම	දෙතිස	0 1 38
S 533	දෙල්ගහවත්ත	ජේ. සලෝහාමි	වත්ත	0 3 22
		සිතියම 9,126. ගම—මදිව්වගම.		
K 537	හල්ගහදළුපොත දෙතිස	ඇම්. පනිත්ද්‍රවා	දෙතිස	1 0 0
L 537	හල්ගහපිල්ලාව	එම	වත්ත	0 1 6
		සිතියම 9,138. ගම—ඉස්ඇල්ල.		
S 537	පරගහවත්ත	පී. දනෝහාමි	වත්ත	0 3 39
		සිතියම 9,166. ගම—හැදිමහර.		
7885	කෝත්තහවත්ත	ඩබ්ලිව්. දුමින්ගොනසිදේ සහ තවත්	වත්ත	1 0 3
7886	පිල්ලාවවත්ත	ඩබ්ලිව්. දුමින්ගොනසිදේ	පොල්	0 0 39
7887	එම	කේ. සලෝනවිතසිදේ	එම	0 0 23
7888	අරඹකුඹුර පිල්ලාව	ඩබ්ලිව්. දුමින්ගොනසිදේ	එලවලු වත්ත	0 1 7
7889	එම	ඇස්. ජලීස්අප්පුහාමි	පොල් සහාදිය	0 0 15
7890	ජම්බුගහවත්ත	ඇස්. ජෙවත්තසිදේ *	එම	0 1 5
		සිතියම 9,243. ගම—ලුඹුගොඩ ගෙදර.		
8010	දෙල්ගහලන්ද	ජේ. හෙන්ද්‍රික් අප්පුහාමි	පොල් සහ කැලේ	2 1 16
8011	එම	ජේ. මුදලිහාමි අප්පුහාමි	පොල්	0 3 38
8012	කහවගහලන්ද	ජේ. සිසිද්දෙස්අප්පුහාමි	එම	0 1 28
8013	එම	ජේ. කලුහාමිඅප්පුහාමි සහ තවත්	පොල් සහ කොස්	1 0 10
8014	අඹගහවත්තකච්චිස	එම	පොල්	0 3 37
		සිතියම 5,031. ගම—පලියවිසන.		
3961	දෙල්ගහලන්ද	ඩී. මානුවෙල් ප්‍රනාන්දු ගම—වරිහපහ.	වත්ත	0 0 15
W186	පිල්ලාව	ඒ. උන්ගුරල සහ තවත්	මුඩුඹිම	0 0 14
		සිතියම 9,245. ගම—දුගොන්න.		
8016	මරදගහපිල්ලාව	ඩබ්ලිව්. හෙලේනාහාමි	කුඹුර සහ පහත් ඹිම	0 2 26
		සිතියම 9,247. ගම—හල්පේ.		
N 547	පාදියවත්ත	ඩබ්ලිව්. සෙලෙස්නිනා ප්‍රේර සහ තවත්	වත්ත	0 2 25
O 547	එම	එම	එම	0 2 11

නො.	ඉඩමේ නම.	අයිතිකම නිකුත්නා.	අයුම.	මහත. අ. රු. ප.
8017	බිකිනිගහඹිවට	සිතියම 9,248. ගම—වලනාගොඩ. ඇම. සාදිස් සිල්වා සහ තවත්	ඹිවට	0 1 20
F 548	කනටගහලන්ද	සිතියම 92,56. ගම—නිල්පනාගොඩ. බී. අප්පසිකන්දෙසා සහ තවත්	සේන	1 2 23
G 548	දෙබන්ගහවත්ත	ජේ. සාමෙල් අප්පහාමි	පොල්	2 3 37
H 548	එම	බී. අප්පසිකන්දෙසා සහ තවත්	මුඩුබිම	1 3 12
I 548	එම	වයි. මර්තේලිස් අප්ප	පොල්	0 1 30
J 548	එම	බී. සිකන්දෙසා අප්ප	එම	0 3 17
K 548	කහවගහවත්ත	ගම—බොරගොඩවත්ත.	එම	0 1 0
L 548	කොස්ගහවත්ත	බිබිලිව. සර්දෙසල් ප්‍රනාන්දු	එම	0 0 35
M 548	එම	එම	එම	0 0 5
W548	කැටකැලගහවත්ත	සිතියම 9,263. ගම—ගනේමුල්ල.	වත්ත	1 2 12
X 548	කැකනියාගහඹිවට	බිබිලිව. මන්තේස් ප්‍රනාන්දු	පොල්	0 0 26
Y 548	ගොරකගහවත්ත	බිබිලිව. බබානිස් ප්‍රනාන්දු	එම	0 1 8
Z 548	එම	ඇස්. ජුලියානා	ඹිවට	0 0 22
A 549	එම	එම	පොල්	0 1 9
B 549	වැවකුඹුරපිල්ලාව	බිබිලිව. බස්නියන් ප්‍රනාන්දු	පහන්භූමිය	0 0 12
C 549	අඳුබෝගහඹිවට	බිබිලිව. මන්තේස් ප්‍රනාන්දු	පොල්	0 1 2
D 549	වැවකුඹුරපිල්ලාව	බිබිලිව. බබානිස් ප්‍රනාන්දු	පහන්භූමිය	0 0 18
E 549	කැලගහඹිවට	ඩී. ගාබ්‍රියෙල් ප්‍රේරා සහ තවත්	පොල්	1 1 13
8037	එම	බිබිලිව. රෝසි	ලදකැලාව	0 0 7
F 549	එම	බිබිලිව. දෙත් අන්දිස්	පොල්	0 2 20
G 549	එම	බිබිලිව. බස්නියන් ප්‍රනාන්දු	ලදකැලාව	0 1 11
8038	කැලගහඹිවට	බිබිලිව. බස්නියන් ප්‍රනාන්දු	පොල්	0 0 4
8039	කැටකැලගහඹිවට	කේ. ආබ්‍රහම් ප්‍රේරා	ලදකැලාව	0 0 27
8040	එම	ඇන්. බස්නියන් සිල්වා සහ තවත්	පහන්භූමිය	0 1 21
H 549	ගොරකගහ ඹිවට	බිබිලිව. බබානිස් ප්‍රනාන්දු	එම	0 1 0
I 549	කැටකැලගහඹිවට	බිබිලිව. බබානිස් ප්‍රනාන්දු සහතවත්	වත්ත	0 3 34
J 549	ගොරකගහවත්ත	ඇස්. ජුලියානා	එම	0 1 20
K 549	වැවකුඹුර	එම	පොල්	0 1 21
L 549	කැටකැලගහවත්ත	සිතියම 9,263. ගම—ගනේමුල්ල.	වත්ත	0 0 23
M 549	එම	කේ. ගුස්නිනාප්‍රනාන්දු	පොල්	0 0 9
N 549	අඹගහවත්ත	බිබිලිව. කාරෝලිස් ප්‍රනාන්දු	වත්ත	0 1 23
O 549	එම	වාර්ලිස් ප්‍රනාන්දු	මුඩුබිම	0 0 36
8090	ලක්කොටුව	සිතියම 9,272. ගම—කෙසෙල්ඇල්ල.	සිස්බිම	0 2 2
U 596	ඹිගහවත්ත	සිතියම 9,411. ගම—ඹිගස්පිටිය.	පොල්	1 3 0
V 596	එම	ඩී. පුන්විකිරියා	ලදකැලාව	1 0 30
A 599	ඹිගහවත්ත	එම සහ තව දෙදෙනෙක්		
8924	—	සිතියම 9,474. ගම—කොරකන්දවිල.	වත්ත	2 2 21
8926	—	ඒ. සවරි ප්‍රනාන්දු සහ තවත්		
8927	—	සිතියම 9,479. ගම—කිම්බුලාපිටිය.	බයමැදකිබෙන	0 0 32
V 599	කැටකැලගහලන්ද	—	කුඩා දුපතක්	0 0 32
W 599	එම	සිතියම 9,481. ගම—එත්තුකැලේ.	වැලිසහිකබිම	1 1 5
X 599	එම	—	එම	3 1 11
8928	හෙබ්බගහපිල්ලාව	සිතියම 9,487. ගම—මාතම්මන.	පොල්සහ කැලේ	2 0 1
8929	එම	ඩී. එපිනිස් අප්ප සහ තවත්	වත්ත	0 3 34
Y 599	කැටකැලගහවත්ත	එම	එම	5 0 0
Z 599	එම	සිතියම 9,482. ගම—කලහපිටිය.	කැලේ	1 2 29
A 600	එම	ඇල්. සිත්විඅප්ප සහ තවත්	එම	1 2 20
J 600	දෙමටගහඹිවට	ඇල්. කාරෝලිස් අප්ප		
C 600	මුළුගහඹිවට	සිතියම 9,489. ගම—ගල්මළුව.	එම	1 2 9
D 600	බිකිනිගහ කුඹුරේ පිල්ලාව	ඒ. බාගේන්විතාමි සහ තවත්	පොල්සහ කොස්	0 2 3
E 600	මුළුගහදළුපොක	ඩී. පිලිස් විජේගුණසේකර	පැලපොල්	0 0 32
		ඒ. බාගේන්විතාමි සහ තවත්		
		සිතියම 9,494. ගම—හිතවිසන.	මුඩුබිම	0 0 25
		පී. රොමානිස්හාමි		
		සිතියම 9,490. ගම—කපුනැයක.	වත්ත	0 0 27
		කේ. මන්ත්‍රිනෙල් ප්‍රේරා සහ තවත්	එම	0 0 16
		ඒ. හර්මානිස් ප්‍රනාන්දු සහ තවත්	කුඹුර	0 1 3
		ඒ. ගාබ්‍රියෙල් සල්සාදු		

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
C 602	දුනුමඩලගහවත්ත	සිතියම 9,509. ගම—පහලමඩැම්පැල්ල. එච්. දෙත් අත්තෝති	වත්ත	0 2 12
8993	—	සිතියම 9,524. ගම—මුනක්කර. ව. මානුවෙල් ප්‍රනාන්දු	පොල්	1 1 19
8994	එම	එම	ලුනුතිදින හිස්බිම 14	3 6
L 603	ගලකුඹුර	සිතියම 9,528. ගම—මාදල්ගොමුව. ජේ. මිගෙල් අප්ප සහ තවත්	කුඹුර	2 3 8
M 603	බෝගහවත්ත	ඇන්. බස්තියන් අප්පහාමි සහ තවත්	වත්ත	1 0 33
N 603	ගලකුඹුර	මිගෙල් අප්ප සහ තවත්	කුඹුර	1 2 15
O 603	එම	ජේ. පිත්තාමි අප්ප සහ තවත්	එම	0 1 4
P 603	එම	පීරිස් අප්ප සහ තවත්	එම	1 0 4
Q 603	එම	ජේ. මිගෙල් අප්ප	එම	0 1 2
S 604	අඹගහපිල්ලාව	සිතියම 9,536. ගම—අස්තිරිවල්පොල. ප්‍රත්සිනා ප්‍රේරා හාමිනේ	ඕව්ට	0 1 0
T 604	මිගහවත්තපිල්ලාව	ඒ. සික්කේ, අප්පහාමි සහ තවත්	වත්ත	0 1 20
U 604	රුක්කන්තගහවත්ත	සිතියම 9,537. ගම—අස්තිරි. කේ. ප්‍රත්විඅප්පහාමි සහ තවත්	වත්ත	0 1 15
9125	ගඟබඩවත්ත	සිතියම 9,603. ගම—දුව.	තනකොල	1 1 4
9219	නුඤ්ඤකුඹුර	සිතියම 9,636. ගම—උත්තාරුව.	ලදකැලාව	1 1 18
Q 621	කහටගහලන්ද	සිතියම 9,776. ගම—බරවාමිල. බබ්ලිච්. සිත්විඅප්ප	පොල සහ කැලේ	0 3 26
6527	එම	ආණ්ඩුව	මුකලාන	3 2 7
S 621	මුරුතගහවත්ත	සිතියම 9,780. ගම—පහලමඩැම්පැල්ල. කේ. දෙත් මිරිසල් අප්ප	පොල්පාල	0 2 54
6563	කහටගහලන්ද	සිතියම 9,792. ගම—ගනේමුල්ල.	ලදකැලේ	1 2 14
Y 621	එම නොහොත් කටුගහවත්ත	ඩී. ගාමිණී ප්‍රේරා	පොල්	0 1 15
6623	පණ්ණගහලන්ද	සිතියම 9,828. ගම—කාගොඩමුල්ල. ආර්. තේරනිස් ප්‍රනාන්දු	කැලේ	4 1 25
6645	පලුගහලන්ද	සිතියම 9,844. ගම—තම්මට.	කැලේ	2 2 25
R 604	කහටගහවත්ත	සිතියම 9,848. ගම—මාකලන්දන. බබ්ලිච්. ඇස්. ප්‍රනාන්දු	වත්ත	1 1 14
S 624	කැන්දගහවත්ත	ගම—ගනේමුල්ල. එච්. සිමෙන්තිඅප්ප	පොල්	0 2 0
N 627	ගලගාටිපිල්ලාවවත්ත	සිතියම 9,864. ගම—අස්තිරිවල්පොල. කේ. අලෙක්කප්පනාන්දු	වත්ත	3 0 6
O 627	කිරිගහලන්ද	ඒ. ප්‍රත්විසික්කේ, සහ තවත්	එම	0 1 22
P 627	කිරිගහලන්ද	ඒ. ප්‍ර. විසික්කේ, සහ තවත්	වත්ත	0 0 10
Q 627	එම	එම	එම	0 0 23
6669	බටදෙඹගහලන්ද	—	ලදකැලේ	2 2 34
R 627	බටදෙඹගහවත්ත	ඒ. රෙවැන්දනාමි	වත්ත	1 0 37
T 628	කෙහෙල්කොටු වත්ත	සිතියම 9,895. ගම—පත්තමුව. එච්. කරෝලිස්අප්ප	කැලේ	0 1 2
F 629	මිල්ලගහවත්ත	සිතියම 9,895. ජේ. ජවින්දිගෙස්	වත්ත	0 3 2
629	බලිගහ නොහොත් කැලගහ වත්ත	බබ්ලිච්. ප්‍රසේප්පනාන්දු	කැලේ	0 0 32
H 629	එම	ඇල්. සිසිඤ්ඤේ ප්‍රනාන්දු	එම	0 2 8
I 629	නාබිරිත්තලන්ද	බබ්ලිච්. සෙලෙස්තියා සහ තවත්	එම	0 1 25
J 629	එම නොහොත් කෝන්ගහ වත්ත	එච්. නිකෝහාමි	එම	1 3 25
K 629	කපුගස්දම්පොත	ජේ. අප්පසික්කේ, අප්ප	ඕව්ට	0 0 19
L 629	එම	එම	එම	0 1 29

මෙම ඉඩම්වලට යම් උරුමයක් තිබෙනවාය කියා කල්පනා කරගණ හිච්ච සැමදෙනාම එම උරුමය ඔප්පුකර හිච්චතට ඇත්තාවූ සාක්ෂිත්කැටුව ඉඩම් විකුණන දවසේදී ආණ්ඩුවේ උපඵජන්තඋත්තාන්තේ වෙතට ඇවිත් පෙනීහිච්චට මෙයින් ඕනෑකලා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ වංශාසිපති සර්වේඤ්ඤපරුල් උත්තාන්තේගෙහු, විකිනීමේ කොන් දේසිය ගැණ මිහච්චලාගේ ආණ්ඩුවේ උපඵජන්තඋත්තාන්තේගෙහු දනගන්ට ප්‍රච්චත.

ආණ්ඩුකාර උතුමානන්තේගේ ආඥාවලෙස,  
 ජී. හොප්ල් වාකර්,  
 මහසෙනාධිපති මහත.

No. 1,376, w. r.

Colonial Secretary's Office,  
Colombo, October 11, 1893.

AT noon on Monday, November 20, 1893, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.			
Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
473	Horamullekelekumburakissiya	Pitipana	0 1 20
571	Pattiyalanda	do.	5 1 20
Preliminary plan 5,489. Situation—Meda pattu of Hewagam korale.			
6181	Kiriwandalahena	Maduluwawa	15 2 30
Preliminary plan 6,374. Situation—Palle pattu of Hewagam korale.			
9306	Nugawarakele	Dedigomuwa	6 1 2
9307	Alubogahakele	do.	11 3 22
9302	Nugawarakele	do.	20 2 36
9303	Kaudehena	do.	8 2 33
Preliminary plan 5,128. Situation—Meda pattu of Hewagam korale.			
4429½	Attanapollalanda	Wataraka	6 2 0
Preliminary plan 5,068. Situation—Meda pattu of Siyane korale.			
X 195	Millagahawatta	Imbulgoda	1 0 0
Preliminary plan 7,138. Situation—Udugaha pattu of Hewagam korale.			
2010	Higgahalanda	Welikanna	10 3 0
2012	Gonnagahamadittalanda	do.	36 0 28
Preliminary plan 6,145. Situation—Meda pattu of Hewagam korale.			
8290	Walukennalanda	Wewelpanawa	11 2 15
Preliminary plan 8,555. Situation—Udugaha pattu of Hewagam korale.			
6658	Battadolahenalanda	Niripola	3 3 31
Preliminary plan 9,805. Situation—Meda pattu of Hewagam korale.			
6583	—	Horagala	4 0 29
Preliminary plan 8,400. Situation—Udugaha pattu of Siyane korale.			
6175	Millagahalanda	Dambutuwa	8 0 32
6175½	Do.	do.	1 2 8
Preliminary plan 10,029. Situation—Adikari pattu of Siyane korale.			
7042	Puranakumbura or Maharalaowilana	Pinameda	1 1 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province, Colombo.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,376, w. r.

වම් 1893 ක්වූ ඔක්තෝබර් මස 11 වෙනි දින කොළඹ මහසෙනෙවරිය උන්වහන්සේගේ කන්තෝරුවේදීය.

සභාතිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්වහන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වූ නොවැබර් මස 20 වෙනි දින වූ සඳුදා කොළඹ කවිඹේදී සේදි වෙන්දේසිකර විකුණනට නොහොත් කේරුමකර දෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 7,121. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	මහක. අ. ර. ප.
473	හොරමුල්ලේකැලේ කුඹුරේ කිස්සිය	පිටිපන	0 1 20
571	පට්ටියලන්ද	එම	5 1 20
සිතියම 5,489. සේවාගම්කෝරලේ මැදපත්තුවේ.			
6181	කිරිවන්දලහේන	මාදුළුවාව	15 2 30
සිතියම 6,374. සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.			
9306	නුගවරකැලේ	දැකිගොඩුව	6 1 2
9307	අඵබෝගහකැලේ	එම	11 3 22
9302	නුගවරකැලේ	එම	20 2 36
9303	කන්දෙහේන	එම	8 2 33
සිතියම 5,128. සේවාගම්කෝරලේ මැදපත්තුවේ.			
4429½	අත්තනපොල ලන්ද	වවරසට	6 2 0
සිතියම 5,068. සියනැකෝරලේ මැදපත්තුවේ.			
X 195	මිල්ලගහවත්ත	ඉඹුල්ගොඩ	1 0 0
සිතියම 7,138. සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.			
2010	හිත්ගහලන්ද	වැලිකන්ත	10 3 0
2012	ගොන්නගහමහින්තලන්ද	එම	36 0 28

නො.	ඉඩමේ නම.	ගමේ නම.	මහත. අ. රු. ප.
8290	වඵකැත්ත ලන්ද සිතියම 6,145.	සේවාගමකෝරලේ මැදපත්තුවේ. වේවැල්පනාව	11 2 15
6658	බටදෙලගේනලන්ද සිතියම 8,555.	සේවාගමකෝරලේ උඩුගහපත්තුවේ. නිරිපොටල	3 3 31
6583	— සිතියම 9,805.	සේවාගමකෝරලේ මැදපත්තුවේ. ගොරගල	4 0 29
6175	මිල්ලගහලන්ද සිතියම 8,400.	සියනැකෝරලේ උඩුගහපත්තුවේ. දඹුලුම	8 0 32
6175½	එම	එම	1 2 8
7042	පුරවතුමුර නොහොත් මහරුම්ඵලාන අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10ය බැගින්.	සියනැකෝරලේ අදිකාරිපත්තුවේ. පින්නමැද	1 1 13

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණ වංශාධිපති සර්වේශර් ජනරාල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාඉර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන. ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස, ජ. නොඑල් වාකර්, මහසෙක්‍රයාරිස් වමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,376, c. p.

Colonial Secretary's Office,  
Colombo, October 9, 1893.

ON Wednesday, November 29, 1893, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorised by Government.

An allotment of land situated in the Laggala Pallesiya Pattuwa of the Matale District of the Central Province.

Preliminary plan 4,450.—Hanwella.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11858	Kiulahena	Dingirala	Crown	Jungle, with two jak trees	4 1 10

Upset price,—Rs 10. per acre.

Further information respecting this land may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,376, c. p.

වමි 1893 ක්වු බක්කෝබර් මස 9 වෙනි දින කොලම් මහසෙක්‍රයාරිස් උත්තාන්සේගේ කන්කෝරුවේදීය.

මාලේ දිසාවේ උපඵජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1893 ක්වු කොවැම්බර් මස 29 වෙනි දිනවු බදාදා දවල් 12සේ කණිසමට මාලේ කවිඵෙරිසේදී වෙන්දේසි විකුනනට යෙදෙනවා ඇත.

මාලේ දිසාවේ ලග්ගල පල්ලේසිසේපත්තුව නොවිඵාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල්ලක්.

සිතියම 4,450. අයිතිකම නිසන්තා—ආණ්ඩුව. ගම—හන්වැල්ල.

නො.	නම.	ඉල්ඵමිකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
11858	කිවුලගේන අක්කරයක මිල රුපියල් 10යි.	ඩින්ගිරල	කැලේ, කොස්ගස්දෙකක් තිබේ	4 1 10

මෙම ඉඩම ගැණ වැසිදුර කාරණ වංශාධිපති සර්වේශර් ජනරාල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ මාලේ ආණ්ඩුවේ උපඵජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස, ජ. නොඑල් වාකර්, මහසෙක්‍රයාරිස් වමිහ.



No. 1,377, c. p.

Colonial Secretary's Office,  
Colombo, October 10, 1893.

ON Wednesday, November 29, 1893, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his Office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Six allotments of land situated in the Udasiya pattuwa division of the Matale District of the Central Province.

Preliminary plan 2,739.

Lot.	Name of Land.	Village.	Name of Claimant or Grantee.	Description.	Extent. A. R. P.
W 327	Latteagolla-ela	Imbulpitiya	Kawrala and others	Kurakkan hena	7 0 30
X 327	Do.	do.	Jacob Fernando	Hena	3 3 19
Y 327	Bogahamulahena	do.	Malhami and others	do.	2 2 15
P 328	Damunugahamulla	do.	Ranghami and others	do.	3 2 6
Q 328	Bogahamulahena	do.	Kalu Menika	do.	2 0 37
E 329	Damunugahamulla	do.	Menikrala and others	do.	1 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,377, c. p.

වම 1893 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ

මහසෙක්කාරියේ උත්තාන්තේශ් කන්තෝරුවේදීය.

මාතලේ දිසාවේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1893 ක්වූ නොවැම්බර් මස 29 වෙනි දින වූ බද්ද දවල් 12 කනිසව්ව මහනුවර කවිවෙරිදේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උඩසිය පත්තුවේ කොට්ඨාසේ පිහිටා තිබෙන මිමිබෙලි.  
සිතියම 2,739. ගම—ඉමුල්පිටිය.

නො.	නම.	අයිතිකම් නිසන්තා.	අන්දම.	මහස. අ. ර. ප.
W327	ලමකාගොල්ලආල	කවුරුල සහ තවත් අය	කුරක්කන් හේන	7 0 30
X 327	එම	ජේකොබ් ප්‍රනාන්දු	හේන	3 3 19
Y 327	බෝගහමුල්ල	මල්හාමි සහ තවත් අය	එම	2 2 15
P 328	දමුනුගහමුල්ල	රත්හාමි සහ තවත් අය	එම	3 2 6
Q 328	බෝගහමුල්ල	කම්මැනිකා	එම	2 0 37
E 329	දමුනුගහමුල්ල	මැනික්රල සහ තවත් අය	එම	1 0 0

අක්කරයක් රූපිසල් 10 හිට විකුණනව පටන්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුරකාරණ වංශාධිපති සර්වේසර් ජනරාල් උත්තාන්තේශ්ගෙන්, විකිණීමේ කොන්දේසි ගැණ කාරණ මාතලේ ආණ්ඩුවේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගන්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්තේශ්ගේ ආඥාවලස,

ජ. නොඑල් වාකර්,  
මහසෙක්කාරියේ වමය.

No. 1,378, c. p.

Colonial Secretary's Office,  
Colombo, October 9, 1893.

ON Wednesday, November 29, 1893, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorised by Government.

An allotment of land situated in the Kandupalata korale division of the Udunuwara District of the Central Province.

Preliminary plan LXXVI.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
O 5	Laggamoowe	Rangkiriamadit'a	The Crown	Jungle	1 0 22

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,378, C. P.

වම් 1893 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින කොළඹ

මහසෙනෙවුන්ගේ උන්නාන්සේසේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වූ නොවැම්බර් මස 29 වෙනි දින බුද්ධින දවල් 12ට මහනුවර කවිවෙරේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ උඩුකුටුර කඳුපලානේ කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම LXXVI.

නො.	නම.	ඉඩමේ නම.	අයිතමකීයන්ගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
05	උගවු	රත්තිරිච්චින්න	ආණ්ඩුව	කැලේ	1 0 22

අක්කරයක් රූපියල් 10යේ හිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා වංශාධිපති සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙන්, විකිණීමේ කොන්දේසිය ගැණ කාරණා මධ්‍යමදිසාවේ මහනුවර ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඵල් වාකර්,  
මහසෙනෙවුන්ගේ මමත.

No. 1,379, C. P.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

ON Wednesday, November 29, 1893, at 12 o'clock noon, the Assistant Government Agent for the Mátalé District will put up to auction, at his Office in Mátalé, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Sixteen allotments of land situated in the Gampahasaya pattu of the Mátalé District of the Central Province.

Preliminary plan 4,411.

Village—Hapugahalanda.

Description—Forest, said to contain plumbago.

Lot	Name of Land.	Name of Applicant.	Extent.		
			A.	R.	P.
11733	Henagahachavalayaya	P. D. Young	1	0	35
11734	Do.	do.	1	0	20
11735	Do.	do.	2	3	7
11736	Do.	do.	2	0	20
11737	Do.	do.	1	1	12
11738	Do.	do.	1	0	29
11739	Do.	do.	2	1	22
11740	Do.	do.	1	2	31
11741	Do.	do.	1	3	0
11742	Do.	do.	0	1	22
11743	Do.	do.	7	1	0
11744	Do.	do.	3	1	31
11745	Do.	do.	1	2	35
11746	Do.	do.	1	1	12
11747	Do.	do.	1	3	18
11748	Do.	do.	0	2	38

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mátalé.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,379, C. P.

වම් 1893 ක්වූ ඔක්තෝබර් මස 17

වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ

රිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උට ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වූ නොවැම්බර් මස 29 වෙනි දින බුද්ධින දවල් 12යේ කනිසමට මාතලේ කවිවෙරේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මාතලේ දිසාවේ ගම්පහසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 4,411. ඉල්ලුම්කාරයා—පී. ඩී. ගන්.

අයිතම කීයන්ගේ නම—ආණ්ඩුව. අන්දම—කැලේ මීනි රත් තිබෙනවාය කියා තිබේ.

නො.	නම.	මහත. අ. රු. අ.
11733	හේන හත වුවලයාය ගපුහලුන්ද	1 0 35
11734	එම	1 0 20
11735	එම	2 3 7
11736	එම	2 0 20
11737	එම	1 1 12
11738	එම	1 0 29
11739	එම	2 1 22
11740	එම	1 2 31
11741	එම	1 3 0
11742	එම	0 1 22
11743	එම	7 1 0
11744	එම	3 1 31
11745	එම	1 2 35
11746	එම	1 1 12
11747	එම	1 3 18
11748	එම	0 2 38

අක්කරයක් රූපියල් 20 හිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම්ගැන වැඩිදුර කාරණා වංශාධිපති සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙන්, විකිණීමේ කොන්දේසිය ගැණ මාතලේ උපජන්ත උන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඵල් වාකර්,  
මහසෙනෙවුන්ගේ මමත.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 858, s. p.

Colonial Secretary's Office,

Colombo, October 10, 1893.

ON Friday, November 17, 1893, and the following days, at noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his Office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Two hundred and seventy allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Preliminary Plan.	Lot.	Name of Land.	Name of Village.	Description.	Extent		
					A.	R.	P.
2684	5148	Karanduwedeniya	Peddapitiya	Deniya	0	0	25
1910	Z 160	Badahalayakumbura	Wahalakananke	Paddy field	0	2	9
"	F 161	Dehiattekumbura	do.	do.	2	1	26
"	H 161	Galakerairrakumbura	do.	do.	2	2	24
"	J 161	Laluagodakumbura	do.	do.	4	0	23
1868	4403	Kudaluwiladeniya	do.	Swamp suitable for paddy	2	1	20
3168	7193	Kottewellabeddadeniya	do.	Open land said to be suitable for paddy	1	1	38
619	4706	Welimadakanatiya	do.	Field	0	1	10
1917	4587	Achcharigewattedeniya	Porambakananke	Swamp fit for paddy	0	1	31
"	4589	Kongahamulladeniya	do.	do.	0	1	29
"	4590	Kongahakumbura	do.	Paddy field	0	0	17
"	B 165	Ambagahakumbura	do.	do.	0	2	28
"	C 165	Kongahamullekumbura	do.	do.	0	3	32
"	D 165	Kalugahaliyadda	do.	do.	0	2	1
"	E 165	Danketiyakumbura	do.	do.	2	0	12
"	F 165	Hettigewelanakumbura	do.	do.	2	1	4
"	G 165	Attalaggowitakumbura	do.	do.	1	0	2
"	L 165	Galakeraviravilakumbura	Wahalakananke	do.	3	0	33
"	M 165	Magodakumbura	do.	do.	2	0	9
"	N 165	Mangaloyakumbura	do.	do.	2	3	23
"	Q 165	Dandumurrediwellekumbura	Porambakananke	do.	0	1	5
"	S 165	Karanhenadeniya	do.	Swamp, suitable for paddy	0	3	26
"	T 165	Kadiranaowitakumbura	Wahalakananke	Paddy field	1	0	8
1144	J 505	Godawattage Diwelkumbura	Beralaliya	Paddy	0	2	12
"	P 505	Begodamulla Galkissegediwelekumbura	Munamalpe	do.	0	2	34
"	Q 505	Gamagediwelekumbura	do.	do.	0	0	8
"	R 505	Do.	do.	do.	1	3	35
"	V 505	Ambagahakumbura	do.	do.	2	0	16
"	H 506	Koralegediwelekumbura	do.	do.	1	2	2
"	S 506	Diganliyaddakumbura	Uruwitike	do.	0	2	0
"	T 506	Delgaha-addarakumbura	do.	do.	0	3	21
"	U 507	Pillagawadeniya	Beralaliya	Deniya	0	2	13
"	9019	Kajugahadeniya	do.	do.	0	2	0
"	9021	Do.	do.	do.	2	0	0
3271	7524	Ahiminitallahenadeniya	Gallala	Paddy land	4	2	10
1255	10131	Jambugahadeniya	Wellane	Paddy and deniya	0	1	34
"	T 574	Nellugamuwakumbura	do.	do.	2	1	0
3275	7531	Kirillagahaliyaddadeniya	Gallala	Paddy land	0	0	18
3269	7520	Innalahenadeniya	do.	do.	0	3	17
685	5715	—	Pitabedara	Swamp	1	3	34
3342	7766	Ihandukadawiladeniya	Eramudugoda	Paddy field	1	0	4
"	7767	Kirindadeniya	do.	do.	0	3	32
"	7768	Kirindadeniyapahalakele	do.	do.	0	2	33
3343	7769	Nilwalakadeniya	do.	do.	0	2	31
"	7770	Kuruvimulladeniya	do.	do.	0	2	29
"	7771	Magadeniya	do.	do.	0	3	11
2978	6438	Heremittebealawela	Peddapitiya	Paddy land	2	3	5
"	6441	Medaduwa	Maramba	do.	0	3	38
3288	7574	Pahalapuakgahavilla Ehalakele	do.	do.	2	2	32
492	W 136	Manageirikonda	Dampela	Field	1	1	18
2578	Z 255	Handiyadeniya	Warakapitiya	Deniya	0	0	11
"	A 256	Udumuladeniya	do.	do.	0	1	9
1088	L 469	Kongahadeniya	do.	Paddy	0	2	5
1142	L 501	Gamagediwelekumbura	Udukawa	do.	1	2	10
"	F 503	Do.	do.	do.	0	3	12
"	N 503	Do.	do.	do.	0	2	30
"	Q 503	Geissarahakumburadeniya	do.	Deniya	0	0	23
"	R 503	Rillamulladeniya	do.	do.	0	0	22
"	Y 503	Dolagawadeniya	do.	do.	0	1	39
"	J 504	Danahaladeniyaudumulla	do.	do.	0	1	16
"	L 504	Potuliyaddadeniya	do.	do.	0	1	9
"	Y 504	Puwakgahadeniya	do.	do.	0	1	16
"	Z 504	Naidegedeniyakumbura	do.	do.	2	0	4

Preliminary Plan.	Lot.	Name of Land.	Village.	Description.	Extent.		
					A.	R.	P.
1142	A 505	Kahatagahakumbura	Akurugoda	Deniya	2	0	5
"	C 505	Hangawallakumbura	do.	do.	0	3	20
"	E 505	Dollaliyadda	do.	do.	0	1	35
"	8993	Potuliyaddadeniya	Udukawa	do.	0	1	23
"	8994	Gorakagahadeniyandumulla	do.	do.	0	0	14
"	9003	Patiranagedeniyandumulla	Uruwitike	do.	0	2	34
"	9006	Wewakumburaudumulla	do.	do.	0	1	25
"	9008	Hayabawulhenadeniya	do.	do.	1	0	22
1893	W 151	Hunganwelakumbura	Kamburugamuwa	Paddy field	0	2	33
834	7176	Yapawilla	Sulutanagoda	Paddy	10	2	20
836	I 342	Kolotewila	Kamburugamuwa	Paddy field	0	3	36
1586	1111	Nawinawewagodadeniya	do.	Paddy and deniya	0	0	32
1875	E 151	Rukatanagahaudumulla	Kiyanduwa	Paddy field	0	1	18
459	3775	Malapalawa	Palalla	Field	1	1	19
1570	935	Gorakagahamodara	do.	Paddy	3	1	36
"	937	Mahamaleradagediwekumbura	do.	do.	1	1	33
"	938	Diwelkandeela	do.	do.	3	0	23
"	959	Helmodaradiwekumbura	do.	do.	2	0	37
"	941	Manilowita	Jamburugoda	do.	4	0	31
"	942	Diwelliyadda	do.	do.	0	2	32
494	X 137	Kumuduwegodella	Malimada	Field	0	2	3
"	V 138	Kogahagodella	do.	do.	1	3	16
"	B 139	Maragahaliyadda	do.	do.	0	1	34
"	C 139	Hakuranagepahalagodella	do.	do.	2	0	20
1489	1143	Diwelliyadda	Palalla	Paddy	0	2	23
"	1153	Kolumakumbura	Kohungama	do.	0	3	8
"	1154	Ambagahakumbura	do.	do.	2	2	33
"	1155	Diwelliyadda	Mudagama	do.	1	1	14
1159	O 516	Kirillagahadeniya	Malimada	Deniya	0	0	29
"	P 516	Walgamagedeniya	do.	do.	1	0	35
489	W 134	Ranawiragediwekumbura	do.	Field	1	2	23
491	R 136	Radagediwela	do.	do.	1	2	12
425	3376	Passeliyadda	do.	do.	0	2	28
448	3656	Digana	do.	Paddy land	0	0	20
1101	F 477	Tissaregedeniyandumulla, or Pedigoda watta-addaradeniya	Botawila	Paddy	0	2	13
1118	M 486	Waykadadeniyandumulla	Penetiyan	do.	0	1	14
"	O 486	Ittawalakumbura	do.	do.	0	0	14
"	P 486	Kumbussakumbura	do.	do.	0	0	29
"	R 486	Ullabaddahallakumbura	do.	do.	0	0	27
"	T 486	Karankettykumbura	do.	do.	0	1	10
"	W 486	Hettigediwekumbura	do.	do.	1	1	11
"	X 486	Pahalarodarakanatakumbura	do.	do.	0	1	21
"	Y 486	Geemuddagopala	do.	do.	0	0	19
"	Z 486	Karawamullekumbura	do.	do.	0	3	22
"	8762	Paragahadeniyadollakumbura	do.	do.	0	1	7
"	8766	Ittawalakumbura	do.	do.	0	1	8
"	8767	Karanketi Thaladeniya	do.	Deniya	0	0	6
"	8768	Do.	do.	do.	0	0	38
1087	C 469	Lamaniaddekumbura	Kokmaduwa	Paddy	2	1	5
"	D 469	Polkandegahaliyadda	do.	do.	0	2	7
"	E 469	Kammalakumbura	do.	do.	2	2	30
1098	W 471	Nugagahakoratuwa	do.	Deniya	0	1	23
"	N 473	Indekadumullekumbura	do.	Paddy	0	1	17
"	Q 474	Thumpagodakumbura	Hallala	do.	2	1	25
"	D 475	Raddawamullakumbura	Kokmaduwa	do.	0	2	0
"	Z 475	Managewatta	do.	do.	1	2	13
"	A 476	Deniya	do.	Deniya	0	0	22
"	W 476	Delebokkadeniya	Hallala	Paddy	0	2	2
"	8533	Udakaragasadeniya	do.	do.	0	1	12
881	7860	Dodamulladeniya	Huppella	Deniya	0	0	30
1466	12580	Kalwagahadeniyandumulla	do.	Paddy	0	2	17
"	12581	Dehigaspekumbura	do.	do.	3	1	13
"	12583	Kahadolaowita	do.	do.	0	1	26
"	12587	Bogodahelakumbura	do.	do.	2	0	0
"	12588	Gandallakumbura	do.	do.	2	1	4
"	12589	Ranadeppekumbura	do.	do.	1	2	5
"	12590	Vellakumbura	do.	do.	1	2	27
"	12591	Helawellakumbura	do.	do.	1	0	29
"	12593	Gambodakumbura	do.	do.	1	2	8
"	12594	Radaliyadda	do.	do.	0	3	37
1192	V 537	Hadinamulladeniya	Ganegama	Deniya	0	1	31
"	9434	Deniyawattahena	Nape	Paddy	2	2	17
800	I 141	Rukgahamulla	Ganegama	Field	0	2	18
3326	7721	Hindakaraldeniya	Lenawa	Land said to be suitable for paddy	3	0	12
3322	7701	Bollewila	do.	do.	0	2	37
3320	7697	Kanemeyagaladeniya	do.	do.	2	1	27
2423	3880	Malapalamuttettuwa	do.	Paddy	2	2	10
3319	7694	Punchi Bethma	Maramba	Paddy field	0	3	15
"	7695	Kanuketiya	do.	do.	1	0	11

Preliminary Plan.	Lot.	Name of Land.	Village.	Description.	Extent.		
					A.	R.	P.
1475	12704	Wewadeniyakumbura	Elgiriya	Paddy	0	2	21
"	12708	Kunugamullakumbura	do.	do.	0	3	31
1079	Y 464	Gepittakanekumbura	do.	do.	1	0	0
"	C 465	Nekatige Rukattanagahakumbura	do.	do.	1	0	0
"	E 465	Radage Depaillekumbura	do.	do.	0	3	3
"	F 465	Nekatige Pothuliyadda	do.	do.	0	2	12
"	G 465	Gamagepothuliyadda	do.	do.	0	2	21
"	L 465	Narangallaliyadda Radagediwela	do.	do.	0	2	21
"	P 465	Palle Irikondekumbura	do.	do.	1	2	24
"	W 465	Rilamulladeniya	do.	do.	0	1	29
"	X 465	Rilamullakumbura	do.	do.	1	3	22
"	Z 465	Ganbewage Irikondekumbura	do.	do.	1	1	12
"	I 466	Nelunghelle	do.	do.	2	0	19
"	K 467	Udaberiyamullakumbura	do.	do.	0	3	27
1103	P 480	Godawattadeniya	Beraliya	Paddy	0	1	15
"	V 480	Welipitiyawagurakumbura	Munamalpe	do.	0	3	9
1569	904	Kohilladeniya	Akurugoda	do.	6	1	17
"	912	Punchimaduduwa-addaradeniya	Sulutanagoda	do.	0	3	35
"	915	Komanagedeniya	do.	do.	1	1	27
"	916	Addarakumbura	do.	do.	1	2	26
"	917	Andehenadiwela	do.	do.	1	2	24
"	923	Verelugasmulla	Akurugoda	Deniya	1	0	0
"	926	Madithaduwaladeniya	do.	do.	0	3	37
1567	848	Gorakagasaddarakumbura	Sulutanagoda	Paddy	1	0	37
"	859	Galinda-addaradiwelkumbura	do.	do.	0	2	25
"	862	Manage Natolle-addarakumbura	do.	do.	1	1	32
"	865	Godakumbura	do.	do.	0	2	16
"	885	Hinassewella	do.	do.	1	3	26
1346	B 598	Badalgediwekwagura	Denapitiya	do.	1	2	12
"	C 598	Managewagura	do.	do.	0	2	35
"	F 598	Talagahawagura	do.	do.	2	2	2
"	H 598	Kandewatta	do.	do.	2	2	23
"	I 598	Talagaspitiyagediwekwagura	do.	do.	0	2	3
"	J 598	Polwattagewagura	do.	do.	1	0	13
1344	I 597	Kalunaidegewagura	do.	do.	0	3	7
"	J 597	Talagahawagura	do.	do.	0	2	8
1335	R 594	Vitanagediwekwagura	do.	Swamp fit for paddy	0	2	12
"	J 595	Mullagekumbura	do.	Paddy	0	3	31
1349	F 599	Nyangamuwegekanda	do.	Swamp	1	0	34
1338	Z 596	Edandagawakumbura	do.	Paddy	0	2	35
1345	V 597	Muttukarageowillana	do.	Swamp	0	1	10
"	X 597	Polwattegekanda	do.	do.	0	2	4
"	Z 597	Hettigegekanda	do.	do.	0	3	28
1394	Q 613	Gamsagediwela	Mudugamuwa	Paddy field	2	0	10
1392	O 612	Henagedarakumbura	Jamburaugoda	do.	3	1	6
"	P 612	Manegedarakumbura	do.	do.	2	0	14
"	R 612	Boduwadivela	do.	do.	2	3	30
446	3623	Hodgahamulla	Horagoda	Paddy land	1	1	5
1474	12673	Ammakanakumbura	Akuressa	Paddy	2	0	35
"	12674	Karandugodaliyadda	do.	do.	1	1	37
"	12678	Udakotauduwa	do.	do.	3	0	32
820	T 340	Udugamunekumbura	Uruvitika	do.	2	0	17
1342	E 597	Koratuwawila	do.	do.	1	0	39
1558	590	Delkanuwewella	Akurugoda	Deniya	5	1	15
"	591	Do.	do.	Paddy	0	1	26
3457	8119	Eriawanandeniyaakumbura	Udabatgama	Paddy field	1	1	19
3152	7154	Mahakumbura	Poramba	Paddy	3	0	36
"	7155	Tunpalakumbura	do.	do.	1	3	16
1468	12616	Polwattegodellakumbura	Kekunewela	do.	2	0	23
"	12618	Bogahakumbura	do.	do.	1	0	33
"	12619	Vitanegekorale Duwellakumbura	do.	do.	0	2	16
"	12629	Halligakumbura	Kadduwa	do.	2	3	28
"	12633	Aratdiwellakumbura	do.	do.	1	2	18
"	12637	Rukmalekumbura	Pategama	do.	2	0	15
495	G 139	Kalukandadeniya	Maragoda	Field	1	2	22
"	G 140	Managemedshelpata	Kekunawala	do.	0	0	33
3422	7997	Kurahandepola	Bopitiya	Paddy field	0	2	27
1191	L 537	Rukgahamulledeniya	Ganagama	Deniya	0	3	1
3386	7867	Muttattukumbura	Maliduwa	Paddy field	1	2	35
2381	3723	Midigahadeniya	do.	Paddy	0	1	23
3337	7749	Eranavilladeniya	do.	Deniya	6	3	11
1465	12576	Mahaowita	Imbulgoda	Paddy	1	1	18
"	12578	Mahakumburaowita	do.	do.	0	1	32
"	12579	Do.	do.	do.	0	1	34
504	X 141	Habade	Henagama	Field	1	3	4
"	Z 141	Wattaliadda	do.	do.	0	2	34
"	B 142	Badahelaliyadda	do.	do.	0	3	6
"	E 142	Petareliyadda	do.	do.	0	1	24
"	M 142	Kuralamulla	Kiyanduwa	do.	2	0	9
"	H 143	Paragahalayadda	do.	do.	0	2	4

Preliminary Plan.	Lot.	Name of Land.	Village.	Description.	Extent.		
					A.	R.	P.
1078	H 462	Atalabekumbura	Paraduwa	Paddy	0	3	33
	K 462	Badahelagepothuliadda	do.	do.	1	1	28
	L 462	Bereyadapalakumbura	do.	do.	0	3	32
	M 462	Kadawaowitakumbura	do.	do.	3	0	20
	N 462	Tambilimorakumbura	do.	do.	1	2	27
	Q 462	Kekunagahakumbura	do.	Deniya	0	1	31
	A 463	Panrungvillapothuwila	do.	Paddy	1	1	13
	K 463	Nekatigekongahadiwela	do.	do.	0	1	30
	M 463	Rukattanagahadivakumbura	do.	do.	0	2	14
	F 464	Maguruwala	do.	do.	0	1	7
	O 464	Udagemagelliyakumbura	do.	do.	1	1	32
	Q 464	Wagrigodayaliadda	Elgiriya	do.	0	3	25
	S 464	Kongahakumbura	Henagama	do.	0	0	39
	T 464	Halpangodellakumbura	Elgiriya	do.	0	2	21
2433	3896	Uda-andapanakumbura	Neraluwa	do.	1	3	6
1248	9927	Galkanduladeniya	Horagoda	do.	1	1	23
	T 564	Atturanbokkekumbura	Nape	do.	1	1	24
	L 567	Korahowiladeniya	Horagoda	do.	1	0	29
3171	7201	Hingurupatelahlenadeniya	Porambakananke	* Open land said to be suitable for paddy	2	0	20
	7202	Peellagawadeniya	do.	do.	0	1	20
	7203	Minnandeniya	do.	do.	0	2	28
3158	7168	Panselahlenadeniya	Gallala	do.	2	0	34
	7170	Do.	Porambakananke	do.	0	3	8
	7171	Nituwelbokkahlenadeniya	do.	do.	4	2	5
1884½	4440	Romagekumbura	do.	Paddy field	2	1	13
	4441	Romagewatta	do.	Swamp suitable for paddy	0	2	7
	4447½	Palle-etambarakumbura	do.	Paddy field	1	3	36
1385	11063	Bolakadawadeniya	Kamburugamuwa	Paddy	0	2	26
3437	8062½	Kadalane	Denapitiya	Jungle suitable for paddy	2	3	18
1572	K 38	Damevellakumbura	Midigama	Paddy field	0	2	0
602	C 215	Bopagoda	Paraduwa	Malapala field	2	1	0
	D 215	Pamboka	do.	do.	2	2	0
1880	4417	Higgahadeniyaokanda	Peddepitiya	Suitable for paddy; said to contain gems	1	2	20
	4418	Haluokanda	do.	do.	0	2	30
604	P 215	Doralikumbura	Higatta	Field	2	3	17
1575	S 38	Rukgahakumbura	Weligama	Paddy field	1	2	18
2973	6412	Amtalamliyadda	Minibogoda	Land suitable for paddy	0	0	13
660	5143	Medagorakela	Higgoda	Field	2	1	71
	5144	Yehilagorakele	do.	do.	1	2	12
	5149	Kewadiatta	do.	do.	1	2	3
1866	N 150	Erriliyaddakumbura	Porambakananka	Paddy field	2	0	30
608	4627	Miriswelahlenewatta-addaraliyadda	do.	Field and owita	0	1	13
1252	Y 568	Tanagamakumbura	Velangoda	Paddy; contains plumbago	0	3	10
488	K 134	Liyanadiwela	Minindiwela	Field	1	2	7
2646	4961	Yakdagodadiya	Porambakananka	Deniya	0	0	10
	4962	Peelaliyadda	do.	do.	0	0	9
1566	841	Godelladeniya	Warakapitiya	Paddy	2	0	17
2844	5691	Pandeniya	Neraluwa	Deniya	3	1	3

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 858, S. P.

වම 1893 ක්වූ මක්කෝබර් මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමාගේ උත්තරාණයෙන් කන්තෝරුවේදී.

මාතර දිසාවේ උපවිජයාධිපතිතුමාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩු වේ නියෝගවල ප්‍රකාරයට වම 1893 ක්වූ නොවැම්බ මස 17 වෙනි දිනවූ සිතුරුද සහ රට පසු දවස්වලත් මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලාතේ වැලිගමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම.	කො.	ඉඩමේ නම.	ගම.	අන්මද.	මහත.
					අ. ර. ප.
2684	5148	කරඹුවෙදෙනිය	පේද්දපිටිය	දෙනිය	0 0 25
1910	Z 160	බඩහැලකාකුඹුර	මාතලකන්කෙ	කුඹුර	0 2 9
"	P 161	දෙහිඅත්තේ කුඹුර	එම	එම	2 1 26

සිකියාව.	කො.	කැමැත්තේ	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.	අ. රු. ප.
1910	H 161		ගලකෙරුර කුඹුර	වාහලකනන්කේ	කුඹුර		2 2 24
"	J 161		ලාඵවානොඩ කුඹුර	එම	එම		4 0 23
1868	4403		කුඩම්මලදෙනිය	එම	විවලට සැහෙන විල		2 1 20
1368	7193		කෝවිට්ටේවිල බැද්දේ දෙනිය	එම	විවලට සැහෙන එලි		
					ඉඩම		1 1 38
169	4706		වැලිමඩකනවිය	එම	කුඹුර		0 1 10
1917	4587		ආචාරිගේ වත්තේ දෙනිය	සෝරඹකනන්කේ	විවලට සැහෙන විල		0 1 31
"	4589		කෝන්ගහමුල්ලේ දෙනිය	එම	එම		0 1 29
"	4590		කෝන්ගහ කුඹුර	එම	කුඹුර		0 0 17
"	B 165		අඹගහ කුඹුර	එම	එම		0 2 28
"	C 165		කෝන්ගහමුල්ලේ කුඹුර	එම	එම		0 3 32
"	D 165		කඩගහලියද්ද	එම	එම		0 2 1
"	E 165		දන්කැවිය කුඹුර	එම	එම		2 0 12
"	F 165		ගෙට්ටිගේවෙලාන කුඹුර	එම	එම		2 1 4
"	G 165		ආන්තලාගේඹිට්ට කුඹුර	එම	එම		1 0 2
"	L 165		ගලකැරතියවෙල කුඹුර	වාහලකනන්කේ	එම		3 0 33
"	M 165		මාගොඩ කුඹුර	එම	එම		2 0 9
"	N 165		මන්ගලයාකුඹුර	එම	එම		2 3 23
"	G 165		දඹුමුරේදිවල කුඹුර	සෝරඹකනන්කේ	එම		0 1 5
"	S 165		කරන්ගේගේ දෙනිය	එම	විවලට සැහෙන විල		0 3 26
"	T 165		කදිරනඹිට්ට කුඹුර	වාහලකනන්කේ	කුඹුර		1 0 8
1144	J 505		ගොඩවත්තේගේදිවෙල් කුඹුර	බෙරලැලිය	වි		0 2 12
"	P 505		බේගොඩමුල්ලේගල්කිස් ගෙගේ දිවෙල් කුඹුර	මුකමල්ලෙ	වි		0 2 34
"	Q 505		ගමගේ දිවෙල් කුඹුර	එම	වි		0 0 8
"	R 505		එම	එම	වි		1 3 35
"	V 505		අඹගහ කුඹුර	එම	වි		2 0 16
"	H 506		කෝරලේගේ දිවෙල්කුඹුර	එම	වි		1 2 2
"	S 506		දිගන්ලියද්ද කුඹුර	ලෞරැවිට්කේ	වි		0 2 0
"	T 506		දෙල්ගහද්දර කුඹුර	එම	වි		0 3 21
"	V 507		පිල්ලගාවා දෙනිය	බෙරලැලිය	දෙනිය		0 2 15
"	9019		කප්පුගහදෙනිය	එම	එම		0 2 0
"	9021		එම	එම	එම		2 0 0
3271	7524		අල්මනිකල්ල හේනෙදෙනිය	ගල්ලල	කුඹුර		4 2 10
1255	10131		ජමුගහදෙනිය	වෙල්ලාන	වි සහ දෙනිය		0 1 34
"	T 574		නෙඵගමුව කුඹුර	වෙල්ලාන	වි සහ දෙනිය		2 1 0
3275	7531		කිරිල්ලගහලියද්දේකුඹුර	ගල්ලල	කුඹුර		0 0 18
3269	7520		ඉන්කලහේනෙදෙනිය	එම	එම		0 3 17
685	5715		—	පිට්ටද්දර	විල		1 3 34
3342	7766		ඉහලකඩවිලදෙනිය	එරමුදුගොඩ	කුඹුර		1 0 4
"	7767		කිරිත්දෙනිය	එම	එම		0 3 32
"	7768		කිරිත්දෙනිය පහලකැලේ	එම	එම		0 2 33
3343	7769		නිල්වලකදෙනිය	එම	එම		0 2 31
"	7770		කුරැවිමුල්ලදෙනිය	එම	එම		0 2 29
"	7771		මහදෙනිය	එම	එම		0 3 11
2978	6438		තැරඹිට්ටිගලවෙල	පේද්දපිටිය	කුඹුර		2 3 5
"	6441		මැදදුව	මාරඹ	එම		0 3 38
3288	7574		පහලපුවත්ගහවිල ඉහල කැල්ල	එම	එම		2 2 32
492	W136		මානගේඉරිකොන්ද	දම්කැල්ල	කුඹුර		1 1 18
2578	Z 255		හත්පියාදෙනිය	වරකාපිටිය	දෙනිය		0 0 11
"	A 256		ලඹුමුල්ලදෙනිය	එම	එම		0 1 9
1088	L 469		කෝන්ගහදෙනිය	එම	වි		0 2 5
1142	L 501		ගමගේදිවෙල්කුඹුර	ලඹුකාව	වි		1 2 10
"	F 503		එම	එම	වි		0 3 12
"	N 503		එම	එම	දෙනිය		0 2 30
"	G 503		ගේඉස්සරහකුඹුර දෙනිය	එම	එම		0 0 23
"	R 503		රිලාමුල්ලදෙනිය	එම	එම		0 0 22
"	V 503		දොලගාවාදෙනිය	එම	එම		0 1 39
"	J 504		දුනහාලදෙනියලඹුමුල්ල	එම	එම		0 1 16
"	L 504		පොකුලියද්ද දෙනිය	එම	එම		0 1 9
"	Y 504		පුවත්ගහදෙනිය	එම	එම		0 1 16
"	Z 504		නයිදෙගෙදෙනිය කුඹුර	එම	එම		2 0 4
"	A 505		කහටගහකුඹුර	අකුරැගොඩ	එම		2 0 5
"	C 505		හත්ගාවලකුඹුර	එම	එම		0 3 20
"	E 505		දොලලියද්ද	එම	එම		0 1 35
"	8993		පොකුලියද්දදෙනිය	ලඹුකාව	එම		0 1 23
"	8994		ගොරකගහදෙනියලඹුමුල්ල	එම	එම		0 0 14
"	9003		පහිරනගේදෙනිය ලඹුමුල්ල	ලෞරැවිට්කේ	දෙනිය		0 2 34

කැඩැල්ලේ		ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
සිතියම.	කො.				අ. රු. ප.
1142	9006	වැවකුඹුර උඩුමුල්ල	එම	එම	0 1 25
"	9008	හයහවුල්ල හේනෙදෙණිය	එම	එම	1 0 22
1893	W151	නුත්තමවෙල කුඹුර	කුඹුරුගමුව	කුඹුර	0 2 33
834	7176	යාපාපිල	සුළුතානාගොඩ	පි	10 2 20
836	I 342	කොලොන්නපිල	කුඹුරුගමුව	කුඹුර	0 3 36
1586	1111	නාවික්නවැවගොඩ දෙණිය	එම	පි සහ දෙණිය	0 0 32
1875	E 151	රුක්ආත්තහගහ උඩුමුල්ල	කියාඹුව	කුඹුර	0 1 18
459	3775	මලපලාව	පලල්ල	එම	1 1 19
1570	935	ගොරකහග මෝදර	එම	පි	3 1 36
"	937	මනමාලුරදගේ දිවෙල් කුඹුර	එම	පි	1 1 33
"	938	දිවෙල්කන්දආල	එම	පි	3 0 23
"	939	හැල්මෝරද දිවෙල් කුඹුර	එම	පි	2 0 37
"	941	මානිල්ලිපිට	පඹුරුගොඩ	පි	4 0 31
"	942	දිවෙල්ලියද්ද	එම	පි	0 2 32
494	X 137	කුඹුච්චාගොඩැල්ල	මාලිඛඩ	කුඹුර	0 0 2 3
"	V 138	කොන්ගහගොඩැල්ල	එම	එම	1 3 16
"	B 139	මාරුගහලියද්ද	එම	එම	0 1 34
"	C 139	හකුරහගේ පහල ගොඩැල්ල	එම	එම	2 0 20
1589	1148	දිවෙල්ලියද්ද	පලල්ල	පි	0 2 23
"	1153	කොළඹකුඹුර	කොහුනුගම	පි	0 3 8
"	1154	අඹගහකුඹුර	එම	පි	2 2 33
"	1155	දිවෙල්ලියද්ද	මුදුගම	පි	1 1 14
1159	O 516	කිරිල්ලගහදෙණිය	මාලිඛඩ	දෙණිය	0 0 29
"	P 516	වල්ගමගේදෙණිය	එම	එම	1 0 35
489	W134	කනාච්චරේ දිවෙල්කුඹුර	එම	කුඹුර	1 2 23
491	R 136	රදගේදිවෙල	එම	එම	1 2 12
425	3376	පස්සෙලියද්ද	එම	එම	0 2 28
448	3656	දිගන	එම	එම	0 0 20
1101	F477	නිසරනගේදෙණිය උඩුමුල්ල නොහොත් ජේඛිගොඩ			
		වත්තආද්දර දෙණිය	කොටපිල	පි	0 2 13
1118	M486	වේකඩදෙණිය උඩුමුල්ල	පැනැවියන	පි	0 1 14
"	O 486	ඉත්තවලකුඹුර	එම	පි	0 0 14
"	P 486	කුඹුස්සකුඹුර	එම	පි	0 0 29
"	R 486	උල්ලඛඩගලකුඹුර	පැනැවියන	පි	0 0 27
"	T 486	කැරැන්කැටිකුඹුර	එම	පි	0 1 10
"	W486	ගෙට්ටිගේ දිවෙල්කුඹුර	පැනැවියන	පි	1 1 11
"	X 486	පහලරෝදරකනහකුඹුර	එම	පි	0 1 21
"	Y 486	ගිමඩුගෙපල	එම	පි	0 0 19
"	Z 486	කරවාමුල්ලේ කුඹුර	එම	පි	0 3 22
"	8762	පරගහදෙණිය දෙලකුඹුර	එම	පි	0 1 7
"	8766	ඉතතාවල කුඹුර	එම	පි	0 1 8
"	8767	කැරැන්කැටි ඉහලදෙණිය	එම	දෙණිය	0 0 6
"	8768	එම	එම	එම	0 0 38
1087	C 469	ලමානයිදෙ කුඹුර	කොක්මාදුව	පි	2 1 5
"	D 469	පොල්කඳගහ ලියද්ද	එම	පි	0 2 7
"	E 469	කම්මල කුඹුර	එම	පි	2 2 30
1098	W471	නුගහග කොරටුව	එම	දෙණිය	0 1 23
"	N 473	ඉදකඩුමුල්ල කුඹුර	එම	පි	0 1 17
"	G 474	තුම්පාගොඩ කුඹුර	හල්ලල	පි	2 1 25
"	D 475	රදවාමුල්ලේ කුඹුර	කොක්මාදුව	පි	0 2 0
"	Z 475	මානගේ වත්ත	එම	පි	1 2 13
"	A 476	දෙණිය	එම	දෙණිය	0 0 22
"	W476	දෙලඛොහන දෙණිය	හල්ලල	පි	0 2 2
"	8533	උඩකරහස් දෙණිය	එම	පි	0 1 12
3381	7860	දෙඩමුල්ල දෙණිය	ඉළප්පැල්ල	දෙණිය	0 0 30
1466	12580	කළුච්චාගහදෙණිය උඩුමුල්ල	එම	පි	0 2 17
"	12581	දෙභිගස්පෙ කුඹුර	එම	පි	3 1 13
"	12583	කහදෙල මිපිට	එම	පි	0 1 26
"	12587	බෝගොඩහැල කුඹුර	එම	පි	2 0 0
"	12588	ගන්දෙල කුඹුර	එම	පි	2 1 4
"	12589	රනදප්පෙ කුඹුර	එම	පි	1 2 5
"	12590	වෙල කුඹුර	එම	පි	1 2 27
"	12591	හැලවෙල කුඹුර	එම	පි	1 0 29
"	12593	ගම්බොඩ කුඹුර	එම	පි	1 2 8
"	12594	රදලියද්ද	එම	පි	0 3 37
1192	V 537	හදිනමුල්ල දෙණිය	ගනේගම	දෙණිය	0 1 31
"	9434	දෙණියවල හේන	නාපෙ	පි	2 2 17
500	I 141	රුක්ගහමුල්ල	ගනේගම	කුඹුර	0 2 13



සිතියම.	කො. කැබැල්ලේ	ඉඩමේ නම.	ගම.	අන්දම.	මගන.
3326	7721	සීදකරල් දෙනිය	ලේනව	විවරව සැකෙන වාසය කියන ඉඩමක්	අ. ර. ස.
3322	7701	බොලවිල	එම	එම	3 0 12
3320	7697	කනමියාගල දෙනිය	එම	එම	0 2 37
2423	3880	මලපලාමුක්තෙට්ටුව	ලේගම	එම	2 1 27
3319	7694	පුංචිබැන්ම	මාරඹ	එම	2 2 10
	7695	කනුකැපිය	මාරඹ	කුඹුර	0 3 15
1475	12704	වැවදෙනිය කුඹුර	ඇල්කිරිය	එම	0 0 11
	12708	කුනුගාමුල්ල කුඹුර	එම	එම	0 2 21
1079	Y 464	ගේපිකක්කන කුඹුර	එම	එම	0 3 31
"	C 465	තැකතිගේ රුක්අත්තනගහ කුඹුර	එම	එම	1 0 0
"	E 465	රදගේ දෙපැලේ කුඹුර	එම	එම	1 0 70
"	F 465	තැකතිගේපොතූ ලියද්ද	එම	එම	0 3 3
"	G 465	ගමගේ පොතූ ලියද්ද	එම	එම	0 2 12
"	L 465	තාරත්තල ලියද්ද රදගේදිවෙල	එම	එම	0 2 21
"	P 465	පල්ලේපුරිකොඤ කුඹුර	එම	එම	0 2 21
"	W465	රිලාමුල්ලදෙනිය	එම	එම	1 2 24
"	X 465	රිලාමුල්ලකුඹුර	එම	එම	0 1 29
"	Z 465	ගන්ගේවාගේ ඉරිකොන්දකුඹුර	එම	එම	1 3 32
"	I 466	තෙළුන්ගැල	එම	එම	1 1 12
"	K 467	උඩබේරියමුල්ල කුඹුර	එම	එම	2 0 19
1103	P 480	ගොඩවත්ත දෙනිය	බෙරලිය	එම	0 3 27
"	V 480	වැල්පිටියවගුර කුඹුර	මුහමල්පෙ	එම	0 1 15
1569	904	කොකිලදෙනිය	අකුරුගොඩ	එම	0 3 9
"	912	පුංචිමඩුව අද්දර දෙනිය	සුළුතානාගොඩ	එම	6 1 17
"	915	කොමනාගේ දෙනිය	එම	එම	0 3 35
"	916	අද්දර කුඹුර	එම	එම	1 1 27
"	917	අදගේතෙදිවෙල	එම	එම	1 2 26
"	923	වෙරළපිටියමුල්ල	අකුරුගොඩ	දෙනිය	1 2 24
"	926	මහින්දපුවල දෙනිය	එම	එම	1 0 0
1567	848	ගොරකස්අද්දර කුඹුර	සුළුතානාගොඩ	එම	0 3 37
"	859	ගලින්දඅද්දර දිවෙල්කුඹුර	එම	එම	1 0 37
"	862	මානගේ නානොල්ලඅද්දර කුඹුර	එම	එම	0 2 25
"	865	ගොඩකුඹුර	සුළුතානාගොඩ	එම	1 1 32
"	885	හීනැස්සෙවෙල	එම	එම	0 2 16
1346	B 598	බඩල්ගේ දිවෙල් වගුර	දෙහේපිටිය	එම	1 3 26
"	C 598	මානගේ වගුර	එම	එම	1 2 12
"	F 598	කලගහවගුර	එම	එම	0 2 35
"	H 598	කන්දෙ වත්ත	දෙහේපිටිය	එම	2 2 2
"	I 598	කලගස්පිටියගේදිවෙල් කුඹුර	එම	එම	2 2 23
"	J 598	පොල්වත්තේවගුර	එම	එම	0 2 3
1344	L 597	කළුතලියදෙගෙ වගුර	එම	එම	1 0 13
"	J 597	කලගහවගුර	එම	එම	0 3 7
1335	R 594	විනානගේ දිවෙල්මිකන්ද	එම	විවරව සැකෙන විල	0 2 8
"	J 595	මුල්ලෙගේ කුඹුර	එම	එම	0 2 12
1349	F 599	උයන්ගමුවෙගේ මිකන්ද	එම	එම	0 3 31
1338	Z 596	ඒදඩාචා කුඹුර	එම	එම	1 0 34
1345	V 597	මුකුකාරගේ මිවිලාන	එම	එම	0 2 35
"	X 597	පොල්වත්තගේ මිකන්ද	එම	එම	0 1 10
"	Z 597	ගෙට්ටියගේ මිකන්ද	එම	එම	0 2 4
1394	Q 613	ගමගේ දිවෙල	මුදුගමුව	කුඹුර	0 3 28
1392	O 612	ගේනේගෙදර කුඹුර	ප්ලුරේගොඩ	එම	2 0 10
"	P 612	මානගෙදර කුඹුර	එම	එම	3 1 6
"	R 612	බෝදාව දිවෙල	එම	එම	2 0 14
446	3623	ගොද්දගහ මුල්ල	හොරගොඩ	එම	2 3 30
1474	12673	අමුතකන කුඹුර	අකුරුස්ස	එම	1 1 5
"	12674	කරුණගොඩ ලියද්ද	එම	එම	2 0 35
"	12678	උඩකොත උඩුව	එම	එම	1 1 37
829	T 340	උඩුගමුව කුඹුර	උරු විවිකො	එම	3 0 32
1342	E 597	කොරටුව විල	එම	එම	2 0 17
1558	590	දෙල්කනුවෙ වෙල	අකුරුගොඩ	දෙනිය	1 0 39
"	591	එම	එම	එම	5 1 15
3457	8119	ඊරිගවත්තේදෙනිය කුඹුර	උඩබත්ගම	කුඹුර	0 1 26
3152	7154	මහකුඹුර	පෝරමු	එම	1 1 19
"	7155	කුන්පැල කුඹුර	එම	එම	3 0 36
1468	12616	පොල්වත්තේගොඩැල්ල කුඹුර	කැකුණේවල	එම	1 3 16
"	12618	බෝගහ කුඹුර	එම	එම	2 0 23
"					1 0 33

සිතියම.	කැඩැල්ලේ නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහන. අ. රු. ප
1468	12619	විනානගේ කෝරලේ දිවෙල් කුඹුර	කැකුනේවල	වි	0 2 16
"	12629	ගල්ලියා කුඹුර	කද්දුව	වි	2 3 28
"	12633	අරදිවෙල කුඹුර	එම	වි	1 2 18
"	12637	රුක්මලේ කුඹුර	පානේගම	වි	2 0 15
495	G 139	කළුකන්ද දෙණිය	මාරගොඩ	කුඹුර	1 2 22
"	G 140	මානගේ මැදහැල්පන	කැකුනේවල	වි	0 0 33
3422	7997	කුරහන්දෙපැල	බෝපිටිය	කුඹුර	0 2 27
1191	L 537	රුක්මගමුල්ලදෙණිය	ගනේගම	දෙණිය	0 3 1
3386	7867	මුක්කෙට්ටුකුඹුර	මලිදුව	කුඹුර	1 2 35
2381	3723	මිදිගහදෙණිය	එම	වි	0 1 23
3337	7749	ඉරනවිලදෙණිය	එම	දෙණිය	6 3 11
1465	12576	මහඹිවිට	ඉඹුල්ගොඩ	වි	1 1 18
"	12578	මහකුඹුරඹිවිට	එම	වි	0 1 32
"	12579	එම	එම	වි	0 1 34
504	X 141	හබඩ	හේනේගම	කුඹුර	1 3 4
"	Z 141	බටලියද්ද	එම	එම	0 2 34
"	B 142	බඩහැලලියද්ද	එම	එම	0 3 6
"	E 142	පිටාරෙලියද්ද	එම	එම	0 1 24
"	M 142	කුරලාමුල්ල	කියාමුව	එම	2 0 9
"	H 143	පරගහලියද්ද	එම	එම	0 3 4
1078	H 462	අටලාගෙකුඹුර	පරදුව	වි	0 3 33
"	K 462	බඩහැලගේපොකුලියද්ද	එම	වි	1 1 28
"	L 462	බෙරයාදෙපැලකුඹුර	එම	වි	0 3 32
"	M 462	කඩවාඹවිටකුඹුර	එම	වි	3 0 20
"	N 462	නැඹිලිමොරකුඹුර	එම	වි	1 2 27
"	G 462	කැකුනගහකුඹුර	එම	දෙණිය	0 1 31
"	A 463	පවුරන්විලපොකුටිල	එම	වි	1 1 13
"	K 463	නැකතිගේකෝන්ගහදිවෙල	එම	වි	0 1 30
"	M 463	රුක්අත්තහහදිවෙල්කුඹුර	එම	වි	0 2 14
"	F 464	මගුරුවල	එම	වි	0 1 7
"	O 464	ලඬගේමගෙල්ලියකුඹුර	එම	වි	1 1 32
"	Q 464	බාහිරිගොඩයාලියද්ද	ඇල්හිරිය	වි	0 3 25
1078	S 464	කෝන්ගහකුඹුර	හේනේගම	වි	0 0 39
"	T 464	ගාල්පන්ගොඩැල්ලේකුඹුර	ඇල්හිරිය	වි	0 2 21
2433	3896	ලඬආදාපානකුඹුර	නෙරඑව	වි	1 3 6
1248	9927	ගල්කඳුලදෙණිය	ගොරගොඩ	වි	1 1 23
"	T 564	අකුලන්බොක්කෙකුඹුර	පාපෙ	වි	1 1 24
"	L 567	කොරකෝවිලදෙණිය	ගොරගොඩ	වි	1 0 29
3171	7201	හිඟුරූපකලහේනේදෙණිය	පෝරඹකනන්කේ	විවලට සැගෙන එලි ඉඩමක්	2 0 20
"	7202	පිල්ලගාවා දෙණිය	පෝරඹකනන්කේ	විවලට සැගෙන එලි ඉඩමක්	0 1 20
"	7203	මුමන දෙණිය	එම	එම	0 2 28
3158	7168	පත්තලහේනේ දෙණිය	ගල්ලල	එම	2 0 34
"	7170	එම	පෝරඹකනන්කේ	එම	0 3 8
"	7171	හිකුවෙල්බොකෙ හේනේ දෙණිය	එම	එම	4 2 5
1884	4440	රූනගේ කුඹුර	එම	කුඹුර	2 1 13
"	4441	රූනගේ වත්ත	එම	විවලට සැගෙන විල	0 2 7
"	4447	පල්ලේ ඇටඹආරේ කුඹුර	එම	කුඹුර	1 3 36
1388	11063	බොලකමුව දෙණිය	කුඹුරුගමුව	වි	0 2 26
3437	8062	කඩලාන	දෙහේපිටිය	විවලට සැගෙන බැඳි ඉඩම	2 3 18
1572	K 38	දමවිල කුඹුර	මිදිගම	කුඹුර	0 2 0
602	C 215	බොපාගොඩ	පරදුව	මලලා කුඹුර	2 1 0
"	D 215	පම්බොක්ක	එම	එම	2 2 0
1880	4417	හිග්ගහදෙණිය ඹිකන්ද	පැද්දපිටිය	විවලට සැගෙන මැනික් ඇති ඉඩමක්	1 2 20
"	4418	ගළුඹිකන්ද	එම	එම	0 2 30
604	P 215	දොරලි කුඹුර	හේගත්ත	කුඹුර	2 3 17
1575	S 38	රූගහ කුඹුර	වැලිගම	එම	1 2 18
2973	6412	අමාතලන් ලියද්ද	මනිබෝගොඩ	විවලට සැගෙන ඉඩ	0 0 13
660	5143	මැදගොරකෙල	හිග්ගොඩ	කුඹුර	2 1 17
"	5144	සේතිල ගොරකෙල	එම	එම	1 2 12
"	5149	කේවාඹිඅත්ත	එම	එම	1 2 3
1866	N150	ඉපිලියද්දකුඹුර	පෝරඹ කනන්කේ	කුඹුර	2 0 30
608	4627	මිපිස්පැලහේනේ වත්ත අද්දර ලියද්ද	එම	කුඹුර සහ ඹිවිට	0 1 13

සිතියම.	කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස.
1252	Y 568	තනගම කුඹුර	වෙලන්ගොඩ	වි නිවෙත මිනිරන්	0 3 10
488	K 134	ලියනදිවෙල	මිනිස්දවෙල	ඉඩමක්	1 2 7
2646	4961	සකඩගොඩදිය	පෝරඹකනන්කේ	කුඹුර	0 0 10
"	4962	පිලලියද්ද	එම	දෙතිය	0 0 9
1566	841	ගොඩැල්ලදෙතිය	වරකාපිටිය	වි	2 0 17
2844	5691	පන්දෙතිය	නොරඵව	දෙතිය	3 1 3

අක්කරයක් රුපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා වංසාධිපති සර්වේපර් ජනරාල් උන්සාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපද්වේන උන්සාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලස,

ජ. නොඵල් වාසර,

මහසෙත්තාරිස් වමහ.

No. 859, s. p.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

ON Tuesday, November 21, 1893, and following days, at 12 noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his Office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Two hundred and thirty-one allotments of land situated in the Gangabodapattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,990. Village—Palatuwa.

Lot.	Name of Land.	Description.	Extent.
			A. R. P.
B. 191	Hittatairikumbura	Paddy	2 3 16
C. 191	Gallala-addarakumbura	do.	2 0 26
D. 191	Borallagemudungodella-kumbura	do.	2 3 1
E. 191	Nekatigegallaioliyadda	do.	0 2 10
F. 191	Leanagepothukuma-kumbura	do.	8 3 37
G. 191	Wilibalakumbura	do.	3 2 23
Village—Watagedara.			
I. 191	Yakadehigemullenakumbura	Paddy	3 2 1
J. 191	Bohugekaranwalakumbura	do.	5 1 21
K. 191	Yakadehige-addarakumbura	do.	1 3 33
Village—Attuduwa.			
N. 191	Alawattagoda-addarakumbura	Paddy	1 0 35
Q. 191	Puwakgahakumbura	do.	4 1 34
Village—Watagedara.			
Z. 191	Gamagekumbura	Paddy	3 1 35
A. 192	Udamuttettuwakumbura	do.	2 2 11
B. 192	Mahakumbura	do.	2 3 33
Preliminary plan 1,854. Village—Karagoda Uyangoda.			
V. 147	Puhulhenadeniya	Paddy	3 1 35
Y. 147	Do.	do.	1 0 7
Preliminary plan 3,626. Village—Karagoda Uyangoda.			
8804	Habaraladeniya	Deniya	0 0 7
Preliminary plan 1,731. Village—Karagoda Uyangoda.			
F. 105	Managediella	Paddy	3 1 36
G. 105	Walakeeanawakumbura	do.	3 1 23
H. 105	Achariyadiwellakumbura	do.	0 3 7
I. 105	Do.	do.	1 0 36
M. 105	Geeganadamonallekumbura	do.	1 0 18
Q. 105	Ullaindugodellakumbura	Paddy with six bits of owita ground	4 2 14

Lot.	Name of Land.	Description.	Extent.	
			A. R. P.	
I. 106	Mahadeniya	Paddy	1 2 1	
J. 106	Wattaliyadda	do.	2 0 0	
M. 106	Nindeliyadda	Paddy with one slip of owita bare	1 2 25	
N. 106	Ammunawagurakumbura	do.	4 1 21	
Preliminary plan 1,512. Village—Karagoda Uyangoda.				
J. 22	Karramanathikumbura	Paddy	2 2 32	
K. 22	Nagodagekumbura	do.	2 3 17	
L. 22	Kituladeniya	do.	0 3 25	
W. 22	Gamachigediwelkumbura	do.	8 1 10	
Y. 22	Polgahadeniya	do.	2 2 11	
D. 23	Dayhegodellakumbura	do.	2 0 4	
E. 23	Piwakandakumbura	do.	1 3 1	
Preliminary plan 1,691. Village—Ullala.				
2402	Yakdehigehenadeniya	Deniya	0 0 33	
Preliminary plan 1,990. Village—Attudawa.				
N. 187	Alawatugodayakumbura	alias Welakumbura	Paddy	1 3 6
O. 187	Halliyadda	do.	3 1 14	
P. 147.	Pitawagurakumbura	do.	2 2 0	
Q. 187	Kadderahgodellakumbura	do.	2 3 29	
R. 187	Peederahkumbura	do.	1 3 20	
S. 187	Hettiyakumbura	do.	2 3 10	
T. 187	Bennabodakumbura	do.	1 3 33	
U. 187	Do. alias bennekumbura	do.	1 1 29	
V. 187	Ambagahskumbura	do.	4 1 19	
W. 187	Godaliyadda	do.	0 0 38	
Z. 187	Ranchigodayakumbura	do.	1 0 39	
A. 188	Halgaha-addarakumbura	do.	3 0 22	
B. 188	Hirrickumbura	do.	4 1 17	
C. 188	Udagalanotakumbura	do.	2 1 11	
D. 188	Dangahakumbura	do.	0 3 20	
E. 188	Mahindurakumbura	do.	5 0 8	
J. 188	Meegahakumbura	do.	2 1 34	
Q. 188	Pinliyadda	do.	0 0 12	
M. 189	Deniyakumbura	do.	2 0 2	
N. 189	Wattageaddarakumbura	do.	2 0 31	
D. 190	Hengallaekumbura	do.	3 1 6	
E. 190	Horawiniakumbura	do.	3 2 8	
F. 190	Ranchagodagekumbura	do.	3 0 10	
Village—Palatuwa.				
I. 190	Bathdewalakumbura	do.	7 1 12	
K. 190	Walagawahalakumbura	do.	1 3 32	
L. 190	Medakalakumbura	do.	1 3 6	
M. 190	Totupolagawakalakumbura	do.	1 2 31	
N. 190	Palaindurakunnakumbura	do.	2 1 33	
Q. 190	Vidana-addarakumbura	do.	2 2 11	
R. 190	Navaaddarakumbura	do.	2 1 30	
Y. 190	Talahagamagemodirayakumbura	do.	2 3 19	
Z. 190	Nekatairikumbura	do.	1 2 22	
A. 191	Ellanegodakumbura	do.	2 2 34	

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.	Lot.	Name of Land.	Description.	Extent A. R. P.
Preliminary plan 1,512. Village—Karagoda Uyangoda.				Preliminary plan 3,228. Village—Narandeniya.			
G	23	Bogahakumbura	Paddy 2 1 18	7403	Gimmadugedepaladeniya	Paddy	0 1 11
I	23	Goroenahilakumbura	do. 2 0 13	Preliminary plan 1,735. Village—Narandeniya.			
W	23	Wattagediwekumbura	do. 1 1 29	M	107	Yodaygabaliadda	Paddy 0 3 1
X	23	Welangabaliyadda	do. 1 1 14	3185	Mukalardeniya	do.	0 2 29
M	24	Maragahakumbura	do. 2 3 18	Preliminary plan 1,490. Village—Kirinda.			
Preliminary plan 2,733. Village—Talahagama.				H	8	Kottagodayawattadeniya	Paddy 0 0 36
5303	Gonakamullawila	Deniya	3 0 34	O	5	Radagekumbura	do. 1 1 27
Preliminary plan 2,728. Village—Welihena.				C	5	Mah inlawelsakumbura	do. 2 2 16
5389	Pitamulla	Deniya	0 0 23	H	6	Utakattiyakumbura	do. 0 2 28
Preliminary plan 1,040. Village—Welihena.				N	6	Lassadeniya	do. 2 3 0
R	438	Pingkumbura	Paddy 1 1 0	6	Indigahaliyadda <i>alias</i>		
T	438	Palleamunakumbura	do. 1 3 12		Pinliyadda	do.	0 0 17
Preliminary plan 1,257. Village—Belpagamwella.				U	6	Kappatennaliyadda	do. 0 0 6
A	10158	Tibbotuirikumbura	Paddy 0 1 26	V	6	Amugodakumbura	do. 3 2 18
A	10163	Punchikanattakumbura	do. 0 2 21	C	7	Kalamadittakumbura	do. 2 0 23
A	10164	Horapawitakumbura	do. 0 1 7	E	7	Wamparagahagodella-	
A	10165	Do.	do. 0 0 31		kumbura	do.	1 0 35
A	10166	Do.	do. 1 0 31	G	7	Ell deniya	do. 5 1 3
Preliminary plan 1,256. Village—Belpagamwella.				H	7	Kaputennuambagahamulle-	
G	575	Kolapanekumbura	Paddy 2 3 28		liada	do.	0 0 8
R	575	Ratambalagahaliyadda	do. 1 2 15	20	Halghaketiyakum-		
S	575	Gamagemuttettuwagura	do. 0 2 11		bura	A bed of paddy	0 0 10
V	575	Honduwana-addarakum-	do. 0 1 26	Preliminary plan 1,593. Village—Kirinda.			
		bura	do. 0 1 26	Q	55	Nandugahakumbura	Paddy 4 0 20
Preliminary plan 2,031. Village—Witiyala.				Village—Godawa.			
D	203	Keerellakumbura	Paddy 1 3 2	Y	56	Kekulammakumbura	Deniya 0 3 30
E	203	Dadamapittaniyakumbura	do. 0 3 6	Preliminary plan 1,729. Village—Godawa.			
F	203	Dommanaketi yakumbura	do. 0 3 10	B	105	Pohamullewattadeniya	Deniya 0 0 21
G	203	Getepotheirrekumbura	do. 0 3 16	C	105	Manogepohamullekum-	
H	203	Tunpalakumbura	do. 2 1 25		bura	Paddy	3 0 35
I	203	Parraketiyakumbura	do. 1 0 19	Preliminary plan 1,817. Village—Palolpitiya.			
L	203	Daygodaussakumbura	do. 1 3 3	G	135	Gallagammullakumbura	Paddy 3 0 0
N	203	Lokayakettiyakumbura	do. 1 1 5	I	135	Do.	Deniya, un-
Village—Naimbala.						cultivated	for a long
G	203	Ontiyaottukettiyakum-				period	0 0 23
		bura	Paddy 1 1 6	Village—Kitalagama.			
S	203	Welliemadakumbura	do. 1 1 30	W	135	Gadellakumbura	Paddy 0 2 9
U	203	Pahallagekoggalakum-		Village—Medamgangoda.			
		bura	do. 3 0 21	X	135	Puwakgasmullakumbura	Paddy 0 0 30
W	203	Nallawakumbura	do. 2 3 4	B	206	Uda-astapittaniyakum-	
X	203	Gurratuduwakumbura	do. 2 2 39		bura	do.	6 2 26
Y	203	Ganamullekumbura	do. 3 0 10	Preliminary plan 1,665. Village—Owitegamuwa.			
Z	203	Mahairikondakumbura	do. 3 3 11	2220	Ittagaladeniya	Paddy	0 0 33
Village—Pedigoda.				Preliminary plan 3,244.			
A	204	Lintotakumbura	Paddy 2 3 3	7435	Jambugahaliyaddakum-		
Village—Naimbala.					bura	Paddy field	0 1 31
B	204	Indurukumbura	Paddy 2 0 36	Village—Kirinda.			
D	204	Deniyakumbura	do. 2 0 36	7440	Muruthamaditakum-		
Village—Pedigoda.					bura	Paddy	0 0 10
E	204	Kebellagahakumbura	do. 4 3 2	Preliminary plan 1,505. Village—Owitegamuwa.			
		<i>alias</i> Egoda-liadda	do. 4 3 2	V	16	Imbulhitiyakumbura	Paddy 3 2 0
Village—Naimbala.				190	Bakinigahawattakapa-		
F	204	Egodaaddarakumbura	do. 1 3 35		tenuma	do.	0 0 5
G	204	Ottukettiyakumbura	do. 1 3 22	192	Bakinigahadeniya	do.	0 3 26
H	204	Upasakaya-addarakumbura	do. 1 0 26	193	Kinagahakoratuwade-		
Preliminary plan 1,510. Village—Witiyala.					niya	do.	0 0 8
C	19	Acharigedewelkumbura	Paddy 2 2 10	194	Weweldeniya	do.	1 0 33
G	19	Bullugahaliadda	do. 2 0 24	195	Jambugahadeniya	do.	1 2 21
H	19	Pellakattiyakumbura	do. 3 0 33	196	Jambugahadeniyaoku-		
I	19	Bullagahaliadda	do. 0 0 30		rawa	do.	0 2 1
J	19	Pellakattiyakumbura	do. 0 0 24	198	Getapandeniyaokurawa	do.	0 2 18
Preliminary plan 2,014. Village—Kitalagama.				199	Getapandeniya	do.	1 0 9
N	196	Payawe ottukeliyakumbura	Paddy 1 0 27	Preliminary plan 2,059. Village—Naimbala.			
O	196	Pasinottukeliyakumbura	do. 1 0 20	L	206	Tollepotumullekumbura	Paddy 2 2 0
Village—Witiyala.				M	206	Goduwanugattaketiya-	
X	196	Thiogodaketi yakumbura	do. 0 3 7		kumbura	do.	2 0 38
Z	196	Ge addarakumbura	do. 1 2 23	N	206	Maddumagedammulla-	
Village—Kitalagama.					kumbura	do.	1 2 25
E	197	Batapanmuaddarakumbura	do. 0 3 26	Preliminary plan 2,021. Village—Batuwila.			
Village—Witiyala.				V	198	Ollimullekumbura	Paddy 2 0 14
M	197	Malwatakumbura	do. 0 3 28	W	198	Pahallakanudarianna-	
N	197	Ehalamullekumbura	do. 1 0 25		kumbura	do.	2 0 6
O	197	Kosgahadiwelakumbura	do. 2 0 19				
V	196	Pahalawalakumbura	do. 1 3 19				

Lot.	Name of Land.	Description.	Extent.		
			A.	R.	P.
X 198	Pahallakanudarianna-pinkella	Paddy	0	0	20
Y 198	Nellugwalakumbura	do.	2	3	32
Z 198	Lintotamullekumbura	do.	1	3	18
E 199	Paragahapitiyakumbura	do.	2	0	23
K 199	Wanamullekumbura	do.	3	2	37
L 199	Kebillagahakumbura <i>alias</i> Vitanagedewilla	do.	3	1	32
N 199	Weangodairrekondakumbura	do.	0	2	31
O 199	Wellamadadiwellakumbura	do.	4	0	0
P 199	Bulatgekumbura	do.	1	3	25
Village—Kotawatta.					
Q 199	Managediwellakumbura	do.	2	2	38
R 199	Kotawattakumbura	do.	3	1	23
Village—Petangahawatta.					
R 199½	Pattaniyaliyadda	do.	2	1	17
Village—Panina.					
T 199	Anddeberrakumbura	do.	2	0	26
W 199	Pattanigekumbura	do.	1	3	37
Village—Medaayangoda.					
X 199	Pahaladewillakumbura	do.	2	0	8
Village—Bihopattuwa.					
Y 199	Dewillakumbura	do.	1	1	8
Village—Medaayangoda.					
Z 199	Kamarankawakumbura	do.	2	0	30
A 200	Vitanageirekondakumbura	do.	1	3	5
B 200	Kogahakumbura	do.	1	2	25
C 200	Managedeniya	do.	1	2	28
D 200	Halgabakumbura	do.	3	0	20
E 200	Anderairekondakumbura	do.	1	3	7
F 200	Walatunpolakumbura	do.	1	2	25
Village—Satiyana.					
G 200	Palleygorakakumbura	do.	2	1	21
I 200	Ambagahakumbura	do.	1	3	39
Village—Medaayangoda.					
L 200	Managepittanijekumbura	do.	1	2	0
Village—Petangahawatta.					
N 200	Radamaliadda	do.	0	2	25
O 200	Beliatteliadda	do.	1	0	28
Village—Anduwa.					
P 200	Angurumulanakumbura	do.	0	1	27
Q 200	Hewagetunpolakumbura	do.	2	0	18
R 200	Beliatteliadda	do.	1	0	1
Village—Siyambaladuwa.					
S 200	Kadawadewillekumbura	do.	1	3	28
Preliminary plan 1,043. Village—Kannahallagama.					
L 440	Rodiankalakumbura	Paddy	1	1	20
M 440	Gamagedanpotakumbura	do.	0	1	9
Preliminary plan 2,004. Village—Akurugoda.					
Z 194	Hiriladda	Paddy	4	0	38
Preliminary plan 1,506. Village—Ramuugama.					
O 203	Alupotamullekumbura	Paddy	0	3	22
O 17	Bobikmullekumbura	do.	1	1	32
Preliminary plan 1,503. Narandeniya.					
T 13	Galwalalangaliadda	Deniya	0	0	11
V 13	Kahandeniyakumbura-udumulla	do.	0	1	7
T 14	Ellakoratuwekumbura	Paddy	0	2	28
V 14	Ellakoratuwa <i>alias</i> Paragahaliadda	do.	0	0	34
Z 14	Maracalayadeniya	do.	0	1	36
D 15	Kanolkettiyakumbura	Paddy	0	3	22
E 15	Halgasdeniya	do.	1	1	6
Village—Thumbe.					
I 15	Ankuttawatta <i>alias</i> Pin'yadda	Paddy	0	0	16
J 15	Gayisserakumbura	do.	4	0	4
Preliminary plan 3,374. Village—Kirinda.					
7846	Ketagodagedeniya	Paddy field	0	2	14
Preliminary plan 2,043. Village—Kapuduwa.					
Q 204	Dangattakumbura	Paddy	3	1	26
R 204	Managediwellakumbura	do.	2	3	0

Lot.	Name of Land	Description.	Extent.		
			A.	R.	P.
Village—Siyambaladuwa.					
Γ 204	Kankananirekondekumbura	Paddy	3	1	28
S 204	Dunmulleirekondekumbura	do.	1	2	14
Preliminary plan 1,489. Kirinda.					
W 2	Angahagodelakumbura	do.	1	1	37
Village—Owitigamuwa.					
X 2	Kudapuwakbokkakumbura	do.	1	1	20
Village—Kirinda.					
Z 2	Ukattakumbura	do.	1	1	20
A 3	Mulwattamullakumbura	do.	2	0	21
Village—Owitigamuwa.					
N 3	Mahawattagedeniya	Deniya	0	1	6
Village—Kirinda.					
V 3	Kosgahakumbura	Paddy	2	3	27
V 3	Pallagi-kumbura	do.	2	0	30
W 3	Dandeniyaliyadda	do.	0	1	28
Village—Owitigamuwa.					
Y 3	Rukgahakumbura	do.	1	1	27
Z 3	Battagahaliyadda	do.	0	2	30
B 4	Medairakondakumbura	do.	1	3	13
C 4	Udagalakondekumbura	do.	3	1	30
D 4	Pallamahakumbura	do.	1	3	24
6½	Kapahadapupelaclakumbura	do.	0	1	8
Preliminary plan 721. Village—Kabagola.					
T 291	Dampitiya	Paddy land	2	0	0
Preliminary plan 739. Village—Giwalgama.					
P 300	Diggamakumbura	do.	0	3	37

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 17  
No. 859, S. P. වෙති දින කොළඹ මහසෙනසුනා  
රිස් උත්තරාන්තරයේ කන්තෝ  
රුවේදීය.

මාතර දිසාවේ උපරිපත්කරුන්ගේ සේවිසිත් මෙහි  
සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1893 ක්වූ නො  
වැරදි මස 21 වෙනි දින වූ අගහරුවාදාට සහ ඊට පසුව  
දවස්වලත් මාතර කවිවෙරියේදී වෙන්දේසි කර විකු  
ණනට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ ගහබොඩ පත්තුව  
කොට්ඨාසේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 1,990. අන්ත—වි.

නො.	ඉඩමේ නම.	ගම.	ආ. මි. ප.
B 191	හිත්තරිය ඉරිකුඹුර	පාලමුව	2 3 16
C 191	ගලුල්ල අද්දර කුඹුර	එම	2 0 26
D 191	බොරැල්ලෙගේ මුදුන් ගොඩල්ල කුඹුර	එම	2 3 1
E 191	නැකතිගෙයි ගල්ලේ ලියද්ද	එම	0 2 10
F 191	ලියනගේ පොකුකුම කුඹුර	එම	8 3 37
G 191	විල්ලගල කුඹුර	එම	3 2 23
I 191	සන්දෙහිගේ මුලන කුඹුර	වත්තෙ ගෙදර	3 2 1

කො.	ඉඩමේ නම.	භම.	මහක. අ. රු. ප.
J 191	බොකුගේ කරවල කුඹුර	වත්තෙගෙදර	5 1 21
K 191	යක්දෙහිගෙයි අද්දර කුඹුර	එම	1 3 33
H 191	අලවත්තගොඩ අද්දර කුඹුර	අත්තුවාව	1 0 35
O 191	පුවක්ගහ කුඹුර	එම	4 1 34
Z 191	ගමගෙයි කුඹුර	වතගෙදර	3 1 35
A 192	උඩමුක්කෙට්ටුව කුඹුර	එම	2 2 11
B 192	මහකුඹුර	එම	2 3 33
V 192	සිතියම 1,854. පුහුල්සේන දෙනිය කරගොඩ	කරගොඩ	3 1 35
Y 147	එම	එම	1 0 7
8801	සිතියම 3,626. අත්දම—දෙනිය. හබරල දෙනිය	එම	0 0 7
F 105	සිතියම 1,731. අත්දම—වී. මාතගෙයි දිවෙල	එම	3 1 36
G 105	වලකියනාව කුඹුර	එම	3 1 23
H 105	ආචාරිගෙයි දිවෙල් කුඹුර	එම	0 3 7
I 105	එම	එම	1 0 36
M 105	ගිගනදමරුල්ල කුඹුර	එම	1 0 18
Q 105	අත්දම—වී, ඔව්විකැලි හැක් සමග. උල්ලුකොඩල්ල කුඹුර	එම	4 2 14
I 106	මහදෙනිය	එම	1 2 1
J 106	වවලියද්ද	එම	2 0 0
M 106	අත්දම—වී, ඔව්විකැලි එකක් සමග. නින්දෙ ලියද්ද	එම	1 2 25
N 106	අමුනවගර කුඹුර	එම	4 1 21
J 22	සිතියම 1,512. අත්දම—වී. කරමානති කුඹුර	එම	2 2 32
K 22	නාගොඩගෙයිකුඹුර	එම	2 3 17
L 22	කිතුලදෙනිය	එම	0 3 25
W 22	ගමාව්විගෙයි දිවෙල් කුඹුර	එම	8 1 10
Y 22	පොල්ගහදෙනිය	එම	2 2 11
D 23	දෙහිගොඩාල්ලෙ කුඹුර	එම	2 0 4
E 23	පිවකන්ද කුඹුර	එම	1 3 1
2402	සිතියම 1,691. ගහබඩපත්තුව. යක්දෙහිගෙයිසේන දෙනිය	උල්ල	0 0 33
N 187	සිතියම 1,990. අත්දම—වී. අලවතුගොඩගහ කුඹුර	ගෙවත් විලකුඹුර	අත්තුවාව
O 187	හල්ලියද්ද	එම	3 1 14
P 187	පිටවගර කුඹුර	එම	2 2 0
Q 187	කද්දරවිගොඩල්ලකුඹුර	එම	2 3 29
R 187	පිදරහකුඹුර	එම	1 3 20
S 187	හෙව්වියක කුඹුර	එම	2 3 10
T 187	බැත්තබොඩ කුඹුර	එම	1 3 33
U 187	එම බැම්මෙ කුඹුර	එම	1 1 29
V 187	අඹගහ කුඹුර	එම	4 1 19
W 187	ගොඩලියද්ද	එම	0 0 38
Z 187	රත්විගොඩ කුඹුර	එම	1 0 39
A 188	හල්ගහඅද්දර කුඹුර	එම	3 0 22
B 188	සිරිගෙ කුඹුර	එම	4 1 17
C 188	උඩගලනව කුඹුර	එම	2 1 11
D 188	දත්ගහ කුඹුර	එම	0 3 20
E 188	මහඉදුර කුඹුර	එම	5 0 8
J 188	ඹගහ කුඹුර	එම	2 1 34
Q 188	පිත්ලියද්ද	එම	0 0 12
M 189	දෙනිය කුඹුර	එම	2 0 2
N 189	වත්තෙගෙඅද්දරකුඹුර	එම	2 0 31

කො.	ඉඩමේ නම.	භම.	මහක. අ. රු. ප.
D 190	සේත්තල්ලගෙ කුඹුර	අත්තුවාව	3 1 6
E 190	ගොරමිනියා කුඹුර	එම	3 2 8
F 190	රත්වාගොඩගෙ කුඹුර	එම	3 0 10
I 190	බද්දිවෙල කුඹුර	පාලුටුවාව	7 1 12
K 190	වලගාවගල කුඹුර	එම	1 3 32
L 190	මැදකාල කුඹුර	එම	1 3 6
M 190	තොටුපලගාවකලකුඹුර	එම	1 2 31
N 190	පාලඉදුරකුමම කුඹුර	එම	2 1 33
Q 190	විදනඅද්දර කුඹුර	එම	2 2 11
R 190	නවඅද්දරකුඹුර	එම	2 1 30
Y 190	තලගහමග මෝදර සහ කුඹුර	එම	2 3 19
Z 190	නැකහඉරි කුඹුර	එම	1 2 22
A 191	ඇලෙන්ච්චොඩ කුඹුර	එම	2 2 34
G 23	සිතියම 1,512. අත්දම—වී. බෝගහ කුඹුර	කරගොඩ	2 1 18
I 23	ගොරොනාහිල කුඹුර	උයන්ගොඩ	2 0 13
W 23	වත්තෙගෙදිවෙල් කුඹුර	එම	1 1 29
X 23	වෙලෙන්ගහ ලියද්ද	එම	1 1 14
M 24	මාරගහකුඹුර	එම	2 3 18
5303	සිතියම 2,733. අත්දම—දෙනිය. ගොනකමුල්ල ඕව්ව තලගම	එම	3 0 34
5289	සිතියම 2,728. පිටමුල්ල	වැලිසේන	0 0 23
R 438	සිතියම 1,040. අත්දම—වී. පිත්කුඹුර	වැලිසේන	1 1 0
T 438	පල්ලෙඅඹන	එම	1 3 12
A 10158	සිතියම 1,257. තිබ්බොටුඉත්කුඹුර	බැල්පගම	0 1 26
A 10163	පුත්ච්ඡනනකකුඹුර	එම	0 2 21
A 10164	ගොරපාට්ටකුඹුර	එම	0 1 7
A 10165	එම	එම	0 0 31
A 10166	එම	එම	1 0 31
G 575	සිතියම 1,256. කොලපානෙකුඹුර	බැල්පගම	2 3 28
R 575	රතඹලගහලියද්ද	එම	1 2 15
S 575	ගමගෙමුත්තෙට්ටු වගර	එම	0 2 11
V 575	හොදුවානඅද්දර කුඹුර	එම	0 1 26
D 203	සිතියම 2,031. කැරල්ලකුඹුර	විවියල	1 3 2
E 203	දෙඩන්පිට්ටිය කුඹුර	එම	0 3 6
F 203	දෙමිමකකැටිය කුඹුර	එම	0 3 10
G 203	ගැටපොහඉරේකුඹුර	එම	0 3 16
H 203	තුන්පලකුඹුර	එම	2 1 25
I 203	පරකැටියකුඹුර	එම	1 0 19
L 203	දේගොඩසෑකුඹුර	එම	1 3 3
N 203	ලෝකසකැටියකුඹුර	එම	1 1 5
G 203	ඔන්තිමනේකැටිය කුඹුර	නායිමබල	1 0 6
S 203	වැලිමඩකුඹුර	එම	1 1 30
U 203	පහලගෙකොන්ගල කුඹුර	එම	3 0 21
W 203	තල්ලවකුඹුර	එම	2 3 4
X 203	ගුරුකුඹුර	එම	2 2 39
Y 203	ගුනමුල්ලේකුඹුර	එම	3 0 10
Z 203	මහඉත්තෙ කොද කුඹුර	එම	3 3 11
A 204	ලිත්තොටකුඹුර	පැදිගොඩ	2 3 3
B 204	ඉදුරුකුඹුර	නායිමබල	2 0 36
D 204	සිතියම 2,031. අත්දම—වී. දෙනියෙකුඹුර	නායිමබල	2 0 36

කො.	ඉඩමේ නම.	ගම.	මහක.	අ. රු. ප.
E 204	කැබෙල්ලගහකුඹුර හෙවත් එහොඩ කුඹුර	පේලියොඩ	4	3 2
F 204	එහොඩඅද්දර කුඹුර	නායිම්බල	1	3 35
G 204	මතුකැවියේ කුඹුර	එම	1	3 22
H 204	උපාසකයාඅද්දරකුඹුර එම		1	0 26
සිතියම 1,510.				
C 19	ආචාර්යගෙයි දිවෙල් කුඹුර	විවිල	2	2 10
G 19	බුල්ලිගහලියද්ද	එම	2	0 24
H 19	පිල්ලකැවියකුඹුර	එම	3	0 33
I 19	බුල්ලිගහලියද්ද	එම	0	0 30
J 19	පිල්ලකැවියකුඹුර	එම	0	0 24
සිතියම 2,014.				
N 196	පායාවේ මතුකැවියේ කුඹුර	කිකලගම	1	0 27
O 196	පසින් මතුකැවියේ කුඹුර	එම	1	0 20
X 196	කීගගොඩකැවියේ කුඹුර	විවිල	0	3 7
Z 196	ගේඅද්දර කුඹුර	එම	1	2 23
E 197	බට්ටපත්තීන්ගේ අද්දර කුඹුර	කිකලගම	0	3 26
M 197	මලවත්තකුඹුර	විවිල	0	3 28
N 197	ඉහලමුල්ලේකුඹුර	එම	1	0 25
O 197	කොස්ගහ දිවෙල කුඹුර	එම	2	0 19
V 196	පහලවලකුඹුර	එම	1	3 19
සිතියම 3,228.				
7403	ගිම්මදුගේදෙපැල දෙකිය	නාරත්දෙනිය	0	1 11
සිතියම 1,735.				
M 107	සොදේගහලියද්ද	එම	0	3 1
3185	මුකලාර්දෙකිය	එම	0	2 29
සිතියම 1,490				
8	කොට්ටගොඩයා වත්තේ දෙකිය	කිරින්ද	0	0 36
H 5	රදගේ කුඹුර	එම	1	1 27
O 5	මහඉල්ලවලකුඹුර	එම	2	2 16
C 6	උතුකැවියේ කුඹුර	එම	0	2 28
H 6	ලස්සාදෙකිය	එම	2	3 0
N 6	ඉදිගහලියද්ද හෙවත් පිත්ලියද්ද	කිරින්ද	0	0 17
U 6	කපානැන්නලියද්ද	එම	0	0 6
V 6	අමුගොඩකුඹුර	එම	3	2 18
C 7	කලමඩත්තකුඹුර	එම	2	0 23
E 7	වත්පරගහගොඩැල්ල කුඹුර	එම	1	0 35
G 7	ඇල්දෙකිය	එම	5	1 3
H 7	කපානැනුඅඹගහමුල්ලේ ලියද්ද.	එම	0	0 8
අන්දම—වී වපුර ඉඩත්කැබෙල්ල. හල්ගහකැවියකුඹුර එම				
20			0	0 10
සිතියම 1,593. අන්දම—වී.				
Q 55	නාදුගහ කුඹුර	කිරින්ද	4	0 20
අන්දම—දෙකිය				
Y 56	කැකුලමකුඹුර	ගෝදාව	0	3 30
සිතියම 1,729.				
B 105	පොහමුල්ලේ වත්තේ දෙකිය	එම	0	0 21
අන්දම—වී.				
O 105	මානගේ පහමුල්ල කුඹුර	එම	3	0 36
සිතියම 1,817.				
G 135	ගලගම්මුල්ල කුඹුර	පලොල්පිටිය	3	0 0

කො.	ඉඩමේ නම.	ගම.	මහක.	අ. රු. ප.
අන්දම—දෙකිය බොහෝකලකින් නොවපුරපු.				
I 135	ගලගම්මුල්ල කුඹුර	පලොල්පිටිය	0	0 23
අන්දම—වී.				
W 135	ගොඩැල්ලේ කුඹුර	කිලෙගම	0	2 9
X 135	පුවත්ගස්මුල්ලේ කුඹුර	මැදවියන් ගොඩ	0	0 30
B 206	උඩඅස්ක පිලකිය කුඹුර	එම	6	2 26
සිතියම 1,665.				
2220	ඉත්තගල දෙකිය	ඕවිටිගමුව	0	0 33
සිතියම 3,244. අන්දම—වී.				
7435	ජමුගහලියද්ද කුඹුර	ඕවිටිගමුව	0	1 31
7440	මුරතමසිත කුඹුර	කිරින්ද	0	0 10
සිතියම 1,505.				
V 16	ඉමුල්හිටිය කුඹුර	ඕවිටිගමුව	3	2 0
190	බක්මගහවත්ත කපානැනුම	එම	0	0 5
193	කීනගහකොරවුව දෙකිය	එම	0	0 8
194	වේවැල් දෙකිය	එම	1	0 33
195	ජමුගහදෙකිය	එම	1	2 21
196	ජමුගහදෙකිය ඕකුරව	එම	0	2 1
198	ගැටපත්දෙකිය ඕකුරුවාව	එම	0	2 18
199	ගැටපත්දෙකිය	එම	1	0 9
සිතියම 2,059.				
I 206	කොල්ලේපොකු මුල්ලේකුඹුර	නායිම්බල	2	2 0
M 206	ගොඩවනුගහකැවිය කුඹුර	එම	2	0 38
N 206	මද්දමගේ දම්මුල කුඹුර	එම	1	2 25
සිතියම 2,021.				
V 198	ඕලිමුල්ල කුඹුර	බටුපිට	2	0 14
W 198	පහලකනුදෙරියහ කුඹුර	එම	2	0 6
X 198	එම පිත්කැල්ල	එම	0	0 20
Y 198	කෙල්ලමුග්වල කුඹුර	එම	2	3 32
Z 198	ලීන්තොටමුල්ල කුඹුර	එම	1	3 18
E 199	පරගහපිටිය කුඹුර	එම	2	0 23
K 199	මානමුල්ල කුඹුර	එම	3	2 37
L 199	කැබෙල්ලගහ කුඹුර හෙවත් විතානගෙ දිවෙල	එම	3	1 32
N 199	වේසන්ගොඩ ඉරේ කොද කුඹුර	එම	0	2 31
සිතියම 1,505. අන්දම—වී.				
192	බක්මගහ දෙකිය	ඕවිටිගමුව	0	3 6
සිතියම 2,021. අන්දම—වී.				
O 199	වැල්ලමොදදිවෙල් කුඹුර	බටුපිට	4	0 0
P 199	මුලත්ගෙයිකුඹුර	එම	1	3 25
G 199	මානගෙයිදිවෙල කුඹුර	කොට්ට වත්ත	2	2 38
R 199	කොට්ටවත්තකුඹුර	එම	3	1 23
R 199½	පත්තිනියාලියද්ද	පෙහන්ගහ වත්ත	2	1 17
T 199	අත්දෙවරකුඹුර	පත්තින්ත	2	0 26
W 199	පත්තිනියෙයිකුඹුර	එම	1	3 37

නො.	ඉඩමේ නම.	ගම.	මහක. අ. රු. ප.
X 199	පහලදිවෙල්ලකුඹුර	මැදුරුගස් ගොඩ	2 0 8
Y 199	දිවෙලකුඹුර	බිහොල්පටුව	1 1 8
Z 199	කාමරත්තාවකුඹුර	මැදුරුගස් ගොඩ	2 0 30
A 200	විනානගෙයිඉරිකොඳු කුඹුර	එම	1 3 5
B 200	කොස්ගහකුඹුර	එම	1 2 25
C 200	මානගෙයිදෙණිය	එම	1 2 28
D 200	ගල්ගොඩකුඹුර	එම	3 0 20
E 200	අද්දරඉරිකොඳුකුඹුර	එම	1 3 7
F 200	වල්ලකුත්පලකුඹුර	එම	1 2 25
G 200	පල්ලෙගොරක්කුඹුර	සොනියක	2 1 21
I 200	අඹගහකුඹුර	එම	1 3 39
L 200	මානගෙයිපිට්ටනිය කුඹුර	මැදුරුගස් ගොඩ	1 2 0
N 200	රදවාලියද්ද	පෙනත්ගහ වත්ත	0 2 25
O 200	බෙලිඳිත්තෙලියද්ද	එම	1 0 28
P 200	අඟුරුමුල්ලකුඹුර	අත්විල	0 1 27
Q 200	සේවගෙයිතුත්පල කුඹුර	එම	2 0 18
R 200	බෙලිඳිත්තෙලියද්ද	එම	1 0 1
S 200	රදවාදිවෙලකුඹුර	සියඹලදුව	1 3 28
L 440	කොඩිඅත්කලකුඹුර	කනහලගම	1 1 20
M 440	ගමගෙයිදත්පලකුඹුර	එම	0 1 9
Z 194	හිරිලියද්ද	අකුරුගොඩ	4 0 38
O 203	අඵපතමුල්ලකුඹුර	බමුහුගම	0 3 22
O 17	බටුක්මුල්ලකුඹුර	එම	1 1 32
T 13	සිතියම 1,503. අන්දම—දෙණිය. ගල්වලලගලියද්ද	නාරත් දෙණිය	0 0 11
U 13	කහදෙණියකුඹුරලඹු මුල්ල	එම	0 1 17
T 14	අල්ලෙකොරටුවේ කුඹුර	අන්දම—වී.	0 2 28
V 14	අල්ලෙකොරටුව හෙ වත් පරහගලිය ද්ද	එම	0 0 34
Z 14	මරක්කලගාලියද්ද	එම	0 1 36
D 15	සිතියම 1,503. අන්දම—වී. කහුල්කැටිගේකුඹුර	නාරත් දෙණිය	0 3 22
E 15	ගල්ගස්දෙණිය	එම	1 1 6

නො.	ඉඩමේ නම.	ගම.	මහක. අ. රු. ප.
I 15	අත්කුට්ටවත්ත නො හොත් පිත්ලියද්ද	තුඹේ	0 0 16
J 15	ගසිස්සර කුඹුර	එම	4 0 4
7846	සිතියම 3,374. අන්දම—කුඹුර. කැටගොඩදෙණිය	කිරින්ද	0 2 14
Q 204	සිතියම 2,043. අන්දම—වී. දත්ගැට කුඹුර	කපුදුව	3 1 26
R 204	මානගෙයිදිවෙල්ල කුඹුර	එම	2 3 0
T 204	කත්කානන්ඉරි කොන්දේ කුඹුර	සියඹලදුව	3 1 28
S 204	දුහුමුල්ලේ ඉරිකොන් දේ කුඹුර	එම	1 2 14
W 2	සිතියම 1,489. අත්ගහගොඩැල්ලේ කුඹුර	කිරින්ද	1 1 37
X 2	කුඩා පුවක් බො ක්කේ කුඹුර	ඕවිවගමුව	1 1 20
Z 2	උකඅත්තේ කුඹුර	කිරින්ද	1 1 20
A 3	මල්වත්තේ මුල්ලේ කුඹුර	එම	2 0 21
N 3	අන්දම—දෙණිය. මහවත්තේ දෙණිය	ඕවිවගමුව	0 1 6
U 3	කොස්ගහකුඹුර	කිරින්ද	2 3 27
V 3	පල්ලෙගිය කුඹුර	එම	2 0 30
W 3	දත්දෙණියේ ලියද්ද	එම	0 1 28
Y 3	රුක්ගහකුඹුර	ඕවිවගමුව	1 1 27
Z 3	බටහගලියද්ද	එම	0 2 30
B 4	මැදුරුකෝන්ද කුඹුර	එම	1 3 13
C 4	සිතියම 1,489. උඩගල්මිකන්දේ කුඹුර	එම	3 1 30
D 4	පල්ලෙගිය කුඹුර	එම	1 3 24
6½	කහගදුපුකුලඵලකුඹුර	එම	0 1 8
T 291	සිතියම 721. අන්දම—කුඹුර. දම්පිටිය	ගහගල	2 0 0
P 300	සිතියම 739. දිග්ගම කුඹුර	සිවල්ගම	0 3 27

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ වංසාධිපති සර්  
වේසර් ජනරාල් උත්තාත්සේගෙඳු, විකිනිමේ කොන්  
දේසි ගැණ බස්නාහිර දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ  
ඒස්ත්ත උත්තාත්සේගෙඳු දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,  
ඊ. තොළල් වාකර්,  
මහසෙනෙකාරිස් වමිභ.



LAND SALES IN THE EASTERN PROVINCE.

No. 462, E. P.

Colonial Secretary's Office,  
Colombo, October 14, 1893.

ON Tuesday, November 28, 1893, at noon, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his Office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Thirty-one allotments of land situated in the Koddiyar and Kaddukulam divisions of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,781½.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
5736	Toppur	The Government Agent	The Crown	Paddy field	1	2	29
5737	Do.	do.	do.	do.	3	1	4
5738	Do.	do.	do.	do.	1	0	10
5739	Do.	do.	do.	do.	1	0	23
5740	Do.	do.	do.	Jungle	2	2	20
5741	Do.	do.	do.	do.	2	0	29
5742	Do.	do.	do.	do.	1	3	3

Preliminary plan 1,852.

5977	Kunittivu	Mr. A. E. Brace	The Crown	High jungle	4	2	31
5978	Do.	do.	do.	do.	0	2	13
5979	Do.	do.	do.	do.	4	3	17
5980	Do.	do.	do.	Paddy field	3	3	22
5981	Do.	do.	do.	do.	0	0	26

Preliminary plan 1,859.

6006	Kumpurupiddi	S. Kanakasapai	The Crown	High jungle	2	1	14
------	--------------	----------------	-----------	-------------	---	---	----

Preliminary plan 1,849.

5966	Pulmoddai	P. Muhamatuttampi	The Crown	Paddy field	7	2	12
------	-----------	-------------------	-----------	-------------	---	---	----

Preliminary plan 1,851.

5968	Pulmoddai	S. Katirameera	The Crown	Paddy field	8	1	0
5969	Do.	S. Atamava	do.	Open land	4	1	7
5970	Do.	M. M. Avutulkader	The Crown	Paddy field	12	0	29
5971	Do.	M. Suluttan	do.	Open land	0	2	15
5972	Do.	do.	do.	Paddy field	9	0	16
5973	Do.	—	do.	do.	4	1	8
5974	Do.	P. A. Rakiman	do.	do.	2	0	8

Preliminary plan 1,853.

5982	Pulmoddai	Assemar Saibu	The Crown	Jungle	1	3	29
5983	Do.	—	do.	Paddy field	4	2	13
5984	Do.	A. Sleyman	do.	Open land	1	2	13
5985	Do.	S. Cheeni	do.	do.	1	2	30
5987	Do.	A. Sekatu	do.	Open land and scrub	3	3	22
5989	Do.	—	do.	Paddy field	0	3	2
5990	Do.	A. N. Muhamatu	do.	Jungle	2	2	28
5991	Do.	—	do.	Paddy field	0	2	28
5992	Do.	P. A. Rakiman	do.	do.	4	0	8
5993	Do.	—	do.	do.	1	0	34

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 462, E. P.

கொலோனியல் சர்க்கிடுத்தாரா ஆபிசில்,  
கொழும்பு, 1893 ம் ஆண்டு ஜப்பசிமாசம் 14 ந் உ.

1893 ம் ஆண்டு கார்த்திகைமாசம் 28 ந் தேதி செவ்வாய்க்கிழமை முதலியான தன ஆபிசில் கீழ் மாகாணத்தின் திருக்கோணமலை மாவட்டங்களில் உதவி ஆளுகைக் காரியஸ்தர் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூறிய காணித்துண்டுகளை, அரசாங்கியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம், ஏலத்திற்கு விற்பார்.

31 காணித்துண்டுகள், கீழ் மாகாணத்தின் திருக்கோணமலை மாவட்டங்களில் கொட்டியாரா கட்டுக்குள் பகுதிகளில் விநிக்கின்றன.

பிளான இலக்கம் 1,781½.

இல.	சூழ்ச்சி.	தேள் வீக்காரனின்.	உருந்தாளியின்.	விவரம்.	விசாலம்.
		ஆளுகை காரியஸ்தர்	அரசினர்	நெலவயல	அ. மா. ப.
5736	தோப்பூர்	ஆளுகை காரியஸ்தர்	அரசினர்	நெலவயல	1 2 29
5737	do.	do.	do.	do.	3 1 4
5738	do.	do.	do.	do.	1 0 10
5739	do.	do.	do.	do.	1 0 23

இல.	குறிச்சி.	கேள் விக்காரன்.	உருத்தாளி.	விவரம்.	விசாலம்.
					அ. ரு. ப.
5740	தோப்பூர்	ஆளுகைக்காரியலதர்	அரசினர்	காடு	2 2 20
5741	ரெடி	ரெடி	ரெடி	ரெடி	2 0 29
5742	ரெடி	ரெடி	ரெடி	ரெடி	1 3 3
பிளான் இலக்கம் 1,852.					
5977	கனித்தீவு	மெஸ ஏ. ஈ. பிதேஸ	அரசினர்	வனாந்தகாடு	4 2 31
5978	ரெடி	ரெடி	ரெடி	ரெடி	0 2 13
5979	ரெடி	ரெடி	ரெடி	ரெடி	4 3 17
5980	ரெடி	—	ரெடி	நெலவயல	3 3 22
5981	ரெடி	—	ரெடி	ரெடி	0 0 25
பிளான் இலக்கம் 1,859.					
6006	சூழ்புழைபட்டி	எஷ. கனகசபை	அரசினர்	வனாந்தகாடு	2 1 14
பிளான் இலக்கம் 1,849.					
5966	புலமோட்டை	பி. முகமதுதம்பி	அரசினர்	நெலவயல	7 2 12
பிளான் இலக்கம் 1,851.					
5968	புலமோட்டை	எஷ. காதிமீரா	அரசினர்	நெலவயல	8 1 0
5969	ரெடி	எஸ. ஆதமவாவா	ரெடி	வெண்டரை	4 1 7
5970	ரெடி	எம். எம். அவுதனகாதர்	ரெடி	நெலவயல	12 0 29
5971	ரெடி	எம். சலுத்தான	ரெடி	வெண்டரை	0 2 15
5972	ரெடி	—	ரெடி	நெலவயல	9 0 16
5973	ரெடி	—	ரெடி	ரெடி	4 1 8
5974	ரெடி	பி. ஏ. நகிமான்	ரெடி	ரெடி	2 0 8
பிளான் இலக்கம் 1,853.					
5982	புலமோட்டை	அசனூசாயபு	அரசினர்	காடு	1 3 29
5983	ரெடி	—	ரெடி	நெலவயல	4 2 13
5984	ரெடி	எ. சிலையடான	ரெடி	வெண்டரை	1 2 13
5985	ரெடி	சி. சீனி	ரெடி	ரெடி	1 2 30
5987	ரெடி	ஏ. சேகாது	ரெடி	வெண்டரையும் பறு	
				சூகாடும	3 3 22
5989	ரெடி	—	ரெடி	நெலவயல	0 3 2
5990	ரெடி	எச். என். முகமது	ரெடி	காடு	2 2 28
5991	ரெடி	—	ரெடி	நெலவயல	0 2 28
5992	ரெடி	பி. ஏ. நகிமான்	ரெடி	ரெடி	4 0 8
5993	ரெடி	—	ரெடி	ரெடி	1 0 34

இக்காணிகளைப்பற்றி மேலதிகமாக அறியவேண்டியவற்றைக் கௌரவ அளவைத்தலைவரிடத்திலும் தியந்தனைகளைப்பற்றி திருக்கோணாமலையின் உதவ் ஆளுகைக்காரியலதரிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

அதிஉததம் தேசாதிபதியவர்களின து கட்டளையின்படி,

ஈ. நோவெல உவாககர்,  
இராசாங்க விகிதா.

### LAND SALES IN THE PROVINCE OF UVA.

No. 150, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, October 5, 1893.

ON Tuesday, November 28, 1893, at noon, the Government Agent for the Province of Uva will put up to auction for sale and settlement, at his Office in Badulla, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Nineteen allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 346. Village—Wediwela.  
Applicant—J. F. Ward.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
1097	Godapitahena	The Crown	Patana	0	2	20
1098	Do.	do.	do.	4	0	6
1099	Hewanketiya	do.	Patana and jungle	68	0	0
L 35	Shawlands	C. Esdaile	Tea	2	3	18
M 35	Hapurodawatta-arawa	Siyatu Gamarala and another	Patana	0	0	33
N 35	Do.	do.	Paddy field	1	0	34
O 35	Weralawatta-aswedduma	Tisahami and another	do.	1	0	25
P 35	Do.	do.	Patana	0	0	23
Q 35	Do.	Siyatu	Paddy field	1	1	36

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 35	Himbiliyakota-arawa	H. Ratnayaka	Paddy field	0 2 12
S 35	Do.	do.	do.	0 3 31
T 35	Shawlands	C. Esdaile	Tea	0 1 29
Village—Mapa-ela.				
U 35	Shawlands	C. Esdaile	Tea	0 3 38
V 35	Do.	do.	Tea nursery	0 0 39
V 35½	Do.	do.	do.	0 0 28
1111	Kotugastenna	The Crown	Patana and jungle	48 1 6
W 35	Shawlands	C. Esdaile	Tea	0 0 11
X 35	Do.	do.	do.	0 0 4
Y 35	Do.	do.	do.	0 3 12

Two allotments situated in the Buttala division.

Preliminary plan 341. Village—Muppane.

Applicant—J. H. Carson.

1083	—	The Crown	Forest	83 2 16
1087	—	do.	do.	124 2 20

Upset price,—Rs. 10 per acre.

NOTE.—Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 150, P. OF U.

වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ඉහළ දිසාවේ ආණ්ඩුවේ මහජනතලන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1893 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දින වූ අභ්‍යන්තර වාද දැල් දෙල කට බදුල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කර දෙනට සෙදෙනවා ඇත.

ඉහළ දිසාවේ බදුල්ල පළාතේ සර්කදකොට්ටියේ පිහිටා තිබෙන බිම්කැබලි දහනමකය.

සිතියම 346. ඉල්ලුම්කාරයා—ජේ. ඇස්. වෝඩ්. ගම—වැදිවෙල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
1097	ගොඩපිටහේන	ආණ්ඩුව	පහන	0 2 20
1098	එම	එම	එම	4 0 6
1099	කැවන්කැටිය	එම	එම සහ කැලේ	68 0 0
L 55	සෝලැන්ඩ්ස්	සී. ඇස්. ඩේලි	තේ	2 3 18
M 33	ඔපුරේදුවන්තේ අරාව	සීසාතුගමරුල සහ තවත් කෙනෙක්	පහන	0 0 33
N 35	එම	එම	කුඹුර	1 0 34
O 35	වැරලවන්තේ අස්වැද්දුම	නිසානාම් සහ තවත් කෙනෙක්	එම	1 0 25
P 35	එම	එම	පහන	0 0 23
Q 35	එම	සීසාතු	කුඹුර	1 1 36
R 35	හිඹිලියකොටඅරාව	එම්. රත්නායක	එම	0 2 12
S 35	එම	එම	එම	0 3 31
T 35	සෝලැන්ඩ්ස්	සී. ඇස්. ඩේලි	තේ	0 1 29
ගම—මාපාඇල්ල.				
U 35	එම	සී. ඇස්. ඩේලි	එම	0 3 38
V 35	එම	එම	තේ නවාන	0 0 39
V 35½	එම	එම	එම	0 0 28
1111	කොටුගස්තැන්න	ආණ්ඩුව	පහන සහ කැලේ	48 1 6
W35	සෝලැන්ඩ්ස්	සී. ඇස්. ඩේලි	තේ	0 0 11
X35	එම	එම	එම	0 0 4
Y 35	එම	එම	එම	0 3 12

බුන්තල කොට්ටියේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකකය.

සිතියම 341. ඉල්ලුම්කාරයා—ජේ. එම්. කාර්සන්. ගම—බුන්තල.

1083	—	ආණ්ඩුව	කැලේ	83 2 16
1087	—	එම	එම	124 2 20

අක්කරයක් රූපිසල් දහයේ පවත් විකුණනට සෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංශාබිභවි සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා බදුල්ලේ ආණ්ඩුවේ ජනරාල් උන්නාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලය,

ජේ. නොඑල් වාකර්,  
මහසෙනෙකාරීස් වම්ස.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 154, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

**A**T noon on Thursday, December 14, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Bilihul-oya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Two allotments of land in Talapitigam pattu of Kadawatu korale.  
Preliminary plan 391. Village—Muttettuwagama.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
954	Kahatagahamadatalawakele	Mr. A. Orchard	Crown	Patana land	31	1	34
955	Do.	do.	do.	Forest and patana	5	3	25

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 154, P. OF S.

වර්ෂ 1893 ක්වු ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදීය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිත්කොටස් වර්ෂ 1893 ක්වු දෙසැම්බර් මස 14 වෙනි දින වු ඉහත පවතින්ද සවස සබරගමු දිසාවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් බිලිනු ලබන කානායමේදී ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විකුනන බව හෝ බේරික් කරන බව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කඩවතුකෝරලේ නලපිටියම පත්තුවේ පිහිටි ඉඩම්කවරි දෙකක්.  
සිතියම 391. ඉඩමේ නම—කහටහන මදනලවා කැලේ. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.		
				අ.	රු.	ප.
954	මුත්තේවුවේ මම	ඒ. ඔවර්ඩ් මහත්මයා	පහත ඉඩම්	31	1	34
955	එම	එම	මුකලාන සහ පහත	5	3	25

අක්කරයක් රුපියල් 10 ස බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වාසායිපති සර්වේසර් ජනරාල් උත්තාන්තේසේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන්ද දැනගන බව ප්‍රථමය.

ආණ්ඩුකාර උතුමානන්තේසේගේ ආඥාවලට,  
ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වමන.

No. 155, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

**A**T noon on Tuesday, December 5, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Five allotments of land in Uda and Falle pattus of Kuruwiti korale.  
Preliminary plan 320. Village—Ketaliyanpalle.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent		
					A.	R.	P.
673	Kandalanda	T. B. Ekneligoda, Rate-mahatmaya	The Crown	Chena	3	0	10
674	Do.	do.	do.	do.	2	3	31
675	Do.	do.	do.	do.	3	0	30

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent		
					A.	R.	P.
F 58	Galwalagawahena	T. B. Ekneligoda, Rate-mahatmaya	Hitterage Nayide	Few jaks in chena	2	2	6
G 58	Do.	do.	Appu Vedarale and others	do.	0	1	14

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 155, P. OF S.

වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උන්දානායකයාගේ කන්දෝරුවේදිය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වර්ෂ 1893 ක්වූ දෙසැම්බර් මස 5 වෙනි අඟහරුවාද සවස සබරගමු දිසාවේ ඒජන්ත උන්දානායකයාගේ විසින් රත්නපුරේ රකව්වේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන්නට හෝ බේරීමක් කරන්නට යෙදෙනවා ඇත.

කුරුම්බිකෝරලේ උඩ සහ පල්ලේපත්තුවේ පිහිටි ඉඩම් කවිටි පහක්.

සිතියම 320. ගම—කැටලියන්පල්ල. ඉල්ලුම්කාරයා—ඒ. බී. එක්නැලියොඩ රවේමහත්මයා.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අයුම.	මහත.
673	කන්දලන්ද	ආණ්ඩුව	හේන	3 0 10
674	එම	එම	එම	2 3 31
675	එම	එම	එම	3 0 30
සිතියම 387. ගම—නාකන්දල.				
F 58	එම	හින්තෙරගෙ නයිදෙ	කොස්ගස් සවිල්පසක්	
			ඇතිහේන්	2 2 6
G 58	එම	අප්පුවෙදරුල සහ නවත් අස	එම	0 1 14

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංශාධිපති සර්වේයර් ජනරාල් උන්දානායකයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්දානායකයාගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඒ. නොඑල් වාකර්,  
මහසෙනෙවිතුමාගේ වමහ.

No. 156, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

AT noon on Tuesday, December 19, 1893, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorised by Government.

An allotment of land in Helaudapalata of Meda korale.

Preliminary plan 243.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
482½	Kudagodahena	Welange	Savarimuttu	Crown	Chena	2 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 156, P. OF S.

වර්ෂ 1893 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උන්දානායකයාගේ කන්දෝරුවේදිය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස වර්ෂ 1893 ක්වූ දෙසැම්බර් මස 19 වෙනි අඟහරුවාද සවස සබරගමු දිසාවේ ඒජන්ත උන්දානායකයාගේ විසින් රත්නපුරේ රකව්වේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණන්නට හෝ බේරීමක් කරන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ මැද කෝරලේ හෙලුරුඩ පලාතේ පිහිටි ඉඩම් කවිටි පහක්.

සිතියම 243. අයිතිකම කියන්නා—ආණ්ඩුව. ඉල්ලුම්කාරයා—සවරිමුත්තු.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
482½	කුඩගොඩ හේන	වෙලුග	හේන	2 0 0

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා වංශාධිපති සර්වේයර් ජනරාල් උන්දානායකයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්දානායකයාගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඒ. නොඑල් වාකර්,  
මහසෙනෙවිතුමාගේ වමහ.

LAND ACQUISITION NOTICES.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, to wit :—

Preliminary plan 4,482, dated August 10, 1893, situate at Hatton, Uda Bulatgama.

Lot.	Name.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
R 767	Hatton estate	Open uncultivated ground	Messrs. C. E. Pole Carew and H. S. A. Sandford	0	0	2-62
S 767	Do.	—	do.	0	0	7-75
T 767	Do.	—	do.	0	0	7-25

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 13, 1893, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
October 9, 1893.

P. A. TEMPLER,  
Government Agent.

විෂි 1876 ක්ව අවුරුද්දේ නොමර 3වේ ආඝ්‍රහණයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස විෂි 1876 යේ ඉඩම් ලබාගැනීමේ ආඝ්‍රහණයේ හත්වෙනි කාණ්ඩේ කරතිබෙන පංතාර්තුචල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේ විසින් මට අතකරන්ට යෙදුනව මෙයින් දැනුම්දන්නා ඇත. එනම් :—

විෂි 1893 ක්ව අගෝස්තු මස දහවෙනි දින බරන නොමර 4,482 කේ සිතියම.

පිහිටා තිබෙන්නේ—උඩුලත්මග පලාතේ හැටන්.

අයිතිකම කියන්නා—සී. ජ. පොල්කරුටු සහ එම්. ඇස්. ඒ. සැන්ඩ්පෝර්ඩ් මහත්තන්.

නො.	නම.	අන්දම.	පිහිටා තිබෙන ගම.	මහත.
				අ. රු. ප.
R 767	හැටන් ඇස්වෙට්	චුචුච්ච	හැටන්	0 0 2-62
S 767	එම	එම	එම	0 0 7-75
T 767	එම	එම	එම	0 0 7-25

ඉහතකී ඉඩම්වලට නමතවුන්ට ඇත්නාවු අයිතිවාසිකම් තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය විසින් විෂි 1893 ක්ව නොවැරුම මස 13 වෙනි දින දෙකේ කනියමට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ කියාසිටින්නට ඔහුලා සහ මෙම ඉඩම් වෙනුවට ලැබෙන මුදල ගැන ඇත්නාවු අයිතිවාසිකම් අන්දම සහ තොරතුරුත් කියාසිටින්නට ඔහුලා වෙම ඉඩම් අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් ඔහුලා ඇත.

විෂි 1893 ක්ව ඔක්තෝම්බර් මස 9 වෙනි දින මහනුවර කවිවේරියේදී.

පී. ඒ. වැම්ප්ලර්,  
මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තකරු.

මුහුණත සොලවන පිණිස කාණිකරු පෙරහුකකොළඹ පොලොව 1876 ම ඉන්දියානු කාණ්ඩ පත්‍ර කොළඹ පවත්වාගෙන යාමට කටයුතු කළේය. මෙහි 6 ම පිරිසිටි ප්‍රකාරයේ දේශපාලනික වාසනා ප්‍රමාණ බිහි කිරීමට කතාකරනු ලබන ඉලක්කය අනුමත කිරීමට, ආණ්ඩුකාර කටයුතු සඳහා සේවය කිරීමට මෙහි අවස්ථාවක් ඇත. මෙහි අවස්ථාවක් ඇත.

විෂි 1893 ක්ව ඔක්තෝම්බර් මස 9 වෙනි දින මහනුවර කවිවේරියේදී.

වි.	කාණිකරු පෙරහු.	විවරය.	විවරය.	විසාලය.
				අ. රු. ප.
R 767	කටුපොලොව	වෙණිකොළ	ජී. ආ. පොලොව විවරය, ඒ. ආ. ආ. පොලොව විවරය	0 0 2-62
S 767	එම	—	එම	0 0 7-75
T 767	එම	—	එම	0 0 7-25

මෙහි මුහුණත සොලවන පිණිස කාණිකරු පෙරහුකකොළඹ පොලොව 1876 ම ඉන්දියානු කාණ්ඩ පත්‍ර කොළඹ පවත්වාගෙන යාමට කටයුතු කළේය. මෙහි 6 ම පිරිසිටි ප්‍රකාරයේ දේශපාලනික වාසනා ප්‍රමාණ බිහි කිරීමට කතාකරනු ලබන ඉලක්කය අනුමත කිරීමට, ආණ්ඩුකාර කටයුතු සඳහා සේවය කිරීමට මෙහි අවස්ථාවක් ඇත. මෙහි අවස්ථාවක් ඇත.

විෂි 1893 ක්ව ඔක්තෝම්බර් මස 9 වෙනි දින මහනුවර කවිවේරියේදී.

පී. ආ. පොලොව විවරය,  
ඒ. ආ. ආ. පොලොව විවරය

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, to wit:—

Preliminary plan 1,913.

Situation—Sittamadam.

Lot	Name.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
U 841	Sittamadam	Garden	The proprietor of title plan 146,283	0	0 34
V 841	Do.	Small scrub	Heirs of late Mr. G. D. Miller	2	0 23
W 841	Do.	A few young cocoanut (about one year old)	The proprietor of title plan 158,483	1	3 33
X 841	Do.	One or two young cocoanut and plantains	The proprietor of title plan 146,280	0	0 38
Y 841	Do.	do.	The proprietor of title plan 146,279	2	2 39

Situation—Timilla.

Z 841	Timilla	Open, brick making	The proprietor of title plan 72,635	0	1 0
A 842	Do.	Scrub	The proprietor of title plan 72,634	0	3 0
B 842	Do.	do.	The proprietor of title plan 76,061	0	1 1
C 842	Do.	Small jungle	Munnessaram temple	2	0 22
D 842	Do.	do.	The proprietor of title plan 152,245	0	3 6

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Chilaw Kachcheri on December 4, 1893, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Chilaw Kachcheri,  
October 17, 1893.

E. T. NOYES,  
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොම්මර 31නේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ හත්වන කාණ්ඩේ කරනිවෙන පංචාර්ථවල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වකන්සේ විසින් මට අනකරන්ට යෙදුනබව මෙයින් දැනුම්දුන්නා ඇත. ඒනම්:—

සිතියම 1,913. ගම—සිත්තාමඩම.

නො.	නම.	අඤාම.	අයිතිකම කියන්නෝ.	මහත.
				අ. රු. ප.
U 841	සිත්තාමඩම	වනත	146,283නේ ජලානස අයිතිකාරයා	0 0 34
V 841	එම	සුළුලන්ද	තැසිහිස ජී. ඩී. මිලර් උන්නා සෙසේ උරුමක්කාරයෝ	2 0 23
W 841	එම	පොල්පැල විකක් (අවුරුද්දක වසැත)	158,483නේ ජලානස අයිතිකාරයා	1 3 33
X 841	එම	පොල්පැල එකක් දෙකක් සහ කෙහෙල්	146,280වේ ජලානස අයිතිකාරයා	0 0 38
Y 841	එම	එම	146,279යේ ජලානස අයිතිකාරයා	2 2 39

ගම—නිමිල්ල.

Z 841	නිමිල්ල	ගඹොල් සාදන සානස	72,635යේ ජලානස අයිතිකාරයා	0 1 0
A 842	එම	ලන්ද	72,634රේ ජලානස අයිතිකාරයා	0 3 0
B 842	එම	එම	76,061නේ ජලානස අයිතිකාරයා	0 1 1
C 842	එම	සුළුකැලෑව	මන්ගේස්සරම් දේවාලය	2 0 22
D 842	එම	එම	152,245යේ ජලානස අයිතිකාරයා	0 3 6

ඉහතකී ඉඩම්වලට තමනමුන්ට ඇත්තාවූ අයිතිවාසිකම් තමුන්ට නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විසින් වෂි 1893 ක්වු දෙසැම්බර් මස හතර (4) වෙනි දින 1 කනිසමට ගලාවන කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ලැබෙන මුදලගැණ ඇත්තාවූ අයිතිවාසිකමේ අන්දම සහ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙම ඉඩම් අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් ඕනෑකලා ඇත.

ජී. ඩී. නොයිස්,  
ආණ්ඩුවේ ජන්තලන්නාන්සේ.

වෂි 1893 ක්වු ඔක්තෝබර් මස 15 වෙනි දින ගලාවන කවිවේරියේදීය.

இக்கீழ் சொல்லப்படுகிற காணிகளை பெற்றுக்கொள்ளும்பொருட்டு 1876 ம் ஆண்டின் காணிபெற்றுக் கொள்வதைப்பற்றிய கட்டளைச்சட்டத்தின் 6 ம் பிரிவினை பிரகாரம் தேசாதிபதியவர்கள் பிரமாண விசேஷ சங்கத்தாருடைய ஆலோசனை அனுமதியுடன், எனக்குக் கட்டளைசெய்திருப்பதை இதனால் அறியப்பண்ணுகிறேன். அதாகிறது:—

பி. பிளான இலக்கம் 1,913.

இல.	காணியின் பெயர்.	விவரம்.	குறிச்சி.	உருத்தசொல்லுபவர்.	விசாலம்.
				அ. மா. ப.	
U 841	சித்தாமடம்	தோட்டம்	சித்தாமடம்	146,283 மிலக்க பிளா னுடையவர்	0 0 34
V 841	ஹெ.	பருகாடு	ஹெ.	சென்றுபோன மிலர் தரையினுருதாளர்	2 0 23
W 841	ஹெ.	இளந்தென்னை கொ ஞ்சம் (1 வருட வயதுள்ள)	ஹெ.	158,483 மிலக்க பிளா னுடையவர்	1 3 33
X 841	ஹெ.	ஒன்றிரண்டு இலந் தென்னையும் வா ழையும	ஹெ.	146,280 மிலக்க பிளா னுடையவர்	0 0 38
Y 841	ஹெ.	ஹெ.	ஹெ.	146,279 மிலக்க பிளா னுடையவர்	2 2 39
Z 841	கிமிலலை	செங்கள்ளு செய்யு மிடம்	கிமிலலை	72,635 மிலக்க பிளா னுடையவன்	0 1 0
A 842	ஹெ.	பருகாடு	ஹெ.	72,634 மிலக்க பிளா னுடையவன்	0 3 0
B 842	ஹெ.	ஹெ.	ஹெ.	76,061* மிலக்க பிளா னுடையவர்	0 1 1
C 842	ஹெ.	சிறுகாடு	ஹெ.	முன்னிசரம் தேவா லயம்	2 0 22
D 842	ஹெ.	ஹெ.	ஹெ.	152,245 மிலக்க பிளா னுடையவர்	0 3 6

மேற்குறித்த காணிகளுக்கு உரித்தப்படுகின்ற சகலபேரும் தானாகவல்லது அவரவருடைய காரியகாரரால் 1893 ம் ஆண்டு மார்ச்சுமாதம் 1 தேதி பின்னரம் 1 மணிக்கு சலாபக்கச்சேரியில் எனமுதலாக வலிவெளிப்படும் சொல்லிக்கொள்ள வேண்டுவதுமல்லாமல் அந்தக் காணிகளுக்குப் பெற்றுக்கொள்ளப்படும் பணத்தையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான உரித்தையுஞ் சொல்லவேண்டியது.

சலாபக்கச்சேரி,  
1893 ம் ஆண்டு ஜப்பசிமீ 17 ந் உ.

ஈ. டி. நோயில,  
அரசாட்சி ஏசனரின் வேலைபாரப்பவர்.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, to wit:—

Preliminary plan 345.

Lot.	Name of Land.	Description.	Village.	Korale.	Name of Claimant.	Extent.
						A. R. P.
H 34	El Teb estate	Cart road and spoil flats	Medawela	Passera korale of Yatikinda	Captain Gordon	0 0 4
I 34	Do.	do.	do.	do.	do.	0 0 3
J 34	Do.	do.	do.	do.	do.	0 0 1
K 34	Do.	do.	do.	do.	do.	0 0 11
L 34	Do.	do.	do.	do.	do.	0 0 2
M 34	Do.	do.	do.	do.	do.	0 0 4
O 34	Do.	do.	do.	do.	do.	0 0 2
P 34	Do.	do.	do.	do.	do.	0 0 18
S 34	Tommebeg estate	do.	do.	do.	The holder of title plan 59,747	0 2 34
U 34	El Teb estate	do.	do.	do.	Captain Gordon	0 0 22
W 34	Tommebeg estate	do.	do.	do.	The holder of title plan 59,747	0 0 13
X 34	St. Mary's estate	do.	Wattegedara	do.	Captain Gordon	2 3 4
C 35	—	do.	Dehikindawela	do.	The holder of title plan 157,781	0 0 10
D 35	—	do.	do.	do.	The holder of title plan 157,917	0 0 9
E 35	—	do.	Palagolla	do.	do.	0 0 1-50
F 35	—	do.	do.	do.	do.	0 0 6
G 35	Kitulkele estate	do.	do.	do.	Mr. Philby	1 2 19

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Passara Resthouse on November 16, 1893, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachchéri,  
October 9, 1893.

C. A. MURRAY,  
Acting Government Agent.





LAND RESUMPTION NOTICES.

WHEREAS all those two allotments of land described in title plans 47,370 and 47,371, known as Magakekirihena-bedda and Ambalampitikandemukulana, situated in the village Udugama in Gangaboda pattu of the Galle District; 47,370 is bounded on the north by Bandiadola Crown forest, on the south by Galbendidola and stream, on the east by Bandiadole Crown forest, and on the west by Crown chena and jungle, and 47,371 is bounded on the north by Ambalampitidola, south by Galbendidola and Bandiadola, east by Bandiadola forest, and west by Galbendidola and owita lands, together containing in extent 486½ acres more or less, which have been alienated by and on behalf of the Crown, appear to me to have been abandoned by the owner thereof for the last eight years and upwards; and whereas such owner or any person lawfully claiming under him cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me :

Now know all Men concerned that I, Robert Wilson Levers, Acting Government Agent for the Southern Province, by virtue of the powers vested in me by "The Land Resumption Ordinance, 1887," and with the sanction of His Excellency the Lieutenant-Governor, do hereby declare that if no claim to the said land by any person having a right, or able to establish a title thereto, is made to me on or before the 1st day of October, 1894, the same will be resumed by the Crown, in terms of the 3rd clause of the said Ordinance.

Given under my hand at Galle this Sixth day of September, One thousand Eight hundred and Ninety-three.

R. W. LEVERS, Acting Government Agent.

නො මෙර 47,370 සහ 47,371 යන සිතියම් කඩදැසිවල පෙනෙන ගාඵ දිස්වෙක්කෝ ගඟබඩපත්තුවේ උඩු හම නිවෙහ උතුරට බන්ඩියාදොල රජසන්තක මුකලානද, දකුණට, ගල්බැදි දොල සහ ඇලද, නැගෙනහුරට, බන්ඩියාදොල රජසන්තක මුකලානද, බස්නාහුරට රජසන්තක හේන සහ කැලේද, යන මායිම් තුල නිවෙහ මගකැකිරිහේනේ බැද්ද යන (47,370) කැබැල්ල සහ උතුරට අම්බලපිටි දොලද, දකුණට ගල් බැදි දොල සහ බන්ඩියාදොලද, නැගෙනහුරට බන්ඩියාදොලේ මුකලානද, බස්නාහුරට ගල්බැදිදොල සහ මිවිටිද, යන මායිම්තුල නිවෙහ අම්බලන්පිටිකන්දේ මුකලානේ (47,371) කැබැල්ලද යන අක්කර 486½ පමන බිම්කරම් ඇති කැබලි දෙක, ආණ්ඩුව විසින් සහ ඒ වෙනුවෙන් විකුනනට යෙදී දුනට අට අවුරුද්දක් නොහොත් ඊට වැඩි කාලයක් එහි අයිතිකාරයෝ විසින් අත්ඇරදමානිවෙහ බව මට පෙනෙන බැවින්ද, මා විසින් හොඳකාර ගැනී සමහ විභාගකලේවී නුමුත් මෙම ඉඩම් අයිතිකාරයෝ හෝ ඔවුන් යටතේ නඩුමාසියේ ප්‍රකාර අයිතිවාසිකම් කියන කෙනෙක් හෝ දුනගත්ට ගොලාමුන බැවින්ද මෙකී ඉඩම්වලට අයිතිවාසිකම් නිවෙහ බව ඔප්පුකරනට පුළුවන් කෙනෙක් හෝ ඔවුන් වෙනුවට එසේ ඔප්පුකරනට පුළුවන් කෙනෙක් හෝ වම් 1894 ක්වු අවුරුද්දේ මක් නෝබර් මස 1 වෙනි දිනදී හෝ ඊට ප්‍රථමයෙන් මා ඉදිරියට ඇවිත් එකී උරුම පෙන්වාසිවිනට නොයද්දෙන් විනම එම ඉඩම් වම් 1887 හෝ අවුරුද්දේ ඉඩම් නැවත ආණ්ඩුවට ගැණීමේ ආඥපනතේ 3 වෙනි වගන්තියේ ප්‍රකාර නැවත ආණ්ඩුවට ගත්ට යෙදෙන බව දකුණුපලානේ ආණ්ඩුවේ වැඩබලන ඒජන්තයානඩු රොබට් විල් සන් අයිවර්ස් යන මා විසින් එකී නොමිමර 3 හෝ වගන්තියෙන් මට ලැබීනිවෙහ බලය කරණකොටගෙන සහ ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ අවසරය පිටත් මෙයින් ප්‍රකාසකරම.

මෙසේ මගේ අත්සන කඩාදෙන්නට යෙදුනේ වම් 1893 ක්වු සැප්තැම්බර් මස 6 වෙනි දිනදීය.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේස.

මෙහෙයුම 47,370 ම 47,371 මුදාහරණය අනුබන්ධකයකදී සඳහන් කරනු ලැබ ඇති කාරණා සහ අන්තර්ගතය පිළිබඳව විස්තරයක් සඳහන් කර ඇත. මෙහිදී සඳහන් කර ඇති පරිදි, මෙම ඉඩම්වලට අයිතිවාසිකම් කියන කෙනෙක් හෝ දුනගත්ට ගොලාමුන බැවින්ද මෙකී ඉඩම්වලට අයිතිවාසිකම් නිවෙහ බව ඔප්පුකරනට පුළුවන් කෙනෙක් හෝ ඔවුන් වෙනුවට එසේ ඔප්පුකරනට පුළුවන් කෙනෙක් හෝ වම් 1894 ක්වු අවුරුද්දේ මක් නෝබර් මස 1 වෙනි දිනදී හෝ ඊට ප්‍රථමයෙන් මා ඉදිරියට ඇවිත් එකී උරුම පෙන්වාසිවිනට නොයද්දෙන් විනම එම ඉඩම් වම් 1887 හෝ අවුරුද්දේ ඉඩම් නැවත ආණ්ඩුවට ගැණීමේ ආඥපනතේ 3 වෙනි වගන්තියේ ප්‍රකාර නැවත ආණ්ඩුවට ගත්ට යෙදෙන බව දකුණුපලානේ ආණ්ඩුවේ වැඩබලන ඒජන්තයානඩු රොබට් විල් සන් අයිවර්ස් යන මා විසින් එකී නොමිමර 3 හෝ වගන්තියෙන් මට ලැබීනිවෙහ බලය කරණකොටගෙන සහ ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ අවසරය පිටත් මෙයින් ප්‍රකාසකරම.

1893 ම. 09 වන සප්තම්බර් 6 වන දින.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේස.

WHEREAS an allotment of land in extent about 64 acres, situated about quarter of a mile south of the 49th mileposts on the road to Badulla, and bounded on the north by ravine, east and south by Nanu-oya which separates it from Baker's Farm, and west by land belonging to the heirs of Mrs. Corbet and formerly a part of an old grant to Lieut. Richard Fawkes, bearing date of survey July 14, 1831, which has been alienated by and on behalf of the Crown, appears to me to have been abandoned by the owner thereof for the last eight years and upwards; and whereas such owner or any person lawfully claiming under him cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries made by me:

Now know all Men concerned that I, the Hon. Philip Arthur Templer, Government Agent for the Central Province, by virtue of the powers vested in me by the Ordinance No. 4 of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said land by or on behalf of any person able to establish a title thereto is made to me on or before October 31, 1894, the same will be resumed by the Crown in terms of the 2nd section of the said Ordinance.

Given under my hand this 2nd day of October, 1893.

P. A. TEMPLER,  
Government Agent.

## SALES OF UNSERVICEABLE ARTICLES.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles lying in the Public Works Department Store at Hambantota will be sold by public auction on Monday, December 4, 1893, at 10 A.M., viz. :-

2 adzes of sorts	1 powder canister
6 axes, felling	6 porowas
1 barrel, tar, empty	1 rammer, copper-tipped
18 bill-hooks and coytas	1 saw, cross-cut
1 brace, iron, with bits	1 saw, hand
4 buckets, water, galvanised	1 saw frame
3 brushes, tar and paint	1 scraper or spoon, miner's
1 can, tin	1 shovel or spade
6 chisels of sorts	23 stone chisels
16 crowbars, jumpers	2 tubs, water
1 file, large, rubber	2 trowels, masons'
2 files of sorts	27 wedges, iron
8 hammers, hand	1 wooden mallet
5 do. sledge, iron	1 wooden rammer
6 do. seldge, half	2 colour saucers
7 do. miners'	1 measuring tape, 66-ft.
32 jumpers	1 surveyor's umbrella
463 mamoties	2 chairs
1 mason's spirit level	1 pigeon-hole
378 pickaxes	
2 planes of sorts	

R. A. POWELL,  
for Director of Public Works.

Public Works Department,  
Colombo, October 17, 1893.

Department Store at Dandugamuwa, North-Western Province, will be sold by public auction on Saturday, November 25, 1893, at 10 A.M., viz. :-

10 buckets, iron, galvanised	110 mamoties
20 hammers, hand	28 pickaxes
5 hammers, sledge, iron	3 porowas
3 hammers, miners'	

R. A. POWELL,  
for Director of Public Works.

Public Works Department,  
Colombo, October 13, 1893.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles lying in the Public Works Department Store at Chilaw will be sold by public auction on Saturday, November 25, 1893, at 10 A.M. :-

3 augers of sorts	1 gauge, piling
4 barrels, tar	20 hammers, hand
3 bill-hooks and coytas	1 hammer, sledge, iron
1 brace, wooden	2 hammers, miners'
1 bushel measure	1 lantern, hand
4 buckets, water, wooden	140 mamoties
17 buckets, water, galvanised	80 pickaxes
4 brushes, paint	4 planes of sorts
2 chisels of sorts	1 porowa
5 files of sorts	10 shovels and spades
1 gravel screen	3 tubs, water

R. A. POWELL,  
for Director of Public Works.

Public Works Department,  
Colombo, October 13, 1893.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles lying in the Public Works

## LOCAL BOARD NOTICES.

NOTICE is hereby given to persons residing within the limits of the Local Board of Matara, that the Board, acting under the provisions of section 3 of the Ordinance No. 9 of 1887, has imposed an annual tax, payable in six days' labour, upon all persons residing within the limits of the Board who would have been liable, under the provisions of the Ordinance No. 10 of 1861, to the performance of labour for the maintenance of roads or other

public means of communication by land or by water if the Ordinance No. 7 of 1876 had not been passed. Such labour may be commuted by a money payment of Re. 1-50 on or before February 28, 1894.

Local Board Office,  
Matara, October 10, 1893.

C. J. R. LEMESURIER,  
Chairman.

## MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

PUBLICATIONS FOR SALE at the Government  
Record Office, Colombo :—

LEGISLATIVE ENACTMENTS.		Rs.	c.
<i>Volume I.</i>			
All Proclamations, Regulations, and Ordinances in force in the Colony on the 12th day of January, 1870: being the "New Edition" of Enactments authorised by Ordinances Nos. 6 of 1867 and 5 of 1869 ...each 15 0			
<i>Volume II.</i>			
	From To		
Part 1 ...	6 of 1870 — 9 of 1871	... each	1 0
" 2 ...	10 of 1871 — 28 of 1871	...	" 1 0
" 3 ...	1 of 1872 — 7 of 1873	...	" 1 0
" 4 ...	8 of 1873 — 23 of 1873	...	" 1 0
" 5 ...	1 of 1874 — 3 of 1875	...	" 1 0
" 6 ...	4 of 1875 — 3 of 1876	...	" 1 0
" 7 ...	4 of 1876 — 4 of 1877	...	" 1 0
" 8 ...	5 of 1877 — 8 of 1877	...	" 0 50
" 9 ...	9 of 1877 — 23 of 1877	...	" 1 0
" 10 ...	1 of 1878 — 16 of 1878	...	" 1 0
" 11 ...	1 of 1879 — 15 of 1879	...	" 1 0
<i>Volume III.</i>			
Part 1 ...	1 of 1880 — 17 of 1880	... each	1 0
" 2 ...	1 of 1881 — 18 of 1881	...	" 1 0
" 3 ...	1 of 1882 — 16 of 1882	...	" 1 0
" 4 ...	1 of 1883 — 18 of 1884	...	" 3 0
" 5 ...	19 of 1884 — 11 of 1885	...	" 1 0
<i>Volume IV.</i>			
Part 1 ...	12 of 1885 — 8 of 1886	... each	1 0
" 2 ...	9 of 1886 — 7 of 1887	...	" 1 0
" 3 ...	8 of 1887 — 2 of 1888	...	" 0 40
" 4 ...	3 of 1888 — 15 of 1889	...	" 2 70
<i>Volume V.</i>			
Part 1 ...	16 of 1889 — 8 of 1890	... each	0 85
" 2 ...	9 of 1890 — 1 of 1891	...	" 0 45
" 3 ...	2 of 1891 — 8 of 1892	...	" 0 95
" 4 ...	9 of 1892 — 28 of 1892	...	" 0 60
Special Editions of the following, with Tables of Sections and Indices, stitched in paper cover, are obtainable as follows :—			
The Penal Code (2 of 1883)	... each	2	0
The Criminal Procedure Code (3 of 1883)	...	3	0
The Courts Ordinance (1 of 1889)	...	0	50
The Civil Procedure Code (2 of 1889)	...	5	0
The Penal Code, in Sinhalese or Tamil	...	1	0
The Criminal Procedure Code, in Sinhalese or Tamil	...	1	50
Books of Ordinances passed in the following Sessions (old Quarto Edition) can be had, price Re. 1 each :—1836, 1842, 1843, 1846, 1848, 1849, 1850, 1851, 1854, 1855, 1856, 1857, 1860, 1863-4, 1866-7, 1867-8, 1869-70, 1870-1, 1872-3, 1873.			
Single copies of Ordinances in English (and, where translations have been published, in Sinhalese and Tamil) may be obtained for 5 cents for every 8 pages octavo or portion thereof.			
Copies of Government Minutes, Notifications, &c. (where available), for every 8 pages octavo or 4 pages quarto ... " 0 5			
Municipal Councils Ordinance, No. 7 of 1887	...	0	50
<i>Colonial Office Lists</i> ... each 4 0			
Report of a Select Committee on the working of the Grain Tax Ordinance	...	3	10
Return of Architectural and Archæological Remains and other Antiquities existing in Ceylon	...	1	20
The Tésawalamai	...	0	50
Administration Reports, bound volumes, from Rs. 7-50 to	...	10	0
Do. single copies, each 4 pp.	...	0	5
Ceylon Blue Books, from 1880 to 1892	... each	10	0

	Rs.	c.
Sessional Papers, bound volumes, from Rs. 7-50 to 10	0	
Do. single copies each 4 pp	0	5
Customs Annual Returns ...	1	0
Customs Tariff ...	0	10
Customs Regulations ...	0	25
Epitome of Government Minutes, Circulars, and Notifications, 1849-71	1	0
Do. do. 1872-87	1	0
Pybus's Mission to Kandy ...	0	50
The Mahāvap̄sa :—		
Original Pāli Text, Part I.	7	50
Do. Part II.	7	50
Wijesinha's English Translation of Part II, with Turnour's Translation of Part I. prefixed	7	50
Sinhalese Translation, Part I.	5	0
Do. Part II.	5	0
Nitinighanduwa, English	1	0
Do. Sinhalese	1	0
Rāmanāthan's Reports	22	0
Report on Brown Scale, or Bug, on Coffee	1	0
Saddharmalankaraya	2	0
Dravidian Comparative Grammar	13	0
Census of Ceylon, 1891	20	0
Governors' Addresses, 1833-77, 2 vols.	10	0
Tables for calculating Pensions under the Widows' and Orphans' Pension Fund Ord...	0	25
Reports of the Temple Lands Commissioners, 1857 to 1865	0	50
Papers relating to Buddhist Temporalities, 1876	1	0
The Green-Scale Bug in connection with the Cultivation of Coffee.—Observations by Mr. E. Ernest Green (illustrated)	1	0
Ceylon Civil Lists	1	0
Itinerary of Ceylon Roads :—		
Part I.—Principal Roads, Second Edition (1881), without Map	2	0
Part II.—Minor Roads, Second Edition (1888), with Map	8	0
Do. do. without Map	3	0
Report on the Administration of the Police, &c., by Mr. A. H. Giles	1	45
Register of Books printed in Ceylon and registered under Ordinance No. 1 of 1885 :—		
Part I., 1885-88	1	25
Part II., 1888-92	1	40
Clough's Sinhalese-English Dictionary	20	0
Petroleum Rules	0	25
Archæological Report on Kégalla District	6	0
Regulations under the Merchandise and Trade Marks Ordinance of 1888	0	15
Rules of the Public Service Mutual Guarantee Association	0	10
Glossary of Native Words occurring in Official Documents	0	50
Catalogue of Pāli, Sinhalese, and Sanscrit Manuscripts in Temple Libraries	0	50
Alwis' Descriptive Catalogue of Sanscrit, Pāli, and Sinhalese Works	5	0
Buddhist Nirwana : A Review of Max Müller's Dhammapada	1	50
Pāli Grammar	5	0
District Manuals :		
Malnār, by the late W. J. S. Boake, c.c.s.	1	0
Uva, by H. White, c.c.s.	1	0

Application for any publication in the above List should be made to the *Government Record-keeper*, at the Colonial Secretary's Office, Colombo, and should be accompanied by payment in advance.

Payments should be made by Post Office Order, Government Draft, or uncrossed Cheque on a Colombo Bank. *Stamps will not be received in payment.*

H. L. CRAWFORD,  
Government Record-keeper.

May, 1893.

**THE "KEW BULLETIN"** of miscellaneous information is issued as an occasional publication from the Royal Gardens at Kew.

It contains notes on the economic products of plants which have been made the subject of particular study and investigation at Kew, and it is intended to be a means of communication to persons interested in Botanical subjects and products in India and the Colonies.

The "Bulletin" is published by Messrs. Eyre and Spottiswoode, East Harding street, London, E.C., and may be obtained directly from them or through any bookseller. Price, 2d. per copy; by post, United Kingdom, 2½d. Foreign Countries and Colonies, 3d. per copy.

Colonial Secretary's Office,  
Colombo, April 21, 1893.

**THE CEYLON GOVERNMENT GAZETTE**, published every Friday, is on Sale at the Government Printing Office.

The Subscription, payable in advance, which can only be booked to terminate at the end of a quarter, is Rs. 3 per quarter.

Single copies may be had, price 25 cents each.

<i>Charges for Advertisements.</i>		Rs.	c.
A column	...	7	50
Two-thirds of a column	...	5	0
Half a column	...	4	0
For small notices not exceeding 20 lines...	...	2	50

Second and third insertions (consecutive), two-thirds and one-half, respectively, of the above rates.

Back Numbers and Volumes of **THE SUPREME COURT CIRCULAR** (publication discontinued on December 31, 1891) are also on sale at the Government Printing Office, as follows:—

	Rs.	c.
Volume I. ...	3	25
Volumes II. to IX., each ...	6	50
Separate Numbers:—		
To former Subscribers, each ...	0	12
To non-Subscribers, each ...	0	25

For all other Government Publications application should be made to the Record-keeper, at the Government Record Office, Colombo.

GEO. J. A. SKEEN,  
Government Printer.

**NOTICE** is hereby given that a suit has been instituted in the Court of Requests of Kandy by seven labourers of Amblamani estate in Deltota, against the proprietor thereof, under the Ordinance No. 13 of 1889, for the recovery of their wages amounting to Rs. 44.

J. L. JANSZ,  
Chief Clerk.

This 6th day of October, 1893.

**NOTICE** is hereby given that a suit has been instituted in the Court of Requests of Gampola by nineteen labourers of Monaragala estate, against the proprietor or proprietors thereof, under the Ordinance No. 13 of 1889, for the recovery of their wages amounting to Rs. 653.

THOS. ARAYAWARDANA,  
Chief Clerk.

This 6th day of October, 1893.

**NOTICE** is hereby given that a suit has been instituted in the Court of Requests of Gampola by nine labourers of Atabage estate, against the proprietor or proprietors thereof, under the Ordinance No. 13 of 1889, for the recovery of their wages amounting to Rs. 87.86.

THOS. ARAYAWARDANA,  
Chief Clerk.

This 12th day of October, 1893.

**THE** Civil Government Powder Magazine at Welikada will be closed, and no issues made there, from November 1 to 4 next, both days included, in order that contents of magazine may be verified.

By order,  
W. J. GORMAN,  
Colonial Storekeeper.

**THE** section of the Puttalam-Trincomalee road between the 47th and 49½ mileposts will be closed to traffic from November 15 to 30, 1893. All traffic can go over the Ayton road as was done last year.

H. F. TOMALIN,  
for R. K. MACBARRIE,  
Director of Public Works.

Public Works Department,  
Colombo, October 10, 1893.

**LIST** of unclaimed articles found in Postal Packets received at the Returned Letter Office during the second and third quarters ended September 30, 1893, to be sold by public auction at the General Post Office on October 23, 1893, at 3 P.M.:—

2 small silver bangles	1 enema
1 cushion cover	2 cheetah claws
4 bundles crackers	1 book "Life of Mackay of Uganda"
1 tin biscuits	1 pair white trousers
1 used woollen shirt	1 white coat
1 do. coat	1 native knife
1 do. banian	7 pieces tobacco
1 cambaya cloth	1 alpaca umbrella
1 coloured do.	1 book "Consult Me"
1 white jacket	1 book "Inquire within upon Everything"
3 tins butter	1 book "Affinities"
2 towels	1 lot sample tea
1 packet playing cards	1 lot papers
1 golf stick (broken)	
1 Guzaratti book	

By order,  
F. W. VANS,  
Assistant Postmaster-General.

Postmaster-General's Office,  
Colombo, October 13, 1893.

**IT** is hereby proclaimed that the village Diwullewa in Nuwaragama korale—bounded on the north by Kiri-mitiyagama village, south by Nellikulama village, east by Turuwila-ela, and west by Helembawewa village, all in Nuwaragam korale—is an infected area, according to the 4th and 5th clauses of the Ordinance No. 9 of 1891.

Anuradhapura Kachcheri, H. NEVILL,  
October 13, 1893. Acting Government Agent.

**RETURN** of Arrivals of Immigrant Coolies for the Month of September, 1893:—

Number of arrivals ... 2,402

Jaffna Kachcheri, F. W. BOWEN,  
October 9, 1893. for Government Agent.

**Total Quantities of the following Articles Exported from the Ports of Colombo and Galle during the under-mentioned Periods.**

Vessels.	Date of Clearing.	For what Port.	Plantation Coffee.	Native Coffee.	Tea.	Cacao.	Trunk Cinchona.	Branch Cinchona.	Cinchona Chips.	Cocoanuts.	Copperah.	Cocoanut Oil.	Cocoanut Poonac.	Cinnamon.	Cinnamon Oil.	Citronella Oil.	Cardamoms.	Ebony.	Plumbago.	Coir Rope.	Coir Junk.	Coir Yarn.	Coir Fibre.	Sapan-wood.	Orchilla.	Kitool Fibre.	Deer Horns.
	1893.		cwt.	cwt.	lb.	cwt.	lb.	lb.	lb.	No.	cwt.	cwt.	cwt.	lb.	oz.	oz.	lb.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	lb.	lb.	lb.	cwt.
<b>COLOMBO.</b>																											
ss. Sydney ...	12/10	China ...	—	—	2000	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Clan MacGregor ...	12/10	London ...	—	—	9920	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Nawab ...	13/10	Calcutta ...	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. City of Cambridge ...	13/10	London ...	—	—	28042	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Hohenstaufen ...	14/10	Sydney ...	178	—	33091	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Mira ...	14/10	London ...	37	—	398055	20	6650	—	—	16500	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Gera ...	16/10	Bremen ...	—	—	13279	—	—	—	—	14480	1045	4213	3033	42100*	—	—	4470	—	—	—	—	—	—	—	—	—	—
ss. Natal ...	16/10	Marseilles...	—	—	1	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Eridan ...	16/10	Calcutta ...	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Caledonien ...	16/10	China ...	—	—	200	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Orotava ...	16/10	London ...	—	—	130820	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Tara ...	17/10	do. ...	60	—	121465	—	3678	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Prinses Amalia ...	17/10	Amsterdam ...	—	—	—	—	—	—	—	40400	178	1453	10687	15300†	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Lancashire ...	17/10	Rangoon ...	—	—	30	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Shropshire ...	17/10	Liverpool ...	—	—	303996	40	15475	—	—	176940	800	—	—	10000	—	—	1205	—	—	—	—	—	—	—	—	—	—
<b>GALLE.</b>																											
ss. Kohinur ...	14/10	Calcutta ...	—	—	—	—	—	—	—	—	—	817	—	—	—	57904	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Nadiff ...	16/10	Bombay ...	—	—	160	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—

\* And Chips 14,000 lb. † Chips. ‡ And Chips 31,300 lb.

**Importation of Rice from Indian Ports during the Week.**

**TO COLOMBO:—**

From Calcutta	... Bags	37,254
Poree	... "	1,200
Bombay	... "	20
Southern India	... "	9,333
<b>Total</b>	<b>... Bags</b>	<b>47,812</b>

**TO GALLE:—**

From Calcutta	... Bags	3,807
Southern India	... "	1,170
<b>Total</b>	<b>... Bags</b>	<b>4,977</b>

Customs, Colombo, October 19, 1893.

R. REID,  
Acting Principal Collector.

Ceylon Government Railways.—Comparative Statement of Traffic for the Week ended October 1, 1893.

EARNINGS FROM.	Seven days ended October 4, 1891.			Seven days ended October 2, 1892.			Seven days ended October 1, 1893.			Increase—1893 over 1892.			Decrease—1893 below 1892.		
	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.	No.	Rs.	c.
Passengers, Ordinary ...	62,302	20,418	41	60,096	22,619	94	69,919	27,183	87	9,823	4,563	93	—	—	—
Coolies ...	1,292	1,009	28	1,012	681	74	854	562	76	—	—	—	178	118	98
Season Tickets ...	648	1,899	99	495	1,725	70	132	371	45	—	—	—	363	1354	25
Total Passengers ...	64,242	23,327	68	61,603	25,027	38	70,885	28,118	8	9,282	3,090	70	—	—	—
Parcels ...	3,924	1,258	20	5,016	1,399	45	6,064	1,476	95	1,048	77	50	—	—	—
Horses ...	32	146	20	76	340	49	80	332	84	4	—	—	—	—	7 65
Carriages ...	6	41	84	19	180	17	9	125	66	—	—	—	10	54	61
Dogs ...	50	31	0	111	76	50	64	44	25	—	—	—	47	32	25
Other small Animals ...	26	15	0	62	42	4	18	13	24	—	—	—	44	28	80
Neat Cattle ...	—	—	—	—	—	—	—	1	5	—	—	—	1	5	—
Mails ...	—	444	50	—	387	32	—	760	49	—	—	—	373	17	—
Miscellaneous Coaching ...	—	16	21	—	11	82	—	12	75	—	—	—	0	93	—
Goods (Tons) ...	5,665	59,142	78	6,067	64,787	42	5,287	63,070	99	—	—	—	780	1716	43
Miscellaneous Goods ...	—	55	38	—	84	8	—	116	69	—	—	—	32	61	—
Live Stock ...	375	85	50	172	102	50	158	93	75	—	—	—	—	20	8 75
General Miscellaneous ...	—	202	51	—	146	90	—	962	3	—	—	—	815	13	—
Total for the week ...	—	84,767	80	—	92,586	7	—	95,128	77	—	2,542	70	—	—	—
Total, Jan. 1 to Oct. 1 ...	—	3345968	59	—	3530988	60	—	3663374	86	—	132386	26	—	—	—
Increase compared with previous year ...	—	473,305	8	—	185,020	1	—	132,386	26	—	—	—	—	—	—
Decrease do. do. ...	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
Traffic Train Mileage this week ...	13,324	—	—	15,292	—	—	18,022	—	—	2,730	—	—	—	—	—
Total, Jan. 1 to Oct. 1 ...	522557	—	—	573908	—	—	645844	—	—	71,936	—	—	—	—	—
Increase compared with previous year ...	34,215	—	—	51,351	—	—	71,936	—	—	—	—	—	—	—	—
Decrease do. do. ...	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—

PARTICULARS OF GOODS CONVEYED.	Seven days ended October 1, 1893.			January 1 to October 1, 1893.			January 1 to October 2, 1892.			Increase in 1893.			Decrease in 1893.		
	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.	Tons	cwt.	qr.
First class Goods ...	5	0	1·19	194	11	0·24	206	19	1·5	—	—	—	—	—	12 8 0·9
Second class Goods ...	136	3	2·2	4,661	8	2·20	4,511	15	1·1	149	13	1·19	—	—	—
Rice ...	1,365	15	0·16	58,634	2	0·7	54,007	13	3·7	4,626	8	1	—	—	—
Tea ...	574	7	0	28,249	6	1·21	24,233	19	2·18	4,015	6	3·3	—	—	—
Tea Leaf ...	17	7	1·17	1,156	15	1·24	1,109	7	3·2	47	7	2·22	—	—	—
Arrack ...	53	12	0	1,278	2	3·2	1,377	9	0·13	—	—	—	—	—	99 6 1·11
Salt ...	97	18	2·18	2,776	15	1·9	3,286	6	0·16	—	—	—	—	—	509 10 3·7
Cinnamon ...	6	13	1·8	65	16	2·11	42	10	2·23	23	5	3·16	—	—	—
Cacao ...	1	3	3·6	1,164	18	2	583	2	0·7	581	16	1·21	—	—	—
Cardamoms ...	4	3	1	94	17	12	147	18	2·11	—	—	—	—	—	53 1 1·27
Tobacco ...	18	8	2·25	462	13	2·17	554	4	3·8	—	—	—	—	—	91 11 0·20
Beer, 3rd class ...	3	0	0·14	122	12	1·24	131	7	2·26	—	—	—	—	—	8 15 1·2
Tea Lead and Shooks, 3rd class ...	9	15	1·18	515	19	3·25	976	3	2·20	—	—	—	—	—	460 3 2·23
Manure, 3rd class ...	2	3	0	21	19	1·5	95	12	3·15	—	—	—	—	—	73 13 2·10
Plumbago, 3rd class ...	—	—	—	15	12	1·19	43	1	0·19	—	—	—	—	—	27 8 3
Other 3rd class Goods ...	510	5	1·5	18,706	18	1·1	20,848	9	3·17	—	—	—	—	—	2,141 11 2·16
Other 4th class Goods ...	292	3	0·16	8,072	1	2·13	6,165	1	2·22	1,906	19	3·19	—	—	—
Other 5th class Goods ...	169	19	3·14	4,320	9	0·1	3,577	7	2·6	743	1	1·23	—	—	—
Cinchona ...	33	1	2·5	782	11	0·18	1,313	14	1·2	—	—	—	—	—	531 3 0·12
Coffee ...	66	18	1·1	2,047	3	0·12	1,326	3	2·20	720	19	1·20	—	—	—
Cotton ...	0	0	1·15	133	18	1·1	96	16	3·19	37	1	1·10	—	—	—
Cocoanuts ...	97	1	0·11	2,820	12	2·3	4,151	2	0·10	—	—	—	—	—	1,330 9 2·7
Cocunut oil ...	18	10	1·22	1,142	3	3·18	1,373	11	2·23	—	—	—	—	—	231 7 3·5
Copperah ...	100	13	9	1,804	18	14	1,977	4	3·9	—	—	—	—	—	172 6 2·23
Poonac ...	121	17	1·21	4,069	0	1·25	3,888	15	3·5	180	4	2·20	—	—	—
Kerosine oil ...	21	7	0·21	870	12	2·2	541	7	1·8	329	5	0·22	—	—	—
Staves ...	14	0	0	268	12	1·17	265	14	1·9	2	18	0·8	—	—	—
Timber, wrought ...	43	18	0·16	810	0	1·15	771	0	2·6	38	19	3·9	—	—	—
Timber at 5th class ...	6	2	0	809	4	2·15	915	9	2·19	—	—	—	—	—	106 5 0·4
Timber at 6th class ...	—	—	—	55	8	0·21	216	5	1·25	—	—	—	—	—	160 17 1·4
Tea Lead and Shooks, 6th class ...	151	19	1·11	5,689	17	0·24	4,601	6	3·4	1,088	10	1·20	—	—	—
Manure, 6th class ...	152	10	3·15	3,127	16	0·5	2,407	3	3·14	720	12	0·19	—	—	—
Plumbago, 6th class ...	228	3	1	9,310	19	2·16	9,101	9	1·22	209	10	0·22	—	—	—
Beer, 6th class ...	—	—	—	3	2	2·5	—	—	—	3	2	2·5	—	—	—
Staves, 6th class ...	—	—	—	37	6	0	1	19	1·8	35	6	2·20	—	—	—
Bulky articles and road metal ...	81	5	1	1,192	4	3	576	3	1·23	616	1	1·5	—	—	—
Other 3rd class Goods ...	64	10	3·17	3,313	12	0·20	6,456	0	0·8	—	—	—	—	—	3,142 7 3·16
Railway Material ...	817	3	3·8	29,474	2	0·11	25,568	11	3·13	3,905	10	0·26	—	—	—
Public Works Material ...	—	—	—	11,542	12	0	6,786	15	0	4,755	17	0	—	—	—
Prison Dept. Material ...	—	—	—	447	13	0	5,984	3	0	—	—	—	—	—	5,536 10 0
Breakwater Material ...	—	—	—	1,127	7	0	1,665	16	0	—	—	—	—	—	538 9 0
Contractor's Material (stone) ...	—	—	—	239	9	0	—	—	—	239	9	0	—	—	—
Total ...	5,287	3	0·19	211,635	8	0·1	201,885	7	1·8	24,977	7	3·21	15,227	7	1·0

**S**PECIFICATION (under chapter VII. of Ordinance No. 23 of 1889) showing the allotments of land (including Crown Land) to be benefited by the expenditure of the under-mentioned sum in the construction of the Dedduwa irrigation works; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

Amount in respect of which the allotments are liable in ten yearly instalments, Rs. 28,000.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.				
			A.	R.	P.	Rs.	c.			
<i>Haburugala.</i>										
1	Tuduweewatta-addaraowita	Ganhewage Salman and Kottewattege Elias	1	2	30	0	2	7	3	78
2	Do.	do.	1	2	30	0	2	7	3	78
3	Do.	do.	1	2	30	0	2	7	3	78
4	Kottayawatta-addaraowita.	Ganhewage Salman, Kottayawattege Elias, and Henage Andris	1	2	30	0	2	7	3	78
5	Do.	do.	1	2	30	0	2	7	3	78
6	Do.	do.	1	2	30	0	2	7	3	78
7	Galagawadiyambagoipala	Ganhewage Aberan and Massalage Tedis	0	3	30	0	1	5	2	10
8	Do.	Kuligodage Sanchihami, widow of Ganhewage Aberan	0	3	30	0	1	5	2	10
9	Parussekkumbura	Angeltina Dias Abayasingha	15	0	0	6	0	0	33	60
10	Tuduwegeowita	Ganhewage Salman and Kottewattege Elias	1	0	20	0	1	8	2	52
11	Suriyakanatta-addaraowita	Haburugawalitanage Bosanchihamy, widow of Dodangodage Don Adrian, <i>alias</i> Mendis Appu, and others	0	3	30	0	1	5	2	10
12	Bibileendumulla <i>alias</i> Bubuleendumulla	Vitanage Don Johanis Appuhami, Don Hendrik Abayawikkrema Arachchi, and Mahanillage Don Abraham Appuhamy	1	3	20	0	3	0	4	20
13	Do.	Mahawitanage Don Carolis, the heir of Mahawitanage Don Bastian, deceased, Sedillage Allisan Appu, and Wikkrama Achchige Don Nikulas	0	3	30	0	1	5	2	10
14	Suriyakanatta-addaraowita	Mahawitanage Carolis and others	0	1	20	0	0	6	0	84
15	Suriyakanatta-addara	Witanage Don Siman Appuhamy and others	2	1	0	0	3	6	5	4
16	Parussaowita	Haburugawalitanage Bosanhamy, widow of Dodangodage Don Adrian Appu, and others	0	3	0	0	1	2	1	68
17	Do.	Don Hendrik Abayawikkrama Vidane Arachchi, Vitanage Don Johanis Appuhamy and others, heirs of Don Samuel Abayawikkrama Vidane Arachchi, deceased	9	0	0	3	2	4	20	16
18	Do.	Vitanage Uraneris and Magalakottahachchige Balahamy, widow of Botalage Adiriyana Appu, and others	0	1	20	0	0	6	0	84
19	Do.	Wikkrama Achchige Mendis, Nikulas, and others	0	0	20	0	1	8	2	52
20	Do.	Wikkrama Achchige Bastiyan, Haburugawalitanage Bosanchihamy, widow of Dodangodage Don Adiriyana Appu, and others	0	2	20	0	1	0	1	40
21	Do.	Mahawitanage Don Johanis, Bastiyan, and others	0	3	0	0	1	2	1	68
22	Do.	Mahawitanage Don Andiris, Dodangodage Dinoris, and others	0	3	0	0	1	2	1	68
23	Do.	Wikkrama Achchige Mendis, Dodangodage Babichanhamy, widow of Odanis Appu, and others	0	3	0	0	1	2	1	68
24	Do.	Ladduwahettige Don Hendrik Dopewitanage Babichanhamy, widow of Kumarage Davith, and others	0	3	0	0	1	2	1	68
25	Do.	Pannilawitanage Adiriyana, heir of Pannilawitanage Abaran Appu, Dodangodage Appu, and others	0	2	20	0	1	0	1	40
26	Delgaha-addaraowita	Davith Perera Siriwardana Appuhami, Mullewidanelage Aberan Appu, and others	1	2	0	0	2	4	3	36
27	Kajjugaha-addaraparussa	Vitanage Don Johanis Appuhami, Don Hendrik Abeyawikkrama, 1st Vidane Arachchi, and others	5	0	0	2	0	0	11	20
28	Nitoleowita	Thomas Baron de Costa Dassanaike Appuhamy and Adiriyana Perera Siriwardana	0	1	20	0	0	6	0	84
29	Parussa-addaraowita	Don Hendrik Abeyawikkrama, Vidane Arachchi	0	0	30	0	0	3	0	42
30	Hikumbara	Duwege Babunhamy, widow of Rairagamage Babe, and others	0	1	20	0	0	6	0	84



No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.		
			A.	R.	P.	Rs.	C.	
31	Parussawatta-addaraowita	Mullewidanalage Aberan, Bunjappu, and others	1	1	0	0	2	80
32	Hikumbura	Vitanage Don Adiriyana Appuhamy, Don Johanis Appuhamy, and others	1	3	20	0	3	20
33	Hatarahawula	Vitanage Don Adiriyana Appuhamy, Don Johanis Appuhamy, and others	0	2	10	0	0	26
34	Do.	Don Hendrick Abeyawikkrama, 1st Vidane Arachchi	0	1	10	0	0	70
35	Edandapamula	Dodangodage Don Andris, and others	0	1	20	0	0	84
36	Hettiyakumbura	Don Hendrick Abeyawikkrama, 1st Vidane Arachchi, and Haburagala Vitanage Don Johanis Appuhami and others	1	2	0	0	2	36
37	Malapalaowita	Don Hendrick Abeyawikkrama, 1st Vidane Arachchi	0	1	20	0	0	84
38	Wikkramaachchigeowita	Wikkrama Achchige Mendis and others	0	1	20	0	0	84
39	Elubittiyewita	Don Hendrick Abeyawikkrama, 1st Vidane Arachchi, Vitanage Don Johanis Appuhami, and others	0	1	20	0	0	84
40	Rukkattanagahaliyadda	Dodangodage Don Andris, Duwege Babunhami, widow of Raigamage Babe, and others	0	0	30	0	0	42
41	Watta-addaraowita	Duwege Babunhamy, widow of Raigamage Babe, and others	1	0	20	0	1	52
42	Bibila	Vitanage Don Johanis Appuhami and others	0	1	20	0	0	84
43	Radagewatta-addaraowita	Dedduwa Radage Adonchiya and others	1	2	0	0	2	36
44	Kajjugaha-addaraowita	Kumarakon Don Davith Wedarala and others	0	2	10	0	0	26
45	Madangahaliyadda	Vitanage Uraneris Appu and others	0	1	20	0	0	84
46	Davatagahaowita	Dodangodage Babichanhamy, widow of Wikkrama Achchige Odanis Appu, and others	0	1	20	0	0	84
47	Karauweowita	Dodangodage Hendrik Appu and others	0	2	0	0	0	12
48	Do.	Mahavitanage Don Johanis Appu and others	0	2	10	0	0	26
49	Kanda-addaraowita	Dodangodage Andris, Wikkramaachchige Mendis, and others	0	3	0	0	1	68
50	Do.	Don Hendrick Abeyawikkrama, 1st Vidane Arachchi	0	1	10	0	0	70
51	Karuweowita	Haburugala Vitanage Don Korneris Abewikkrama Appuhami, heir of Don Hendrick Abewikkrama, 1st Vidane Arachchi, deceased, Kumaraage Don Hendrick Appu, and others	2	1	0	0	3	54
52	Leintotayaudumulla	Haburugala Vitanage Don Korneris Abewikkrama Appuhami, heir of Don Hendrick Abewikkrama, 1st Vidane Arachchi, deceased, Owitigala Vitanage <i>alias</i> Abenaika Elizabeth Hamine	0	3	0	0	1	168
53	Karauweowita	Vitanage Don Johanis Appuhami and others	0	3	0	0	1	68
54	Kunnangalaweliowita	do.	0	1	20	0	0	84
<i>Hewagama.</i>								
55	Kosgahatuduweewatta Addara-udumulla	Ganhewage Salman and others	1	2	0	0	2	36
56	Kosgahatuduweewatta-addara	Kuligodage Giro, Amalage Agris, Weddagalage Andris, and others	1	0	20	0	1	52
57	Do.	Matugamage Sardiel Appu on behalf of Udagekankanange Don Johanis	1	2	0	0	2	36
58	Watta-addara	Kuligodage Sanchihami, widow of Ganhewage Aberan	0	1	20	0	0	84
59	Patiragewatta-addara	Amalage Agris	1	0	20	0	1	52
60	Tuduwa-addaramahaliyadda	Mahawitanage Don Johanis Andris's widow, Vitanage Girohamy, and others	2	2	0	1	0	60
61	Tuduwa-addaragankanda	Vitanage Don Johanis Appuhamy, Don Hendrick Abewikkrama, 1st Vidane Arachchi, and others	3	3	0	1	2	84
62	Tuduwahewaganwela	Owitigalavitanage <i>alias</i> Abenayaka Elizabeth Hamine	0	2	10	0	0	26
63	Watta-addaraowita	Parana Manage Juwanis	0	0	15	0	0	21

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
<i>Elakake.</i>					
64	Soranatota	Gammeddage Agris's widow, Kotta- achchige Balahamy, and others	0 2 20	0 1 0	1 40
65	Do.	The deceased Lokurallage Don Aberan's heirs, Don Hendrick, Don Johanis, and Hendrick Appuhami, and others	1 0 20	0 1 8	2 52
66	Kanahintota	Lokurallage Don Hendrick Appuhami, Warahenage Don Davith, and others	2 2 0	1 0 0	5 60
67	Kokatiyakandaudumulla	Punchihewage Andris and Baba Appu	1 0 20	0 1 8	2 52
68	Boralessegoipala	Punchihewage Andris	1 3 20	0 3 0	4 20
69	Katuattegoipalepahalakattiya	Nallage Don Abraham Wediwardena	3 3 0	1 2 0	8 40
70	Etambendumulla	Dodangodage or Henadirage Davith and others	2 2 0	1 0 0	5 60
71	Kandanadinaelapita	Weddagalage Andris Appu, Amugoda- ganitige Adiriyana, and others	5 0 0	2 0 0	11 20
72	Kandanadinaelapitagopala	Punchihewage Selenchi Appu, Henage Adirian	3 3 0	1 2 0	8 40
73	Galagawapahalakattiya	Punchi Hewage Balappu, Surige Wattu Appu	2 1 0	0 3 6	5 4
74	Miriswattemahawela	Henge Andris <i>alias</i> Ude Appu	0 0 20	0 1 8	2 52
75	Weligodella	Crown	0 3 0	0 1 2	1 68
76	Purangoipala <i>alias</i> Kokatiyakanda- addaragoipala	do.	2 2 0	1 0 0	5 60
<i>Haburugala.</i>					
77	Welipataudumulla	Crown	2 1 0	0 3 6	5 4
<i>Hewagama.</i>					
78	Kosgahatuduwewatta-addaraowita	Don Hendrik Abewikkrama, 1st Vidane Arachchi, and Don Sarnelis Amarasekara, Schoolmaster	0 1 20	0 0 6	0 84
<i>Angagoda.</i>					
79	Malavigeliyadda	Gintotage Adiriyana and others	0 1 20	0 0 6	0 84
80	Kirillagahaowita	Patirage Sanchi Appu and others	0 0 30	0 0 3	0 42
81	Mahaliyadda	Nakandalage Odis Appu and others	0 3 0	0 1 2	1 68
82	Digana	Galtotage Aberan Appu and others	0 1 10	0 0 5	0 70
83	Badahelawatta-addaraowita <i>alias</i> Baraniyawatta-addaraowita	Patirage Sanchi Appu and others	0 0 45	0 0 4½	0 63
84	Eramudugahaowita	Liyanagodage Odiris Appu and others	0 1 35	0 0 7½	1 5
85	Marthaowita	Patirage Endo Appu and others	0 3 0	0 1 2	1 68
86	Arasageliyadda	Patirage Endo Appu and others	0 1 10	0 0 5	0 70
87	Eramudugahaliyadda	Assala Arachchige Babappu and others	0 1 35	0 0 7½	1 5
88	Galaliyadda	Patirage Sanchi Appu and others	0 1 20	0 0 6	0 84
89	Bakmigahairawalla	Gintotage Allis Appu and others	0 2 10	0 0 9	1 26
90	Konegeirawalla	Dona Elizabeth Abenaike Hamine, Helambage Don Aberan Wedarala, Pelawattege Don Pedirik de Alwis Appuhamy, and others	0 2 10	0 0 9	1 26
91	Helambageirawalla	Dona Elizabeth Abenayaka Hamine and others	0 3 0	0 1 2	1 68
92	Bakmigahaliyadda	Patirage Endo Appu and others	0 1 20	0 0 6	0 84
93	Surigewalaliyadda	Madduma Surige Adiriyana and others	0 1 5	0 0 4½	0 63
94	Patiragekanatiya	Patirage Sinno Appu and others	0 0 20	0 0 2	0 28
95	Patiragewanniachchiliyadda	Patirage Endo Appu and others	0 0 30	0 0 3	0 42
96	Getatanaliyadda	Leiyagodage Odiris Appu and others	0 1 5	0 0 4½	0 63
97	Beligahaliyadda	Galbada Paiyagalage Uwaneris and others	0 1 20	0 0 6	0 84
98	Arasagemahaliyadda	Danwattege Karo Appu and others	0 1 35	0 0 7½	1 5
99	Mulugunage Eramudugahaliyadda	Dona Elizabeth Abenaike Hamine and others	0 0 30	0 0 3	0 42
100	Wagura	Lokusurige Adiriyana Appu, deceased, and others	0 1 5	0 0 4½	0 63
101	Tambawitawagura	Pelawattege Don Pedirik Appuhami and others	0 1 5	0 0 4½	0 63
102	Tambowitawelagodella	do.	0 0 15	0 0 1½	0 21
103	Talgahakoratuwewatta-addarapat- tiya	Dona Elizabeth Abenaike Hamine and others	0 1 5	0 0 4½	0 63
<i>Alawatugoda</i>					
104	Bandarakumbura	Angeltina Dias Abeyasinha and others	7 2 0	3 0 0	16 80
105	Ambalangodageliyadda	Henage Davith Appu, deceased, and others	0 1 20	0 0 6	0 84
106	Alawatugodakumbura	Dona Elizabeth Abenayaka Hamine and others	2 1 30	0 3 9	5 46
107	Liyanageliyadda	The heirs of Don Brampi de Silva Wimalasuriya, Notary, deceased	0 2 10	0 0 9	1 26
108	Telahiyaogodaowita	Helambage Don Abraham Appuhami, Helambage Don Aberan Wedarala, Davith Perera Siriwardana Appu- hami, and others	2 1 0	0 3 6	5 4

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.					Annual	
			A.	R.	P.	A.	P.	K.	Instalment for 10 years. Rs. c.
109	Bandarayaya	Angeltina Dias Abeyasinha and others	3	3	0	1	2	0	8 40
110	Hettiarachchigeliyadideka	Hettiarachchige Don Ernohis Appuhami and others	0	2	10	0	0	9	1 26
111	Wanigasekaraliadihatara	The heirs of the deceased Don Cornelis de Silva Wimalasuriya Arachchi	1	2	0	0	2	4	3 36
112	Polhenageliyadda	do.	0	3	0	0	1	2	1 68
113	Hettiarachchigeliyadideka	Hettiarachchige Don Ernohis de Alwis Appuhami and others	1	3	20	0	3	0	4 20
114	Kumarageliyadda	Kumarage Don Hendrick Sumanasekara and others	0	2	10	0	0	9	1 26
115	Konegeliadihatara	Dona Elizabeth Abenaika Hamine and Hettiarachchige Don Siman Appuhami	2	2	0	1	0	0	5 60
116	Pattinigeliyadihatara	Hettiarachchige Don Siman Appuhami, Warahenage Sinno Appuhami, and others	2	1	30	0	3	9	5 46
117	Arasageliyadda	Surige Sillappu, deceased, and others	0	2	10	0	0	9	1 26
118	Eramudugahawatta-addarapattiya	Dona Elizabeth Hamine and others	0	0	30	0	0	3	0 42
		<i>Warahena.</i>							
119	Kapuwatta-addarawita	Don Andris de Alwis Gunatilaka Appuhami and others	0	1	20	0	0	6	0 84
120	Galkissawatta-addarawita	Kolonnege Don Siman Appuhami and others	0	0	30	0	0	3	0 42
121	Sakkyawala-addarakerenowita	Thomas de Alwis Gunatilaka Appuhami and others	0	1	20	0	0	6	0 84
122	Otekerewa	Thomas de Alwis Gunatilaka Appuhami and George Alwis, Police Officer	0	2	20	0	1	0	1 40
123	Do.	Don Davith Perera Siriwardana Appuhami and others	0	2	20	0	1	0	1 40
124	Do.	Pelawattege Don Davith Appuhami and others	0	2	20	0	1	0	1 40
125	Addarayaya	Andrew de Silva Tillekaratna, Notary, and others	2	1	0	0	3	6	5 4
126	Do.	Hettiarachchige Don Siman Appuhami, and Kolonnege Selenchi Appuhami	2	1	0	0	3	6	5 4
127	Do.	Udagekankanange Don Juwanis Appu	2	1	0	0	3	6	5 4
128	Handiranyaya	Thomas de Alwis Gunatilleka, Hettiarachchige Don Aberan Appuhamy, Don Siman Appuhamy, Warahenatantrige Don Karolis Appuhamy, Ungaganitige Aberan, and others	15	0	0	6	0	0	33 60
129	Handiranowita	Kodituwakkuge-Karo Appu and others	0	1	10	0	0	5	0 70
130	Kelukadolgahayaya	Thomas de Alwis Gunatilleka, Hettiarachchige Don Aberan, Don Siman, Warahenatantrige Karolis Appuhamy, Ungaganitige Aberan, and others	15	0	0	6	0	0	33 60
131	Tunmullekerewa	Warahenage Don Hendrick Appuhamy and others	6	0	30	2	1	9	13 86
132	Nindegoipala or Elabadaliyadda	Kastiriarachchige Don William Wedarala and others	0	3	30	0	1	5	2 10
133	Davanekerewa	Don Davith Perera Siriwardana Appuhamy and others	1	1	10	0	2	1	2 94
134	Kadolgoipala	Ilayadura Luwis Pranandu and others	2	2	0	1	0	0	5 60
135	Do.	Davith Perera Siriwardana and Kastiriarachchige Don Hendrick Wedarala	3	0	20	1	1	0	7 0
136	Gardiyaya	Don Adrian Perera Siriwardana Appuhamy and others	9	0	0	3	2	4	20 16
137	Nalawegoipala	Dewapurahunuge Aberan, deceased, and others	0	3	30	0	1	5	2 10
138	Kumburaihala-addarakerewa	Hunusimalage Andris and others	0	2	10	0	0	9	1 26
139	Lunukerewa	Hettiarachchige Don Aberan Appuhami and Thomas de Alwis Gunatilleka Appuhamy	24	1	20	9	3	0	54 60
140	Do.	do.	3	3	0	1	2	0	8 40
141	Bandarawatta-addarawita	Arthur Mendis Wickramasinha	0	3	0	0	1	2	1 68
142	Wellabodaliyadda	The heirs of the deceased Don Philippu	0	1	20	0	0	6	0 84
143	Tunmulleliyadda	Warahenage Sinno Appuhamy, Carolis Appuhamy, and others	0	1	20	0	0	6	0 84
144	Welabadakanatiya	Warahenage Hendrik Appuhamy and others on behalf of the heirs of Pilippu, deceased	0	1	10	0	0	5	0 70
145	Diganeowita	do.	0	2	10	0	0	9	1 26
146	Hatarahawulliyadda	do.	1	2	10	0	2	5	3 50
147	Tunhawulliyadda	do.	1	2	20	0	2	4	3 36
148	Makapuliya	do.	1	0	30	0	1	9	2 66
149	Otekerewa	Kolonne Appuhamilage Don Siman Appuhamy and others	1	1	20	0	2	4	3 36

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
		<i>Dope.</i>			
150	Weerasekarageowita	Warahenage Dona Karlinahamine, deceased, and others	0 1 0	0 0 4	0 56
151	Adiriammalayadda	do.	0 0 30	0 0 3	0 42
152	Kosgodageliyadda	Bodinagodage Aberan Appu and others	0 0 30	0 0 3	0 42
153	Kumarageliyadda	Mahakumarage Babappu and others	0 0 30	0 0 3	0 42
154	Berawainneowita	Tunduawari Dongahita and others	0 0 30	0 0 3	0 42
155	Sangugeowita	Kumarage Davith Appu, deceased, and others	0 1 20	0 0 6	0 84
156	Danwattegeowita	Danwattege Elias Appu and others	0 0 30	0 0 3	0 42
157	Talgahaliyadda	Tunduawari Dongahita and others	0 2 10	0 0 9	1 26
158	Wagura	do.	0 0 30	0 0 3	0 42
159	Kiridiliyadda	Kumarage Diyonis Appu, deceased, and others	0 0 20	0 0 2	0 28
160	Walaliyadda	Warahenage Karlinahamine, deceased, and others	0 0 30	0 0 3	0 42
161	Ganhewageliyadda	Ganhewage Babappu and others	0 0 20	0 0 2	0 23
162	Bodinagodageliyadda	Bodinagodage Don Karolis Appu and others	0 0 20	0 0 2	0 28
163	Hathawulowitahatara	do.	0 2 0	0 0 8	1 12
164	Diyambakoratuwa and Godakoratuwa	Don Hendrik Gunasekara, deceased, and others	0 1 20	0 0 6	0 84
165	Ranmanayaliaddakanatiya	do.	0 1 20	0 0 6	0 84
166	Hatarahawula	Bodinagodage Don Karolis Appu and others	0 0 30	0 0 3	0 42
167	Kuruwikanatiya and Kurundugahaliyadda	do.	0 0 30	0 0 3	0 42
168	Wirasekerageliyadda	Davith Perera Siriwardana Appuhami and others	0 0 30	0 0 3	0 42
169	Witanageliyadda	Henege Don Hendrik Gunasekera Appuhamy and others	0 0 30	0 0 3	0 42
170	Kurundugahaliyadda, Walaliyadda, Weliliyadda, and Delgahaliyadda	Bodinagodage Don Karolis Appu and others	0 3 0	0 1 2	1 68
171	Hewaliyadda	Kumarage Davith Appu, deceased, and others	0 2 10	0 0 9	1 26
172	Tantirigeliyadda and Kapuli-yadda	Wijesuriya Don Juwan Appu, deceased, and others	0 1 20	0 0 6	0 84
173	Watta-addaraowita	Henege Don Hendrik Gunasekera Appuhamy, deceased, and others	0 0 15	0 0 1½	0 21
174	Midigahakanatiya	do.	0 0 15	0 0 1½	0 21
175	Silwataliyadda, Walgoipala, Sarentuwaowita Mahaliyadda	Pelawattege Don Davith Appuhamy, deceased, and others	0 4 20	0 1 8	2 52
176	Kottegeliyadda	Kottege Adirian Appu and others	0 4 20	0 1 8	2 52
177	Wirasekaragedelgahaliyadda	Davith Perera Siriwardana Appuhamy, and others	0 1 5	0 0 4½	0 63
178	Pinkumbura	Dona Elizabeth Abenayaka, Davith Perera Siriwardana Appuhamy, and others	0 4 20	0 1 8	2 52
179	Baduwatta-addara	Pelawattege Don Davith Appuhamy, deceased, and others	0 0 30	0 0 3	0 42
180	Gerietaliyadda, Mahaliyadda, Wellagawaliyadda, Oruwaliyadda	Lokusurige Adirian Appu, deceased, and others	1 2 5	0 2 4½	3 43
181	Lama Etanigeliyadda	Davith Perera Siriwardana Appuhami and others	0 1 20	0 0 6	0 84
182	Oruwalaliyadda	Pelawattege Don Davith Appuhami, deceased, and others	0 1 5	0 0 4½	0 63
183	Utukatuliya	Bodinagodage Sutin Appu and others	0 0 30	0 0 3	0 42
184	Sanguwakanatiya	Davith Perera Siriwardana Appuhami and others	0 0 30	0 0 3	0 42
185	Kitulgahakanatiya	Helambage Don Johanis Appu, Warahenege Don Carolis Appu, and others	0 1 20	0 0 6	0 84
186	Tantirigeliyadda	Pelawattege Don Davith Appuhami, deceased, and others	0 3 30	0 1 5	2 10
187	Beligahaliyadda	Helambage Don Daniel Appuhami, deceased, and others	0 3 30	0 1 5	2 10
188	Burullagahaliyadda	Pelawattege Podiappuhami, deceased, and others	0 3 0	0 1 2	1 68
189	Niyaramekuliya	Bodinagodage Aberan Appu and others	0 1 20	0 0 6	0 84
190	Niyaramekuliya dayaya	do.	0 1 35	0 0 7½	1 5
191	Do.	do.	0 1 35	0 0 7½	1 5
192	Do.	do.	0 1 35	0 0 7½	1 5
193	Kotteowita	do.	0 1 35	0 0 7½	1 5
194	Kotteowitayaya	do.	0 1 35	0 0 7½	1 5
195	Kottegeowita	do.	0 1 35	0 0 7½	1 5
196	Kottegeowitayaya	do.	0 1 35	0 0 7½	1 5
197	Ambagahaliyadda	Kottege Bunjappu and others	0 1 5	0 0 4½	0 63

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.				
			A.	R.	P.	Rs.	c.			
198	Etorawa	Surige Bunjihami and others	0	1	5	0	0	4½	0	63
199	Gurullagahaowita	Tappuwa Wari Tengagura and others	0	1	5	0	0	4½	0	63
200	Kongahaliyadda	Warahenege Dona Karlinahamine, deceased, and others	0	0	15	0	0	1½	0	21
201	Galwellemahaliyadda	Adiriyana Perera Siriwardana Appuhami and others	0	2	10	0	0	9	1	26
202	Galwellewatta-addaraowita	Davith Perera Siriwardana Appuhami and others	0	1	10	0	0	5	0	70
203	Mahagalwella	Davith Perera Siriwardana Appuhami and Warahenege Don Carolis Appuhami	1	2	0	0	2	4	3	36
204	Addiriamaliyadda	Warahenege Dona Karlinahamine, deceased, and others	0	1	10	0	0	5	0	70
205	Wirapurageattikkagahaliyadda	The heirs of Dewapurage Abaran, Eliyadurage Lewis Pranandu, and others	0	1	10	0	0	5	0	70
206	Wirasekaragepunchidigana	Wirasekarage Don Davith Appuhami, deceased, and others	0	2	10	0	0	9	1	26
207	Beligahaliyadda	Adiriana Perera Siriwardana Appuhami and others	0	0	30	0	0	3	0	42
208	Tantirigedigana and Kanatideka	Ladduwahettige Mendappu, deceased, and others	0	3	0	0	1	2	1	68
209	Potuliyadda	do.	0	0	15	0	0	1½	0	21
210	Tantirigekadurugahadigana	Danwattege Don Abaran and others	0	1	10	0	0	5	0	70
211	Muttettuwa or Burullagahaowita	Kornelis Perera Siriwardana Appuhami and others	1	0	30	0	1	9	2	66
212	Hampadameliyadda and Potuliyadda	do.	0	1	20	0	0	6	0	84
213	Kitulgahaowita, Polnaidekumburawatta-addaraowita, and Punchi-polnaidakumbura	Kulasekarage Don Hendrick Appuhami, deceased, Warahenege Don Karolis Appuhami and others	0	3	30	0	1	5	2	10
214	Kadurugahakanatiya and Midigahaliyadda	Warahenege Don Karolis Appuhami and others	0	1	20	0	0	6	0	84
215	Walakataliyadda and Jambusnonageliyadda	Hendrik Perera Siriwardana Appuhami, Warahenege Don Karolis Appuhami, and others	0	2	10	0	0	9	1	26
216	Alakanduliyadda and Madinageliyadda	Warahenege Don Karlinahamine, deceased, and others	0	1	20	0	0	6	0	84
217	Rajageliyadda	Payiyagalage Adiriana, deceased, and others	0	2	10	0	0	9	1	26
218	Wadumestrigeliyadda	Wadumestrige Welun and others	0	2	10	0	0	9	1	26
219	Degallegehiadihata	Dona Elizabeth Abenaikahamine and others	3	0	0	1	0	8	6	72
220	Galaliyadda	Dona Elizabeth Abenaikahamine and Helambege James Appuhami and others	1	0	20	0	1	8	2	52
221	Walageliyadda	Dona Elizabeth Hamine and others	0	1	20	0	0	6	0	84
222	Kumarageliyadda	Mahakumarage Babappu, deceased, and others	0	1	20	0	0	6	0	84
223	Bogahawala	Warahenege Dona Karlinahamine, deceased, and others	0	2	10	0	0	9	1	26
224	Kentuduwegeliyadda	Don Hendrik Wendabona, deceased, and others	0	1	20	0	0	6	0	84
225	Do.	do.	0	1	20	0	0	6	0	84
226	Potuwilayawala and Killaketiya	Thomas de Alwis Gunatilleke Appuhami and others	5	2	0	2	0	8	12	32
227	Kekulandawatta-addarakerewa	Warahenege Dona Karolina Hamine, deceased, and others	2	2	0	1	0	0	5	60
228	Talantotagodagoipala	Davith Perera Siriwardana Appuhami, Kastri Arachchige Pedrik Wedarala, and others	0	3	0	0	1	2	1	68
229	Galopottekerewa, Killaketiya-kerewa, Galpotteaddarakumbura	Wirapurage Dekko, Davith Perera Siriwardana Appuhami, and others	3	0	0	1	0	8	6	72
230	Danwattegeowitituna	Danwattege Elias Appu and others	0	3	0	0	1	2	1	68
231	Kumarageowita	Bodinagodage Hendrik Appu and others	0	1	20	0	0	6	0	84
232	Delgahaowita	Sanguge Ado Appu and others	0	1	20	0	0	6	0	84
233	Digana	Bodinagodage Babappu and others	0	0	30	0	0	3	0	42
234	Kumarageliyadda	do.	0	1	5	0	0	4½	0	63
235	Gedara-addaraliyadda, Walaliyadda, Sikkawatteliyadda, Weliliyadda	Kasturiarachchige Don William Wedarala and others	0	3	30	0	1	5	2	10
236	Bandanageliyadda	Amugodaganitige Adiriyana and others	0	1	5	0	0	4½	0	63
237	Katukurundugahaliyadda	Don Siman Hedigama Appuhami and others	0	1	5	0	0	4½	0	63
238	Mahaliyadda	Kumarage Don Davith Wedarala and others	0	1	20	0	0	6	0	84
239	Bandaraliyadda	Kasturi Arachchige Don William Wedarala and others	0	1	20	0	0	6	0	84

No.	Name of Allotment or Field	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
240	Wirasekarageliyadda	Warahenege Dona Karlinahamine deceased, and others	0 1 20	0 0 6	0 84
241	Rilapaluweowita	Kasturi Arachchige Don William Wedarala and others	0 1 5	0 0 4½	0 63
242	Bakinigahaowita	Don Siman Hedigama Appuhami and others	0 1 5	0 0 4½	0 63
243	Nonageliyadda	Henege Don Adiriyam, deceased, and others	0 2 10	0 0 9	1 26
244	Walaliyadda	Kumaravidanalage Kovis Appu and others	0 1 20	0 0 6	0 84
245	Gerietabokka	Tappuwawari Dongahita and others	0 1 20	0 0 6	0 84
246	Wittahachchigewatta-addara	Warahenege Don Davith Appuhami and others	0 1 5	0 0 4½	0 63
247	Godaliyadda	Bodinagodage Hendrik Appu, Kasturi Arachchige Don Abraham and others	0 1 5	0 0 4½	0 63
248	Digana	do.	0 1 20	0 0 6	0 84
249	Massalaliyadda	Hetti-arachchige Don Adrian Wedarala and others	0 1 5	0 0 4½	0 63
250	Wadakkaragewatta-addarapattiya	Kumaravidanalage Babappu and others	0 1 0	0 0 4	0 56
251	Midigahapattiya	do.	0 1 5	0 0 4½	0 63
252	Mahanugewatta-addara Suddagepattiya	Amugodaganitige Adiriyam and others	0 0 30	0 0 3	0 42
253	Tunmulaowita	Pelawattege Don Baron Appuhami and others	0 1 5	0 0 4½	0 63
254	Godawelapiniyadda	Dipankara Terunnanse, of Ganevihare, and others	0 1 35	0 0 7½	1 5
255	Hewessegewatta-addarapattiya	Amugodaganitige Aberan and others	0 1 5	0 0 4½	0 63
256	Hewawatta-addaraowita	Epaga Selenchi Appu and others	0 1 0	0 0 4	0 56
257	Etikiniwala	Kumarage Suwaris Appu and others	0 1 5	0 0 4½	0 63
258	Indikadulleliyadda	Gintotage Allis Appu and others	0 1 20	0 0 6	0 84
259	Karauwa-addara Mahaliyadda	Warahenege Don Karolis Appuhami and others	0 3 0	0 1 2	1 68
260	Karauwa	do.	0 2 10	0 0 9	1 26
261	Kanuwa-addaraliyadda	do.	0 2 10	0 0 9	1 26
262	Bogahawala	Hendriok Perera Siriwardana Appuhami and others	0 2 10	0 0 9	1 26
263	Karauwewala and Pandureowita	do.	1 0 20	0 1 8	2 52
264	Tummululiyadda	do.	0 3 10	0 1 3	1 82
265	Kannketiya	Kodituwakkuge Joti Appu and others	0 0 30	0 0 3	0 42
266	Mahaniyara	do.	0 1 20	0 0 6	0 84
267	Walakataliyadda	do.	0 1 5	0 0 4½	0 63
268	Godadanwattegeowita	Kumaravidanalage Babappu and others	0 1 20	0 0 6	0 84
269	Kappadayawatta-addara and Gallegeliyadda	do.	0 1 5	0 0 4½	0 63
270	Higgahapattiya	Andaberakara Dongahita and others	0 1 5	0 0 4½	0 63
271	Kereweliyadda	Kumarage Munis Appu and others	0 2 10	0 0 9	1 26
272	Patabendaliyadda	Don William Wirasekara Appuhami and others	0 0 15	0 0 1½	0 21
273	Guruwatta-addaraowita	Hendrik Perera Siriwardana Appuhami and others	0 0 15	0 0 1½	0 21
274	Gangabadagewatta-addaraowita	Helambage Babappu and others	0 0 15	0 0 1½	0 21
275	Weliliyadda	Epaga Selenchiappu and others	0 0 30	0 0 3	0 42
276	Rukattanagahaowita	Gintotage Ado Appu and others	0 2 10	0 0 9	1 26
277	Wakatta	Don William Wirasekara Appuhami and others	0 1 20	0 0 6	0 84
278	Marthaowita	Pelawattege Don Pedrik de Alwis, Karolis de Alwis Kannangara, Vidane Arachchi of Bentara	1 0 20	0 1 8	2 52
279	Punchikumbura	Ilayadurage Luwis Pranandu and others	1 3 20	0 3 0	4 20
280	Galagawaliyadda	do.	0 0 30	0 0 3	0 42
281	Mahakumbura	do.	5 0 0	2 0 0	11 20
282	Hikgahaowita	Don Andris de Alwis Gunatilleke, Peace Officer, and others	0 1 20	0 0 6	0 84
283	Wirasekaraliyadda	Hendrik Perera Siriwardana	0 0 30	0 0 3	0 42
284	Manapattiya	Adippulige Eno Appu	0 0 30	0 0 3	0 42
		<i>Dedduwa.</i>			
285	Dedduwa Walaliyadda	Bomiriyage Munjappu	0 1 10	0 0 5	0 70
286	Danketiyaandumulla	Mahappuge Kaluappu	1 1 10	0 2 1	2 94
287	Kalugalowita	Mullevidanalage Don Juwanis, Don Samuel Jayasekara, and others	1 1 10	0 2 1	2 94
288	Karauweowita	Mahappuge Don Adiriyam Appu, Bomiriyage Bunjappu, Don Samuel Jayasekara, Police Officer, and others	2 1 30	0 3 9	5 46
289	Millagahawatta-addaraowita	Bomiriyage Bunjappu and others	0 3 0	0 1 2	1 68
290	Tanahenagodawatta-addaraowita	Haburukala Vitanage Don Arnolis and others	1 0 20	0 1 8	2 52
291	Do.	Sedillage Don Andris and others	1 3 20	0 3 0	4 20

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Ra. c.
			A. R. P.	A. P. K.	
292	Potuwilkumbura	Mullevidanelage Don Juwanis, Bomi-riyage Bunjappu, and others	1 3 20	0 3 0	4 20
293	Madabokkekattiya	Mahappuge Andris Appu and others	0 2 10	0 0 9	1 26
294	Do.	Kumarage Don Hendrik, Don Samuel Jayasekara, and others	0 0 30	0 0 3	0 42
295	Halmehipokuna	Mullevidanelage Don Davith Appu, Don Samuel Jayasekara, and others	0 3 30	0 1 5	2 10
296	Induruwattapaulaowita	Usubu Lebbe Marikkar and others	0 1 20	0 0 6	0 84
297	Mudaligodawatta-addara	Crown	1 0 0	0 1 6	2 24
<i>Tuduwa.</i>					
298	Weddagalagewatta-addaraowita	Weddagalage Andris and others	1 1 10	0 2 1	2 94
299	Oruwannatowatta-addara	Amalage Bastian and others	1 1 10	0 2 1	2 94
300	Etungagodaganga-addara	Weddagalage Allis and others	0 3 30	0 1 5	2 10
301	Etungagodawela	Amalage Dissan and others	6 3 0	2 2 8	15 12
302	Delgaswatta-addaraowita	Amalage alias Magage Hendrik and others	0 1 20	0 0 6	0 84
303	Wellagawatta-addara	Amala Bastian and others	0 1 35	0 0 7½	1 5
<i>Paragahatota.</i>					
304	Madabokka	Mullevidanelage Hendrik Appu and others	1 0 20	0 1 8	2 52
305	Madabokkekerewa	do.	1 0 35	0 1 9½	2 73
306	Pallewatta-addaraowita	Mullevidanelage Adrian Appu and others	0 1 20	0 0 6	0 84
307	Kumaragewatta-addaraowita	Marapatirage Siyan Appu and others	0 3 0	0 1 2	1 68
308	Udagewatta-addarakerewa	Mullevidanelage Don Johanis Appu and others	0 1 20	0 0 6	0 84
309	Puswelbokkeowita	Helambage Don Hendrik Abraham Appuhami and Livera Mudaliyar	0 1 35	0 0 7½	1 5
310	Potuwilagewatta-addarakerewa	Kumarage Emanis and others	0 1 20	0 0 6	0 84
311	Maragewatta-addara	Mullevidanelage Enis Appu and others	0 1 20	0 0 6	0 84
312	Kankanangewatta-addara-udumulla	Udagekankanange Hendo Appu and others	0 3 0	0 1 2	1 68
313	Kankanangewatta-addaraudu-mullekattiya	Paragahatota Patirage Pedrik Appu and others	0 3 0	0 1 2	1 68
314	Dawatagahawatta-addaraowita	Helambage Don Prolis Appuhami's widow Dona Elizabeth Abenaike Hamine and others	0 2 10	0 0 9	1 26
315	Wetakeyyapatekumbura and Karawweliyadda Dehula	Dodangodage Davith Appu and others	1 1 10	0 2 1	2 94
316	Wetakeyya-addaraowita	Dona Elizabeth Abenaike Hamine, widow of Helambage Don Prolis Appuhami, and others	0 0 30	0 0 3	0 42
317	Galagawaowita or Mahaliyadda	Sedillage Don Andris Appu and others	1 0 20	0 1 8	2 52
318	Patiragewatta-addara	Patirage Don Juwan Appu and others	2 2 20	1 0 2	5 88
319	Ambagahaowita	Dona Elizabeth Abenayaka Hamine, widow of Helambage Don Prolis Appuhami, and others	0 1 5	0 0 4½	0 63
320	Edandepawulaowita	Dodangodage Davith Appu and others	0 2 20	0 1 0	1 40
321	Mudaligodawatta-addaraowita	Lokurallage Don Dias Appu, deceased, and others	0 0 15	0 0 1½	0 21
322	Do.	do.	0 0 15	0 0 1½	0 21
323	Medakerenowita	Liniyagodage Don Harmanis and others	0 1 20	0 0 6	0 84
324	Ibbawalakerenowita	Kumarage Emanis Appu and others	0 1 5	0 0 4½	0 63
325	Ibiwalakumbura	Mullevidanelage Don Johanis Appu and others	0 2 10	0 0 9	1 26
326	Lulawalakerenowita	Kumarage Emanis and others	0 1 35	0 0 7½	1 5
327	Gamimekerenowita	Mullevidanelage Don Johanis Appu and others	1 1 10	0 2 1	2 94
328	Diganawattabadaowita	Udagekankanange Don Kornelis and others	0 1 5	0 0 4½	0 63
329	Palakannawaisarahayaya	Paragahatota Patirage Don Juwan Appu and others	7 2 0	3 0 0	16 80
330	Kadolpandurekerewa	Dodangodage Davith Appu and others	0 2 10	0 0 9	1 26
331	Diganabadaowita	Mullevidanelage Pichoris Appu and others	0 2 10	0 0 9	1 26
332	Kentuduwegewatta-addara	Dona Elizabeth Abenaike Hamine, widow of Helambage Don Prolis Appuhamy	0 2 10	0 0 9	1 26
333	Bahinatotakerewa	Udagekankanange Mendappu, Sedillage Don Andris Appu	2 1 30	0 3 9	5 46
334	Rilamulleowita	Marapatirage Saineris and others	2 0 0	0 3 2	4 48
335	Do.	Dodangodage Davith Appu and others	2 0 10	0 3 3	4 62
336	Do.	Udagekankanange Dondappu and others	0 2 10	0 0 9	1 26
337	Bahinatotaowita	Marapatirage Saineris and others	0 1 0	0 0 4	0 56
338	Do.	Galhenakankanange Dundohamy and others	0 2 10	0 0 9	1 26

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
339	Bahinatotakerenowita	Dona Elizabeth Abenaike Hamine, widow of Helambage Don Prolis Appuhamy	0 1 5	0 0 4½	0 63
340	Dorawana-addaraowita	Lokurallage Don Adrian Appu and others	0 2 10	0 0 9	1 26
341	Dorawana-addarakerenowita	Henadirage Teiyappu and others	0 2 10	0 0 9	1 26
342	Addaraowita	Marapatirage Awuneris and others	0 3 0	0 1 2	1 68
343	Manawatta Elabadaowita	Marapatirage Arnolis and others	0 3 10	0 1 3	1 82
344	Do.	Mullevidanalage Enis Appu and others	2 1 30	0 3 9	5 46
345	Elabadakerenowita	Payyagalage Adirian, deceased, and others	0 2 10	0 0 9	1 26
346	Galagawakerenowita	Henadirage Teiyappu and others	1 1 5	0 0 4½	0 63
347	Galagawatunhawula	Dona Elizabeth Abenaike Hamine, widow of Helambage Don Prolis Appuhamy	0 1 5	0 0 4½	0 63
348	Dehulkerenowita	Dodangodage Davith Appu and others	0 1 5	0 0 4½	0 63
349	Unagaha-addarakerenowita	Payyagalage Adirian Appu, deceased, and others	0 1 5	0 0 4½	0 63
350	Tunhawulkerenowita	Paragahatota Patirage Pedrick Appu and others	0 1 5	0 0 4½	0 63
351	Mahabadderallagewalagoipala	Dona Elizabeth Abenaike Hamine, widow of Helambage Don Prolis Appuhamy, and others	0 2 10	0 0 9	1 26
352	Godahatarahawula	Do.	0 1 5	0 0 4½	0 63
353	Andiyawatta-addaraowita	Dona Elizabeth Hamine, widow of Helambage Don Prolis Appuhamy, and others	0 1 20	0 0 6	0 84
354	Kentuduwegeowita	Paragahatota Patirage Don Juwan Appu and others	0 2 10	0 0 9	1 26
355	Hiwalakumbura	Do.	2 2 10	1 0 1	5 74
356	Gorakagahawattabadaowita	Do.	0 3 30	0 1 5	2 10
<i>Warahena.</i>					
357	Mahakanuweliyadda	Warahenege Don Karolis Appuhamy, Don Hendrik Kannangara, and others	0 2 20	0 1 0	1 40
358	Galkanuweliyadda	Hettirarachchige Don Kornelis Appuhamy for Warahenege Pilippu, deceased, and others	0 2 20	0 1 0	1 40
359	Witanageliyadda	Thomas Alwis Gunatilleke for Don Pilippu, deceased, and others	0 3 0	0 1 2	1 68
360	Dangahawalaliyadda	Warahenege Don Karolis Appuhamy for Don Pilippu, deceased, and others	0 3 30	0 1 5	2 10
361	Talapatnatuwaliyadda	Dipankara Terunnanse, of Ganewihara, and others	0 1 30	0 0 7	0 98
362	Nawasigabaliyadda	Warahenege Don Karolis Appuhamy and others	0 0 30	0 0 3	0 42
363	Kittainwalaliyadda	Hettirarachchige Don Siman Appuhamy and others	0 1 20	0 0 6	0 84
364	Pinliyadda	do.	0 2 10	0 0 9	1 26
365	Mahaliyadda	Kodituwakkuge Babappu and others	1 1 10	0 2 1	2 94
<i>Paragahatota.</i>					
366	Puswelbokka-addarakerewa	H. J. de Livera, Mudaliyar	0 2 0	0 0 8	1 12
<i>Aturuwella.</i>					
367	Wetakeyiyawa	Kumarage Johanis and others	0 3 30	0 1 5	2 10
368	Diwelheneowita	Harmanis de Alwis Gunatilleke, Notary, and others	0 3 30	0 1 5	2 10
369	Kalubalayawatta-addara	Henadirage Mendis and others	0 1 10	0 0 5	0 70
370	Do.	Medagodage Nikulas, Kumarage Karo Appu, and others	0 2 20	0 1 0	1 40
371	Watta-addaradigana	Medagodage Nikulas Appu and others	0 0 10	0 0 1	0 14
372	Pillewa	Medagodage Don Andris Appu, Kumarage Johanis, and others	0 2 20	0 1 0	1 40
373	Nedureowita	Henadirage Mendis and others	1 0 20	0 1 8	2 52
374	Bhipillewa	Medagodage Luwis Appu's heirs and others	0 3 30	0 1 5	2 10
375	Hinira	Henadirage Mendis, Dolege Podisinno, Bentarage Sadiris, and others	0 3 30	0 1 5	2 10
376	Imbulgahawatta-addara	Dolege Podisinno and others	1 0 20	0 1 8	2 52
377	Mahaweleeowita	Medagodage Don Andris's heirs and others	2 2 0	1 0 0	5 60
378	Ranawakageliyadda	Henadirage Mendis, Ranawakage Sandiris, and others	0 1 20	0 0 6	0 84
379	Kankanangegoipala	Henadirage Mendis, Dolege Podisinno, and others	0 1 10	0 0 5	0 70
380	Henadiragegoipala	Charles David de Silva	0 2 20	0 1 0	1 40
381	Bentaragewatta-addaraowita	Bentarage Kornelis	0 1 10	0 0 5	0 70
382	Henadiragewatta-addaraowita	Don Uranneris Abeyawikkrama	0 0 30	0 0 3	0 42
383	Do.	Wellalage Juse Appu and others	0 0 30	0 0 3	0 42
384	Do.	Adimalige Adrian and others	0 0 30	0 0 3	0 42
385	Do.	Bentarage Siman Appu and others	0 0 30	0 0 3	0 42



No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.			
			A.	R.	P.	A.	P.	Rs. c.	
386	Ote-addaraowita	Charles David de Silva	1	2	10	0	2	5	3 50
387	Patiragekumbura	Bentarage Sadris Appu and others	1	1	0	0	2	0	2 80
388	Palliyegekerenowita	Palliyege Bastiyan and others	0	1	10	0	0	5	0 70
389	Kosgodagekerenowita	Do.	0	1	10	0	0	5	0 70
390	Addaragekerenowita	Don Davith Samaranaika, Vidane Arachchi, and others	1	3	20	0	3	0	4 20
391	Radagegoipala	Totaharadage Adrian, Arumandara-daheewage Bastiyan, and others	0	3	30	0	1	5	2 10
392	Bentaragegoipala	Charles David de Silva	1	1	0	0	2	0	2 80
393	Wellabalagegoipala	Don Davith Samaranaika, Vidane Arachchi, and others	0	3	0	0	1	2	1 68
394	Watawalagoipala	Charles David de Silva	0	1	10	0	0	5	0 70
395	Ranchagodagegoipala	Ranchagodage Davith Appu's heirs, Maddumatotege Juwanis Appu and others	0	1	10	0	0	5	0 70
396	Baddekerenowita	Don Karolis Samaradiwakara Jayasundara and others	1	1	0	0	2	0	2 80
397	Assalagegoipala	Assalage Adiriyana Appu, Angohamy, and Kahagalage Sadris Appu	1	1	0	0	2	0	2 80
398	Medagodaissarahayakerenowita	Arumandaradaheewage Bastian and others	0	2	20	0	1	0	1 40
399	Do.	Charles David de Silva	0	2	20	0	1	0	1 40
400	Do.	do.	1	1	0	0	2	0	2 80
401	Do.	Nallage Telenis Appu, Bentarage Sadris, and others	0	3	30	0	1	5	2 10
402	Medagodaissarahayakerenowita	Charles David de Silva	0	2	0	0	0	8	1 12
403	Do.	do.	0	1	20	0	0	6	0 84
404	Do.	do.	0	2	20	0	1	0	1 40
405	Nallagenindehena	Idampitiyegge Adiriyana Appu and others	1	1	0	0	2	0	2 80
406	Medagodayakerenowita	Baddegamawidanelage Don Juwanis Appuhamy	1	1	0	0	2	0	2 80
407	Do.	Baddegamawidanelage Don Hendrik Appuhamy and others	1	3	20	0	3	0	4 20
408	Medagodayakerenowita	Kosgodage Karo Appu, Bunjo Appu, and others	0	2	20	0	1	0	1 40
409	Medagodaissarahayaya	Munasinha Don Harmanis Appuhami, Paranakankanage Don Mathes Appuhamy, and others	0	2	20	0	1	0	1 40
410	Medagodageissarahayaya	Kosgodage Karoappu and others	0	1	10	0	0	5	0 70
411	Do.	Totege Udaris Appu and others	0	1	10	0	0	5	0 70
412	Do.	Don Karolis de Alwis Jayasundara and others	0	1	0	0	0	4	0 56
413	Hallalgedikhena	Robolge Juwanis Lenora	0	1	10	0	0	5	0 70
414	Nindehena	Galbodage Lamaris Appu and others	1	1	0	0	2	0	2 80
415	Nindahenayayekadola	Medagodage Don Andrisappu, Nikulasappu, and others	1	1	0	0	2	0	2 80
416	Gurunanselagegoyipala	Kumarage Karoappu and others	0	1	10	0	0	5	0 70
417	Tunhawulkerenowita	Akuratiyegamage Samelappu, Migama Wellabalage Don Hendrik, and others	0	1	10	0	0	5	0 70
418	Hatarahawula	Kumarage Aberanappu and others	0	1	10	0	0	5	0 70
419	Pashawula	Galbodage Agorisappu and others	0	1	10	0	0	5	0 70
420	Medagodalange	Medagodage Don Andris and others	0	1	10	0	0	5	0 70
421	Medagoda-addaradehula	Henedirage Mendis, Baddegamawidanelage Uwanis, and others	0	1	10	0	0	5	0 70
422	Pashawula	Henedirage Mendis and others	0	1	10	0	0	5	0 70
423	Tunhawula	Medumpulige Babappu and others	0	1	20	0	0	6	0 84
424	Dolegegoipala	Dolege Korneris and others	0	2	20	0	1	0	1 40
425	Tunhawulkadola	Ibert Vendabona, D. A. Abraham, and D. I. P. de Silva, Fiscal's Arachchi	1	3	20	0	3	0	4 20
426	Tunhawulkadolgoipala	Dolege Podisinno, Robolge Korneris Lenora, and others	1	3	20	0	3	0	4 20
427	Assalagegoipala	Henedirage Mendis and others	0	0	30	0	0	3	0 42
428	Muttettuwa	Bentarage Korneris and others	0	2	20	0	1	0	1 40
429	Rayigamagegoipala	Abraham de Alwis and others	1	1	0	0	2	0	2 80
430	Kurulgedikhena	Susana Hetroida and others	0	2	20	0	1	0	1 40
431	Hatarahawulkereowita	Ibert Vendabona, D. A. Abraham, and D. I. P. de Silva, Fiscal's Arachchi	0	2	20	0	1	0	1 40
432	Dehulkadolkerenowita	Davith Perera Sriwardana, Hendrick Perera Siriwardana, and others	3	3	0	1	2	0	8 40
433	Tunhawulkerenowita	do.	3	0	20	1	1	0	7 0
434	Medagodaissarahayakerenowita	Undiyege Mendis Appu and others	0	1	10	0	0	5	0 70
435	Do.	do.	0	3	30	0	1	5	2 10
436	Punchikadola	Galbadage Lamaris Appu and others	0	2	20	0	1	0	1 40
437	Muttettuwa	Kumarage Karoappu and others	0	3	30	0	1	5	2 10
438	Hettigeipala	Bentarage Sincho Appu and others	0	0	20	0	0	2	0 28
439	Panduregoipala	Bentarage Samel Appu and others	0	2	20	0	1	0	1 40
440	Bentaragegoipala	Bentarage Issan Appu and others	0	3	30	0	1	5	2 10

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years. Rs. c.				
			A.	R.	P.		A.	P.	K.	
441	Kurulige Dikhena	Bentarage Issan Appu	0	1	20	0	0	6	0	84
442	Nindekerenowita	Davith Perera Siriwardana, Don Andris Alwis	0	3	30	0	1	5	2	10
443	Tunhawulkerenowita	Hendrick Perera Siriwardana	0	2	0	0	0	8	1	12
444	Do.	Ibert Vendabona, D. A. Abraham, and D. I. P. de Silva, Fiscal's Arachchi	1	1	0	0	2	0	2	80
445	Mahahenagoipola	Amarasiriwardana Davith Appuhamy and others	0	2	20	0	1	0	1	40
446	Muttettuwa	do.	0	2	20	0	1	0	1	40
447	Do.	Don Salman Samaranyaka	0	1	10	0	0	5	0	70
448	Bolunuyaya or Medagodaissarahayaya	Ranawakage Sandiris Appu and others	0	3	30	0	1	5	2	10
449	Ranchagodagegoipala	Maddumatotege Juwanis, Ranchagodage Appusinna	0	1	10	0	0	5	0	70
450	Totegegoipala	Paranamanage Amaris, Police Officer, and others	0	1	10	0	0	5	0	70
451	Ranchagodagegoipala	Ranchagodage Selenchi and others	0	1	10	0	0	5	0	70
452	Kerenowita	Don Karolis de Alwis Wijeyasundara and others	0	1	10	0	0	5	0	70
453	Do.	Paranamanage Hendrick Appu and others	0	1	10	0	0	5	0	70
454	Nindehena	Akuratiyegamage Samel Appu, Gama-wellabalage Hendrik, and others	1	1	0	0	2	0	2	80
455	Bentaragegoipala	C. D. Silva	0	2	20	0	1	0	1	40
456	Lamatanigeoipalakerenowita	Bentarage Sadappu and others	0	2	20	0	1	0	1	40
457	Do.	Baddegamavidanelage Don Uwanis, Don Hendrick, and others	0	3	30	0	1	5	2	10
458	Do.	Davith Perera Siriwardana and others	1	0	30	0	1	9	2	66
459	Do.	Medagodage Isan Appu and others	0	2	20	0	1	0	1	40
460	Do.	Baddegamavidanelage Don Uwanis, Don Hendrick, and others	0	2	20	0	1	0	1	40
461	Do.	The heirs of Ranchagodage Davith	0	2	20	0	1	0	1	40
462	Do.	Totaharadage Adrian and others	0	2	20	0	1	0	1	40
463	Do.	Bentarage Baron, Kosgodage Karo Appu, and others	0	2	20	0	1	0	1	40
464	Addaragoipola	Bentarage Korneris Appu	1	1	0	0	2	0	2	80
465	Palliyegegoipola	Palliyege Babappu, Bentarage Hamiappu, and others	1	1	0	0	2	0	2	80
466	Otegoipola	Bentarage Derenis and Palliyege Bastiyan	1	3	20	0	3	0	4	20
467	Addaragoipola	H. Munasinha and Salman Samaranaika	1	1	0	0	2	0	2	80
468	Hatarahawulgoipola	do.	0	2	20	0	1	0	1	40
469	Tunhawulkerenowita	Don Samis	0	2	20	0	1	0	1	40
470	Pashawulgoipola	S. Samaranaika and H. Munasinha	0	1	10	0	0	5	0	70
471	Kosgodagehatarahawulkerenowita	Palliyege Bastiyan	0	1	10	0	0	5	0	70
472	Kosgodagegoipola	do.	0	1	10	0	0	5	0	70
473	Do.	Nallage Siman, Bentarage Sadris, C. Silva, and Don Arnoris Silva, Weda Appuhami	0	3	30	0	1	5	2	10
474	Hettigedehulkerenowita	Akuratiyegamage Samel, Migama Wellabalage Karolis, and others	0	2	20	0	1	0	1	40
475	Wellabalagegoipola	Don Davith Samaranaika, Vidane Arachchi, and others	0	2	20	0	1	0	1	40
476	Wattelegoipola	C. de Silva, D. A. Abraham, and D. J. D. Silva Jayasundera	0	3	30	0	1	5	2	10
477	Kerenowita	C. de Silva and D. A. Abraham	0	1	10	0	0	5	0	70
478	Do.	Nallage Telenis Appu, Siman Appu, and others	1	1	0	0	2	0	2	80
479	Do.	do.	1	1	0	0	2	0	2	80
480	Do.	C. de Silva, D. A. Abraham, and John de Alwis	1	2	10	0	2	5	3	50
481	Do.	Baddegamavidanelage Uwanis and others	1	3	20	0	3	0	4	20
482	Do.	do.	0	1	10	0	0	5	0	70
483	Kankanangegoipola	Munasinha Don Harmanis, Paranakankanange Mathes, and others	0	2	20	0	1	0	1	40
484	Kosgodagegoipola	Bentarage Korneris	0	1	20	0	0	6	0	84
485	Kerenowita	Kosgodage Sadappu and others	0	1	20	0	0	6	0	84
486	Do.	Don Karolis de Alwis Wijayasundara	0	1	10	0	0	5	0	70
487	Mahagoipola	Medagodage Nikulas and others	1	1	0	0	2	0	2	80
488	Nindahena	Galbadage Lamarinis and others	1	1	0	0	2	0	2	80
489	Hettigeipola	Kumarage Karolis and others	0	2	20	0	1	0	1	40
490	Kurunduwatta-addara Henadiragegoipala	C. D. Silva and B. Dassanaika	0	2	20	0	1	0	1	40
491	Henadirage and Medagodegoipola	Galbadage Agoris and others	0	1	10	0	0	5	0	70
492	Dehula	Medagodage Don Andris and others	0	2	20	0	1	0	1	40
493	Liyanageaddarakerenowita	Akuratiyegamage Samel Appu and others	0	1	10	0	0	5	0	70

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.				Annual Instalment for 10 years. Rs. c.			
			A.	R.	P.	A. P. K.				
494	Hatarahawulkerenowita	Henedirage Mendis Appu, Wedumpulige Babappu, and others	1	1	0	0	2	0	2	80
495	Tunhawulgoipola	Ibert Vendabona, D. A. Abraham and D. I. P. de Silva, Fiscal's Arachchi	0	2	20	0	1	0	1	40
496	Sirimannagegoipola	Sirimannage Tedis Appu, Robolge Korneris Lenora	0	3	30	0	1	5	2	10
497	Dikhena	Dolege Poddisinno and others	0	2	20	0	1	0	1	40
498	Ranawakagegoipola	Henadirage Mendis and others	0	1	20	0	0	6	0	84
499	Hatarahawula	Davith Perera Siriwardana, Andris de Alwis Gunatilleke, and others	0	2	20	0	1	0	1	40
500	Tunhawulkerenowita	Hendrik Perera Siriwardana, Warahenege Don Daniel, and others	0	3	30	0	1	5	2	10
501	Hatarahawulkerenowita	Korneris Perera Siriwardana, Welantiri Gurunnanselage Don Andris, and others	0	3	30	0	1	5	2	10
502	Ranawakagegoipola	Ranawakage Sandiris Appu, Bunjappu, and others	0	2	20	0	1	0	1	40
503	Wirasekarayaya	Wirasekarage Suderis de Alwis, Don Luwis de Alwis, Don Davith Appuhami, Warahenege Suwan Appuhami, and others	30	0	0	12	0	0	67	20
504	Gardiyyaya or Kalukadolghayaya	Korneris Perera Siriwardana, Adrian Perera Siriwardana, and others	0	2	20	0	1	0	1	40
505	Henadirageowita	Akuratiyegamage Guneris, Kannanagarage Don Appu Sinno	1	1	10	0	2	1	2	94
		<i>Galboda.</i>								
506	Helpataowita	Dolege Andris Appu, Baddegama Vidanelage Don Hendrik Appuhami, and others	1	1	10	0	0	5	0	70
507	Do.	Baddegamavidanelage Hendrik Appuhami, Uanis Appuhami	1	1	10	0	2	1	2	94
508	Do.	Galboda Arachchige Mallis Appu, Saraneris Appu, and others	0	1	20	0	0	6	0	84
509	Do.	Baddegama Vidanelage Uanis Appuhami and others	0	3	30	0	1	5	2	10
510	Gammeddewatta-addaraowita	Baddegamavidanelage Uwanis Appuhami and others; Nallage Don Emanis and others also claim	1	3	20	0	3	0	4	20
511	Addarawatta-addara	Baddegamavidanelage Punchi Sinno Appuhami and others	0	1	20	0	0	6	0	84
512	Hatuwanwatta or Hattuwanwatta-addaraowita	Baddegamavidanelage Uwanis Appuhami, Don Hendrick Appuhami, and others	1	3	20	0	3	0	4	20
513	Hompalapitiyewatta-addaraowita	Don Nikulas de Silva Karunaratna Arachchi	1	2	0	0	2	4	3	36
514	Pingewatta-addaraowita	do.	1	2	10	0	2	5	3	50
515	Payyagalagedarawatta-addaraowita	Don Nikulas de Silva Karunaratna Arachchi, Undiyege Mendis Appu, and others	1	3	20	0	3	0	4	20
516	Daluwatta-addaraowita	Galmada Arachchige Mallis Appu, Endappu, and others	0	3	0	0	1	2	1	68
517	Gankandawatta-addaraowita	Undiyage Mendis Appu and others	0	2	20	0	1	0	1	40
518	Nedureowita	Baddegamavidanelage Don Hendrik Appuhami and Bentarage Lewis	0	3	0	0	1	2	1	68
519	Buddegodawatta-addaraowita	Wikkramatillekamudalige Don Adirian Appu and others; Pitigalage Saralis also claims	1	1	0	0	2	0	2	80
520	Hewessegeliyadda	Baddegamavidanelage Don Uwanis Appuhami and others	0	1	20	0	0	6	0	84
521	Mahaweleowita	do.	6	1	0	2	2	0	14	0
522	Do.	Assalage Baba Appu, Adiryan Appu, and others	3	3	0	1	2	0	8	40
523	Do.	Kosgodage Karo Appu, Sadris Appu, and others	1	1	10	0	2	1	2	94
524	Tuppothiyawatta-addaraweli-pateliyadda	Baddegamavidanelage Uwanis Appuhami, Hendrik Appuhami, and others	0	3	0	0	1	2	1	68
525	Mahawelekosgodagegoipola	Jorsige Sinno Appu, Bunjoappu, and others	2	0	30	0	3	5	4	90
526	Mahaweleowita and Wattaladdawa	Undiyege Mendis and Balappu	3	0	20	1	1	0	7	0
527	Lintotayawatta-addara or Nabanwalaowitewatta-addara	Baddegamavidanelage Don Uwanis Appuhami and others	0	3	0	0	1	2	1	68
528	Assalageowita	Assalage Adrian Appu and others	0	1	20	0	0	6	0	84
529	Muttettuwa or Panakanatiya	C. D. Silva	0	3	30	0	1	5	2	10
530	Hinira	Baddegamavidanelage Don Uwanis Appuhami, Totaharadage Adrian, and others	1	3	20	0	3	0	4	20

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual
			A.	R.	P.	Instalment for 10 years.
			A.	P.	K.	Rs. c.
531	Dolegeliyadda	Dolege Don Andris and others	0	1	20	0 84
532	Bogahawatta-addara or Hewasagewatta-addaraowita	Baddegamavidanelage Don Uwanis Appuhami	0	3	0	1 68
533	Nilammawatta-addaratotaliyadda	Baddegamavidanelage Don Uwanis Appuhami, Don Hendrik Appuhami, and others	0	3	0	1 68
534	Nilammawatta-addaraowita	Baddegamawidanelage Don Uwanis Appuhami, Totaharadage Adiriya	0	1	10	0 70
535	Mahaliyadda	Baddegamavidanelage Don Hendrik Appuhami and Ranawakage Sandiris	1	1	0	2 80
536	Muttageeliyadda	Dolege Don Andris and others	0	1	20	0 84
537	Nedureowita	Undiyege Mendis Appu and others	0	3	30	2 10
538	Nedureowitadolegeliyad da	Dolege Don Andris and others	1	1	0	2 80
539	Ekadagoipala or Kiripellagabaowita	Undiyege Mendis Appu, Ranawakage Sandiris Appu, Dolege Andris, Totaharadage Adiriya, and others	0	1	20	0 84
540	Kurunduwatta-addara	Dolege Endappu, Podisinno Appu, and others	0	2	20	1 40
541	Kahatagahawatta-addaraowita	Baddegamavidanelage Don Hendrik Appuhami and others	1	1	0	2 80
542	Huniyankepuliyaadda	Pitigalage Karo Appu and others	0	1	20	0 84
543	Watta-addaraowita	Kosgodage Karo Appu, Baddegamawidanelage Don Hendrik Appuhami, and others	0	1	10	0 70
544	Mahaweowita	Totaharadage Micha and others	0	1	10	0 70
545	Do.	Nikulas Karunaratna Kumisteer Arachchi, Don David Vidana Arachchi, Don Kornelis Peace Officer, and Don Sadris Wedarala	0	2	20	1 40
546	Mahaweowita	C. D. de Silva	1	1	0	2 80
547	Do.	Nallage Siman Appu, Idanpitiyage Baronchi, and others	1	1	0	2 80
548	Godellawatta-addaraowita	Undiyege Don Mendis Appu, Bentarage Odanis Appu, and others	0	3	0	1 68
549	Kosgodegewatta-addaraowita	Jorsige Bunjappu, Hendrik Appu, and others	1	2	10	3 50
550	Dolegeliyadda	C. D. de Silva	0	1	10	0 70
551	Pokunalangaliyadda	do.	0	1	10	0 70
552	Pansala-addaraowita or Kosgodagegodella	do.	0	2	20	1 40
553	Hatarahawula	do.	12	1	20	27 72
554	Muttettuwa	do.	1	1	0	2 80
555	Wella-addaraowita	Don Nikulas de Karunaratna Arachchi, Baddegamavidanelage Uwanis Appuhami, and others	1	3	20	4 20
556	Do.	Idanpitiyage Baronchi Appu, Amalage Sadris and others	0	1	10	0 70
557	Galbadagedarawatta-addarakerenowita	Baddegamavidanelage Uwanis Appuhami, Don Hendrik Appuhami, and others	1	1	10	2 94
558	Ginpateowita	Baddegamavidanelage Don Uwanis Appuhami	0	3	30	2 10
559	Ginpatekerenowita	do.	1	2	30	3 78
560	Do.	do.	2	2	0	5 60
561	Gedarawatta-addaraowita	Galbada Arachchige Mallis Appu, Endappu, Bunjappu, and others	1	2	10	3 50
562	Mandagalayayekerenowita	Don Nikulas de Silva Karunaratna Arachchi, Payiyagalage Karo Appu, and others	0	2	10	1 26
563	Do.	Don Nikulas de Silva Karunaratna Arachchi, Undiyege Mendis Appu, Ranawakage Sandiris Appu, and others	0	1	10	0 70
564	Mandagalayayeowita	Don Nikulas de Silva Karunaratna Arachchi, Payiyagalage Karo Appu, and others	0	0	30	0 42
565	Do.	do.	0	0	30	0 42
566	Do.	Don Nikulas de Silva Karunaratna Arachchi, Undiyege Mendis Appu, and others	0	3	0	1 68
567	Do.	Galbada Arachchige Mallis Appu and others	1	0	20	2 52
568	Do.	Payiyagalage Thonnappu and others	0	2	20	1 40
569	Watta-addaraowita	Kosgodage Podisinno Appu, Karo Appu, and others	0	2	20	1 40
570	Mandagalayayeowita	Galbada Arachchige Mallis Appu, Saranchiappu, Hendappu, and others	1	1	10	2 94
571	Watta-addaraowita	Wikkramatillekemudalige Don Adiriyappu, Amalage Juwan, and others	1	2	0	3 36

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
572	Ginpateowita	Idampitiyage Baronchi Appu, Kosgodage Podisinno Appu, Amalage Sadris Appu, and others	0 1 10	0 0 5	0 70
573	Ginpatekerenowita	Nallage Telenis Appu, Idampitiyage Baronchi Appu, and others	0 2 20	0 1 0	1 40
574	Do.	C. D. de Silva	0 1 20	0 0 6	0 84
575	Do.	do.	0 3 30	0 1 5	2 10
576	Do.	Nallage Liman Appu and others	0 3 0	0 1 2	1 68
577	Ginpateowita	Amalage Sedis Appu, Babappu, and others	1 1 10	0 2 1	2 94
578	Ginpatekerenowita	Assalage Babappu, Bentarage Baron, and others	0 3 30	0 1 5	2 10
579	Ginpateowita	Totaharadage Meicha	1 2 0	0 2 4	3 36
580	Do.	Arumanda Radahebage Juwa and others	0 2 20	0 1 0	1 40
581	Ginpatekernowita	Arumanda Radahebage Bastiya and others	1 2 0	0 2 4	3 36
582	Do.	Arumanda Radahebage Thomisa and others	3 1 30	1 1 5	7 70
583	Do.	Arumanda Radahebage Thomma and others	3 1 30	1 1 5	7 70
584	Do.	Totaharadage Bastiya and others	0 2 20	0 1 0	1 40
585	Do.	C. D. de Silva	1 1 0	0 2 0	2 80
586	Do.	Arumandahewage Thomisa and others	1 3 30	0 1 5	2 10
587	Do.	Arumandaradahebage Gilanchiya and others	1 3 20	0 3 0	4 20
588	Do.	Totaharadage Michia and others	0 2 20	0 1 0	1 40
589	Do.	Singappulige Janisa and others	0 3 30	0 1 5	2 10
590	Do.	Don Arnolis Abraham Weda Appuhami, Ibert Vendabona, and James Peter de Silva	1 3 20	0 3 0	4 20
591	Tunmodara-alutkadola	Kosgodage Podisinno Appu, Idampitiyage Adiriyam, and others	1 0 20	0 1 8	2 52
592	Mandagalayayehembugegoipola	Don Nikulas Karunaratna Kumisteer Arachchi, Don David Vidane Arachchi, Don Cornelis Peace Officer, and Sadiris Wedarala	1 1 0	0 2 0	2 80
593	Mandagalayayekerenowita	Kosgodage Bunjappu and others	0 3 0	0 1 2	1 68
594	Do.	Kosgodage Allis and others	1 1 10	0 2 1	2 94
595	Do.	Kosgodage Karo Appu, Hendrick Appu, and others	1 3 20	0 3 0	4 20
596	Do.	do.	1 1 10	0 2 1	2 94
597	Mahaweelamaetanigeipoipola	Galbada Arachchige Don Aberan Appu and others	0 1 20	0 0 6	0 84
598	Mandagalayayekerenowita	Kosgodage Karo Appu and others	0 1 10	0 0 5	0 70
599	Pashawulakerenowita	Welatantirigurunnanselage Don Andris Appuhami and others	1 1 0	0 2 0	2 80
600	Tunhawulkerenowita	Adiriyam Perera Siriwardana Appuhami, Welatantiri Gurunnanselage Don Andris Appuhami, and others	1 1 0	0 2 0	2 80
601	Assalagedikhenena	Robolge Juwanis Lenora	0 2 20	0 1 0	1 40
602	Tunmullaowita	Totaharadage Michia and others	0 0 10	0 0 1	0 14
603	Mandagalayayekerenowita	C. D. de Silva	0 3 0	0 1 2	1 68
604	Do.	Nallage Siman Appu, Idampitiyage Baronchi Appu, and others	4 3 20	1 3 8	10 92
605	Do.	Nallage Siman Appu, Idampitiyage Kuntaris, and others	0 2 20	0 1 0	1 40
606	Do.	C. D. de Silva	1 1 0	0 2 0	2 80
607	Do.	Idampitiyage Baronchi Appu and others	0 1 20	0 0 6	0 84
608	Mandagalayayeranchagodagegoipala	Ranchagodage Appusinnu and others	1 0 20	0 1 8	2 52
609	Mandagalayayekerenowita	Baddegamawidanelage Don Uwanis Appuhami, Don Hendrik Appuhami, and others	0 3 30	0 1 5	2 10
610	Do.	Baddegamawidanelage Don Uwanis Appuhami and others	0 1 10	0 0 5	0 70
611	Do.	do.	5 2 20	2 1 0	12 60
612	Galpottayayehettigeipoipolakerenowita	John de Alwis Jayasundara and others, heirs of Hettige Don Andris Appuhami	2 2 0	1 0 0	5 60
613	Dikhenekerenowita	Bentarage Samel, Pitigalakankanange Don Nikulas, and others	0 1 10	0 0 5	0 70
614	Hatarahawulkerenowita	Migamawellabalage Don Andris Appu, Akuratiyagamage Samel Appu, and others	1 1 0	0 2 0	2 80
615	Galpottayayekerenowita	Don Salman Samaranayaka and D. Abraham	1 3 20	0 3 0	4 20

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual				
			A.	R.	P.	Instalment for 10 years.				
			A.	P.	K.	Rs.	C.			
616	Mahahenegroipalakiyanakere- otedehula	Migamawellabalage Don Andris, Don Karolis, Akuratiyegamage Samel, and others	1	1	0	0	2	0	2	80
617	Mahahenegroipalaikyanakereowita Pashawulkadola	Akuratiyegamage Samel Appu and others	0	1	0	0	0	5	0	70
618	Mahahenegroipalakiyanakereowita Punchihatarahawula	Bentarage Kornelis Appu	2	2	30	0	0	3	0	42
619	Mahahenegroipalakiyanakereowita Pashawulkadola	C. D. de Silva	0	0	30	0	0	3	0	42
620	Mahahenegroipalakiyanakereowita Wadugegoipala	do.	1	1	10	0	2	1	2	94
621	Mahahenegroipalakiyanakereowita Sirimannagegoipala	do.	0	3	30	0	1	5	2	10
622	Mahahenegroipalakiyanakereowita Palliyagegoipala	Palliyage Babappu, Wedumpulige Don Siman Appu, and others	1	3	20	0	3	0	4	20
623	Mahahenegroipalakiyanakereowita Merenchigeipala	Don Davith Samaranaike, Vidane Arachchi, and others	1	1	0	0	2	0	2	80
624	Ranawakagedehula	Bentarage Sadrus Appu, Ranawakage Sandris Appu, and others	1	1	0	0	2	0	2	80
625	Bentaragegoipala	Dolege Andris and others	1	3	20	0	3	0	4	20
626	Hatarahawulgoipala	David Amarasekera	1	1	0	0	2	0	2	80
627	Kerenowitagalagawapandura	Bentarage Kornelis Appu	0	1	10	0	0	5	0	70
628	Ranchagodagegoipala	Ranchagodage Appu Sinno, Sian Appu, and others	0	1	10	0	0	5	0	70
629	Mahahenekerenowita	Don Karolis de Alwis Sameradivakara Jayasundara Appuhami and others	0	1	10	0	0	5	0	70
630	Kerenowita	Totaharadage Adria	0	0	30	0	0	3	0	42
631	Galpottையayekerenowita	do.	0	0	30	0	0	3	0	42
632	Galmullekerenowita	C. de Silva	1	1	0	0	2	0	2	80
633	Galpottையayekerenowita	David Amereseekera	0	1	20	0	0	6	0	84
634	Do.	do.	0	1	10	0	0	5	0	70
635	Do.	C. de Silva	0	1	10	0	0	5	0	70
636	Galpottையayekankanangeipala	Munasinha Don Harmanis Appuhami, Paranakankanage Don Mathes Appu, and others	0	2	20	0	1	0	1	40
637	Galpottையayekerenowita	C. de Silva	0	2	20	0	1	0	1	40
638	Galpottையayekerenowita	Kosgodage Allis Appu and Selohamy	0	2	20	0	1	0	1	40
639	Do.	Galbada Arachehige Saranchi Appu, Mallis Appu, and others	0	1	20	0	0	6	0	84
640	Do.	Totege Sedis Appu and others	0	1	10	0	0	5	0	70
641	Dikhen	C. D. de Silva	0	2	20	0	1	0	1	40
642	Mandagalayaya or Galpottையayekerenowita	Don Salman Samaranyaka	1	3	20	0	3	0	4	20
643	Hatarahawula	Galbadage Andris Appu and Meda- godage Nikulas Appu	0	1	10	0	0	5	0	70
644	Tunhawula	C. D. de Silva	0	1	10	0	0	5	0	70
645	Medagodagenindahena	Medagodage Don Andris Appu, Gal- badage Andris, and others	1	1	0	0	2	0	2	80
646	Hatarahawula	Medagodage Nikulas Appu and others	0	2	20	0	1	0	1	40
647	Dikgoipala	Galbadage Andris Appu and others	0	1	10	0	0	5	0	70
648	Hulanbaddegoipala	Bentarage Isan Appu and others	0	1	10	0	0	5	0	70
649	Tunhawula	Medagodage Don Andris Appu, Gal- badage Andris Appu, and others	1	3	20	0	3	0	4	20
650	Kosgodagehatarahawula	Medagodage Nikulas Appu, Kosgodage Kornelis Appu, and others	0	2	20	0	1	0	1	40
651	Bentaragegoipala	Bentarage Awuneris	0	1	10	0	0	5	0	70
652	Do.	Kumarage Karo Appu, Galbadage Lamaris, and others	1	1	0	0	2	0	2	80
653	Hatarahawula	Henadirage Mendis Appu and others	1	1	10	0	2	1	2	94
654	Godahatarahawula	do.	0	1	10	0	0	5	0	70
655	Galagamagepandura	Wedumpulige Babappu and others	0	1	0	0	0	4	0	56
656	Pashawula	Henadirage Samel Appu and others	0	1	10	0	0	5	0	70
657	Kankanangegoipala	Henadirage Mendis Appu and others	0	1	20	0	0	6	0	84
658	Bentaragegoipala	C. D. de Silva	0	1	20	0	0	6	0	84
659	Do.	do.	0	1	20	0	0	6	0	84
660	Sirimannagegoipala	Dolege Podisinno Appu and others	1	1	10	0	2	1	2	94
661	Wittahachchigeipala	Dolege Kornelis Appu and others	0	1	20	0	0	6	0	84
662	Wadugegoipala	Dolege Podisinno Appu and others	0	1	10	0	0	5	0	70
663	Muttettuwa	Dolege Podisinno Appu and others	0	3	30	0	1	5	2	10
664	Hatarahawulkadola	Dolege Kornelis Appu and others	0	1	20	0	0	6	0	84
665	Palliyagegoipala	Thomas Luwis Seneviratna and others	0	1	10	0	0	5	0	70
666	Pashawulkereowita	Adriyan Perera Siriwardana Appuhami, Welatantiri Gurunnanselage Don Andris, and others	1	1	0	0	2	0	2	80
667	Hatarahawulkereowita	Adrian Perera Siriwardana Appuhami	2	2	0	1	0	0	5	60
668	Mandagalayayegoipala	Ranawakage Sandiris Appu, Emanis Appu, and others	0	3	30	0	1	5	2	10

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
669	Rilamullekadolowita	Wickramatillekemudalige Don Adrian and others	1 2 10	0 2 5	3 50
670	Mandagalaowita	Assalage Babappu, Bentarage Baron, and others	1 1 10	0 2 1	2 94
671	Kereowita	do.	0 1 10	0 0 5	0 70
672	Galpotteyayekadoleowita	do.	1 1 10	0 2 1	2 94
673	Kereowita	do.	0 2 20	0 1 0	1 40
674	Mandagalayaye or Galpotteyaye-pashawulkadolkerenowita	Baddegamavidanelage Don Hendrik Abayawardana Appuhamy, Robolge Juwanis Lenora, and others	1 1 0	0 2 0	2 80
675	Mandagalayaye or Galpotteyayehatarahawulkadolkerenowita	do.	2 2 0	1 0 0	5 60
676	Mandagalayaye or Galpotteyayepunchihatarahawulkerenowita	do.	0 2 20	0 1 0	1 40
677	Mandagala or Galpotteyayebentaragegoipala	do.	0 2 20	0 1 0	1 40
678	Mandagala or Galpotteyayehatarahawulkagoipala	do.	0 2 20	0 1 0	1 40
679	Mandagalayayekerenowita	Undiyege Don Mendis Appu and others	0 1 10	0 0 5	0 70
680	Do.	do.	0 3 30	0 1 5	2 10
681	Galpotteyayemahahatarahawulla	Marapatirage Sinno Appu, Simon, Mullevidanelage Don Johanis, Lokurallage Don Adrian Appuhami, Sedellege Don Andiris Appuhami, and others	2 2 0	1 0 0	5 60
682	Kudahatarahawulla	do.	0 2 20	0 1 0	1 40
683	Pashawulkadola	do.	1 1 10	0 2 1	2 94
684	Mandagalakadola	Pitigalage Don Harmanis Appu	0 2 20	0 1 0	1 40
685	Ekadagoipala	Pitigalage Don Harmanis Appu and others	0 1 20	0 0 6	0 84
686	Wiranettiyawatta-addara	Paranaliyanage Don Sadris	0 1 20	0 0 6	0 84
<i>Yalegama.</i>					
687	Maskumbura or Kadurugahawita	Ranchagodage Selenchi or Salman and others	1 3 20	0 3 0	4 20
688	Katukurunda-addaraowita	Ranchagodage Selenchi or Salman, Totege Adris, and others	0 2 10	0 0 9	1 26
689	Alutgedarawatta or Dekumgedarawatta-addaraowita	Totege Udaris Appu and others, heirs of Ranchagodage Davith Appu	1 3 20	0 3 0	4 20
690	Katukurunda-addarapurankumbura	Totege Girappu, Adrian, and others	3 3 0	1 2 0	8 40
691	Totegeawatta-addaraetoraowita	Totege Segisappu, Paranamanage Amaris, Police Officer and others	3 3 0	1 2 0	8 40
692	Totegeawatta-addaranegenairakumbura	Totege Tennisappu, Karo Appu, and others	1 2 0	0 2 4	3 36
693	Yalagamaweileowita	Nallage Adiriyan, Totaheradage Micka, and others	2 1 30	0 3 9	5 46
694	Etorawita	Welatantirigurunnanselage Don Andris	1 2 30	0 2 7	3 78
695	Patteyanwatta-addaragalagawawita	Totage or Wedage Samiel Andris and others	0 2 5	0 0 8½	1 19
696	Pattayanwatta-addarayalagamwelaowita	Totage or Wedage Samiel Andris and others	0 1 20	0 0 6	0 84
697	Do.	Totage Sadris Appu, Udaris, and others	0 1 20	0 0 6	0 84
698	Yalagamwelagalagawawita	Ranchagodage Selenchi or Salman and others	0 1 20	0 0 6	0 84
699	Yalagamwelepaiyagalagewatta-addaraowita	The heirs of Ranchagodage Davith Appu and others	3 3 0	1 2 0	8 40
700	Yalagamwelebogahaweledegodaowita	Paranamanage Andris, Ittepana Payiyagalage Sadris, and others	3 3 0	1 2 0	8 40
701	Yalagamwelabewilaweileowita	Ranchagodage Davith Appu's heirs, Totage Udaris, and others	3 0 0	1 0 8	6 72
702	Do.	Maddumatotage Juwan and others	1 0 20	0 1 8	2 52
703	Totageawatta-addaraowita	Totage Udaris Appu	0 1 20	0 0 6	0 84
704	Malapalawewatta-addaraowita	Ranchagodage Selenchi or Salman	0 3 0	0 1 2	1 68
705	Diganewalawatta-addaraowita	Amalage Siyadoris and others	1 0 20	0 1 8	2 52
706	Bakmigahawala-addaraowita	Ranchagodage Simon, Totage Tedis, and others	1 1 10	0 2 1	2 94
707	Yalagamwelabewilawelaismattawita	Ranchagodage Samel Appu, Mendis, and others	1 3 20	0 3 0	4 20
708	Yalagamweladolagawawita	Ranchagodage Selenchi or Salman and others	0 1 20	0 0 6	0 84
709	Yalagamwelagalagawawita	Ranchagodage Selenchi or Salman and others	0 1 20	0 0 6	0 84
710	Yalagamweladolagawawita	Ranchagodaue Juwan Appu and others	0 1 20	0 0 6	0 84
711	Yalagamweladolagawaudumullaowita	Kannangarage Karo Appu and others	0 1 20	0 0 6	0 84
712	Do.	Ranchagodage Mendis Appu and others	0 3 0	0 1 2	1 68

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.	
			A. E. P.	A. P. K.	Rs.	c.	
713	Yalagamwelebuddapalaudumulaowita	Totage Sadris, Udaris, and others	0 3 30	0 1 5	2	10	
714	Do.	Totage Samel, Adonchi Appu, and others	0 3 30	0 1 5	2	10	
715	Buddhapalaudumulla or Dolaudumulla	Totage Udaris Appu and others, heirs of Ranchagodage Davith Appu	0 1 20	0 0 6	0	84	
716	Do.	The heirs of Ranchagodage Davith Appu, and others	0 1 20	0 0 6	0	84	
717	Do.	Totege or Wedige Samiel, Ranchagodage Aberan	0 1 10	0 0 5	0	70	
718	Aralugahaudumulla or Buddapalaudumulla	Totege or Wedige Samel, Juse Appu and others; Don Hendrik Munasinha and others also claim	1 0 20	0 1 8	2	52	
719	Wella-addaradiganeowita	Ranchagodege Porolis, Totege Girappu, and others	1 1 10	0 2 1	2	94	
720	Yalagamwella	Don Davith Samaranaike, Vidane-Arachchi, Don Hendrik Munasinha	1 3 20	0 3 0	4	20	
721	Olagamduwa-addaraowita	Paranamanage Juwan Aberan and others	0 1 10	0 0 5	0	70	
722	Olagamduwa-addara	Watawalage Agonis Appu, Leiyan Appu, and others	0 2 10	0 0 9	1	26	
723	Do.	Watawalage Agonis Appu Suwandipappu, and others	3 3 0	1 2 0	8	40	
724	Yalagamwele-ela-addara	Paranamanage Amaris, Police Officer, and others	0 0 30	0 0 3	0	42	
725	Yalagamweleseruvakumbura	Totege Andris Appu, Sadris Appu, and others	3 3 0	1 2 0	8	40	
726	Welewilumbura	Ranchagodage Juwan Appu and others	0 3 0	0 1 2	1	68	
727	Bewileweleismatteowita or Yalagamweleowita	Ranchagodage Siman Appu	1 0 20	0 1 8	2	52	
728	Yalagamwella-addara	Baddegamavidanelage Don Uwanis, Don Hendrik, and others	2 0 10	0 3 3	4	62	
729	Yalagamweleowita	Kosgodage Karoappu, Bunjappu, and others	0 1 20	0 0 6	0	84	
730	Yalagamweleowita	C. D. Silva	0 1 20	0 0 6	0	84	
731	Wellewilowita	do.	0 1 20	0 0 6	0	84	
732	Goiwelbissegoipala	do.	1 2 10	0 0 9	1	26	
733	Bakinigahalangaowita	do.	0 1 10	0 0 5	0	70	
734	Ittewelgalalangaowita	do.	0 2 10	0 0 9	1	26	
735	Arachchigewatta-addara	do.	0 0 30	0 0 3	0	42	
<i>Kaikawala.</i>							
736	Wellagawagoipala	Don Charles de Alwis Wijesekara and others	0 1 35	0 0 7½	1	5	
737	Kahatagahawatta-addara	Totege Eranchiappu, Don Amaris de Silva Gunasekara, Police Officer, and others	1 0 20	0 1 8	2	52	
738	Egodagalagawaliyadda	do.	0 1 35	0 0 7½	1	5	
739	Kaikawalwelaowita	Don Charles de Alwis Wijesekara and others	0 1 20	0 0 6	0	84	
740	Naigahapitiya-addara	Don Charles de Alwis Wijesekara and others	0 0 30	0 0 3	0	42	
741	Galgodageliyadda	do.	1 2 10	0 2 5	3	50	
742	Birigewatta-addaraliyadda	Welatantirigurunanselage Don Siman de Silva, Don Babichan de Silva, Police Officer, and others	0 3 30	0 1 5	2	10	
743	Birigewatta-addarahiralugekumbura	Pitigalakankanange Don Nikulas Appu and others	1 2 10	0 2 5	3	50	
744	Birigewatta-addara-akadegeliyadda	Kottahachchige Sandappu, Don Juwan Appu, and others	0 1 10	0 0 5	0	70	
745	Kerengoipala or Bangasalagoipala	Welatantirigurunanselage Don Charles and others	2 2 0	1 0 0	5	60	
746	Pashawulgoipala	Rajage Don Samiel, Welatantirigurunanselage Sinno Appu	1 3 20	0 3 0	4	20	
747	Watawalagekumbura	Akuratiyagamage Arnolis Appu, Don Davith Appu, and others	1 2 10	0 2 5	3	50	
748	Galakumbura	Munasinha Don Davith Appuhami	2 0 30	0 3 5	4	90	
749	Kaikawalwelakumbura	Baddegamawidanelage Don Juwanis, Appuhami, Don Hendrik Appuhami, and others	1 3 20	0 3 0	4	20	
750	Dombagahaowita	Kottahachchige Eroappu and others	5 0 0	2 0 0	11	20	
751	Kaikawalwelaowita	do.	1 1 0	0 2 0	2	80	
752	Bokeweowita	Weletantirigurunanselage Don Charles Appuhami and others	1 3 20	0 3 0	4	20	
753	Gorokgahakumbura	Walallawitamaha-arachchige Ranhami and others	0 2 20	0 1 0	1	40	
754	Do.	Rajage Samiel, Welatantirigurunanselage Sinno Appu	0 2 20	0 1 0	1	40	
755	Hettigegoipala	Munasinha Don Andris and others	0 3 0	0 1 2	1	68	
756	Tunmodara	Payiyagalage Juwan, Rajage Don Samiel, and others	2 2 0	1 0 0	5	60	



Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual		
			A.	R.	P.	Instalment for 10 years.		
			A.	P.	K.	Rs.	c.	
757	Potuliyadda	Kottahachchikankanange Don Hendrik Appu and others	1	1	0	0	2	80
758	Digana or Olaganduwa-addara	Akuratugegamage Eddoris Appu's and Arnolis Appu's heirs	0	2	20	0	1	40
759	Kaikawalwela	Don Davith Samaranaika, Vidane Arachchi, and others	0	2	20	0	1	40
760	Kaikawalwelaowita	do.	0	3	0	0	1	68
761	Olaganduwa-addara-akadegeliyadda	Kottahachchige Sardappu and others	0	2	20	0	1	40
762	Kosgahalangaowita	Kottahachchige Eronisappu and others	0	2	20	0	1	40
763	Kaikawalwelagoipola	Akuratiyegamage Eddorisappu and others	0	1	10	0	0	70
764	Talagahakoratuwa-addara	Alisandarage Balappu and others	0	2	20	0	1	40
765	Birigewatta-addaragalakumbura	Don Kornelis de Silva Gunawardana, Police Officer	0	2	20	0	1	40
766	Potuliyadda	Payiyagalage Bunjappu and others	1	1	0	0	2	80
767	Mahagoipola	Alisandarage Balappu and others	0	2	20	0	1	40
768	Kaikawalwelaowita	Paranakankanange Mathes Appu and others	0	2	20	0	1	40
769	Muhandiramegekumbura	Rajage Don Samielappu, Watawalage Selenchiappu, and others	0	3	0	0	1	68
770	Navisigahawatta-addara	Payiyagalage Andrisappu and others	2	2	0	1	0	60
771	Kaikawalwela	Payiyagalage Andrisappu, Luwis Appu, and others	0	3	30	0	1	5
772	Gedarawatta-addarawela	Alisandarage Babichan Appu and others	1	1	0	0	2	80
773	Kaikawalwelaowita	Kottahachchikankanange Don Hendrik Appu and others	0	2	10	0	0	9
774	Kaikawalwelaliyadda	do.	0	2	10	0	0	9
775	Maguruhennegoipala	Liyanawattege Don Peduru and others	0	2	20	0	1	40
776	Kokwalakatiyadda	do.	0	0	30	0	0	3
777	Do.	Kottahachchikankanange Don Hendrik Appu and others	0	0	30	0	0	3
778	Talapatnatuwegoiipola	Payiyagalage Dines and others	0	2	0	0	0	8
779	Ilanganwatta-addara	Alisandarage Mendis Appu and others	0	2	20	0	1	0
780	Arambe-addaraliyadda.	Payiyagalage Samiel Appu, Rajage Samiel Appu, and others	0	2	20	0	1	0
781	Mahaliyadda	Kottahachchikankanange Hendrick Appu and others	0	2	20	0	1	0
782	Kadurugahawelalanga	do.	0	1	10	0	0	5
783	Olaganduwa-addara	Rajage Don Samiel Appu and others	0	1	10	0	0	5
784	Galagawaliyadda	Don Babichan de Silva, Bandariagoda, Police Officer, and others	0	2	0	0	0	8
785	Dawatagahamananeowita	Alisandarage Bunjappu and others	0	1	20	0	0	6
786	Dawatagahamananeowita	Akuratiyegamage Eddoris Appu, Arnolis Appu, and others	0	2	20	0	1	0
787	Dawatagahamananeudumulla	Kottahachchige Ero Appu and others (Galhenakankanange Poru Appu and others dispute)	0	3	0	0	1	2
788	Dawatagahamananeowita	Watawalage Selenchi Appu	0	1	10	0	0	5
789	Olaganduwa-addaraotukurunupahegoipala	Kottahachchikankanange Don Hendrik Appu and others	0	1	10	0	0	5
790	Maguruhenagoipola	Kottahachchige Ero Appu, Alisandarage Bastiyan Appu, Don Porolis de Silva Senanaika, Payiyagalage Andris Appu, and others	1	3	20	0	3	0
791	Kaikawalwelaudumulla	Don Davith Samaranaika, Vidane Arachchi, and others	0	2	20	0	1	0
792	Kaikawalwelaudumulleowita	Rajage Don Samiel Appu, Galhenakankanange Porolis Appu, and others	1	3	0	0	2	8
793	Kommalawatta-addara	Kottahachchikankanange Don Hendrik Appu and others	0	2	10	0	0	9
794	Do.	Don Babichan de Silva Bandariagoda, Police Officer, and Galatarage Sulanchi Appu	0	1	20	0	0	6
795	Godaudawatta-addara	Galatarage Sulanchi Appu and others	0	1	20	0	0	6
796	Delgahagoda-addaraowita	Kottahachchige Seneris Appu	0	0	30	0	0	3
797	Delgahagoda-addara	Weraniyagodage Agiris and others	0	2	10	0	0	9
798	Kirimetiliyadda	Galhenakankanange Porolis Appu, Rajage Don Samiel Appu, Walatan-tirigurunanselage Sinno Appu, and others	0	2	10	0	0	9
799	Kajugahalangaowita	Kottahachchige Dines, Eronis Appu, Mendis Appu, and others	0	2	10	0	0	9
800	Dolaudumullekajugahagoipola	Kottahachchige Mendis and others	0	1	20	0	0	6
801	Dolaudumullegoipola	Galatarage Sinno Appu and others	0	1	10	0	0	5
802	Paragahawatta-addaraowita	Galatarage Siddi Appu and others	0	3	30	0	1	5
803	Watta-addaramahaliyadda	Galatarage Sulanchi Appu, Payiyagalage Andris Appu, Kaikawalage Mendis Appu, and others	0	1	20	0	0	6
804	Digana-addaraudumulla	Payiyagalage Babichan Appu, Samel Appu, and others	0	1	10	0	0	5

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.				
			A.	R.	P.	A.	P.	K.	Rs.	c.
805	Olaganduawatta-addaraowita	Kottahachchige Seneris Appu, Henakankanage Samel Appu	0	2	20	0	1	0	1	40
806	Mullayawatta-addara	Kaikawalage Edo and Don Babichan de Silva, Police Officer	0	1	10	0	0	5	0	70
807	Do.	Habakkalakankanage Davith and others	0	0	30	0	0	3	0	42
808	Mullayawatta-addaramahaliyadda	Don Karolis Jayasundara and others	1	3	20	0	3	0	4	20
809	Lindamulawattabadakumbura	Don Babichan de Silva Bandarigoda Police Officer	1	2	0	0	2	4	3	36
810	Bakmigahawatta-addaramuttettuwa	Rajage Don Samiel Appu	0	2	20	0	1	0	1	40
811	Galpottawatta-addarakumbura	do.	0	0	15	0	0	1½	0	21
812	Diganaddarawela or Bikliyadda	Don Babichan de Silva, Police Officer	0	2	10	0	0	9	1	26
813	Diganaddarawela or Mahaliyadda	Payiyagalage Andris and others	0	2	10	0	0	9	1	26
814	Galliyadda or Welapahalaliyadda	do.	0	1	0	0	0	4	0	56
815	Tuppahigeliyadda	Galatarage Sulanchi Appu and others	0	2	20	0	1	0	1	40
816	Arachchigeliyadda	D. C. de Alwis, late Vidane Arachchi, and others	0	3	30	0	1	5	2	10
817	Tunhawula	Habakkalakankanage Don Davith and others	3	3	0	1	2	0	8	40
818	Arachchigeliyadda	D. C. de Alwis, late Vidane Arachchi, and others	0	2	20	0	1	0	1	40
819	Dolaudumulleihalakattiya	Kottahachchige Babichan Appu and others	0	1	20	0	0	6	0	84
820	Iddagodagewatta-addara Ranawakagewatta-addara	Iddagodage Girappu, Suraneri, and others	1	1	10	0	2	1	2	94
821	Olaganduwa-addaraudumullegoipala	Welatantirigurunanselage Sinno Appuhami and others	0	2	20	0	1	0	1	40
822	Galpottewalaliyadda	D. C. de Alwis, late Vidane Arachchi	0	0	30	0	0	3	0	42
<i>Habakkala.</i>										
823	Yakadewatta-addara or Lindamulawatta-addara	Kaikawalage Hendrik Apu, Bentarahabakkalage Mendis, Paranamanage Selenchi, and others	2	0	0	0	3	2	4	48
824	Welatantirigewatta-addarawela	Don Karolis de Alwis Samaradiwakara Jayasundara, Tambavitagurunanselage Suderi, and others	0	1	20	0	0	6	0	84
825	Madegewatta-addara	Payiyagalage Babunjappu and others	0	1	20	0	0	6	0	84
826	Peragahawatta-addara	Kaikawalage Hendrik and others	0	0	30	0	0	3	0	42
827	Ambalanbokkekeliganaliyadda	Welatantirigurunanselage Charles Appuhami and others	0	0	30	0	0	3	0	42
828	Welatantirigewatta-addarawela	Don Karolis de Alwis Samaradiwakara and others	1	1	0	0	2	0	2	80
829	Humbukakgeliyadda	Don Karolis de Alwis Samaradiwakara Jayasundara and others	0	1	10	0	0	5	0	70
830	Madamegewatta-addara	Payiyagalage Andris and others	0	3	30	0	1	5	2	10
831	Paragahawatta-addara	Kaikawalage Hendrik and others	0	2	10	0	0	9	1	26
832	Mahagedarawatta-addara	Welatantiri Gurunnanselage Don Charles, and others	3	3	0	0	6	0	8	40
833	Mahagedarawatta-addaramuttettuwa	do.	1	0	20	0	1	8	2	52
834	Kankatuliya	do.	1	0	20	0	1	8	2	52
<i>Gonagala.</i>										
835	Welituduwoewita	Henege Karamanis, Babanis Appu, and others	2	2	0	0	4	0	5	60
836	Welipatakumbura	Henege Girappu and others	1	3	20	0	3	0	4	20
837	Do.	Henege Don Andris Appu, Henekankanage Babappu, and others	3	3	0	0	6	0	8	40
838	Hinelapitakumbura	Henekankanage Don Luwis or Pettoappu and others	5	1	10	0	8	5	11	90
839	Tanaheneudumulla	Henege Don Karamanis Appu, Henekankanage Babappu, and others	3	0	20	0	5	0	7	0
840	Moragahaudumulla	Henege Don Andris, Baron de Silva Police Officer, and others	4	1	20	0	7	0	9	80
841	Mahatmayinnegoipala	Benjamin Perera Sriwardana, Henekankanage Babappu (Don Hendrik Munasinha and others claim a portion)	3	3	0	0	6	0	8	40
842	Do.	Henege Mendis Appu and Henekankanage Babappu	0	1	10	0	0	5	0	70
843	Nindeliyadda	Henege Babachchi, Suwandi, Henekankanage Babappu, and others	1	1	0	0	2	0	2	80
844	Hinelamodaragoipala	Kana-arachchige Andris Appu, Hendrik Appu, and others	1	1	0	0	2	0	2	80
845	Gonagalawelegoipala	Don Davith Samaranaike, Vidane Arachchi, Punchihewage Samel Appu, and others	1	2	0	0	2	4	3	36
846	Palamegoipala	Henege Andris Appu, Kana-arachchige Don Andris Appu, Mullege Aron, and others	1	1	10	0	2	1	2	94
847	Punchihewagegoipala	Henege Haramanis Appu, Adirian Appu, and others	1	1	30	0	2	3	3	22

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.				
			A.	R.	P.	A.	R.	c.		
848	Henegegoipala	Henege Karamanis Appu, Lutwis Appu, and others	2	2	0	0	4	0	5	60
849	Mahawidanamuttettuwa	Don Adrian Amarasekara Gunawardana, Mudaliyar	3	3	0	0	6	0	8	40
850	Mahagedarawatta-addara	Kana Arachchige Don Andris Appu and others	1	1	10	0	2	1	2	94
851	Owitakumbura	Punchihewage Selenchi Appu and others	0	1	10	0	0	5	0	70
852	Do.	Witanage Mendis Appu and others	0	2	10	0	0	9	1	26
853	Do.	Kandaudage Babappu and others	0	1	10	0	0	5	0	70
854	Do.	Henage Don Karamanis Appu	1	3	20	0	3	0	4	20
855	Kana Arachchigewatta-addara	Kana Arachchige Don Andris Appu, Sinno Appu, and others	1	3	20	0	3	0	4	20
856	Do.	Don Adrian Amarasekara Gunawardana, Mudaliyar	1	3	20	0	3	0	4	20
857	Punchihewagegoipala	Punchihewage Endappu and others	0	2	20	0	1	0	1	40
858	Dombagahawatta-addara	Henage Babappu, Selenchi or Siman Appu, and others (Mullevitanage Andris, H. V. Sinno Appu, and others also claim)	0	3	0	0	1	2	1	68
859	Elaegodaowita	Punchihewage Selanchi Appu and others	0	1	30	0	0	7	0	98
860	Do.	Vitanage Mendis Appu and others	0	3	30	0	1	5	2	10
861	Do.	Kandaudage Babappu and others	0	1	30	0	0	7	0	98
862	Do.	Punchihewage Selanchi Appu and others	0	0	20	0	0	2	0	28
863	Goyiwelkumbura	Vitanage Mendis Appu and others	0	1	10	0	0	5	0	70
864	Do.	Kandaudage Babappu and others	0	1	0	0	0	4	0	56
865	Pitigalagekumbura	Pitigalage Girappu and others	0	0	30	0	0	3	0	42
866	Pitigalagegoipalekattiya	Don Adriyan Amarasekara Gunawardana, Mudaliyar	0	0	30	0	0	3	0	42
867	Kalugalowita	Henage Janisappu, Bachchi Appu, and others	0	1	20	0	0	6	0	84
868	Henagegoipala	Henage Don Karamanis Appu, Sadriss Appu, and others	0	2	10	0	0	9	1	26
869	Kalugalowita	Henage Babappu, Balappu, and others	0	2	0	0	0	8	1	12
870	Do.	Pitigalage Adiriyana Appu	0	0	20	0	0	2	0	28
871	Do.	Don Adriyan Amarasekara, Mudaliyar	0	0	20	0	0	2	0	28
872	Dehula	Henage Karamanis Appu, Babachchi Appu, and others	0	2	10	0	0	9	1	26
873	Kirilla-attepahalakattiya	Punchihewage Selenchiappu and others	0	0	20	0	0	2	0	28
874	Do.	Witanage Mendis Appu and others	0	1	0	0	0	4	0	56
875	Do.	Kandaudage Babappu and others	0	0	20	0	0	2	0	28
876	Do.	Henage Don Karamanis Appu, Sadriss Appu, and others	1	0	30	0	1	9	2	66
877	Medaudumulleowita	Henage Don Karamanis Appu, Baron de Silva, Police Officer, and others	6	1	0	2	2	0	14	0
878	Do.	Punchihewage Selenchi Appu, Ado Appu, and others	1	0	30	0	1	9	2	66
879	Do.	Henage Andris, Kana Arachchige Eddoris, and others	0	2	20	0	1	0	1	40
880	Ihalakattiya or Etawalakumbura	Kana Arachchige Don Hendrik Appu, Endoris Appu, Punchihewage Selenchi Appu, Henage Andris Appu, and others	2	3	30	0	4	7	6	58
881	Muttettuwemedaudumullaowita	Kana Arachchige Hendrik Appu, Punchihewage Selanchi Appu, and others	1	2	10	0	2	5	3	50
882	Gonagaleyayegoiwelbissegopala	Henage Babappu, Selenchi <i>alias</i> Siman Appu, and others (also claimed by Mulle Vidanalage Aron and others)	0	1	20	0	0	6	0	84
883	Mahagedarawatta-addaraowita	Henage Babappu, Janis Appu, Suwandi Appu, and others	0	2	20	0	1	0	1	40
884	Do.	Henage Andris Appu, Harmanis Appu, and others	2	2	0	0	4	0	5	60
885	Talagasduweowita	Henage Andris Appu, Mendis Appu, and others	1	3	20	0	3	0	4	20
886	Gonagalawelagoipala	Gonagala Vitanage Babanis Appu, Henage Balappu, Punchihewage Babanis Appu, and others	3	3	0	0	6	0	8	40
887	Sinnakkaragoipala	Henage Balappu, Punchihewage Babanis, Vitanage Babanis, and others (also claimed by Baddegama Vidanalage Don Drick, Leanawattege Pedru, and others)	1	1	10	0	2	1	2	94
888	Godellakumbura	Henage Babappu, Don Andris Appu, Mendis Appu, and others	2	2	0	1	0	0	5	60

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
889	Godellekumbura	Gonagala Vitanage Suranahami and others	2 2 0	1 0 0	5 60
890	Do.	Punchihewage Selenchi Appu and others	0 2 20	0 1 0	1 40
891	Do.	Kandaudage Babappu and others	0 2 20	0 1 0	1 40
892	Galtuduwe-elapitaowita	Henage Andris Appu, Harmanis, Selenchi Appu, Punchihewage Karamanis, and others	2 2 0	1 0 0	5 60
893	Nilidureowita	Henekankanange Babappu, Punchihewage Aberan Appu, and others	2 2 0	1 0 0	5 60
894	Madduelapitanilindurepunchihewagegoipala	Henage Don Andris Appu, Punchihewage Karamanis Appu, and others	1 1 0	0 2 0	2 80
895	Nilindureowita	Gonagala Vitanage Surathahami and others	0 2 20	0 1 0	1 40
896	Do.	Punchihewage Selenchi Appu and others	1 1 10	0 0 5	0 70
897	Do.	Kandaudage Babappu and others	0 1 10	0 0 5	0 70
898	Madduelapitagoipala	Punchihewage Balappu, Gonagala Vitanage Babappu, and others	1 1 0	0 2 0	2 80
899	Do.	Henage Balappu	1 1 0	0 2 0	2 80
900	Kadolgahayatagoipala	Gonagala Vitanage Sian Appu, Mendis Appu, Punchihewage Selenchi Appu, Endris, and others	0 2 20	0 1 0	1 40
901	Nilindurehenegoipala	Henage Babappu, Don Andris Appu, Mendis Appu, and others	0 2 20	0 1 0	1 40
902	Nilinduregoipala	Tichohami, widow of Punchihewage Daniel, and others	1 3 20	0 3 0	4 20
903	Gangamoderagegoipala	Punchihewage Thelenis <i>alias</i> Selenchi Appu, Amalage Samel Appu, and others	2 1 0	0 3 6	5 4
904	Ganga-addaragoipala	Punchihewage Samel, Babuchanhami, widow of Emanis	0 2 20	0 1 0	1 40
905	Do.	Gonagala Vitanage Sian, P. Dochanappu, B. Pettappu	0 2 30	0 1 1	1 54
906	Nilinduregoipala	Punchihewage Andris Appu and others	1 1 0	0 2 0	2 80
907	Do.	Gonagala Vitanage Babappu and Sanchihami	0 1 20	0 0 6	0 84
908	Do.	Adrian Perera Siriwardana, Kornelis Perera Siriwardana	2 2 0	1 0 0	5 60
909	Do.	Vitanage Mendis Appu	0 1 10	0 0 5	0 70
910	Nilinduremadakumbura	Rajage Adrian Appu and others	0 2 20	0 1 0	1 40
911	Nilindure	Vitanage Sian Appu, Punchihewage Endappu	1 1 0	0 2 0	2 80
912	Pitigalagewatta-addara	Pitigalage Andris and others	0 2 20	0 1 0	1 40
913	Do.	Don Adrian Amerasekera Gunawardana, Mudaliyar	0 2 20	0 1 0	1 40
914	Watta-addaragoipala	Pitigalage Andris Appu, Amalage Mendis, and others	1 3 20	0 3 0	4 20
915	Pitigalagewatta-addaragoipala	Don Adrian Amerasekera Goonewardana, Mudaliyar	1 3 20	0 3 0	4 20
916	Mahaduwwewatta-addara	Henage Andris Appu, Balappu, and others	1 1 0	0 2 0	2 80
917	Henegegoipala	Henage Don Andris Appu, Girappu, Mendis, Henekankanange Don Dias, and others	3 0 20	1 1 0	7 0
918	Maduelamodaragoipala	Bentarahenage Harmanis, Sardiel Appu, Henage Babappu, Andris, and others	0 2 20	0 1 0	1 40
919	Duwa-addargopala	Henage Harmanis Appu, Punchihewage Siman Appu, and others	5 0 0	2 0 0	11 20
920	Amaragewatta-addara	Henage Harmanis Appu, Mendis Appu, Punchihewage Davith Appu, Karamanis Appu, and others	5 0 0	2 0 0	11 20
921	Deltuduwwewatta-addara	Gonagalavitanage Mendis Appu and others	0 2 20	0 1 0	1 40
922	Vitanagewatta-addara	Vitanage Babanis Appu, Samel Appu, and others	1 1 0	0 2 0	2 80
923	Deltuduwwewatta-addaragoipala	Punchihewage Selenchi Appu and others	0 3 30	0 1 5	2 10
924	Do.	Vitanage Mendis Appu and others	1 3 20	0 3 0	4 20
925	Do.	Kandaudage Babappu and others	0 3 30	0 1 5	2 10
926	Watta-addara	Punchihewage Selenchi Appu	0 2 30	0 1 1	1 54
927	Duweaddara	Punchihewage Sadrus Appu, Aberan Appu, Henage Andris, and others	2 1 30	0 3 9	5 46
928	Nilangatuduweaddara	Henage Saradiel, Janis Appu, Babappu, Andris, Bentarahenage Endappu, Harmanis, and others	1 2 10	0 2 5	3 50
929	Diwuleyayewita	Henage Don Aberan	0 1 10	0 0 5	0 70

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
920	Diwuleyayekattiya	Henage Mendis, Punchihewage Sadris Appu, and others	0 2 20	0 1 0	1 40
931	Diwuleyayeowita	Henage Babunjappu, Tonanappu, and others	0 2 20	0 1 0	1 40
932	Diwuleyayegoipala	Punchihewage Selenchi Appu	0 2 20	0 1 0	1 40
933	Nilangatuduweaddarahenegoipala	Henege Karamanis Appu	0 2 30	0 1 1	1 54
934	Do.	Henekankanange Luwis and others	0 2 30	0 1 1	1 54
935	Do.	Henege Mendis Appu	0 2 30	0 1 1	1 54
936	Do.	Henege Babappu	0 2 30	0 1 1	1 54
937	Nilangatuduwa-addara	Punchihewage Selenchi Appu	0 2 30	0 1 1	1 54
938	Diwuleyayegoipala	Punchihewage Selenchi Appu and others	0 2 20	0 1 0	1 40
939	Do.	Vitanage Mendis Appu and others	1 1 0	0 2 0	2 80
940	Do.	Kandaudage Babappu and others	0 2 20	0 1 0	1 40
941	Diwuleyayeowita	Punchihewage Selenchi Appu and others	0 1 10	0 0 5	0 70
942	Do.	Vitanage Mendis Appu and others	0 2 20	0 1 0	1 40
943	Do.	Kandaudage Babappu and others	0 1 10	0 0 5	0 70
944	Diwuleyayegoipala	Gonagala Vitanage Babanis and others	0 2 20	0 1 0	1 40
945	Do.	Punchihewage Babanis Appu and others	0 2 20	0 1 0	1 40
946	Do.	Gonagala Vitanage Babappu, Punchihewage Balappu, and others	0 2 20	0 1 0	1 40
947	Punchihewagegoipala	Punchihewage Selenchi Appu, Davith Appu, Sadris, Henege Don Aberan, Don Andris, Girappu, and others	2 1 30	0 3 9	5 46
948	Do.	Henege Andris Appu, Karamanis Appu, and others	0 2 10	0 0 9	1 26
949	Do.	Punchihewage Davith Appu, Thedis Appu, and others	0 3 30	0 1 5	2 10
950	Nilangatuduwa-addara	Pitigalage Andris Appu, Amalage Thedis Appu	0 2 20	0 1 0	1 40
951	Nilangatuduwa-addaraowitakattiya	Don Adrian Amerasekera Gunawardana, Mudaliyar	0 2 20	0 1 0	1 40
952	Do.	Bentarahenege Koraneri Appu	1 3 20	0 3 0	4 20
953	Deltuduwa-addaraowita	Punchihewage Selenchi Appu and others	0 1 10	0 0 5	0 70
954	Do.	Vitanage Mendis Appu and others	0 2 20	0 1 0	1 40
955	Do.	Kandaudage Babappu and others	0 2 20	0 1 0	1 40
956	Gonagalawelaela-addara	Punchihewage Selenchi Appu, Vitanage Mendis Appu, and others	1 1 0	0 2 0	2 80
957	Diwuleyaya	Gonagala Vitanage Surathahami	0 3 0	0 1 2	1 68
958	Do.	do.	0 3 0	0 1 2	1 68
959	Do.	Henege Andris Appu	0 2 10	0 0 9	1 26
960	Do.	Henege Andris Appu, Punchihewage Selenchi Appu	0 3 0	0 1 2	1 68
961	Do.	Punchihewage Sando Appu	0 2 10	0 0 9	1 26
962	Do.	Punchihewage Karamanis Appu	0 1 20	0 0 6	0 84
963	Do.	Punchihewage Endris, Janis Appu, and others	0 2 10	0 0 9	1 26
964	Nilindureowita	Henege Don Lewis	0 3 0	0 1 2	1 68
965	Diwuleyayeowita	Punchihewage Selenchi Appu	0 3 30	0 1 5	2 10
966	Diwuleyayegoipala	Punchihewage Sando Appu	0 2 10	0 0 9	1 26
967	Diwuleyayekumbura	Udagekankanange Isan Appu on behalf of Prolis	0 3 0	0 1 2	1 68
968	Diwuleyaye-elapitawela	Henege Don Aberan	0 2 10	0 0 9	1 26
<i>Mullegoda.</i>					
969	Apullanatotalangabogahayatikaragoipala	Udagekankanange Karamanis Appu and others	1 1 0	0 2 0	2 80
970	Appullanatotaudumulla	Saputantrige Pedrickappu, Udagekankanange Karamanis Appu, and others	1 1 20	0 2 2	3 8
971	Appullanatotalagalagawa	Henege Don Aberan and others	1 2 10	0 2 5	3 50
972	Killagahaudumulla	Gonagalavitnange Sian Appu	0 2 10	0 0 9	1 26
973	Do.	Udagekankanange Isan Appu, and also claimed by Saputantri Pedrick and others	1 3 20	0 3 0	4 20
974	Do.	Henege Don Aberan and others	0 3 30	0 1 5	2 10
975	Galpottewatta-addara	Gonagala Vitanage Hendo Appu and others	1 0 20	0 1 8	2 52
976	Crown Land	Punchihewage Adoappu and others	1 1 0	0 2 0	2 80
977	Boltoduweanagiyawatta-addaraowita	Nipunachari Andaberakara Ukkira and others	1 1 0	0 2 0	2 80
978	Gurugewatta-addara	Wickrama-achige Dionis and others, also claimed by Nipunachari Ukkira	0 1 20	0 0 6	0 84
979	Berawagodawatta-addara	Pawuluwachari Punchigira and others	1 2 10	0 2 5	3 50
980	Delgahaowita	Pawuluwawari Punchigira, Iswarawari Dona, and others	1 3 20	0 3 0	4 20

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
981	Tuduwewella-addarakumbura	Udagekankanange Karamanis Appu, Saputantrige Pedrick, and others	0 3 30	0 1 5	2 10
982	Do.	Saputantrige Pedrick, and others	0 3 30	0 1 5	2 10
983	Paruhuwela	Henege Don Aberan and others	1 0 35	0 1 9½	2 73
984	Do.	Udagekankanange Isan Appu and others	2 1 30	0 3 9	5 46
985	Do.	Gonagalavitanage Elias and others	0 3 30	0 1 5	2 10
986	Do.	C. de Silva	0 1 5	0 0 4½	0 63
987	Do.	Udagekankanange Don Karamanis and others	1 0 20	0 1 8	2-52
988	Kurundugasduwewatta-addara	Saputantrige Pedris and others	1 2 10	0 2 5	3 50
989	Dickelawela	Saputantrige Pedrick, Udage Kankanange Karmanis, and others	1 2 0	0 2 4	3 36
990	Do.	Udagekankanange Nikulas Appu and others	0 1 20	0 0 6	0 84
991	Kurundugahabissa	Udagekankanange Harmanis Appu and others	1 0 10	0 1 7	2 38
992	Do.	Don Arnolis Abraham Weda-appuhami, Ebert Vandebona, and James Peter de Silva	1 1 20	0 2 2	3 8
993	Do.	Walakuluge Sian Appu and others	1 3 20	0 3 0	4 20
994	Dickelawelakumbura	Udagekankanange Don Hendrick Appu and others	2 3 10	0 4 5	6 30
995	Do.	Mullege Agiris Appu and Udagekankanange Nikulas Appu	2 0 30	0 3 5	4 90
996	Massalagewatta-addaraowita	Massalage Thedis Appu and others	2 1 30	0 3 9	5 46
997	Dickelawela	Saputantrige Andris and others	0 3 30	0 1 5	2 10
998	Do.	Wickramachige Endappu, Agiris Appu, and others	1 3 20	0 3 0	4 20
999	Galpottawatta-addara	Saputantrige Pedrick and others	0 3 30	0 1 5	2 10
1000	Berawagodawatta-addara	do.	1 1 0	0 2 0	2 80
1001	Hiwannawatta-addara	Henege Don Aberan and others	1 1 0	0 2 0	2 80
1002	Massalagewatta-addaraowita	Massalage Thedis Appu and others	5 0 0	0 8 0	11 20
1003	Kandaudagewatta-addara	Kandaudage Adrian Appu, Babappu, and others	0 3 30	0 1 5	2 10
1004	Ambagahawatta-addarakumbura.	Udagekankanange Karmanis Appu, Isan Appu, and others	3 0 20	1 1 0	7 0
1005	Watta-addarawelipatandumulla	Gonagalavitanage Bab Appu and others	0 2 20	0 1 0	1 40
1006	Pokunawalagodawatta-addaranegenaikumbura	Walakuluge Sian Appu and others	0 3 0	0 1 2	1 68
1007	Pokunawalagodawatta-addarabasnairakumbura	Walakuluge Sianappu, Mullege Agiris Appu, and others	0 2 20	0 1 0	1 40
1008	Pokunuwalagodawatta-addaraowita	Saputantrige Pedrick, Wickramarachige Babachi Appu, and others	0 2 20	0 1 0	1 40
1009	Mullegekereowita	Henege Don Aberan Appu and others	3 3 0	0 6 0	8 40
1010	Do.	Henege Don Andris Appu and others	3 3 0	0 6 0	8 40
1011	Do.	Mullevidanelage Prolis Appu, Horawalavitanage Juwanis Appu, and others	3 3 0	0 6 0	8 40
1012	Do.	Saputantrige Pedrick Appu, Wickramachige Dines Appu, and others	0 2 10	0 0 9	1 26
1013	Isimpatakereowita	Don Arnolis Abraham Weda-appuhami, Ebert Vandebona, James Peter de Silva	0 2 10	0 0 9	1 26
1014	Mullemanawatukeraowita	do.	0 2 10	0 0 9	1 26
1015	Mirisseeelabodaowita	do.	0 1 10	0 0 5	0 70
1016	Do.	do.	0 1 10	0 0 5	0 70
1017	Mahalianagegoipala	do.	0 1 10	0 0 5	0 70
1018	Galgodabasnairapetteginpatayaya	do.	0 2 10	0 0 9	1 26
1019	Manawatuelapita	Massalage Thedis and others	0 1 10	0 0 5	0 70
1020	Manawatukereowita	Punchihewage Selenchi Appu and others	0 2 20	0 1 0	1 40
1021	Do.	do.	1 1 0	0 2 0	2 80
1022	Mirissekereowita	do.	0 3 30	0 1 5	2 10
1023	Manawatuelabodakerenowita	Charles de Silva	0 1 10	0 0 5	0 70
1024	Wellabodakerenowita	do.	0 1 10	0 0 5	0 70
1025	Kanahentotakerenowita	do.	1 1 0	0 2 0	2 80
1026	Manawatuelabodakerenowita	Punchihewage Babanis Appu, Henege Karo Appu, and others	1 1 0	0 2 0	2 80
1027	Mirissee-elabodakerenowita	Punchihewage Sadris Appu, and others	0 2 10	0 0 9	1 26
1028	Do.	Udagekankanange Isan Appu and others	0 3 0	0 1 2	1 68
1029	Bentangepandura	Henege Don Andris Appu and others	0 3 30	0 1 5	2 10
1030	Rilamulla alias Galaduwekadola	Udagekankanange Koraneri Appu	1 3 20	0 3 0	4 20
1031	Dickelawela	Gonagalavitanage Sian Appu and others	0 3 0	0 1 2	1 68
<i>Galagama.</i>					
1032	Totabodawatta-addara	Arumandaradahewage Bastian and Totaharadage Adiria	3 3 0	0 6 0	8 40
1033	Do.	Totaharadage Bastia and others	1 3 20	0 3 0	4 20
1034	Yalagammulleowita	Arumandaradahewage Bastia and others	2 3 10	0 4 5	6 30

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual
			A. R. P.	A. P. K.	Instalment for 10 years. Rs. c.
1035	Pingewatta-addaraowita	Amalage Babappu, Thedis, Kahagalage Agis, and others	2	0 30	0 3 5 4 90
1036	Ruwanpuragewatta-addaraowita	Amalage Thedis, Kahawege Andris, and others	1	1 0	0 2 0 2 88
1037	Yalagamweleowita	Nallage Siman Appu and others	0	3 30	0 1 5 2 10
1038	Do.	Arumandaradahewage Bastia and others	3	1 30	0 5 5 7 70
1039	Do.	Arumandaradahewage Bastia, Salma, and others	6	3 20	2 3 0 13 40
1040	Ihalaudumulla	Totege Udaris Appu	0	1 20	0 0 6 0 84
1041	Kurunduwatta-addaraowita	Totege Sadrus Appu and others	0	3 30	0 1 5 2 10
1042	Appullanatotaowita	Arumandaradahewage Salma, Watawalage Don Siman, Mahaweediyaage Aberan, and others	1	0 0	0 1 6 2 24
1043	Do.	Arumandaradahewage Bastia and others	1	2 0	0 2 5 3 50
1044	Galagawawelaowita	Arumandaradahewage Bastia, Singapulige Singa, and others	9	1 20	3 3 0 21 0
1045	Galagamwellameddegoipala	Henege Don Aberan Appu; also claimed by Leyawannege Peduru and others	2	1 0	0 3 6 5 4
1046	Galagamwelleowita	Udugekankanange Don Nikulas and others	1	0 0	0 1 6 2 24
1047	Galagamwela	Mullage Agiris Appu and others	0	2 20	0 1 0 1 40
1048	Do.	Wickrama Achchige Endappu and others	0	3 30	0 1 5 2 10
1049	Galagamwelaowita	Paiyagalage Saranchi and others	1	0 20	0 1 8 2 52
1050	Do.	do.	0	2 20	0 1 0 1 40
1051	Do.	Arumandaradahewage Salma, Bettagodaradage Bastia, and others	1	3 20	0 3 0 4 20
1052	Do.	do.	0	2 20	0 1 0 1 40
1053	Watta-addaraowita	Arumandaradahewage Thomisa and others	1	2 10	0 2 5 3 50
1054	Galagamwelaowita	Amalage Siman, Thelenis Appu, and others	1	0 20	0 1 8 2 52
1055	Pokunawala-addara	Kosgodage Podisinno Appu and others	0	2 0	0 0 8 1 12
1056	Galagamwela	Mullege Agiris Appu and others	0	2 20	0 1 0 1 40
1057	Malgala-aineowita	Udagekankanange Isanappu and others	0	3 0	0 1 2 1 68
1058	Galagamwelepitakereowita	Henege Punchiappu and others	0	1 20	0 0 6 0 84
1059	Galagamwele alias Kereneowita	Amalage Babappu, Thedisappu, Kahalage Andris, and others	1	3 20	0 3 0 4 20
1060	Galagamwelekereowita	Massalage Thedis Appu and others	0	1 0	0 0 4 0 56
1061	Do.	Nallage Siman Appu, Thelenis Appu, and others	0	2 10	0 0 9 1 26
1062	Do.	do.	1	3 20	0 3 0 4 20
1063	Do.	C. D. de Silva	2	2 0	0 4 0 5 60
1064	Do.	Arumandaradahewage Salma and others	3	0 20	0 5 0 7 0
1065	Do.	do.	0	2 10	0 0 9 1 26
1066	Do.	Maggonaradage Adonchia, Halwapeyankararadage Babanisa and others	0	2 10	0 0 9 1 26
1067	Do.	Wickramatileka Mudalige Don Adrian, Amalage Juwan, and others	1	2 30	0 2 7 3 78
1068	Do.	do.	1	0 0	0 1 6 2 24
1069	Do.	Kana-arachchige Babappu, and others	0	1 10	0 0 5 0 70
1070	Do.	Totaharadage Micha and others	0	1 10	0 0 5 0 70
1071	Do.	Arumandaradahewage Thomisa and others	0	3 0	0 1 2 1 68
1072	Do.	do.	0	1 10	0 0 5 0 70
1073	Do.	Arumandaradahewage Bastia and others	0	1 20	0 0 6 0 84
1074	Do.	Arumandaradahewage Juwa and others	0	2 10	0 0 9 1 26
1075	Tanahenetotakadola	Arumandaradahewage Bastian and Salma	0	3 0	0 1 2 1 68
1076	Kokatiyakolamullakadola	Amalage Juwanappu	0	1 20	0 0 6 0 84
1077	Do.	Idampitiyage Baronchi Appu, Kosgodage Podisinnoappu, and others	1	0 20	0 1 8 2 52
1078	Galagamwelaowita	Maggonaradage Adonchia and others	0	3 0	0 1 2 1 68
1079	Maha-arambewatta-addaraowita	Paranakankanange Mathes Appu and others	0	2 10	0 0 9 1 26
1080	Bakinigahaowita	Henekapurallage Heradis Appu and others	0	1 10	0 0 5 0 70
1081	Tudupata-watta-addaraowita	Paranakankanange Mathes Appu and others	0	2 30	0 1 1 1 54
1082	Tudupatawatta-addara	Mahasamillage Don Bastian and others	0	3 0	0 1 2 1 68
1083	Arambewatta-addaraowita	Paranakankanange Mathes Appu and others	1	0 20	0 1 8 2 52

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual
			A.	R.	P.	Instalment for 10 years.
			A.	P.	K.	Rs. c.
1084	Pinnehegewatta-addaraowita	Liyanawattege Pedru and others	0	1	10	0 84
1085	Merinnagewatta-addaraowita	Henekapurallage Peeris Appu and others	0	0	15	0 21
1086	Habakkalagewatta-addara	Iddagodage Pethan Appu and others	0	1	20	0 84
1087	Kadakkuttigewatta-addaraowita	Don Johanis Abeywickrama and others	0	1	10	0 70
1088	Do.	Walakuluge Oraliyas and others	0	2	10	1 26
1089	Edandewatta-adaraowita	Devanarayana Daviya and others	1	1	10	2 94
1090	Habakkalawatawalagewatta-addara	Watawalamaddumage Ranchi Appu and others	0	3	0	1 68
1091	Watawalagewatta-addara	Akuratiyege Arnolis and others	0	2	20	1 40
1092	Yakdehigewatta-addara	Watawalage Davith and others	0	1	20	0 84
1093	Kopidunwatta <i>alias</i> Okandewatta-addarawela	Habakkalahewage Juwanis Appu, Akuratiyegamage Arnolis and others	0	1	20	0 84
1094	Kopidunwatta-addara	Kottahachige Mendis Appu and others	0	1	20	0 84
1095	Nillawatta-addara	Paranamanage Sadris Appu and others	0	0	30	0 42
1096	Galpottewatta-addara	Hettige Sayaneris Appu and others	0	1	10	0 70
1097	Do.	Habakkalahewage Juwanis Appu and others	0	1	10	0 70
1098	Iddagodagewatta-addara	Iddagodage Juwanis and others	0	1	20	0 84
1099	Do.	Iddagodage Suraneris Appu and others	0	0	20	0 28
1100	Managewatta-addara	Hewamanage Selenchi and others	0	3	0	1 68
1101	Do.	Welatantri Gurunnanselage Charles Appuhami and others	1	0	35	2 73
1102	Kalugedarawatta-addara	Habakkalahewage Juwanis and others	0	0	35	0 49
1103	Managewatta-addarawela	Hettige Sadris Appu and others	1	0	20	2 52
1104	Palansurige Thedis Appu and others	Palansurige Thedis Appu and others	1	0	20	2 52
1105	Hettigewatta-addarawela	Hettige Sadris Appu and others	0	3	0	1 68
1106	Akadagewatta-addara	Kottachige Ero Appu and others	0	3	30	2 10
1107	Akadagewatta-addaramahaliadda	Mullevidanelage Aron Appu and others	0	1	20	0 84
1108	Mahawalapita	Mullevidanelage Prolis Appu and others	0	0	25	0 35
1109	Akadagewatta-addaragalgodā-addara	Akadage Karolis Appu and others	0	1	35	1 5
1110	Galgoda-addaraliadda	Kandabodachige Juwanis Appu and others	0	1	10	0 70
1111	Galgoda-addaraliadda	Kottachige Eronis Appu	0	0	30	0 42
1112	Akadagewatta-addaraliadda	Mullevidanelage Aron Appu and others	0	1	20	0 84
1113	Dolabadawatta-addaraudumulla	Mullevidanelage Prolis Appu and others	0	2	10	1 26
1114	Dolabadawatta-addara	Mullege Prolis Appu and others	1	1	10	2 94
1115	Akadegeewatta-addara	Liyanawattege Petanappu	0	0	30	0 42
1116	Bagiramullewatta-addara	Habakkalahewage Juwanis Appu and others	0	0	30	0 42
1117	Weddagalagewatta-addara	Hettige Samel Appu and others	1	0	20	2 52
1118	Akadagewatta-addara	Wanniachikkanange Davith Appu and others	0	2	10	1 26
1119	Unapanduralanga	Watawalakankanange Karolis and others	0	0	25	0 35
1120	Ankutuwalaowita	Kandauda-achige Juwanappu and others	0	2	10	1 26
1121	Do.	Akadage Karolis Appu and others	0	1	20	0 84
1122	Do.	D. H. de Silva Munasinha and others	0	2	10	1 26
1123	Do.	Alisandarage Andris and others	0	1	20	0 84
1124	Do.	Hettige Prolis Appu and others	0	1	5	0 63
1125	Galdarammleiyayankutuwalawita	Akadage Karolis and others	1	2	0	3 36
1126	Bibilekumbura	Sandranekatige Balaya and others	0	1	35	1 5
1127	Bibilegoipala	Sandranekatige Abiyasa and others	1	2	10	3 50
1128	Tudupata-addara	Akuratiye Gamage Eddoris and others	0	1	20	0 84
1129	Tudupata-addara <i>alias</i> Iddagodagewatta-addara	Iddagodage Suranolis and others	3	3	0	8 40
1130	Hettigewatta-addara	Watawalage Karo Appu and others	0	1	35	1 5
1131	Tikiriyawatta-addara	Assalage Adirian and others	0	1	20	0 84
1132	Do.	Don David Samaranaika, Vidane Arachchi, and others	0	0	30	0 42
1133	Acharigeliyadda	Habakkalakankanange Sinno Appu and others	0	0	30	0 42
1134	Potukolaliyadda	Liyanawattege Pedru and others	0	0	30	0 42
1135	Medagodawatta-addara	Wanniachi Amaris and others	0	1	10	0 70
1136	Medagodawatta-addarakatteyekumbura	Kottahachige Sandris and others	0	1	10	0 70
1137	Do.	Wanniachige Diselappu and others	0	1	10	0 70
1138	Do.	Liyanawattege Petanappu and others	0	1	10	0 70
1139	Do.	Akadage Karolis and others	0	0	30	0 42
1140	Do.	Malawara-arachige Prolis	0	1	20	0 84
1141	Danwattewalaudumulla	Galbodage Don Siman Munasinha Baron Appu	0	3	30	2 10
1142	Danwatte-claudumulla	Wanniachikkanange Amaris Appu	0	2	10	1 26



Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years. Rs. c.
			A.	R.	P.	
1143	Kalugalaudumulla	Kottahachige Mendis and others	0	2	10	0 0 9 1 26
1144	Elabodagorakagahaowita	Akuratiye Gamage Podisanno and others	1	0	20	0 1 8 2 52
1145	Kalugala Udumulla	Wannachikankanange Diselappu and others	1	0	20	0 1 8 2 52
1146	Do.	Galbodage Juwan Appu and others	1	3	20	0 8 0 4 20
1147	Kalugalaowita	Don Adrian Amerasekera Mudaliyar and others	3	0	30	1 1 1 7 14
1148	Kalugalaudumulla	Kottahachige Mendis and others	0	3	0	0 1 2 1 68
1149	Etawalamananeowita	Henekankanange Babappu and others	15	0	0	6 0 0 53 60
1150	Do.	do. do.	5	2	20	2 1 0 12 60
<i>Warakamulla.</i>						
1151	Udumulla	Walallawitige Ranhami and others	0	1	35	0 0 7 1 5
1152	Udumullakattiya	Don Davith Samaranaika, Vidana Arachchi, and others	0	3	30	0 1 5 2 10
1153	Do.	Munasinha Baron Appuhami and others	0	0	30	0 0 3 0 42
1154	Korawatta-addarawela	Merennage Hendrickappu and others	0	0	30	0 0 3 0 42
1155	Olagoda-addarawela	Sandaranekeatige Balaya and others	0	1	20	0 0 6 0 84
1156	Kapugewatta-addaraudumulla	Wellabage Ero Appu and others	0	1	20	0 0 6 0 84
1157	Do.	Don John and others	2	2	20	1 0 2 5 88
1158	Galwalaowita	Wellabage Ero Appu and others	0	0	30	0 0 3 0 42
1159	Do.	Wellabage Aberau Appu and others	2	1	30	0 3 9 5 46
1160	Do.	Wellabage Eroappu and others	0	2	10	0 0 9 1 26
1161	Do.	do.	1	2	0	0 2 4 3 36
1162	Welipatekumbura	Liyanawattege Pedru and others	1	3	20	0 3 0 4 20
1163	Do.	Paranakankanange Mathes and others	1	3	20	0 3 0 4 20
1164	Tunmodera <i>alias</i> Baraniyawalange	Don John and others	0	2	10	0 0 9 1 26
1165	Tundolevitiyegoipala	Jorsige Andris and others	0	2	10	0 0 9 1 26
1166	Do.	Mahasamillage Davith Appu and others	0	1	10	0 0 5 0 70
1167	Do.	W. Orlias and others	0	2	10	0 0 9 1 26
1168	Kolonnagegoipola	Sandaranekeatige Babanchiya and others	0	3	0	0 1 2 1 68
1169	Nindeliadda	Wellabage Aberan and others	0	1	20	0 0 6 0 84
<i>Hubakkala.</i>						
1170	Galgodageliadda	Galgodage Mendis and others	0	1	20	0 0 6 0 84
1171	Naigahapitiya-addara	Don Karolis Jayasundara and others	0	1	20	0 0 6 0 84
1172	Watawalagewatta-addaratunmodara	Pitiwalakankanange Nikulas and others	2	1	0	0 3 6 5 4
1173	Induruwewelatunmoderadehula	Don Davith Samaranaika, Vidana Arachchi, and others	0	3	0	0 1 2 1 68
1174	Induruwewelehettigeliadda	Pitiwalakankanange Don Nikulas and others	0	0	30	0 0 3 0 42
1175	Watawalagewatta-addara	Habakkalahewage Davith Appu	1	1	10	0 2 1 2 94
1176	Kadakkuttigewatta-addarawela	Don Johanis Abeyawikkrama and others	3	0	0	0 4 8 6 72
1177	Habakkalagewatta-addarawela	Iddagodage Don Dias and others	2	1	0	0 3 6 5 4
1178	Habakkalagewelatunmodarawela	Don Uranelis Abeyawikkrama	0	3	0	0 1 2 1 68
1179	Habakkalageweaparagahaowita	Magina-arachige Kalu Appu and others	1	0	20	0 1 8 2 52
1180	Habakkalagewelatunmodara	do.	0	2	10	0 0 9 1 26
1181	Hettigeliadda	Don Hendrick Munasinha and others	0	1	35	0 0 7 1 5
1182	Bagiramulleliadda	Paranamanage Sadris and others	0	1	20	0 0 6 0 84
1183	Bagiramulleeramudugahaliadda	Magina-arachchige Haramanis and others	0	1	20	0 0 6 0 84
1184	Hettigeliadda	Don Hendrick Munasinha and others	0	3	0	0 1 2 1 68
1185	Jorsigewatta-addara <i>alias</i> Udagewatta-addara	Don Juwanis Abeyawikkrama and others	0	1	20	0 0 6 0 84
1186	Merennagewatta-addarawela	Don Hendrick Munasinha and others	1	2	0	0 2 4 3 36
1187	Pinnehigewatta-addarawela	Liyanawattege Pedru and others	0	1	20	0 0 6 0 84
1188	Tudupatawatta-addarawela	Mahasamillage Odanis and others	0	3	0	0 1 2 1 68
1189	Pahurumantuduwwewatta-addara	D. C. Sameranaika, Vidana Arachchi, and others	1	0	20	0 1 8 2 52
1190	Telwatta-addara <i>alias</i> Wakkulawela	Walakuluge Don Davith and others	0	1	20	0 0 6 0 84
1191	Do.	Magina-arachchige Kalu Appu and others	0	1	35	0 0 7 1 5
<i>Aturuwella.</i>						
1192	Muttettuwa	Crown	0	0	25	0 0 2 0 85
<i>Galboda.</i>						
1193	Kalukulisyaya <i>alias</i> Mandagal-yaya	Crown	0	0	30	0 0 3 0 42
<i>Gonagala.</i>						
1194	Moragahaudumulla	Crown	1	3	20	0 3 0 4 20
<i>Akadegoda.</i>						
1195	Okandepahalaowita	Crown	0	1	10	0 0 5 0 70
1196	Okandehalaowita	Crown	0	0	15	0 0 1 0 31

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.				Annual Instalment for 10 years. Rs. c.			
			A.	R.	P.	A. P. K.				
1197	Kalugalaudumullakatawera-kattiya	Crown	1	0	20	0	1	8	2	52
1198	Sanguakanatiya	Dona Karlina Hamine, deceased, and others	0	2	20	0	1	0	1	40
			1,326	0	35	528	1	4½	2,958	83

R. W. LEVERS,  
Acting President, Provincial Irrigation Board,  
Southern Province.

Galle, June 1, 1893.

## NOTICES CALLING FOR TENDERS.

**S**EALED Tenders (in duplicate), marked on the envelopes "Tender for conveyance of Stores, &c., by Cart or Cooly or Coach, for the Government Agent's Department, Badulla," will be received at the Colonial Secretary's Office on Monday, October 30, 1893, from persons willing to contract for the under-mentioned services:—

1. For conveyance of stores, &c., from the Railway Station at Haputale to Badulla town and to the several departments in the Province of Uva for the year 1894.

Rates for	By Cart.	By Cooly.	By Coach.	Distance.	Time.		
					By Cart.	By Cooly.	By Coach.
					Days.	Days.	Days.
1 lb. and not exceeding 14 lb. ...	Rs. c.	Rs. c.	Rs. c.	Miles.			
14 lb. do. 28 lb. ...							
28 lb. do. 56 lb. ...							
56 lb. do. 112 lb. ...							
112 lb. and upwards ...							
Half a cart, 10 cwt. ...							
One cart, 20 cwt. ...							

Articles of bulk (15 cwt.) to be taken as a cart load.

The tenders are to be made on forms which will be supplied upon application at the Badulla Kachcheri, and no tender will be considered unless it is furnished on the recognised form.

A deposit of Rs. 20 will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of a contract.

Sufficient sureties will be required to join in a bond for the due fulfilment of the contract. The amount of the bond and all other necessary information can be ascertained upon application at the Badulla Kacheheri.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender. Persons whose tenders are accepted by Government will be required to bear the expenses of having security bonds prepared for the due performance of their contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderers' own lawyers, the name or stamp of whom should be affixed to the document.

Every alteration should bear the initials of the tenderer, and all tenders containing alterations not bearing the tenderers' initials will be treated as informal and rejected.

The security bond to be perfected before December 31, 1893.

Colonial Secretary's Office,  
Colombo, October 17, 1893.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

**S**EALED Tenders (in duplicate), to be marked on the envelopes "Tender for \_\_\_\_\_, Colonial Store," receivable up to 12 o'clock noon on Monday, October 23 1893:—

For supplying and making clothing required for the year 1894.

Particulars and description of clothing to be made can be ascertained on application at the Colonial Storekeeper's office.

Deposit for tender forms, Rs. 100.

A deposit, as noted above, will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of a contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer

issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

Persons who tender must deposit samples with the Colonial Storekeeper before the day on which the tenders are opened. No tender will be considered if the sample is not so deposited.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of

the Attorney-General, but may be drawn by the tenderer's own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10.50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The Government reserves to itself the right, without question, to reject any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate), marked on the envelopes "Tender for Teak to the Colonial Store," accompanied by specification, will be received by the Hon. the Colonial Secretary at his Office up to 12 o'clock noon on Monday, October 23, 1893, from persons willing to contract for the supply of Moulmein teak for the Railway Department from January 1 to December 31, 1894.

The timber should be best quality teak squares, sound throughout, free from blemish, and of the full dimensions given.

To be supplied in such quantities as may be required from time to time

560 tons as follows :—

210 tons in logs, 18 ft. to 35 ft. long, 12 in. by 12 in. to 15 in. by 16 in.

350 tons in logs	{	10 per cent. 20 ft. by 22 in. by 22 in.
		15 per cent. 20 ft. by 15 in. by 15 in.
		10 per cent. 25 ft. by 15 in. by 15 in.
		10 per cent. 18 ft. by 15 in. by 15 in.
		55 per cent. 15 ft. to 35 ft. by 12 in. by 15 in.

Deposit for tender forms, Rs. 500.

A deposit, as noted above, will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of a contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10.50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

The price to include delivery at the Colonial or Railway Store timber yard after selection.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The timber, before being accepted by the Colonial Storekeeper, will be inspected and passed by the Locomotive Engineer.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate), marked on the envelopes "Tender for Rangoon Teak," will be received by the Hon. the Colonial Secretary at his office up to 12 o'clock noon on Monday, October 23, 1893, from persons willing to contract for the supply of Rangoon teak for the construction and repairs of public buildings during 1894.

The timber should be first class quality Rangoon teak squares.

The specification of the consignment is to be submitted as a proof of quality, and the teak is to be delivered at the Government Factory or as may be directed.

The timber is to be sound throughout, free from sapwood, shakes, dead or loose knots, or any other defects, and of the full dimensions given, in logs averaging 15 to 25 ft. in length by 15 in. sidings to 24 in. sidings—30 per cent. to be not less than 18 in. sidings by 20 ft. in length.

Price to be stated at per ton of 50 cubic ft.

The quantity required is about 350 tons.

Deposit for tender forms Rs. 500.

A deposit, as noted above, will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of a contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the Office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's Office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10.50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished immediately on acceptance of tender being notified.

The price to include delivery.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The timber, before being accepted by the Colonial Storekeeper, will be inspected and passed by the Factory Engineer.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate), from persons willing to contract for the supply of Cocoanut and Kerosine Oil for the use of Government from January 1 to December 31, 1894, will be received by the Hon. the Colonial Secretary at his office.

To be marked on the envelopes "Tender for Cocoanut and Kerosine Oil, Colonial Store," receivable up to 12 o'clock noon on Tuesday, November 7, 1893 :—

	Deposit for Tender Forms.
Western Province :	Rs.
Colombo, Kalutara, Negombo, and other stations	100
Central Province :	
Kandy, Nuwara Eliya, Uda Pussellawa, Matale, and other stations	50
Northern Province :	
Jaffna, Mannar, Vavuniya, Mullaittivu, and other stations	50
Southern Province :	
Galle, Hambantota, Tangalla, and other stations	50
Eastern Province :	
Batticaloa, Trincomalee, and other stations	25
North-Western Province :	
Kurunegala, Puttalam, Chilaw, Kalpitiya, and other stations	50
North-Central Province :	
Anuradhapura and other stations	25
Province of Uva :	
Badulla, Haputale, Haldummulla, and other stations	25
Province of Sabaragamuwa :	
Ratnapura, Kegalla, Balangoda, and other stations	25

A deposit, as noted above, will be required before any form of tender is issued ; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, who addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The person whose tender is accepted must deposit samples with the Colonial Storekeeper before the date on which the tenders are opened. No tender will be considered if the sample is not so deposited.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderers' own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10-50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate), marked on the envelopes "Tender for ——— to the Colonial Store," will be received by the Hon. the Colonial Secretary at his Office up to 12 o'clock noon on Monday, October 23, 1893, from persons willing to contract for supply of the under-mentioned articles for the use of Government from January 1 to December 31, 1894, viz. :—

Halgas planks	Mililla planks
Halgas scantlings	Teak planks
Jakwood beams	Satinwood planks
Jakwood reepers	Mi piles
Lunumidella scantlings	Jakwood in logs
Cocoanut rafters	Hora posts
Mililla posts	

Deposit for tender forms, Rs. 50.

A deposit, as noted above, will be required before any form of tender is issued ; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderers' own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10-50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate), marked on the envelopes "Tender for ——— to the Railway Branch, Colonial Store," will be received by the Hon. the Colonial Secretary at his Office up to 12 o'clock noon on Monday, October 23, 1893, from persons willing to contract for supply of the under-mentioned articles for the use of Government from January 1 to December 31, 1894, viz. :—

Halgas scantlings	Teak planks
Lunumidella scantlings	Satinwood planks
Mendora reepers	Mi piles
Cocoanut rafters	Doon or hora spars
Mililla posts	Jakwood in logs
Mililla planks	Sapanwood, &c.
Del planks	Hora planks, logs, &c.

Deposit for tender forms, Rs. 50.

A deposit, as noted above, will be required before any form of tender is issued ; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of contract.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10/50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
Colonial Secretary's Office, for Colonial Secretary.  
Colombo, October 4, 1893.

**S**EALD Tenders (in duplicate) for the under-mentioned services on account of the Colonial Store Department from January 1 to December 31, 1894, will be received by the Hon. the Colonial Secretary at his Office, viz. :—

To be marked on the envelopes "Tender for Landing, &c., Railway Stores per Steamers and Sailing Ships," receivable up to 12 o'clock noon on Monday, October 23, 1893.

For landing with the utmost despatch all coal and coke arriving at the port of Colombo by steamers and sailing ships for the Railway, and delivering the same at the Railway Store, or Railway Station at Maradana, at the vicinity of the Railway line near the Lotus pond, or at any other place within the gravets of Colombo.

The rate demanded should be at per ton, and should include the cost of stacking materials when required at such places as may be pointed out.

All small coal and coke should be bagged on boardship and conveyed and delivered so bagged. Not less than 200 tons coal should be landed and delivered per working day.

All coal and coke should be removed from the Wharf to the Railway premises by railway, the Government supplying a sufficiency of trucks at the Battenberg Battery siding, and receiving them from contractor on

Wharf weighing machine, the contractor paying the Traffic Manager for transport at the rate of 50c. per ton for all materials, exclusive of explosives,—explosives to be paid for at the rate of 75c. per ton, and 4c. per ton on minimum of 200 tons per day for shunting at the Wharf, when such shunting is necessary,—the loading and unloading of trucks being done at the expense and risk of the contractor. If wagons be detained beyond the time allowed (24 hours), the contractor to pay demurrage.

The contractor will be required to shunt all trucks from the Main line on to the siding at the Breakwater, and thence back on to Main line.

The weight ascertained at the Railway weigh-bridge in the Fort, *minus* weight of bags, shall be that for which the contractor will be paid.

Parties tendering are requested to state rates for contract to run for one, two, or three years.

The contractor will be bound to accept in all cases the conditions of the charter-party as regards discharge of the ship; and all demurrage and other charges which may result from a failure to comply with such conditions shall be borne by the contractor.

Tenders should be made upon forms which will be supplied upon application at the Office of the Colonial Storekeeper.

No tender will be considered unless it is on such printed form, and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

Each party will be required to make a deposit (on applying for forms) of Rs. 200, which will be returned in the event of his tender not being accepted; but which will be forfeited in the event of his declining to carry out his tender or any portion of it which may be accepted.

The amount of security—which must be real, not personal—to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's Office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyers, in which case the name or stamp of the Proctor who drafted the bond should be affixed to the document. But if a contractor submits a security bond which does not bear the name or stamp of the lawyer who drafted it, he will be required to pay a fee of Rs. 10/50 to the Attorney-General for approving each bond.

The security bond should be furnished before December 31, 1893.

All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

The Government reserves to itself the right, without question, to reject any or all tenders, and the right of accepting any portion of a tender.

H. L. CRAWFORD,  
for Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1893.

## ROAD COMMITTEE NOTICES

NOTICE is hereby given that the Governor, with the advice and consent of the Legislative Council, having agreed to grant the under-mentioned sum for the maintenance of the under-mentioned road for 1893, the Provincial Road Committee, acting under the provisions of "The Branch Roads Ordinance, 1874," have assessed the proportion due by each estate in the district interested in the repair of the said road, as follows:—

## DIKOYA ROAD (from Hatton Bridge to Cottigala).

Government moiety	Rs. 6,350
Private contributions	" 5,430
Tolls	" 920

## 1st and 2nd sections.

Total acreage, 49,736—Moiety of cost, Rs. 404.57—  
Rate, '00813c.—Total rate, '00813.

Proprietors or Agents.	Estates.	Acreage.	Amount.
			Rs. c.
T. S. Dobbie	Dikoya	406	3 30
O. B. Estates Company, Limited	Darawella	706	5 74
F. H. M. Corbet	Manikwatta	489	3 97
G. C. R. Norman	Hadley	228	1 85
H. L. & R. W. Forbes (A. Craib)	Invery	306	2 49
Bosanquet & Co.	Stamford Hill	276	2 24
H. L. & R. W. Forbes (A. Craib)	Waterloo	207	1 68
Cumberbatch & Co.	Annfield	289	2 35
F. G. A. Lane	Kinloch	122	0 99
J. W. Holt	St. Leys	130	1 5
R. H. S. Scott	Ottery	243	1 98
A. M. Cheyie (J. Henderson)	Erismere and Dorothea	374	3 4
E. G. Harding & Co.	Battalgalla	444	3 60
Lanka Plantation Company (J. M. R. & Co.)	Gonagalla	189	1 53
Do.	Parramatta	136	1 10
Do.	Fordyce	448	3 64
Do.	Garbawn	147	1 19
E. M. Leaf (W. Saunders)	Barkindale	81	0 66
Mackwood & Co.	Bathford	219	1 78
Trustees of the late F. Saunders (W. S.)	Hornsey	254	2 6
Whittall & Co.	Ingestre	737	5 99
Felix J. Brown (W. Saunders)	Abercairney	224	1 82
Cumberbatch & Co.	Berat	226	1 84
Heirs of C. F. & J. B. Forryth (W. Saunders)	Blink Bonnie	223	1 81
J. F. MacLennan	Overton	157	1 27
The Ceylon Tea Plantation Company, Ltd.	Tillyrie	754	6 13
H. R. Trafford (W. R. Waller)	Poyston	159	1 29
K. M. Power	Bon Accord	163	1 33
Abbotsleigh Tea Estate Company, Limited	Florence and Abbotsleigh	275	2 21

## 1st to 4th section.

Total acreage, 41,124—Moiety of cost, Rs. 577.52—  
Rate, '01404c.—Total rate, '02217c.

J. A. Kerr (W. R.atham)	South Wana-rajah	255	5 65
W. J. Skene (W. M. Laurie)	Lethenty and Essex	320	7 9
G. C. Elwes	Summerville	239	5 29
A. Anson	Mayfair	298	6 60

Proprietors or Agents.	Estates.	Acreage.	Amount.
			Rs. c.
Whittall & Co.	Castlereagh	511	11 32
S. G. D. Skrine	Claverton	198	4 38
Whittall & Co.	Dunkeld	237	5 26
F. G. A. Lane	Blair Athol	306	6 78
E. H. Skrine	Osborne	441	9 77
Whittall & Co.	Elstree, Lot 5, T. P. 97,895	167	3 70
Do.	Banff	211	4 67
F. G. A. Lane	Broad Oak	199	4 41
Geo. Maitland	Lot 6,461, T. P. 102,166, Blairgowrie	114	2 53

## 1st to 6th section.

Total acreage, 37,628—Moiety of cost, Rs. 406.37—  
Rate, '01080c.—Total rate, '03297c.

Wanarajah Tea Company of Ceylon, Limited (W. Taylor)	Wanarajah	649	21 39
--	-----------	-----	-------

## 1st to 8th section.

Total acreage, 36,979—Moiety of cost, Rs. 474.97—  
Rate, '01284c.—Total rate, '04581c.

D. W. H. Skrine (Skrine & Co.)	Warleigh	184	8 43
--------------------------------	----------	-----	------

## 1st to 10th section.

Total acreage, 36,795—Moiety of cost, Rs. 601.37—  
Rate, '01634c.—Total rate, '06215c.

Mackwood & Co.	New Valley	457	28 40
E. M. Leaf	Halloowella	238	14 78
Aitken, Spence & Co.	Rockwood	200	12 43
William Rollo (E. J. Blyth)	Gorthie	313	19 45
The Eastern Produce Company, Limited	Norwood	882	54 81
W. W. Hood	Braemar	151	9 39
J. M. Robertson & Co.	Glentilt	447	27 78
E. and H. A. Webb	Mausakele	278	17 28
F. A. Smith (H. W. Bailey)	Ekolsund	310	19 26
R. Brown & F. R. Chapman	Nyanza	394	24 48
S. Agar & T. G. Hayes	Gangawatta	186	11 56
C. H. Hood	Kelaniya	191	11 88
Ceylon Land and Produce Company, Limited	Leaston and Rickarton	596	37 4
G. O. Poulter	Bitterne	169	10 51
H. D. Deane	Kintyre	282	17 52
Geo. Steuart & Co. (A. Cameron)	Brownlow } Tarf }	583	36 22
A. W. S. Sackville	Maskeliya	369	22 92
Whittall & Co.	Caskieben	207	12 87
Geo. Steuart & Co. (G. Greig)	Laxapana	536	33 31
G. Greig	York	236	14 66
Do.	Johnsland	5,870	90 5 59
J. N. Campbell	Valladolid	240	14 91
T. N. Christie	Blantyre	243	15 9
Do.	St. Andrews	453	28 15
J. P. Green & Co. (Sir Charles Hartley, &c.)	Dalhousie	284	17 65
Do. (F. G. A. Lane)	Situlaganga	272	16 89
C. S. Agar	Forres	196	12 13
Do.	Warburton	193	11 99
J. N. Campbell	Moray	228	14 16
T. Scovell	Adam's Peak	742	46 11

Proprietors or Agents.	Estates.	Acreage.	Amount. Rs. c.
Whittall & Co. (G. B. de Mowbray)	Rutherford and Dotale	384 ...	23 85
T. Gray (Mackwood & Co.)	Ovoca	256 ...	15 90
Whittall & Co.	Luccombe	478 ...	29 70
H. J. Soyza	Hapugastenna	601 ...	37 35
Lee, Hedges & Co.	Mottingham	269 ...	16 71
T. Gray (J. M. R. & Co.)	Bunyan	288 ...	17 88
G. C. Alston	Queensland	281 ...	17 45
J. M. Robertson & Co.	Mocha	588 ...	36 53
Whittall & Co.	Bloomfield	268 ...	16 64
W. Mitchell (H. F. Harris)	Donottar	185 ...	11 50
Whittall & Co.	Brunswick	252 ...	15 65
J. M. Robertson & Co. (John Mitchell)	Deeside	435 ...	27 4
W. Mitchell	Midlothian	244 ...	15 16
W. Agar	Cruden	396 ...	24 60
Wm. Rollo (G. S. & Co.)	Glenugie	389 ...	24 17
J. G. & N. Macfarlane	Springbank	207 ...	12 87
Wm. Rollo (G. S. & Co.)	Bargrove	207 ...	12 87
R. P. & N. Macfarlane	Ormidale	148 ...	9 20
Mackwood & Co.	Scarborough	288 ...	17 89
E. Mortimer	Cleveland	180 ...	11 18
Mackwood & Co.	Annandale	285 ...	17 71
Jas. Cantlay (H. Blacklaw)	Ladbroke	208 ...	12 92
Ceylon Tea Plantation Company, Limited (G. A. Talbot)	Alton & Upcot	458 ...	28 46
Colombo Commercial Company, Limited	Strathspey	238 ...	14 78
Boustead Brothers	Lot 6,902, T. P. 108,894, Beaconsfield	171 ...	10 62
W. D. Blair-Brown	Blairavon	186 ...	11 53
H. L. Forbes & H. Blacklaw	Lot 6,904, T. P. 108,296, Mincing Lane	198 ...	12 30
C. B. Portman	Suriakanda, Lot 6,905, T. P. 108,297	220 ...	13 67
A. Ross (J. Munton)	Meriakotta, Lot 6,906, T. P. 108,298	194 ...	12 6
J. Cantlay (F. P. Williams)	Lot 6,098, T. P. 108,299, Minna	278 ...	17 28
J. Clarke (H. Blacklaw)	Lot 6,909, T. P. 108,300, Glencoe	209 ...	13 0
F. G. A. Lane	Lot 6,910, T. P. 108,301, Fair Lawn	271 ...	16 84
A. Ross (J. Munton)	Caledonia, Lot 6,911, T. P. 108,302	216 ...	13 42
F. Fowke (Aitken, Spence & Co.)	Glencairn	390 ...	24 24
J. Hamilton (J. P. G. & Co.)	Newton	234 ...	14 54
Heirs of C. Tatham (Mackwood & Co.)	Ireby	275 ...	17 9
F. Sikes	Kahagaha	237 ...	14 72
W. G. Lang	Lanka and Craighill	204 ...	12 68
Colombo Commercial Company, Limited	Emelina	203 ...	12 62
R. Cotesworth	Stockholm	288 ...	17 89
W. Agar (G. S. & Co.)	Mahavilu	580 ...	36 5
C. S. Agar (do.)	Gouravilla	506 ...	31 44
J. N. Campbell	Lot 7,190, T. P. 110,362, Geddes	196 ...	12 18
G. Zancanol and M. Rizo (T. N. Christie)	Corfu	257 ...	16 0
J. N. Campbell	Lot 7,193, T. P. 110,394, Frogmore	208 ...	12 93

Proprietors or Agents.	Estates.	Acreage.	Amount. Rs. c.
T. C. Anderson	Gartmore	...	...
Do.	Lot 7,195, T. P. 110,396, Bevys	612 ...	38 3
Do.	Larchfield	...	...
1st to 12th section.			
Total acreage, 13,163—Moiety of cost, Rs. 442'07— Rate, '03358c.—Total rate, '09573c.			
J. M. Robertson & Co.	Elbedde	747 ...	71 51
W. Agar	Lawrence	565 ...	54 9
1st to 13th section.			
Total acreage, 11,851—Moiety of cost, Rs. 292'02— Rate, '02464c.—Total rate, '12037c.			
A. Ross (J. Munton)	Venture	405 ...	48 75
W. S. Raffin	Lot 7,226, T. P. 111,466, Upper Ventura	274 ...	32 98
Do.	7,227 & 7,218, Kew	211 ...	25 40
1st to 14th section.			
Acreage, 10,961—Moiety of cost, Rs. 586'93— Rate, '05360c.—Total rate, '17397c.			
J. M. Robertson & Co. (G. F. Walker)	St. John Del Rey	725 ...	126 12
1st to 16th section.			
Acreage, 10,236—Moiety of cost, Rs. 457'47— Rate, '04470c.—Total rate, '21867c.			
Geo. Steuart & Co.	Portree	272 ...	59 48
C. Fetherstonhaugh (J. M. R. & Co.)	Kirkoswald	870 ...	190 24
J. M. Robertson & Co.	Tientsin	385 ...	84 18
Geo. Steuart & Co.	Morar	484 ...	105 83
G. K. Maitland	Theresia	332 ...	72 50
Geo. Hadden	Bittacy	142 ...	31 5
A. C. Smail & T. Gidden (G. K. Maitland)	Robgill	433 ...	94 68
1st to 18th section.			
Acreage, 7,318—Moiety of cost, Rs. 432'93— Rate, '05920c.—Total rate, '27787c.			
Colombo Commercial Company, Limited	Bogawantalawa	625 ...	173 66
1st to 19th section.			
Acreage, 6,693—Moiety of cost, Rs. 217'46— Rate, '03250c.—Total rate, '31037c.			
Wm. Rollo (F. L. Clements)	Chapelton	684 ...	212 29
1st to 20th section.			
Acreage, 6,069—Moiety of cost, Rs. 193'80— Rate, '03230c.—Total rate, '34267c.			
L. H. Kelly (Whittall & Co.)	Killarney	353 ...	122 66
C. & A. Fetherstonhaugh (J. M. R. & Co.)	Bridewell	467 ...	160 1
F. & C. Hadden	Kottiyagala	1,087 ...	372 48
A. H. Pargiter (G. S. & Co.)	Bogawana	440 ...	150 79
C. W. Horsfall & A. G. Layard	Friedland	165 ...	56 53
J. P. Green & Co.	Lynstead	405 ...	138 77
J. G. Fort (H. B. Roberts)	Eltofts	290 ...	99 37
A. R. Lew's	Lynford	253 ...	86 69
Chas. Strachan & Co.	Campion and Kohinoor	724 ...	248 8
C. Forbes & W. A. S. Sparling	Lot 6,278, T. P. 101,843, Loinorn	233 ...	79 83

Proprietors or Agents.	Estates.	Acreage.	Rs.	c.
A. F. Souter & J. Gray	Lot 6,279 $\frac{1}{2}$ , T. P. 141,850, St. Vi- geans	185 ...	63	38
A. T. Cathcart	... Lot 6,280, T. P. 101,851, Devon- ford	276 ...	94	57
Ceylon Land and Pro- duce Company (D. Edwards & Co.)	... Fetteresso	439 ...	150	43
T. Farr	... Lot 6,985, T. P. 110,064, North- cove	233 ...	79	83
James Sheriff, J. S. Brown (J. F. Fraser)	Dunlow and Aldie	454 ...	155	57
			5,087	48

Which sums the proprietors, managers, or agents of the several estates are hereby required to pay into the Colonial Treasury, Colombo, on or before November 6, 1893.

	Rs.	c.	Rs.	c.
N.B.—Private contributions	...	—	5,430	0
Deduct unexpended balance, 1892	...	57	97	
Bank interest, 1892	...	284	55	
			342	52
			5,087	48

C. R. CUMBERLAND,  
for Chairman.

Provincial Road Committee's Office,  
Kandy, October 13, 1893.

## NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of Ordinance No. 10 of 1885, it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- specifying, as nearly as possible, the situation and limits of such land ;
- declaring that it is proposed to constitute such land a reserved forest ;
- naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits ; and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance :

And whereas it is proposed to constitute the land referred to in the schedule hereto annexed a reserved forest : Notice is hereby given (1) that it is proposed to constitute the land called Araliyakela, lying within the boundaries defined in the schedule hereto annexed, a reserved forest ; (2) that Mr. L. W. Booth is the officer appointed the Forest Settlement Officer in respect thereof :—

### SCHEDULE.

\* Land called Araliyakela at Loluwagoda in the Udugaha pattu of the Hapitigam korale, Negombo District, Western Province ; bounded on the north by land described in title plan 62,549 and footpath and reservation along it. East by lands described in title plans 145,888 and 145,889, Kongahawattas claimed by Puchiappu, Karolis Appu, and others, Pensa Nona and others, and Velun Appu and others, Kurundugahakumburas claimed by Velun Appu and others, Supesaries Appu and others, Kachchihami and others, Karnis Appu and others, and Sinchi Appu and others, Amunukumbura claimed by Mudalihami and others, Welabodawatta claimed by Sinchi Appu and others, Amunukumburas claimed by Sinchi and others, Puchirala and others, and Puchiappuhami and others, burial ground, Ambagahakurundawatta claimed by Juanis Vel-vidane Arachchi and Wewakumburas claimed by Karolis Peace Officer and others, Dingiri-menika and others, Karolis Peace Officer and others, Menikhami and others, and Velun Appu and others. South by Welabodawatta claimed by Sinno Appu and others, Godakumbura claimed by Puchihami and others, land described in title plan 129,187, Keakelawatta claimed by Sinchi Appu and others, Gonagahawatta claimed by Puchi Appuhami, Kongahawatta claimed by Puchihami and others, Metagahawattakele, Kongahawatta claimed by Puchi Appuhami Vel-vidane and others, Metagahawattakele, Metagahawatta claimed by Puchi Appuhami and others, Kongahawatta claimed by Sinchi Appu Peace Officer, land described in title plan 127,963, Kongahawatta claimed by Sinchi Appu, Peace Officer, Kongahakurunduwatta claimed by Henricus Lucius, Kongahawatta claimed by Lappuhami, lands described in title plans 96,588 and 96,511, footpath, land described in title plan 130,715, Kongahawatta claimed by Ungappu, and land described in title plan 116,238. West by the road to Giriulla, burial ground, Triyagahakumbaras claimed by Sinchi Appu and others, and lands described in title plans 34,032 and 152,331.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,  
Colombo, October 19, 1893.

E. NOEL WALKER,  
Colonial Secretary.



NOTICES IN TESTAMENTARY ACTIONS.

In the District Court of Jaffna.

Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late  
 No. 577. } Kulasegara Kathiravelu, of Vannar-  
 Velayuthar Ramalingam, of Vannarponne East, deceased.  
 East .....Petitioner.

Vs.

1, Thaiyalmuttupillai, wife of Velayuthar Ramalingam, of Vannarponne East; 2, Sinnappillaiyar Vaitilingam, of Vannarponne East, and his wife 3, Vairuppillai, of Vannarponne East.....Respondents.

THIS matter of the petition of Velayuthar Ramalingam, of Vannarponne East, praying for letters of administration to the estate of the above-named deceased Kulasegarar Kathiravelu, of Vannarponne East, coming on for disposal before Patrick William Conolly, Esq., District Judge, on the 30th day of September, 1893, in the presence of Messrs. Casippillai & Cathiravelu, Proctors, on the part of the petitioner; and the affidavit of the petitioner, dated the 29th day of September, 1893, having been read: It is declared that the petitioner is the husband of one of the heirs of the said intestate, and as such is entitled to have letters of administration to the estate of the said intestate issued to him, unless the respondents or any other person shall, on or before the 3rd day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

P. W. CONOLLY,  
 District Judge.

Signed this 3rd day of October, 1893.

In the District Court of Jaffna.

Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late  
 No. 578. } Kanapathipilly Paramanather, of  
 Swaminather Ramalingam, of Eluthumattoval North, deceased.  
 Petitioner.

Vs.

1, Teyvatai, wife of Kathergamer, of Eluthumattoval north, guardian of the minor Vyramuttu Velloepilly; 2, Kanapathiar Velloepilly, wife; 3, Teywanai of Eluthumattoval south; 4, Teywanai, widow of Ayampilly Muruger, of Merusuvil; 5, Nakamuttu, widow of Paramanather, of Eluthumattoval south; 6, Kathertamby Saravanai and wife; 7, Meenatchy of Eluthumattoval north.....Respondents.

THIS matter of the petition of Swaminather Ramalingam, of Eluthumattoval north, praying for letters of administration to the estate of the above-named deceased Kanapathipilly Paramanather, of Eluthumattoval south, coming on for disposal before Patrick William Conolly, Esq., District Judge, on the 7th day of October, 1893, in the presence of Mr. T. M. Tampoo, Proctor, on the part of the petitioner, and the affidavit of the petitioner dated the 4th day of October, 1893, having been read: It is declared that the petitioner is an heir of the said intestate, and as such he is entitled to have letters of administration to the estate of the said intestate issued to him, unless the res-

pondents or any other person shall, on or before the 2nd day of November, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

P. W. CONOLLY,  
 District Judge.

Signed this 7th day of October, 1893.

In the District Court of Kandy.

Order Nisi.

Testamentary Jurisdiction. } In the Matter of the Estate of the late  
 No. 1,783. } Alladeniangegedara Mudiyanse, of  
 Bototta in Harispattu, deceased.

THIS matter coming on for disposal before John Henricus de Saram, Esq., District Judge of Kandy, on the 6th day of October, 1893, in the presence of Mr. Edwin Beven, Proctor, on the part of the petitioner Alladeniangegedara Punchirala, of Bototta in the Galasiyapattu of Harispattu; and the affidavit of the said Alladeniangegedara Punchirala, of Bototta, dated the 3rd day of October, 1893, having been read: It is declared that the said Alladeniangegedara Punchirala is entitled to have letters of administration to the estate of Alladeniangegedara Mudiyanse, as the eldest son of the said deceased, unless Alladeniangegedara Appuhamy, Ukku Amma, and Keerala, minors, by their guardian *ad litem* Delgahakumburagedara Keerala, shall, on or before the 27th day of October, 1893, show sufficient cause to the satisfaction of this court to the contrary.

J. H. DE SARAM,  
 District Judge.

The 6th day of October, 1893.

In the District Court of Chilaw.

No. 430. In the Matter of the Estate of Don Elaris Samaranayaka Wikramasingha, deceased, of Nainamadama.

THIS matter coming on for disposal before Edward Thomas Noyes, Esq., District Judge of Chilaw, on the 20th day of September, 1893, in the presence of Mr. Jas. Ball on the part of the petitioner Alahakon Arachchige Dona Marihami, of Nainamadama; and the affidavit of the said Marihami, dated 14th day of September, 1893, and the affidavits of (1) Hetti Arachchige Don Pirigirinu Appuhami, of Dummaladeniya; (2) Hetti Arschchige Don Juan Samaranayaka Wikramasingha, of Nainamadama; (3) Gonnage John Livera; (4) Kumaragamage Don Gabriel Appuhami; (5) Jayasuriya Kuranage Mart nu Perera, of Nainamadama, dated 20th September, 1893, having been read, and on the motion of Mr. Jas. Ball: It is ordered that the will of Don Elaris Samaranayaka Wikramasingha, late of Madampe, dated 11th August, 1893, marked A, and now deposited in court, be and the same is hereby declared proved, unless any person or persons interested in the administration of the deceased's property shall, on or before 13th November, 1893, show sufficient cause to the contrary to the satisfaction of this court.

It is further declared that the said Alahakon Arachchige Dona Marihami is the executrix named in the said will, and that she is entitled to have probate of the same issued to her accordingly, unless any person or persons interested in the administration of the deceased's property shall, on or before the 13th day of November, 1893, show sufficient cause to the contrary to the satisfaction of this court.

E. T. NOYES,  
 District Judge.

## NOTICES OF FISCALS' SALES.

## Western Province.

In the District Court of Colombo.

Hettiakandage Santiago Fernando, of Moratuwa ..... Plaintiff.  
No. C/2,859. Vs.

Ahamado Lebbe Marikar Mariambu Natchia, widow of Meera Lebbe Marikar Uduma Lebbe Marikar, of Vauxhall street in Colombo ..... Defendants.

NOTICE is hereby given that on Tuesday, November 14, 1893, at 3 o'clock in the afternoon, will be sold by public auction at the premises the following property decreed by the decree entered in the above case, viz. :—

An allotment of land with the houses constructed thereon, situated to the west of Cemetery yard lane, Slave Island, in Colombo; bounded on the north by the property of Cottogodege Juan Perera, on the east by the Church yard lane, on the south by the property of Tamby Nury, and on the west by the land said to belong to the Crown, containing in extent 19.92 square perches.

Fiscal's Office, J. S. DREIBERG,  
Colombo, October 18, 1893. Deputy Fiscal.

In the District Court of Colombo.

Hettiakandage Santiago Fernando, of Moratuwa ..... Plaintiff.  
No. C/2,861. Vs.

1, Ahamado Lebbe Marikar Mariambu Natchia, of Vauxhall street in Colombo, widow of the late Meera Lebbe Marikar, deceased; and 2, Ahamado Lebbe Marikar Mohammed Lebbe Marikar, of Colombo ..... Defendants.

NOTICE is hereby given that on Tuesday, November 14, 1893, at 4 o'clock in the afternoon, will be sold by public auction at the premises the following property, decreed by the decree entered in the above case, viz. :—

All that part of a garden called Casie Chettywatta, situated at Maradana within the gravets of Colombo, with all the buildings thereon; bounded on the north and west by the other part of this garden of Segoe Lebbe Ahamado Lebbe Marikar, on the east by the lake, and on the south by the other part of this garden of Kadu Natchia, wife of Meedin Lebbe, containing in extent 8.59 square perches more or less.

2. Another part of the said garden called Casie Chettywatta, and all the buildings thereon; and bounded on the north by the other part of this garden of Ruke Gattoo Natchia, wife of Mohamado, on the east by the lake, on the south by the property of J. M. Robertson, Esq., and on the west by the garden of Segoe Lebbe Ahamado Lebbe Marikar, containing in extent 8.86 square perches, which said two portions of land now form one property, and bear assessment No. 6, situated at Vauxhall street in Colombo; and bounded on the north by the property of Muttutantrige Sman Fernando, on the east by the lake, on the south by the house No. 7, and on the west by the property of Segoe Lebbe Ahamado Lebbe Marikar, containing in extent 17.45 square perches.

Fiscal's Office, J. S. DREIBERG,  
Colombo, October 18, 1893. Deputy Fiscal.

In the District Court of Colombo.

Hewadewage Theodoris Fernando, Mudalali, of Cinnamon Gardens, Colombo ..... Plaintiff.  
No. 4,152/C. Vs.

Ahamado Lebbe Marikar Mohomado Lebbe Marikar, of No. 7, Vauxhall street, Slave Island, Colombo ..... Defendant.

NOTICE is hereby given that on Monday, November 13, 1893, at 4 o'clock in the afternoon, will be sold

by public auction at the premises the following property specially mortgaged with the plaintiff, viz. :—

All that house and ground bearing assessment No. 7, situated at Vauxhall street in Slave Island, within the Municipality of Colombo; bounded on the north by the property of the late Segoe Lebbe Marikar, on the east by the Colombo lake, on the south by the property of Mariambu Natchia, and on the west by the property of I. C. Marikar alias I. L. Marikar; containing in extent 1 rood and 37.60 square perches, together with all gas fittings, right, easement, and appurtenances thereof.

Fiscal's Office, J. S. DREIBERG,  
Colombo, October 18, 1893. Deputy Fiscal.

In the District Court of Kalutara.

Don Francisco Julian Jayawardana, of Paiyagalala ..... Plaintiff.  
No. 831. Vs.

Uswattelianarallage Anthoni Perera Appu, of Kalamulla ..... Defendant.

NOTICE is hereby given that on Saturday, November 13, 1893, commencing at 10 o'clock in the forenoon, will be sold by public auction at the premises the right, title, and interest of the said defendant in the following property, for the recovery of the sum of Rs. 587.85 with interest on Rs. 300 at 16 per cent. per annum from June 19, 1893, viz. :—

1. Four-fifteenth parts of the soil and of the trees, excluding the planter's share of the third plantation of the southern portion of the garden called Waliammawatta, situated at Kalamulla, and bounded on the north by a portion of this garden, on the east by Wagarabadawatta, on the south by Bada-arachchiawatta, and on the west by Wellabadauswatta.

2. One-tenth part of the soil and of the trees, excluding the planter's share of the third plantation of the northern portion of the garden called Pallambiwatta, situated at Kalamulla, and bounded on the north by Dombagahawatta and Attigahawatta, on the east by Gedarawatta, on the south by Pallambiyawatta, and on the west by Wellabadauswatta.

3. One-fifteenth part of the soil and of the trees, excluding the planter's share of the third plantation of the garden called Wellabadauswatta, situated at Kalamulla, and bounded on the north by a portion of the same land, on the east by Waliammawatta, on the south by Wellabadauswatta, and on the west by Wellabadapelawatta.

4. One coconut tree, two jak trees, and two breadfruit trees, standing along the northern boundary and 1-108th part of the soil of the garden called Lindamulawatta, situated at Kalamulla, and bounded on the north by Lindamulawatta in the name of Luis Kure, on the east by Mawatawatta and Lindamulawatta, on the south by Gorakagahawatta, and on the west by Lindamulawatta.

5. One-fifth of the planter's share of the second plantation and one-fifth of one-third and half of one-third of the soil and of the soil share trees of the garden called Pelawatta alias Wellabadawatta, situated at Kalamulla, and bounded on the north by Pelawatta belonging to Don Euseppu Perera and others, on the east by Pelawatta, on the south by the garden wherein St. Mary's old church stood, and on the west by Pelawatta.

6. One-third part of the soil and of the trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north, east, and south, by portions of Daladawatta, and on the west by the seashore.

7. One-sixth part of the soil and of the trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north, east, south, and west by portions of Daladawatta.

8. One-third and one-third of two-thirds of the soil and of the trees of the garden called Daladawatta, situated at Kalamulla; on the north, east, south, and west by portions of Daladawatta.

9. One-third part of the soil and of the trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north, east, and south by portions of Daladawatta, and on the west by the seashore.

10. One-fifth of the planter's share of the second plantation and one-fifth of half of the soil and of the soil share trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north, east, and south by portions of Daladawatta, and on the west by the seashore.

11. Two-sevenths of 5-8ths of the soil and of the trees, excluding the planter's share of the garden called Wellabadawatta, situated at Kalamulla, and bounded on the north by a portion of Wellabadawatta, on the east by Daladawatta, on the south by a portion of Wellabadawatta, and on the west by the seashore.

12. Half share of the six coconut trees, being the planter's share, and 1-6th of the soil and remaining trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north and east by a portion of Daladawatta in the name of Juan Fernando, and on the south by a portion of Daladawatta in the name of Pedro Fernando, and on the west by a portion of Daladawatta in the name of Domingo Mendis.

13. The soil and trees of the garden called Daladawatta, situated at Kalamulla, and bounded on the north, east, and south by portions of Daladawatta, and on the west by a portion of Daladawatta.

14. Planter's share of the first plantation, one coconut tree of the third plantation, and one-twenty-seventh part of the soil and soil share trees of the garden called Dombayawatta, and bounded on the north by a portion of Dombayawatta, on the east by Pelawatta, on the south by a portion of Dombayawatta, and on the west by a portion of Dombayawatta.

15. Half share of the soil and of the trees, excluding the planter's share of the third plantation of the garden called Mawatabadawatta, situated at Paiyagala, and bounded on the north by a portion of Mawatabadawatta, on the east by the high road, on the south by a portion of Mawatabadawatta, and on the west by Mawatabadawatta and Ambagahawatta.

16. Southern half share of the soil and of the upstairs building standing on the garden called Andiachchiawatta, situated at Paiyagala, and bounded on the north by Andiachchiawatta, on the east by a portion of land belonging to Siman Appu, on the south by Gorakagahawatta, and on the west by the high road.

17. Six coconut trees and one breadfruit tree and one-fifth of the soil of the garden called Dombayawatta, situated at Kalamulla, and bounded on the north by a portion of Dombayawatta, on the east by Pelawatta, on the south by a portion of Dombayawatta, and on the west by a portion of Dombayawatta belonging to Pedro Kure Annavi.

And after the sale of the above properties, will be sold by public auction at the premises the following property, viz. :-

18. The entire soil and all the trees of the garden called Pallabiawatta *alias* Palladiawatta, together with the tiled house standing thereon wherein the defendant resides, situated at Kalamulla, and bounded on the north by Hettiawatta *alias* Lattagewatta, on the east by Lindamulawatta, on the south by Pallabiawatta, and on the west by Karandagahawatta and Constantinugewatta, mortgaged with the plaintiff by bond filed with the plaintiff, and dated July 10, 1882, be and the same are hereby declared bound and executable for the decree in the above case.

F. CHAS. KARUNARATNE,  
Totamune Deputy Fiscal's Office, Deputy Fiscal.  
Kalutara, October 12, 1893.

In the District Court of Kalutara.

Ponnehnedige Arnold Dias, of Panadure . . . . Plaintiff.  
No. 37,308. Vs.

B. D. Charles Jayasinghe, assignee of the insolvent estate of Doowage Don William Perera, of Desastera Kalutara . . . . . Defendant.

NOTICE is hereby given that on Monday, November 13, 1893, at 11 o'clock in the forenoon, will be sold

by public auction at the premises the following property, for the recovery of the balance sum of Rs. 343.05, with interest on Rs. 300 at 25 per cent. per annum from October 14, 1884 :-

Half in common of the land called Millagahawatta, together with half of all the buildings standing thereon, situated at Dediawala in Kalutara; bounded on the north by the minor road to Dediawala, east by the cart road to Ratnapura, south by a portion of this land, and west by Kandekurunduwatta, specially mortgaged with the plaintiff, be held liable to be sold in execution for the decree in the above case.

F. CHAS. KARUNARATNE,  
Deputy Fiscal.

Totamune Deputy Fiscal's Office,  
Kalutara, October 16, 1893.

Central Province.

In the District Court of Kandy.

Robert Webber Monro . . . . . Plaintiff.

No. 2,843. Vs.

John Bonifacio Misso, of Arab lane, Maradana, Colombo, as administrator of the estate of Willoughby Henry Webber, deceased . . . . . Substituted Defendant.

NOTICE is hereby given that on November 11, 1893, at 12 o'clock noon, will be sold by public auction at this office the following property, viz. :-

All that one undivided third part or share of and in all that and those the estate, plantations, and premises called and known as Gavatenne, comprising the following allotments of land, to wit :- (1) All that tract of land called Katagallagawetenna, situated near the village of Udugoda, in the District of Dumbara, Central Province, about twelve miles from Kandy and ten from the high road to Konesale; bounded on the north and south by Government forest land, on the east by Government land and private property, and west by private property, containing in extent 582 acres 13 square perches and  $\frac{1}{100}$  parts of a square perch. (2) All that allotment of land situate in the village Udugoda in Pallegampaha korale, in the District of Dumbara, Central Province; bounded on the north by land described in plan 45,435 and by a water-course, on the east by Medagala-oya and by a road, on the south and west by land described in plan 45,435, and on the north-west by land described in plan 45,435 and by a road, containing in extent, exclusive of the Medagala-oya passing through the land, 9 acres 1 rood 10 perches. (3) All that allotment of land situated in the village Udugoda, in the Pallegampaha korale, in the District of Dumbara, Central Province; bounded on the north and north-east by a path and by land described in plan 45,435, on the east by a path, by a road, and by land described in plan 56,881, on the south by land said to belong to the Crown and by land described in plan 51,346, and on the west by lands described in plans 51,346 and 45,435, containing in extent, exclusive of the Medagala-oya passing through the land, 19 acres 2 roods and 33 perches, and of and in all and singular the buildings, stores, machinery, fixtures, tools, implements, furniture, cattle, crop and other the dead and the live stock in and upon the said estate, plantations, and premises or thereto belonging, or in any wise appertaining, or commonly used or enjoyed therewith, or reputed or known as part and parcel thereof, or appurtenant thereto; specially mortgaged by the said Willoughby Henry Webber, deceased, with the plaintiff by bond dated of November 6, 1884, and declared by the judgment entered in the above suit specially bound and executable for the amount of the said judgment Amount of writ Rs. 24,434.88.

C. R. CUMBERLAND,  
Fiscal.

Fiscal's Office,  
Kandy, October 16, 1893.

In the District Court of Kandy.  
 Narayana Asary, of Nawalapitiya.....Plaintiff.  
 No. 6,797. Vs.  
 1, Pawa Pulle; 2, Salaladeen and Waresa,  
 trading in Ambagomuwa as partners under  
 the name, style, and firm of Kawerna Muna  
 Sena .....Defendants.

NOTICE is hereby given that on November 14, 1893,  
 at 12 o'clock noon, will be sold by public auction  
 at the premises the following property of the defendant:—

Marsarayagewatta, of about six acres in extent; bounded  
 on the east by Mahaweli-ganga and Katupullegedarawatta,  
 south by the large rock and Alakuraliyoddakumbura, west  
 by Medilipia Asweddumakumbura and Dabaragekumbura,  
 and on the north by Kahawatura-ganga, together with all  
 the plantations and everything standing thereon, situate at  
 Ambagomuwa in Ambagomuwa korale of Uda Bulatgama.  
 Amount of writ Rs. 100.

Fiscal's Office,  
 Kandy, October 16, 1893.

C. R. CUMBERLAND,  
 Fiscal.

NOTICES OF INSOLVENCY.

No. 1,762. In the matter of the insolvency of Hector Cross Buchanan and Frederic William Bois, as partners  
 in the firm of Alstons, Scott & Co., and as individuals.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvents will take place at  
 the sitting of this court on October 26, 1893, to prove further claims.

Colombo, October 9, 1893.

By order of court,  
 H. E. DE SILVA,  
 for Secretary.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

Continued from page 2528.

NOTICE is hereby given that on Monday, October 23, 1893, at 5 o'clock P.M., will be sold by public auction, at the  
 stables of the Mounted Orderlies at Slave Island, one cast horse belonging to the Department.

Colombo, October 20, 1893,

C. LYON, Capt., A.D.C.  
 Officer Commanding Mounted Orderlies.

UNOFFICIAL ANNOUNCEMENTS.

The Eila Tea Company of Ceylon, Limited.

NOTICE is hereby given that an Extraordinary  
 General Meeting will be held at the registered  
 office, No. 6, Prince street, Colombo, at noon on Saturday,  
 November 4, 1893.

Business.

To pass the following resolutions:—

- (1) That the Kanangama estate be purchased by the Company,
- (2) That the capital of the Company be increased to Rs. 300,000.
- (3) That the Directors be authorised to issue debenture bonds to the extent of Rs. 100,000, as required for the purposes of the Company, bearing interest at 7 per cent.

To transact any other business that may be brought before the meeting.

J. M. ROBERTSON & Co.,  
 Agents & Secretaries.

The Great Western Tea Company of Ceylon, Limited

NOTICE is hereby given that the First Ordinary  
 General Meeting will be held at the registered  
 office, No. 6, Prince street, Colombo, at noon on Tuesday,  
 November 7, 1893.

Business.

- (1) To receive the report of the Directors for the half-year ending September 30, 1893.
- (2) To transact any other business that may be brought before the meeting.

J. M. ROBERTSON & Co.,  
 Agents & Secretaries.

මෙහි සහකරු අත්සන්කරන සහකරුන්ගේ අයිති  
 ගල්බඩ කෝරළේ මැදපත්තුවේ මානික්කා  
 වේ පදිංචි පලිගනරුල්ලාගේ සියානු වන මම මෙසමන  
 කලක් සියානු කියා සිංහල අකුරෙන් අත්සන්කරගනී  
 එන්ගේව් නුමුත්, මේ ඔක්තෝම්බර් මස 24 වෙනි දින  
 පවත් පි. ඇස්. නාමුගල කියා (P. S. Tambugala) කියා  
 ඉංග්‍රීසි අකුරෙන් සියළුම ලියකියවිණිලි අත්සන්කරන  
 බව මෙයින් සියල්ලන් විසින් දැනගත යුතුයි.

මේ බවට,  
 සියානු.

The Wharf and Warehouse Company, Limited.

I HEREBY give notice that the under-mentioned Goods, which have been lying in the Company's premises for periods exceeding the times prescribed in section 15 of the Wharf and Warehouse Company's Ordinance, No. 10 of 1876, and have become liable to pay rates, charges, and rent to the Company (particulars of which can be had on application to me) will, in pursuance of the power by the said section given to the Company, be sold by public auction on Monday, November 13, 1893, at 12 o'clock noon, at the Company's Leyden Bastion and Wharf premises, and the proceeds sale thereof applied in the manner directed by the said section and by the Customs Ordinance.

Date of Landing.	Entry No. and Date.	Vessel.	Whence.	Marks and Numbers.	Description.
1893.	1893		WHARF BONDED	WAREHOUSE.	
April 4	21 of May 8	Bhundara ...	Bombay ...	M K ...	1 bag
May 10	38 of June 15	Coromandel ...	London ...	Phillpotts ...	1 parcel
" 17	46 of do. 20	Naddea ...	Calcutta ...	M K P S ...	4 bags
June 12	45 of do. 20	Rajpootana ...	do. ...	C C, L in a diamond, and triangle	1 drum
" 12	do. do. 20	do. ...	do. ...	C A, O H M S ...	1 drum
" 14	12 of July 12	Amra ...	Tuticorin ...	Nil ...	1 bag
" 14	do. ...	do. ...	do. ...	A M M ...	1 bag
" 21	18 of July 20	Goalpara ...	Calcutta ...	P A M ...	2 bags
" 22	11 of July 12	Vasna ...	Negapatam ...	Nil ...	3 bundles orchilla weed
July 6	39 of Aug. 25	Ganges ...	London ...	C R Y in a diamond, W B & Co on the top	1 case
" 16	8 of Sept. 9	Victoria ...	do. ...	G. Stewart ...	1 case
" 25	3 of do. 8	Ellora ...	Calcutta ...	P V ...	1 bundle fish
Aug. 1	27 of Aug. 22	Chanda ...	Bombay ...	S M ...	1 bag
" 3	28 of do. 22	Khandalla ...	Calcutta ...	K P, D N I ...	1 bag
" 3	28 of do. 22	do. ...	do. ...	A ...	1 bag
" 3	28 of do. 22	do. ...	do. ...	R M ...	1 bag
" 9	37 of Sept. 28	Lawada ...	Bombay ...	Nil ...	1 bag
			No. 1 TRANSIT	WAREHOUSE.	
May 5	—	Formosa ...	China ...	5 in a circle, F F V on the top and S below	2 bundles tea shooks
" 5	—	do. ...	do. ...	1 in a circle T B	1 bundle tea shooks
" 6	—	Goorkha ...	London ...	W in a diamond	1 barrel empty
" 22	—	Muttra ...	do. ...	C C, L in diamond and triangle	2 barrels, empty
" 22	—	do. ...	do. ...	T C	1 barrel empty
" 22	—	do. ...	do. ...	W or Nil	2 bundles iron
" 22	—	do. ...	do. ...	Nil	1 bar iron
June 13	—	Golconda ...	do. ...	Nil	30 fire bars
July 1	—	Rewa ...	do. ...	M M	3 cases
" 1	—	do. ...	do. ...	X V	1 bundle hoop iron
" 1	—	do. ...	do. ...	Morrison	1 barrel, empty
" 17	—	Dunera ...	do. ...	458 in a diamond	2 barrels, empty
" 17	—	do. ...	do. ...	Nil	2 barrels, empty
" 17	—	do. ...	do. ...	Nil	1 barrel
" 17	—	do. ...	do. ...	S O S O	3 barrels, empty
August 7	—	Avoca ...	do. ...	O S O	1 package
" 31	—	Goorkha ...	do. ...	W & W Co, W W D in a diamond and Colombo below	1 drum, empty
" 31	—	do. ...	do. ...	2,494 in a diamond, P B & Co	2 drums, empty
			No. 2 TRANSIT	WAREHOUSE.	
May 4	—	Saghalien ...	Marseilles ...	C in a triangle, W M on the top	1 case
" 10	—	Coromandel ...	London ...	G A	18 packages pipes
" 24	—	Chusan ...	do. ...	Colombo in a diamond, H B & Co	1 case, empty
" 24	—	do. ...	do. ...	Nil	1 bundle hoop iron
" 24	—	Sutlej ...	China ...	K O in a diamond	1 bundle tea shooks
June 9	—	Clyde ...	London ...	E P C, K	1 barrel, empty
July 19	—	Rosetta ...	China ...	Nil	1 parcel
" 25	—	Bengal ...	London ...	Nil	1 bar, iron
			No. 1 GRAIN	SHED.	
April 24	—	Bencours ...	Calcutta ...	C C, L in a diamond, and triangle	1 case
May 18	—	Culna ...	Bombay ...	H S S & Co, F B R	1 bag
" 18	—	do. ...	do. ...	K, S J N	1 bag

For the Wharf and Warehouse Company, Limited,

Colombo, October 17, 1893.

EDW. BOOTH,  
Manager.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,058, N.-W. P.

Colonial Secretary's Office, Colombo, October 20, 1893.

ON Tuesday, December 5, 1893, at noon, the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his Office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Six allotments of land situated in the Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,873.

Table with 5 columns: Lot., Village., Name of Applicant., Description., Extent. (A. R. P.). Rows include lots 9538 to 9544 with details of applicants and land descriptions like Jungle and Forest.

Upset price,—Rs. 35 per acre. Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

No. 1,058, N.-W. P.

වම් 1893 ක්වු මකතෝම්බු මස 20 වෙනි දින කොලම් මහසෙනෙකාරිස්ථානයේදී කතෝරුවේදිස.

මෙහි දිසාවේ පුත්තලම් ආණ්ඩුවේ ජ්වතවරුන්ට මෙහි මෙහි සහ සඳහන්වෙන ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වු දෙසැම්බර් මස 5 වෙනි දින ආණ්ඩුවේදී පුත්තලම් කම්පේරේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ පුත්තලම් දිස්ත්‍රික්කවේ කල්පිටියකොට්ඨාසයේ පිහිටා තිබෙන මිමකුවෙලි 6ක්.

පිහිට 1,873. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

Table with 5 columns: No., Acreage, Name of Applicant, Acreage, and Extent. (A. R. P.). Rows include lots 9538 to 9544 with details of applicants and acreages.

කියවුණලද වටිනාකම අක්කරයක් රුපියල් 35. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ වංශාධිපති සර්වේසර් ජ්වතවරු උන්වැන්නේගෙන, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම්දිසාවේ පුත්තලම් ආණ්ඩුවේ උපජ්වතවරුන්ට මෙහි දෙනවට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආණ්ඩුවෙහි, ජ. නොඒල් වාකර්, මහසෙනෙකාරිස් වම්ම.

No. 1,058, N.-W. P.

කොලොනියාල සර්කිට් කොර්ට් ආප්පියල, කොලොමඬ, 1893 ම් මර්තු මස 20 ම් දෙ.

1893 ම් මර්තු මාස මාර්තු මාස 5 ම් තේ කු සෙව්වායකිකුම්ම මත කියානම පුත්තලම් කු මහසෙනෙකාරිස් ආප්පියල මෙහි මෙහි සහ සඳහන්වෙන ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වු දෙසැම්බර් මස 5 වෙනි දින ආණ්ඩුවේදී පුත්තලම් කම්පේරේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

6 කාරණ මහසෙනෙකාරිස් වම්ම, වසම්දිසාවේ පුත්තලම් දිස්ත්‍රික්කවේ කල්පිටියකොට්ඨාසයේ පිහිටා තිබෙන මිමකුවෙලි 6ක්.

Table with 6 columns: No., Acreage, Name of Applicant, Acreage, Name of Applicant, and Extent. (A. R. P.). Rows include lots 9538 to 9544 with details of applicants and acreages.

මෙහි දිසාවේ පුත්තලම් ආණ්ඩුවේ ජ්වතවරුන්ට මෙහි මෙහි සහ සඳහන්වෙන ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1893 ක්වු දෙසැම්බර් මස 5 වෙනි දින ආණ්ඩුවේදී පුත්තලම් කම්පේරේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආණ්ඩුවෙහි, ජ. නොඒල් වාකර්, මහසෙනෙකාරිස් වම්ම.